

Ceylon Government Gazette

Published by Authority.

No. 5,931—FRIDAY, JULY 10, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration,
PART IV.—Marine and Mercantile,
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. Provincial Administration.

	PAGE		PAGE
Land Sales —		Land Acquisition Notices	... 2491
Western Province	... 2379	Land Resumption Notices
Central Province	... 2403	Notices under Ordinance No. 1 of 1897	... 2337 & <i>Suppl.</i>
Northern Province	... 2406	Abstracts of Season Reports
Southern Province	... 2417	Notices under "The Forest Ordinance"
Eastern Province	... 2433	Sales of Arrack, Opium, and Toll Rents	... 2492
North-Western Province	... 2443	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 2453	Sales of Salt and Timber
Province of Uva	... 2471	Notifications of Close Season, Infected Areas, &c.
Province of Sabaragamuwa	... 2486	Specifications under "The Irrigation Ordinance"

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 24th day of January, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres and 2 roods and shown as lot 96 in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 818):

And whereas one Charles William Sepala Ratnayaka of Bengamuwa made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have, with consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Charles William Sepala Ratnayaka do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Sixty-five (Rs. 65) as purchase amount for the said land ; and whereas the said claimant has duly paid the said amount as ordered, and the said claimant is hereby declared to be the purchaser of the said land called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres and 2 roods



Scale of 8 Chains to an Inch.

Situation : Bengamuwa village in Morawak korale.

Preliminary plan 18.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
96	Arambehena	12	2 0

Cadastral sheet O₂₀₋₂₈¹⁵

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

shown as lot 96 in sheet O₂₀₋₂₈¹⁵ and preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Hebbewedolagawawatta belonging to D. W. Sepala Ratnayaka ; on the east by the Madittedola *alias* Hebbewedola, Paluwatta claimed by D. W. S. Ratnayaka ; on the south by Ambagahawatta claimed by Lokuradage Kira and others, Kosgahadeniya claimed by Ranawirage Don Abaron and others ; on the west by a portion of Arambehena (lot 96 $\frac{1}{2}$) claimed by Jayalatpatiranage Don Mathes and others.

Galle, May 4, 1903.

Matara S.O. 872

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 24th day of January, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres, and shown as lot 96 $\frac{1}{2}$ in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 818):

And whereas (1) Jayalatpatiranaige Don Mathes, (2) Ranawirage Carolis, (3) Bamunusin Welege Siyadoris, (4) Bamunusin Welege James, and (5) Jayalatpatiranaige Salaman, all of Bengamuwa, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim: I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below under section 4, sub-section 1, of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Arambehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres, shown as lot 96 $\frac{1}{2}$ in sheet O $\frac{15}{20-28}$ and preliminary plan No. 18, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Situation : Bengamuwa village in Morawak korale.
Preliminary plan 18.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
96 $\frac{1}{2}$...	Arambehena ...	5 0 0

Cadastral sheet O $\frac{15}{20-28}$

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

therefrom, and bounded as follows: on the north by Hebbewedolagawawatta belonging to C. W. S. Ratnayaka and others; on the east by a portion of Arambehena (lot 96) claimed by C. W. S. Ratnayaka; on the south by Kosgahadeniya claimed by Ranawirage Don Abaran and others; on the west by Senasungodawatta claimed by Ranawirage Carolis and others, Punchagewatta belonging to D. W. Sepala Ratnayaka and others.

Galle, May 4, 1903.

Matara S.O. 873

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Pitamagaheneaturuyaya, &c., situate in the village of Ginneliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 16th day of May, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Pitamagaheneaturuyaya, &c., situate in the village of Ginneliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 158 acres 1 rood 35 perches, and shown as lots 118, 132, 134, 135, 138, and 118 $\frac{3}{4}$ in preliminary plan No. 22, and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 942):

And whereas (1) Liyanage Saron Appuhami, (2) Dorapona Gamachchige Don Eliyas, (3) Wickrama Arachchi Pattuwege Punchi Appu, (4) Lewanage Wattuhami, (5) Liyanage Andrishami, (6) Liyanage Babunhami, and (7) Ataudage Don Davit Appuhami, all of Ginnaliya, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 4th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.


The following lots situated in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

I.			
Preliminary plan 22.			
Lot.		Name of Land.	Extent.
			A. R. P.
118	...	Pitaganaheneaturuyaya	... 139 1 28
132	...	Maruwawila	... 0 2 15
134	...	Polgahadeniya	... 2 2 30
135	...	Lewanedeniya	... 11 1 30
138	...	Ambagahamullehena	... 4 0 10
			158 0 33

on sheets O₅₃¹⁰—61 and O₅₄¹⁰—62, and bounded as follows: on the north by Hakuruwaladeniya belonging to Madarahinge Babuwe and others, Hakurugewatta belonging to Gallellege Siman and others, Polgahahena claimed by Wijehinge Adrian and others, Galpilledeniya claimed by ditto, Mahagalahena claimed by L. Saron Appuhami and others, Alutwatta claimed by G. Don Eliyas and other, Muttettuwekumbura belonging to Gamaetige Eliyas and others, Katukendamullekumbura claimed by W. P. Don Andiris and others; on the east by Pitamagahena (lot 118 $\frac{1}{2}$) claimed by L. Wattuhami, Udahawatta and Pitadeniya belonging to L. Wattuhami and others, the road from Dapane to Urubokka, Ambagahamullakumbura belonging to A. D. Davit and others, Ambagahamullekoratuwa claimed by H. D. F. Abeyagunasekara and others, Ambagahamullakumbura belonging to A. D. Davit and others, Puwakdolahena belonging to Crown; on the south by the village limit of Urubokka; on the west by the village limit of Urubokka, Wilehenedeniya claimed by Floris Silva, and the village limit of Urubokka.

[NOTE.—Lot 36, Waduwegawattehena, in extent 1 acre 3 roods and 20 perches within these boundaries, is excluded from this order, and its extent of 1 acre 3 roods and 20 perches is not included in the acreage of 158 acres and 33 perches given above.]

[For Tracing see page 2341]



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent, A. R. P.
118	Pitamagahena-aturuyaya	139 1 28
132	Maruwawila	0 2 15
134	Polgahadeniya	2 2 30
135	Liwanedeniya	11 1 30
138	Ambaghamullahena	4 0 10
		158 0 33
<i>Lot excluded.</i>		
136	Waduwegewattahena	1 3 20


Cadastral 8 chains to an inch sheets O₅₃₋₆₁¹⁰ and O₅₄₋₆₂¹⁰

II

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
118½	Pitamagaheneaturuyaya	0 1 2

on sheet O 10
53—61, and bounded as follows: on the north by the Gansabhawa road; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Ginnaliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent A. R. P.
118½	Pitamagahena-aturuyaya	0 1 2

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

Cadastral 8 chain sheet O 10
53—61

P. D. WARREN,
Assistant Surveyor-General.

Alutwatta belonging to G. Don Eliyas and others; on the south by Pitamagaheneaturuyaya belonging to Crown; on the west by Magahena claimed by Wijehinge Adrian and others.

Galle, May 4, 1903.

Matara S.O. 874

G. J. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Pitamagahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 16th day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pitamagahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 5 perches, and shown as lot 118½ in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 942):

And whereas one Lewanage Wattuhami of Ginnaliya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Pitamagahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 5

perches, shown as lot 118½ in sheet O₅₄₋₆₂¹⁰ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pallepaddassakumbura claimed by Don



Scale of 8 Chains to an Inch.

Situation: Ginnaliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent.
118½	Pitamagahena	2 0 5

Cadastral 8 chain sheet O₅₄₋₆₂¹⁰

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Nikulas Abewickrama and others; on the east by Udahawatta claimed by Lewanage Wattuhami and others; on the south and west by Pitamagahena belonging to Crown.

Galle, May 4, 1903.

Matara S.O. 875

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Mahagalahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 16th day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Mahagalahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 3 roods and 35 perches, and shown as lot 118½ in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 942):

And whereas (1) Liyanage Saron Appuhami, (2) Doraponagamachchige Don Eliyas, (3) Wickrema-arachchi Pattuwege Punchi Appu, (4) Liyanage Andrishami, (5) Liyanage Babunhami, and (6) Atandage Don Davit Appuhami, all of Ginnaliya, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Mahagalahena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 3 roods and 35 perches, shown as lot 118½ in sheet O₅₃₋₆₁¹⁰ and preliminary plan No. 22, and in the annexed

certified tracing therefrom, and bounded as follows : on the north by Magahena claimed by Wijehinge Adrian and others, Alutwatta claimed by G. Don Eliyas and others ; on the east by Mahagalahena



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
118 $\frac{1}{4}$...	Mahagalahena ...	7 3 35

Surveyor-General's Office, Colombo, April 29, 1903. Cadastral 8 chain sheet O 10 53-61 P. D. WARREN, Assistant Surveyor-General.

belonging to Crown ; on the south by Galpilladeniya claimed by W. Adrian and others ; on the west by Udagaléllakumbura claimed by ditto, Udagaléllawatta claimed by ditto.

Galle, May 4, 1903.
Matara, S.O. 876

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Waduwegawattehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Waduwegawattehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 20 perches, and shown as lot 136 in sheet O¹⁰₅₄₋₆₂ and in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918):

And whereas (1) Don Davit Abewickrama Wijesekara Appuhami of Ginnaliya and (2) Hendrick Dias Ferdinandis Abegunasekara of Urubokka made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Waduwegawattehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre

3 roods and 20 perches, shown as lot 136 in sheet O_{54—62}¹⁰ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pitamageheneaturuyaya—



Scale of 8 Chains to an Inch.

Situation: Ginneliya village in Udugaha pattuwa of Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
136	Waduwegawattehena	1 3 20

Sheet O_{54—62}¹⁰

Surveyor-General's Office,
Colombo, February 15, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

yaya belonging to Crown; on the east and south by Lewanedeniya belonging to Crown; on the west by Pitamageheneaturuyaya belonging to Crown.

The 8th day of May, 1903.

Matara S.O. 877

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.**

In the matter of the land commonly called or known as Ambaghamullekoratuwa, situate in village of Ginneliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Ambaghamullekoratuwa, situate in the village of Ginneliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre and 22 perches, and shown as lot 137 in sheet O_{54—62}¹⁰ and in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918):

And whereas one Hendrick Dias Ferdinandis Abeyagunasekara of Urubokka made claim there-to, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Ambaghamullekoratuwa, situate in the village of Ginneliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in

extent 1 acre and 22 perches, shown as lot 137 in sheet O¹⁰₅₄₋₆₂ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Ambagahamulle-



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Udugaha pattuwa of Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
137	Ambagahamullekoratuwa	1 0 22

Sheet O¹⁰₅₄₋₆₂

Surveyor-General's Office,
Colombo, February 15, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

hena belonging to Crown ; on the east by Ambagahamulla claimed by A. D. Davit and others ; on the south by Lewanedeniya belonging to Crown ; on the west by Ambagahamullehena belonging to Crown.

The 8th day of May, 1903.

Matara S.O. 878

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Mellakandeniya, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Mellakandeniya, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 perches, and shown as lot 145 in sheet O¹⁰₅₄₋₆₂ and in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918) :

And whereas one Alakoladeniyege Salaman of Ginnaliya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Mellakandeniya, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 perches,

shown as lot 145 in sheet O₅₄₋₆₂¹⁰, and preliminary plan No. 22, and in the annexed certified tracing



Iriyagahadeniyahenyaya



Crown

Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Udugaha pattuwa of Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
145	Mellakandeniya	0 0 30

Surveyor-General's Office,
Colombo, February 15, 1902.

Sheet O₅₄₋₆₂¹⁰

J. L. HAMPTON,
for Acting Surveyor-General.

therefrom, and bounded as follows : on the north, east, south, and west by Iriyagahadeniyehenyaya belonging to Crown.

The 8th day of May, 1903.

Matara S.O. 879

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Galkadeokandehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Galkadeokandehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres 2 roods and 26 perches, and shown as lot 175 in sheet O₅₄₋₆₂¹⁰ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918) :

And whereas one Hendrick Dias Ferdinandis Abegunasekara of Urubokka made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 8th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Galkadeokandehena, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres 2 roods and 26 perches, shown as lot 175 in sheet O₅₄₋₆₂¹⁰ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Kirimetideniya claimed

by D. D. A. Wijesekara and others, the Alakoladeniyagara ; on the east by the Alakoladeniyagara ; on the south by a portion of Galkadekanda claimed by Hendrick Dias Ferdinandis Abegunasekara,



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent.
175	Galkadeokandehena	4 2 26

Cadastral 8 chain sheet O¹⁰₅₄₋₆₂

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Bedigewatta claimed by Munasin Arachchige Don Davit and others, the Alakoladeniyagara ; on the west by Kirimetideniya claimed by D. D. A. Wijesekara and others.

The 8th day of May, 1903.

Matara S.O. 880

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Galkadeokandehena and Galkadekanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Second day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Galkadeokandehena and Galkadekanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre 2 roods and 6 perches, and shown as lot 175½ in sheet O¹⁰₅₄₋₆₂ and in preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918) :

And whereas one Hendrick Dias Ferdinandis Abegunasekara of Urubokka made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Galkadeokandehena and Galkadeokanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing

in extent 1 acre 2 roods and 6 perches, shown as lot 175 $\frac{1}{2}$ in sheet O $\frac{10}{54-62}$ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north and



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
175 $\frac{1}{2}$...	Galkadeokandehena and Galkadekanda 1 2 6
Surveyor-General's Office, Colombo, April 29, 1903.	Cadastral 8 chain Sheet O $\frac{10}{54-62}$	P. D. WARREN, Assistant Surveyor-General.

east by a portion of Galkadeokandehena belonging to Crown ; on the south by Bedigewatta claimed by Munasinarachchige Don Davit and others ; on the west by a portion of Galkadeokandehena belonging to Crown.

The 8th day of May, 1903.

Matara S.O. 881

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Danlandakoratuwa, Delgahakoratuwa *alias* Danlandakoratuwa, and Timbadeniyagawadanlanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Danlandakoratuwa, Delgahakoratuwa *alias* Danlandakoratuwa, and Timbadeniyagawadanlanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres 1 rood and 36 perches, and shown as lots 185, 186, and 184 in sheet O $\frac{10}{54-62}$ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918) :

And whereas one Davit Abewickrama Wijesekara Appuhami of Ginnaliya made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 8th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.


The following lots situated in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent. A. R. P.
185 ...	Danlandakoratuwa ...	2 0 23
186 ...	Delgahakoratuwa <i>alias</i> Danlandakoratuwa ...	0 2 21
		2 3 4

on sheet ¹⁰ 54-62, and bounded as follows: on the north by Badupolagawadanlanda belonging to Crown; on the east by Polwattagewatta claimed by Don Davit Abeyawickrama and others, Delgaha-



Scale of 8 Chains to an Inch.

Situation: Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.			Extent.		
				A.	R.	P.
185	Danlandakoratuwa	2	0	23
186	Delgahakoratuwa <i>alias</i> Danlandakoratuwa	0	2	21
Cadastral 8 chain sheet O ¹⁰ 54-62				2	3	4

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.


koratuwa claimed by Manage Migel and others; on the south by Udumulla Ihalakumbura and Udumullewatta claimed by Don Nikulas Abeyawickrama and others; on the west by Timbadeniyadandanda claimed by Don Davit Abewickrama Wijesekara.

II.

Preliminary plan 22.

Lot.	Name of Land.			Extent.		
				A.	R.	P.
184	Timbadeniyagawadanlanda	1	2	32

on sheet O ¹⁰ 54-62, and bounded as follows: on the north by Badupolagawadanlanda belonging to



Scale of 8 Chains to an Inch.

Situation: Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.			Extent.		
				A.	R.	P.
184	Timbadeniyagawadanlanda	1	2	32
Cadastral 8 chain sheet O ¹⁰ 54-62						

Surveyor-General's Office,
Colombo, April 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Crown; on the east by Timbadeniyagawadanlanda claimed by Don Davit Abewickrama Wijesekara; on the south and west by Kapatenumakumbura claimed by Don Carolis and others.

The 8th day of May, 1903.

J. G. FRASER,
Special Officer.

Matara S.O. 882

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Timbadeniyagawadanlanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in the pursuance of section 1 of the said Ordinances it was duly notified on the 2nd day of May, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Timbadeniyagawadanlanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre, and shown as lot 184½ in sheet O¹⁰₅₄₋₆₂ and preliminary plan No. 22, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 918) :

And whereas (1) Davit Abewickrema Wijesekara Appuhami of Ginnaliya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4 sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Timbadeniyagawadanlanda, situate in the village of Ginnaliya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre, shown as lot 184½ in sheet O¹⁰₅₄₋₆₂ and preliminary plan No. 22, and in the annexed



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Morawak korale.

Preliminary plan 22.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
184½ ...	Timbadeniyagawadanlanda ...	1 0 0
Surveyor-General's Office, Colombo, April 29, 1903.	Cadastral 8 chain sheet O ¹⁰ ₅₄₋₆₂	P. D. WARREN, Assistant Surveyor-General.

certified tracing therefrom, and bounded as follows : on the north by Badupolagawadanlanda belonging to Crown ; on the east by Badupolagawadanlanda belonging to Crown, Danlandekoratuwa belonging to Crown ; on the south by Udumullawatta belonging to M. Huratale and others, Kapatenuma claimed by Don Davit and others ; on the west by a portion of Timbadeniyagawadanlanda belonging to Crown.

The 8th day of May, 1903.
Matara S.O. 883

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chera, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Nawalahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Nawalahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 25 perches, and shown as lot 43 in preliminary plan No. 26, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,050):

And whereas one Hewatennege Dowan of Banagala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Thirty-two and Cents Fifty (Rs. 32-50), as purchase amount and survey fees, on or before the 20th May, One thousand Nine hundred and Three, and thereupon the claimant shall be declared to be the purchaser of the said land commonly called or known as Nawalahena, situated in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 25 perches, shown as lot 43 in sheet O₅₋₁₃¹⁴ and preliminary plan No. 26, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Nawalahena sold by Crown to W. H. T. Don Hendrick (T.P. 145,296), on the east and south by Horaketiyedeniya sold by Crown to J. L. Don Eliyas and others (T.P. 153,828), on the west by Bata-attaela—exclusive of all right and title to the mines,



- 1 Nawalahenedeniya, Crown
- 2 Do.
- 3 Kirimetiwilagodella, Crown

Scale of 8 Chains to an Inch.

Situation: Banagala village in Palle pattu of Morawak korale.

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
43	Nawalahena	2 1 25

Sheet O₅₋₁₃¹⁴

NOTE.—T.P. 145,296, Nawalahena sold by Crown to W. H. T. Don Hendrick, P. V.
T.P. 153,828, Horaketiyadeniya sold by Crown to J. L. Don Eliyas and others.

Surveyor-General's Office,
Colombo, March 19, 1902.

J. L. HAMPRON,
for Acting Surveyor-General.

minerals, gold, silver, copper, iron, tin, plumbago, lead, and other metals and the ores thereof in or upon the said land, together with full power of entry for the same respectively, or for the discovery or working such mines, or procuring, smelting, and carrying away the said gold, silver, copper, iron, tin, lead, plumbago, and other metals or the ores thereof, or any minerals in or upon the said land which are reserved for the Crown.

It is further ordered, in failure of payment on or before the due date, that the said land shall be declared the property of the Crown.

The 5th day of May, 1903.

Matara S.O. 884

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Hikgahahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 8th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Hikgahahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres 2 roods and 3 perches, and shown as lot 79 in preliminary plan No. 26, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,032):

And whereas one Vidana Gamachchige Don Mathes Appuhami of Banagala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimant do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Forty-five and Cents Fifty (Rs. 45.50), being purchase amount and survey fees, on or before the 20th day of May, One thousand Nine hundred and Three, and thereupon the claimant shall be declared to be the purchaser of the said land commonly called or known as Hikgahahena, situate in the village of Banagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres 2 roods and 3 perches, shown as lot 79 in sheet O₅¹⁴-13 and in preliminary plan No. 26, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Hikgahahena sold by Crown to J. L. Don Eliyas and others (T.P. 166,741), a footpath; on the east by a footpath, Annasigalahenyaya belonging to Crown; on the west by Andawiladeniya sold by Crown to J. L. Don Eliyas and others (T.P. 153,827), Hikgahahena belonging to Crown—exclusive of all right and title to the mines, minerals, gold, silver, copper, iron, tin, plumbago, lead, and other metals and the ores thereof in or upon the said land, together with full power of entry for the same



Scale of 8 Chains to an Inch.

Situation: Banagala village in Palle pattu of Morawak korale

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent. A. R. P.
79	Hikgahahena	3 2 3

Sheet O₅¹⁴-13

Surveyor-General's Office,
Colombo, May 30, 1902.

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

respectively, or for the discovery or working such mines, or procuring, smelting, and carrying away the said gold, silver, copper, iron, tin, lead, plumbago, and other metals or the ores thereof, or any minerals in or upon the said land which are reserved for the Crown.

It is further ordered, in failure of payment on or before the due date, that the said land shall be declared the property of the Crown.

May 5, 1903.
Matara S O 885

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Kuruntennahenakoratuwa *alias* Dolabodahena, situate in the village of Kehelwala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 26th day of September, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kuruntennahenakoratuwa *alias* Dolabodahena, situate in the village of Kehelwala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 5 acres and 2 perches, and shown as lot 13 in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,139) :

And whereas one Abewickrama Singappuli Gamachchige Don Andris of Kehelwala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances :

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Abewickrama Singappuli Gamachchige Don Andris of Kehelwala should pay to the Assistant Government Agent at Matara a Sum of Rupees Sixty-five and Cents Fifty (Rs. 65.50 as purchase amount and survey fees for the said land ; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as Kuruntennahenakoratuwa *alias* Dolabodahena, situate in the village of Kehelwala in the Gangaboda



Scale of 8 Chains to an Inch.

Situation : Kehelwala village in Gangaboda pattu.

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
13	Kuruntennahenakoratuwa	5 0 2

Surveyor-General's Office,
Colombo, May 12, 1902.

Sheet O₈¹⁹—16

P. D. WARREN,
Acting Surveyor-General.

pattuwa of the Matara District, in the Southern Province, containing in extent 5 acres and 2 perches, shown as lot 13 in sheet O₈¹⁹—16 and preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Gangodatennahenyaya *alias* Dolabodahena belonging to Crown ; on the east by Gangodatennahenyaya, Alakoladeniya-ela *alias* Dolabodahena belonging to Crown, the Kurupanapotakumbura *alias* Wallawekumbura belonging to Singappuli Gamachchige Don Carolis and others ; on the south by the footpath from Kehelwala to Urumutta, Kuruntennehena belonging to Crown ; on the west by Kuruntennehena sold by Crown to Singappuli Gamachchige Don Luwis (T.P. 160,268), Dolabodakumbura belonging to Singappuli Gamachchige Don Luwis and others.

Galle, May 2, 1903.
Matara S[^] 000

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Epita-addarahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 11th day of July, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Epita-addarahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 2 roods and 13 perches, and shown as lot 8 in preliminary plan No. 31, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 987) :

And whereas one Abewickrama Vidana Gamachchige Don Nikulas of Lewpotdeniya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances :

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Abewickrama Vidana Gamachchige Don Nikulas of Lewpotdeniya should pay to the Assistant Government Agent at Matara a sum of Rupees Ninety-six (Rs. 96) as purchase amount and survey fees for the said land ; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as Epita-



Preliminary plan 31.

Lot 8 called Apita-aderahena, in extent 7A. 2R. 13P., situated in Lewpotdeniya village in Palle pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, March 18, 1902.

Sheet O₇₋₁₅¹⁹

J. L. HAMPTON,
for Acting Surveyor-General.

addarahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 2 roods and 13 perches, shown as lot 8 in sheet O₇₋₁₅¹⁹ and preliminary plan No. 31, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north and east by Galendahenyaya belonging to Crown ; on the south by Mahakumburuyaya belonging to A. Don Bastian and others, Dolabodawattuyaya belonging to ditto ; on the west by Dolabodawattuyaya belonging to ditto, a footpath.

Galle, May 2, 1903.

Matara S. O. 887

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Patanagewilahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 11th day of July, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Patanagewilahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 2 perches, and shown as lot 7 in preliminary plan No. 31, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 993):

And whereas one Abewickrama Vidana Gamachchige Don Juwanis of Lewpotdeniya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Abewickrama Vidana Gamachchige Don Juwanis should pay to the Assistant Government Agent at Matara a sum of Rupees Thirty and Cents Fifty (Rs. 30.50) as purchase amount and survey fees for the said land; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as



Scale of 8 Chains to an Inch.

Situation: Lewpotdeniya village in Palle pattu of Morawak korale.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
7	Patanagewilahena	2 1 2

Surveyor-General's Office,
Colombo, March 18, 1902.

Sheet O. 19
7-15

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Patanagewilahena, situate in the village of Lewpotdeniya in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres 1 rood and 2 perches, shown as lot 7 in preliminary plan No. 31, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Galendahenyaya belonging to Crown; on the east by Dolabodawattuyaya belonging to Don Bastian and others; on the south by Karuwalagahawattuyaya belonging to ditto; on the west by the village limit of Puwakbodaowita.

Galle, May 2, 1903.

Matara S.O. 888

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres 2 roods and 30 perches, and shown as lot 535 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was

made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 895) :

And whereas Gamage *alias* Welipotage Mudalihami of Ketawala made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 9th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres 2 roods and 30 perches, shown as lot 535 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Siyambalagahawatta belonging to



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent A. R. P.
535	Gamagehena	6 2 30
Surveyor-General's Office, Colombo, May 5, 1903.		P. D. WARREN, Assistant Surveyor-General.
Cadastral 8 chain sheet O 10 33-46		

Singachcharige Asiriya, Siyambalagahawattekumbura belonging to ditto and others; on the east by Mahamagahenyaya *alias* Udakellehena belonging to Crown, Munahingekumbura belonging to Sadassigamage Bandula Hami and others; on the south by Gamagewatta belonging to ditto, portion of Gamagehena claimed by Gamage *alias* Welipotage Mudalihami; on the west by Welipotakumbura belonging to ditto and others, Ambagahawatta belonging to Samandaradage Ukku Henaya.

Galle, May 9, 1903.
Matara S.O. 889

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre and 2 roods, and shown as lot 535½ in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 895) :

And whereas Gamage *alias* Welipotage Mudalihami of Ketawala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Gamagehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre and 2 roods, shown as lot 535½ in preliminary plan No. 33, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent. A. R. P.
535½ ...	Gamagehena 1 2 0
Surveyor-General's Office, Colombo, May 5, 1903.	Cadastral 8 chain sheet O 38—46 10	P. D. WARREN, Assistant Surveyor-General.

therefrom, and bounded as follows : on the north by portion of Gamagehena belonging to Crown ; on the east by Gamagewatta belonging to Sadassigamage Bandulahami and others ; on the south by Gamage Diwulkumbura belonging to ditto ; on the west by Haputantirigediwela belonging to Haputantirige Punchi Appu and others, Welipotakumbura belonging to Gamage *alias* Welipotage Mudali Hami and others.

Galle, May 9, 1903.

Matara S.O. 890

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 9 perches, and shown as lot 253 in sheet O 51—59 and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 858) :

And whereas one Miellege Sabe Hami of Beralapanatara made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 9th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 9 perches, shown as lot 253 in sheet O 51—59 and in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Médakumbura

belonging to Don Juwanis Wanigasekara, Kongahakoratuwa belonging to Miellege Sabe Hami and others, Gulanehena (lot 253½) belonging to Miellege Disan and others, Gamagekumbura belonging to



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.
Preliminary plan 33.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
253	Gulanehena	14 3 9

Cadastral 8 chain sheet O ¹⁰₅₁₋₅₉

Surveyor-General's Office,
Colombo, May 5, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Badalge Don Mathes and others; on the east by Marawehena claimed by Pitawitige Jayatu and others; on the south by the village limit of Kotapola; on the west by Gulanehena belonging to Crown.

The 9th day of May, 1903.

Matara S.O. 891

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre, and shown as lot 253½ in sheet O ¹⁰₅₁₋₅₉ and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 858):

And whereas one Miellege Sabe Hami of Beralapanatara made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Gulanehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre,

shown as lot 253 $\frac{1}{2}$ in sheet O₅₁₋₅₉¹⁰ and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Gamagekumbura belonging to Badalge Don



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent. A. R. P.
253 $\frac{1}{2}$	Gulanehena	1 0 0

... ..

Cadastral 8 chain sheet O₅₁₋₅₉¹⁰

Surveyor-General's Office,
Colombo, May 5, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Mathes and others ; on the east and south by a portion of Gulanehena (lot 253) belonging to Crown ; on the west by Kongahakoratuwa belonging to Miellege Sabe Hami and others.

The 8th day of May, 1903.

Matara S.O. 892

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 roods, and shown as lot 626 $\frac{1}{2}$ in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,033) :

And whereas Nigel Perera Maha Vidanage Don Dines de Silva made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent

2 roods, shown as lot 626½ in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom.



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Morawak korale.
Preliminary plan 33.

Lot.	Name of Land.	Extent. A. R. P.
626½	Delgahagodahena	0 2 0

Cadastral 8 chain sheet O₅₃-61¹⁰

Surveyor-General's Office,
Colombo, May 5, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

and bounded as follows : on the north and east by a portion of Delgahagodahena belonging to Crown ; on the south and west by Masdeniyehena belonging to Crown.

Galle, May 9, 1903.

Matara S.O. 893

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres 1 rood and 30 perches, and shown as lot 626 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,033) :

And whereas Migel Perera Maha Vidanage Don Dines de Silva made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 9th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Delgahagodahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres 1 rood and 30 perches, shown as lot 626 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by a footpath, Tennewatta claimed by Pinnagodage Babahami and others, Abesingewatta claimed by Abesinge Andris and others, Ambagahawatta claimed by Amarakongē Ranhami and others, Halkumburuyaya (lot 621) ; on the east by Gedaradeniyekumbura claimed by Prolis Silva and others, Jagodage Mahakumbura claimed by Jagodage Dasan and others, Berawadeniyekumbura claimed by Samarakongē Wattuhami ;

on the south by Galkoratuwatta claimed by Samarakonge Wattuhami and others, Berawadeniya claimed by Abesinge Andrishami; on the west by Masdeniyehena belonging to Crown, portion of



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent A. R. P.
626	Delgahagodahena	10 1 30

Cadastral 8 chain sheet O₅₃¹⁰-61

Surveyor-General's Office,
Colombo, May 5, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

Delgahagodahena claimed by Migel Perera Mahavidanage Don Dines de Silva, Masdeniyehena belonging to Crown.

Galle, May 9, 1903.
Matara S.O. 894


J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Udagangodahena, situate in the village of Mawarala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,110), and a claim having been made to the said land by one Kandambige Thomas of Mawarala, and the said claimant having been duly called upon by me by a notice in writing under section 4, sub-section (1), of the Ordinances, duly served upon him, to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, do hereby on this 5th day of May, One thousand Nine hundred and Three, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, commonly called or known as Udagangodahena, situate in the village of Mawarala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 25 perches, and shown as lot 49 in preliminary

plan No. 43, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north and east by Kuttuhenyaya belonging to Crown ; on the south by Udagangodahena claimed by Hettiachi



Scale of 8 Chains to an Inch.

Situation : Mawarala village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 43.

Lot.	Name of Land.	Extent. A. R. P.
49	Udagangodahena	2 0 25

Surveyor-General's Office,
Colombo, May 30, 1902.

Sheet O 51-59

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

kakandegge Silo Hami and others ; on the west by Godakumburuyaya belonging to Vitaranage Samarappu and others—is the property of the Crown.

The 5th day of May, 1903.

Matara S.O. 895

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Medagodayaya and Medagoda-atura, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,244), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of April, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 67 and 68 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 109 acres 2 roods and 15 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
67	Medagodayaya	95 2 15
68	Medagoda-atura	14 0 0
		109 2 15


on sheet O¹⁰₅₀₋₅₈, and bounded as follows : on the north by the Nilwala-ganga, the Na-attedola ; on the east by Kekunagahawalayaya belonging to Crown, the Na-attedola, Medagoda-atura belonging to Crown ; on the south by Diganadeniya *alias* Panwiledeniya belonging to Crown, a water-course, Diganakumbura sold by Crown to D. D. W. Gunsekera (T.P. 145,259), a water-course, Etambagahaliyaddayaya claimed by D. D. W. Gunsekera and others, Udumullewatta claimed by Bamunuachchige Juwanis, Uдахummaradeniya claimed by Bauunuachchige Juwanis, Uдахummaradeniyapotuwila belonging to Crown, Eggiliyakumburawattuyaya claimed by D. D. W. Gunsekera and others ; on the west by the Nilwala-ganga, Pelapolwastukoratuwa *alias* Okandagedaraya, a claimed by Manage Baka-hami and others, Okandagedarayaya claimed by Prathapage Babahami and others, the Nilwala-ganga.

The 27th day of April, 1903.

Matara S.O. 896

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 2364.]



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
67	Medagodayaya	95 2 15
68	Medagoda-atura	14 0 0
		109 2 15

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

Sheet O 10
50-58

P. D. WARREN,
Assistant Surveyor-General.

NOTE.—T.P. 145,259, Digganekumbura sold by Crown to D. D. W. Gunasekera.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Moragahaketa and Horehenyaya, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,159), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of April, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 102 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 118 acres and 3 roods, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Moragahaketa and Horehenyaya, situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 118 acres and 3 roods, shown as lot 102 in sheet O₂₋₁₀¹⁵ and O₅₀₋₅₈¹⁰ and preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and bounded as follows; on the north by the Nilwala-ganga; on the east by a water-course, Agiliyakumbura sold by Crown to D. D. W. Gunasekara (T.P. 145,258), a water-course, Potuwilakumbura sold by Crown to P. Dinahami (T.P. 163,405), Bemmagawadeniya sold by Crown to P. Dinahami and another (T.P. 163,406), Etambagahaliyadiyaya claimed by D. D. W. Gunasekara and others, Mahayalagawadeniya sold by Crown to P. Thomishami (T.P. 155,796), Bowitiyawaladeniya sold by Crown to P. Denakhami (T.P. 163,411), Bowitiyawilakumbura sold by Crown to P. Dinahami (T.P. 163,404), Ihalakumbura *alias* Etambagahaliyadiyaya claimed by D. D. W. Gunasekara, Kanuketiyakumbura sold by Crown to D. D. Wickremasinha (T.P. 163,403), a footpath, Kekunagaswatta claimed by Wadasingha Baddewatta Singarakkarage Hinne Baba, Kanuketiya-addarahena sold by Crown to P. Don Abaran (T.P. 155,804), Kanuketiyagawakoratuwa claimed by Panagodage Don Abaran, Kekunagaswatta claimed by Wadasinha Baddewatte Singarakkarage Hinne Baba, Kekunagaswatuyaya claimed by ditto and others; on the south by a footpath; on the west by Radage Dikdeniyayaya claimed by D. D. W. Gunasekara and others, Andaramullawattuyaya claimed by Epage Siman and others, the Nilwala-ganga, Batamulledeniya claimed by Panagodage Don Abaran, the Nilwala-ganga, Batamulledeniya claimed by Panagodage Don Abaran, the Nilwala-ganga.

NOTE.—The following lots lying within the above-named boundaries are excluded from this order, and their aggregate acreage, viz., 2 acres 2 roods and 13 perches, is not included in the acreage of 118 acres and 3 roods given above:—


Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
100	Moragahaketadeniya	0	1	5
101	Horehenedeniya	1	0	16
143	Batamullemedakelle	1	0	32
		2	2	13

The 27th day of April, 1903.
Matara S.O. 897

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 2366.]



Scale of 16 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu'of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
102	Moragahaketa and Horahena	118 3 0
<i>Lots excluded.</i>		
100	Moragahaketadeniya	0 1 5
101	Horahenadeniya	1 0 16
143	Batamulamedekele	1 0 32

NOTE.—T.P. 145,258, Agiliyakumbura sold by the Crown to D. D. W. Gunasekara.
 T.P. 163,403, Kanuketiya-kumbura sold by the Crown to D. D. Wikramasingha.
 T.P. 155,804, Kanuketiya-addarahena sold by the Crown to P. Don Abaran.
 T.P. 155,796, Mahayalagawadeniya sold by the Crown to P. Thomishami.
 T.P. 163,404, Bowitiyawilakumbura sold by the Crown to P. Dinahami.
 T.P. 163,405, Potuwilakumbura sold by the Crown to P. Dinahami.
 T.P. 163,406, Bemmegawadeniya sold by the Crown to P. Denahami and another.
 T.P. 163,411, Bowitiywaladeniya sold by the Crown to P. Denahami.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.


In the matter of the land commonly called or known as Galgodehenyaya, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Galgodehenyaya, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres 2 roods and 39 perches, and shown as lot 171 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,197):

And whereas Wanigasekara Wellappulige Babehami of Beralapanatara made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 27th day of April, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Galgodehenyaya, situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres 2 roods 39 perches, shown as lot 171 in sheets O₃¹⁵—11 and O₅₁¹⁰—59 and preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the village



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
171	Galgodehena, &c.	30 2 39

Sheets O₃₋₁¹⁵ and O₅₁₋₅₉¹⁰

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

limit of Beralapanatara ; on the east by the minor road from Kotapola to Urubokka ; on the south by Thalapinniyara claimed by Kadawatage Madduma Appu and others, Ambagasmullepaluwatta claimed by Kadawatage Menikhami and others, Thalapinniyara claimed by Kadawatage Madduma Appu and others, Ihalagewattuyaya claimed by Potuvillage Andris and others, a footpath ; on the west by Polgaswattagawahena claimed by Wellappulige Dassanhami and others.

April 27, 1903.

Mātara S.O. 898

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Nagodakandehena and Horehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of November, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Nagodakandehena and Horehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 53 acres and 36 perches, and shown as lots 268, 269, and 270 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,210) :

And whereas Weerakonge Babun Appuhami of Kotapola made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 27th day of April, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of the Lands referred to

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Name of Land.	Extent.
268	Nagodakandehena	39 0 11
269	Horehena	12 0 5
270	Do.	2 0 20
		53 0 36

in sheet O₅₁₋₅₉¹⁰, and bounded as follows : on the north by a footpath, Talapolakandehena sold by Crown to V. Thepanis Appu and another (T.P. 166,698), Mahahenedeniya belonging to Crown, Talapalakandehena sold by Crown to V. Thepanis Appu and another (T.P. 166,698) ; on the east by the village limit of Beralapanatara ; on the south by Hapugahaliyadda claimed by Babunappuhami and

others, Egodawalawwewatta claimed by ditto, Hapugahaliyadda claimed by ditto; on the west by Ihalabatandurewattuyaya claimed by ditto, Pinkumbura claimed by ditto, Nagodakandewatta claimed



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
268	Nagodakandehena	39 0 11
269	Horehena	12 0 5
270	Do.	2 0 20
		53 0 36

NOTE.—T.P. 166,698, Telepolakandehena sold by Crown to V. Thepanis Appu and another.

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

Sheet O 10
51-59

P. D. WARREN,
Assistant Surveyor-General.

by ditto, a footpath, the Nagodakandedola, a footpath, Wattehena claimed by Vengachchige Thepanis and others.

April 27, 1903.
Matara S.O. 899

J G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Nedunelangahena, Uduhummaradeniyepotuwila, Dodangewattehena, and Hetekmehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,324), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of April, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 57, 81, 108, and 302 in preliminary plan No. 45, and in the annexed certified tracings therefrom, and containing in extent 9 acres 3 roods and 12 perches, are the property of the Crown.

Description of Lands referred to.


The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
57	Nedunelangahena	2 0 10

on sheet O₅₀₋₅₈¹⁰ and bounded as follows: on the north by the main road from Akuressa to Deniyaya



Scale of 8 Chains to an Inch.

Situation: Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
57	Nedunelangahena	2 0 10

Sheet O₅₀₋₅₈¹⁰

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

on the east by the Gahalakolahenedola; on the south by Nedunelangahena belonging to Crown; and on the west by the Tennehenadola *alias* Nelligandola.

II.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
81	Uduhummaradeniyepotavila	0 2 20

on sheet O₅₀₋₅₈¹⁰ and bounded as follows: on the north by Medagodayaya belonging to Crown; on

the east by Medagodayaya belonging to Crown, Uдахummaradeniya, Udumullewatta claimed by Bamunuachchige Dionis; on the south by Etambagahaliyaddiyaya *alias* Uдахummaradeniya claimed

Scale of 8 Chains to an Inch.

Situation: Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
81	Uдахummaradeniyapothuwila	0 2 20

Sheet O ¹⁰ 50-58

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.


by D. D. W. Gunasekara and others; on the west by Eggiliyakumbarawattayaya claimed by ditto Medagodayaya belonging to Crown.

III.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
108	Dodangewattehena	4 0 27

on sheet O ¹⁰ 50-58, and bounded as follows: on the north by Bowitiyawilahena *alias* Polpitiyaya belonging to Crown; on the east by Gurubwlehenyaya *alias* Polpitiyaya belonging to Crown; on



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
108	Dodangewattehena	4 0 27

NOTE.—T.P. 163,411, Bowitiyawaladeniya sold by the Crown to P. Denakhani.

Sheet O₅₀¹⁰—58

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.


the south by Dodangewattuyaya claimed by Panagodage Thomishami and others; Murutakandaliyadda claimed by Panagodage Don Andris; on the west by Bowitiyawaladeniya sold by Crown to P. Dinekhani (T.P. 163,411).

IV.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
302	Hetekmehena	2 3 35

on sheet O₃¹⁵—11, and bounded as follows : on the north by Watawalakoratuwa claimed by Kada-



Scale of 8 chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
302	Hetekmehena	2 3 35

Sheet O₃¹⁵—15

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

watage Garuhani and others, Indurekumburuyaya claimed by Rubasingewattuhani and others; on the east and south by the Riladola; and on the west by a footpath.

April 30, 1903.
Matara S.O. 900

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Tunbewlagawapatahena, Wewagawahena, and Getabarukanda, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,325), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of April, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 332 and 500 in preliminary plan No. 45, and in the annexed certified tracings therefrom, and containing in extent 62 acres 1 rood and 2 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—


I.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
332	Tunbewlagawapatahena and Wewagawahena	62	0 20

in sheets O₂₋₁₀¹⁵ and O₃₋₁₁¹⁵, and bounded as follows: on the north by Pansalekumburuyaya *alias* Wewelwalakumburuyaya claimed by F. de Silva and others, T.P. 148,889, Pansalekumburuyaya *alias* Wewelwalakumburuyaya claimed by F. de Silva and others, T.P. 148,890, the footpath from Kotapola to Mologgamuwa; on the east by the village limit of Mologgamuwa; on the south by the Tunbewledola, Mahaliyadiyaya *alias* Udakumburuyaya belonging to D. A. W. Jayawardana and others, Pannilmulledeniya belonging to Crown, Mahaliyadiyaya *alias* Udakumburuyaya belonging to D. A. W. Jayawardana and others, Batuketihalakelle belonging to Crown, Mahaliyadiyaya *alias* Udakumburuyaya belonging to D. A. W. Jayawardana and others, Boraluketiyewatta claimed by Alupotage Dassan and others, Mahaliyadiyaya *alias* Kerawakbokka claimed by Korawege Don Mathes; on the west by the Illukpitiyedola, T.P. 164,377.

[For Tracing see page 2374]



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Name of Land.

Extent.

A. R. P.

Lot.

332 ... Tunbaulagawapatahena, Wewagawahena ...

... 62 0 20

Surveyor-General's Office,
Colombo, October 2, 1902.

15 15
Sheets O₂-10 and O₃-11


P. D. WARREN,
Assistant Surveyor-General.

II.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
500 ...	Getabarukanda ...	0 0 22

in sheet O ¹⁵₂₋₁₀ and bounded as follows : on the north by T.P. 143,737 ; on the east by the road from



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
500 ...	Gettebarukahda, &c. ...	0 0 22

Surveyor-General's Office,
Colombo, October 2, 1902.

Sheet O ¹⁵₂₋₁₀

P. D. WARREN,
Assistant Surveyor-General.

Morawaka to Deniyaya ; on the south and west by T.P. 94,943.

The 30th day of April, 1903.

Matara S.O. 901

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Dikhena and Pambehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of November, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Dikhena and Pambehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 16 acres and 1 rood, and shown as lots 278 and 282 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,209) :

And whereas (1) Don Andris Ranawaka, (2) Ranawakage Don Davit, (3) Ranawakage Balappu, all of Kotapola, made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 30th day of April, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of Lands referred to.

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
278	Dikhena	1 2 30
282	Pambehena	14 2 10
		<hr/> 16 1 0

in sheet O¹⁰₅₁₋₅₉, and bounded as follows : on the north by the Kolamitiyedola, the Gansabhawa road ; on the east by footpath, Kalugalahena claimed by the Kotapola vihare ; on the south by



Scale of 8 Chains to Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
278	Dikhena	1 2 30
282	Pambehena	14 2 10
		<hr/> 16 1 0

Surveyor-General's Office,
Colombó, September 11, 1902.

Sheet O¹⁰₅₁₋₅₉

P. D. WARREN,
Assistant Surveyor-General.

Panikkiyadeniyehena claimed by Ranawakage Don Andris, Dikhena belonging to Crown ; on the west by Ehalagahalande Millehenyaya belonging to Crown.

April 30, 1903.

Matara S.O. 902

J. G. FRASER,
Special Officer,

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.**


In the matter of the land commonly called or known as Gulanhena *alias* Inaturahena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 7th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gulanhena *alias* Inaturahena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 18 acres 3 roods and 33 perches, and shown as lot 292 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with an account of the Crown (*vide* notice No. 1,168):

And whereas Wanigasekara Wellappulige Babehami of Beralapanatara made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 27th day of April, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Gulanhena *alias* Inaturahena, situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 18 acres 3 roods and 33 perches, shown as lot 292 in sheets O₅₁₋₅₉¹⁰ and O₃₋₁₁¹⁵ and preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
292	Gulanhena <i>alias</i> Inaturahena	18 3 33

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

Sheets O₅₁₋₅₉¹⁰ and O₃₋₁₁¹⁵

P. D. WARREN,
Assistant Surveyor-General.

village limit of Beralapanatara ; on the east by Gulanhena claimed by Rubasinge Don Davit and others, Gulanhena belonging to Crown, Indurewattuyaya claimed by Rubasinge Don Davit and others ; on the south by Indurekumburuyaya claimed by Rubasinge Wattuhami and others, Egodawatta claimed by Kadawatage Siman and others ; on the west by the minor road from Kotapala to Urubokka.

April 27, 1903.
Matara S.O. 903

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Yatihoragaladeniya, situate in the village of Horagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Nineteenth day of September, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Yatihoragaladeniya, situate in the village of Horagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres 3 roods and 19 perches, and shown as lot 1 in preliminary plan No. 16, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,124):

And whereas Korawege Don Mathes of Bengamuwa made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Yatihoragaladeniya, situate in the village of Horagala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres 3 roods and 19 perches, shown as lot 1 in sheets O₂₋₁₀¹⁵ and O₁₈₋₆¹⁵ and preliminary plan No. 16, and



Scale of 8 Chains to an Inch.

Situation : Horagala village in Palle pattu of Morawak korale.

Preliminary plan 16.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1	Yatihoragaladeniya	6 3 19

Sheets O₂₋₁₀¹⁵ and O₁₈₋₂₆¹⁵

Surveyor-General's Office,
Colombo, May 30, 1902.

J. L. HAMPTON,
Acting-Assistant Surveyor-General.

in the annexed certified tracing therefrom, and bounded as follows : on the north, east, south, and west by Dolapallehenyaya belonging to Crown.

April 30, 1903.
Matara S.O. 904

J. G. FRASER,
Special Officer.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,571, w. p.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Wednesday, August 26, 1903, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-five allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 7,720. Village—Ambagahawatta.
Description—Paddy field.

Lot.	Name of Land.	Extent.		Fees for Certificate of Quiet Possession. Rs. c.
		A.	R. P.	
3961	Munamalgaha or Bak- migahakumbura	0	2 11	3 50
3962	Munamalgaha	0	1 29	3 50
3963	Do.	0	1 37	3 50
3964	Do.	2	1 6	8 50
3965	Do.	0	1 10	3 50
3966	Do.	0	1 30	3 50
3967	Do.	1	1 18	6 0
3968	Do.	0	1 16	3 50
3969	Do.	3	3 23	13 50
	Description—Garden.			
D 395	Munamalgahawatta	0	2 17	40 0*
	Village—Pansilgoda.			
	Description—Paddy field.			
3970	Nilakondekumbura	1	3 5	6 0
3971	Do.	0	2 9	3 50
3972	Do.	2	1 33	8 50
3973	Do.	2	2 12	8 50
3974	Do.	0	3 24	3 50
	Village—Wattegedara.			
	Description—Paddy field.			
3975	Kahawekumbura	0	3 22	3 50
3976	Do.	0	3 34	3 50
3977	Do.	1	3 28	6 0
3978	Do.	0	1 1	3 50
3979	Do.	0	0 34	3 50
3980	Bakmigahakumbura	2	2 4	8 50
3981	Do.	0	2 23	3 50
3982	Do.	0	1 7	3 50
3983	Do.	0	1 24	3 50
3984	Do.	0	0 18	3 50
3985	Do.	0	0 13	3 50
3986	Do.	0	3 14	3 50
3987	Do.	1	1 15	6 0
3988	Do.	0	2 13	3 50
3989	Do.	0	1 36	3 50
3990	Do.	0	1 0	3 50
3991	Do.	0	0 37	3 50
	Village—Burulapitiya.			
	Description—Paddy field.			
3992	Ambagahakumbura	1	1 3	6 0
3993	Do.	0	1 16	3 50
3994	Do.	0	2 1	3 50
3995	Do.	0	0 6	3 50
3996	Do.	0	3 14	3 50
3997	Do.	1	2 8	6 0
3998	Gorakagahakumbura	0	0 32	3 50
3999	Kahatagahakumbura	0	2 38	3 50
4000	Gorakagahakumbura	0	3 31	3 50
4001	Do.	2	0 4	8 50
4002	Do.	0	2 30	3 50
4003	Do.	0	1 37	3 50
4004	Do.	0	3 38	3 50
4005	Do.	0	0 37	3 50

Lot.	Name of Land.	Extent.		Fees for Certificate of Quiet Possession. Rs. c.
		A.	R. P.	
4006	Unagahakotuwekum- bura	1	0 24	6 0
4007	Halgahakumbura	2	0 0	6 0
4008	Do.	2	0 9	8 50
	Village—Matammana.			
	Description—Paddy field.			
4009	Nagawekumbura	0	3 0	3 50
4010	Do.	1	2 5	6 0
4011	Do.	0	0 32	3 50
4012	Do.	1	0 24	6 0
4012½	Kajugahakumbura	0	2 32	3 50
4013	Nagawakumbura	3	0 27	13 50
4014	Do.	0	0 6	3 50
4015	Halgahakumbura	1	0 32	6 0
4016	Do.	0	3 31	3 50
4016½	Do.	0	1 38	3 50
4017	Do.	1	1 3	6 0
4017½	Halgahakotunne	1	3 18	6 0
4018	Halgahakumbura	0	1 25	3 50
4019	Do.	2	3 5	8 50
	Description—Threshing floor.			
E 395	Halgahapillewa	0	0 8	40 0*
	Description—Garden.			
F 395	Halgahapillewa	0	0 25	100 0*
	Description—Paddy field.			
4020	Halgahakumbura	0	1 24	3 50
G 395	Do.	0	0 4	3 50
4021	Tittagahadalupota	0	0 24	3 50
4022	Do.	0	1 39	3 50
	Village—Wattegedara.			
	Description—Paddy field.			
4023	Tittagahakumbura	3	0 9	13 50
4024	Karandagahakumbura	1	0 13	6 0
4025	Do.	1	2 37	6 0
4026	Karandagaha or Welikumbura	2	2 25	8 50
4027	Welikumbura	1	0 15	6 0
4028	Do.	2	1 5	8 50
	Description—Pillewa.			
H 395	Welikumburapillewa	0	0 7	100 0*
4029	Welikumbura	0	3 20	100 0*
	Description—Paddy field.			
4030	Kinagahakumbura	1	0 9	6 0
4031	Do.	0	2 0	3 50
4032	Do.	0	2 32	3 50
	Village—Matammana.			
	Description—Paddy field.			
4033	Halgahakumbura	0	1 38	3 50
	Village—Wattegedara.			
	Description—Paddy field.			
4034	Halgahakumbura	6	1 37	20 50
4035	Kitulgahadeniya	0	2 34	3 50
4036	Do.	0	2 37	3 50
4037	Do.	0	0 12	3 50
4038	Do.	1	2 26	6 0
	Village—Matammana.			
	Description—Paddy field.			
4039	Halgahakumbura	0	1 36	3 50
	Description—Cocoanut plants.			
I 395	Halgahapillewa	0	0 6	50 0*
	Description—Paddy field.			
4040	Halgahakumbura	0	0 34	3 50
	Description—Pillewa.			
J 395	Halgahapillewa	0	0 13	50 0*

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent. A. R. P.	Rs. c.
Description—Paddy field.			
4041	Halgahakumbura	0 0 19	3 50
4042	Do.	0 0 32	3 50
4043	Do.	0 3 0	3 50
4044	Do.	0 1 7	3 50
4045	Do.	0 1 12	3 50
4046	Do.	0 1 8	3 50
4047	Do.	0 0 31	3 50
4048	Do.	0 1 9	3 50
4049	Do.	0 1 27	3 50
4050	Do.	0 0 34	3 50
4051	Do.	0 0 12	3 50
4052	Do.	0 1 30	3 50
4053	Do.	0 1 29	3 50
4054	Do.	0 2 3	3 50
4055	Do.	0 0 3	3 50
4056	Do.	0 0 33	3 50
4057	Do.	0 1 5	3 50
4058	Do.	0 1 36	3 50
4059	Do.	0 0 33	3 50
4060	Do.	0 0 20	3 50
4061	Kahatagaha or Amba-walakumbura	1 0 0	6 0
4062	Do.	1 0 13	6 0
4063	Do.	1 2 30	6 0
4064	Radatofuwekumbura	1 3 21	6 0
4065	Hirikumbura	0 1 36	3 50
4066	Do.	1 1 22	6 0
4067	Do.	0 2 14	3 50
4068	Do.	1 0 36	6 0
4069	Do.	0 3 7	3 50

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent. A. R. P.	Rs. c.
Description—Pillewa.			
K 395	Hirikumburapillewa	0 0 2	115 0*
Description—Paddy field.			
4070	Hirikumbura	0 3 10	3 50
4071	Do.	0 1 29	3 50
4072	Do.	0 3 31	3 50
Description—Pillewa.			
L 395	Hirikumburapillewa	0 0 9	100 0*
Description—Paddy field.			
4073	Hirikumbura	0 2 34	3 50

* Upset price per acre.

Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,571, W. P.

වස 1903 කවු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙටාරිස් උන්තාත්සේනේ කන්තෝරුවේදීය.

විකුණාහි රජයේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තරුන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1903 කවු අගෝස්තු මස 26 වෙනි දින කවු බද්ද දවල් 11.30ට මිනිවත්තොඩි නානායකම්දී විකුණන්නට තොහොත් තීරණය කරනු ලැබූ බව දන්වනු ලැබේ.

විකුණාහි රජයේ මිනවු පලාතේ උතුරු අප්‍රක්කුරු කෝරළේ පිහිටා තිබෙන බිම්කැබෙලි 125ක්.

සියලුම 7,720. ගම—අඹගහවත්ත.

සහතිකපත්‍රය
කර ගෙවිය
මහ. පුතු ගාස්තු.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්තා.	අත්දම.	අ. රු. ප. රු. ශ.
3961	මුනවල්ගහ හෝ බක්මිගහ	රු සහිතානාවිවේරේ	කුඹුර	0 2 11 3 50
3962	කුඹුර	ර මර්තේලිය ප්‍රේරු	එම	0 1 29 3 50
3963	මුනවල්ගහකුඹුර	රු අන්තෝතිනසිද	එම	0 1 37 3 50
3964	එම	රු සිංහේනසිද	එම	2 1 6 8 50
3965	එම	සෝ සර්තේලිය ප්‍රේරු	එම	0 1 10 3 50
3966	එම	තෙ ජේදුරු අජ්ජනාමි	එම	0 1 30 3 50
3967	එම	ප තෙලේනියඅජ්ජ	එම	1 1 18 6 0
3968	එම	ර සිහඳෙරිය ප්‍රේරු	එම	0 1 16 3 50
3969	එම	ර අන්දිය ප්‍රේරු	එම	3 3 23 13 50
D 395	මුනවල්ගහවත්ත	ර සිහඳෙරිය ප්‍රේරු	වගාව	0 2 17 40 0*
				ගම—පත්තිලොව.
3970	තිලකොත්දේකුඹුර	කො දුම්පතිංකේ ප්‍රේරු	කුඹුර	1 3 5 6 0
3971	එම	ජ දෙ. බ. අ. සිරවිහින	එම	0 2 9 3 50
3972	එම	රු දෙත් තේනාත්තස්	එම	2 1 33 8 50
3973	එම	මැදන්කාරගෙරේ	එම	2 2 12 8 50
3974	එම	ජ මර්තේලියඅජ්ජ	එම	0 3 24 3 50
				ගම—වත්තෙගෙර.
3975	කහවේකුඹුර	සෝ ඉසබලා ප්‍රේරු	එම	0 3 22 3 50
3976	එම	සෝ අර්තෝලිය ප්‍රේරු	එම	0 3 34 3 50
3977	එම	අ වලේරියානු ප්‍රේරු	එම	1 3 28 6 0
3978	එම	එම	එම	0 1 1 3 50
3979	—	අ ගොර්දියානු ප්‍රේරු	එම	0 0 34 3 50
3980	බක්මිගහකුඹුර	ම අයිසෙස් ප්‍රකාන්දු	එම	2 2 4 8 50
3981	එම	රු දෙත් තේනාත්තස්	එම	0 2 23 3 50
3982	එම	මි පාටුල ප්‍රේරු	එම	0 1 7 3 50
3983	එම	ම මාර්තා ප්‍රේරු	එම	0 1 24 3 50
3984	එම	බෝ කරෝලිය ප්‍රකාන්දු	එම	0 0 18 3 50

නො.	ඉඩමේ නම.	අයිතියකට කීටයන්හා,	අන්දම.	සහතික පත්‍රයකට ගෙවිය යුතු ගාස්තු.	
				අ. රු. ප.	රු. ග.
3985	බන්ධනාගාර	වි පාලන පෙරුණ	කුණුර	0 0 13	3 50
3986	එම	එම	එම	0 3 14	3 50
3987	එම	කො ජේදුරු පෙරුණ	එම	1 1 15	6 0
3988	එම	ව මාර්තා පෙරුණ	එම	0 2 13	3 50
3989	එම	කො ජේදුරු පෙරුණ	එම	0 1 36	3 50
3990	එම	ව මාර්තා පෙරුණ	එම	0 1 0	3 50
3991	එම	එම	එම	0 0 37	3 50
ගම—වුරුලපිටිය.					
3992	අභිගතකුණුර	කො ප්‍රධානිය පෙරුණ	එම	1 1 3	6 0
3993	එම	කො ජේදුරු පෙරුණ	එම	0 1 16	3 50
3994	එම	එම	එම	0 2 1	3 50
3995	එම	එම	එම	0 0 6	3 50
3996	එම	දෙව පැලිය වි. ආ.	එම	0 3 14	3 50
3997	එම	කො. ජේදුරු පෙරුණ	එම	1 2 8	6 0
3998	ගොරකගතකුණුර	එම	එම	0 0 32	3 50
3999	කහවගතකුණුර	එම	එම	0 2 38	3 50
4000	ගොරකගතකුණුර	රු දෙව වර්ධනානු පෙරුණ	එම	0 3 31	3 50
4001	එම	කො ජේදුරු පෙරුණ	එම	2 0 4	8 50
4002	එම	දෙව පැලිය වි. ආ.	එම	0 2 30	3 50
4003	එම	කො ගොර්දිනානු පෙරුණ	එම	0 1 37	3 50
4004	එම	කො ඉ පිවර් පෙරුණ	එම	0 3 38	3 50
4005	එම	කො මර්තනු පෙරුණ	එම	0 0 37	3 50
4006	උගතකොටුවකුණුර	බ රෙමෙල් ප්‍රධානිය	එම	1 0 24	6 0
4007	ගල්ගතකුණුර	කො එමර්තනු පෙරුණ	එම	2 0 0	6 0
4008	එම	සේ පිවර් හෝනිය	එම	2 0 9	8 50
ගම—මාතමමන.					
4009	නානාවකුණුර	දී හෝනොනාමි	එම	0 3 0	3 50
4010	එම	ස රෙහැන්තස් පෙරුණ	එම	1 2 5	6 0
4011	එම	මැදන්කාර හෙරුන්තාන්සේ	එම	0 0 32	3 50
4012	එම	රු දෙව රෙහැන්තාන්සේ	එම	1 0 24	6 0
4012½	කපුගතකුණුර	දෙව පැලිය වි. ආ.	එම	0 2 32	3 50
4013	නානාවකුණුර	රු කරෙලිය	එම	3 0 27	13 50
4014	එම	දෙව රෙහැන්තාන්සේ	එම	0 0 6	3 50
4015	ගල්ගතකුණුර	රු දෙව මාර්ලස්	එම	1 0 32	6 0
4016	එම	රු දෙව සිමිම	එම	0 3 31	3 50
4016½	එම	රු දෙව ගෙවලිය	එම	0 1 38	3 50
4017	එම	රු දෙව කරෙලිය	එම	1 1 3	6 0
4017½	ගල්ගතකොටුවකුණුර	ස ඉහන්අප්ප	එම	1 3 18	6 0
4018	ගල්ගතකුණුර	රු පිරිස්අප්පහාමි	එම	0 1 25	3 50
4019	එම	එම	එම	2 3 5	8 50
E 395	ගල්ගතපිල්ලුව	එම	කමන	0 0 8	40 0*
F 395	එම	එම	මහාව	0 0 25	100 0*
4020	ගල්ගතකුණුර	රු දෙව ගෙවලිය පෙරුණ	කුණුර	0 1 24	3 50
G 395	එම	රු ගෙවලිය	එම	0 0 4	3 50
4021	තින්තගතදෙප්පහ	ගෙ බබානාමි	එම	0 0 24	3 50
4022	එම	අ ගොර්දිනානු පෙරුණ	එම	0 1 39	3 50
ගම—වන්තෙගෙදර.					
4023	තින්තගතකුණුර	අ ගිරිගොර්ස් පෙරුණ	එම	3 0 9	13 50
4024	කරදගතකුණුර	මී අප්පහ	එම	1 0 13	6 0
4025	එම	කො දවිත්පෙරුණ	එම	1 2 37	6 0
4026	කරදගත හෝ වැලිකුණුර	අ ප්‍රත්විමෝනා පෙරුණ	එම	2 2 25	8 50
4027	වැලිකුණුර	කො ප්‍රධානිය පෙරුණ	එම	1 0 15	6 0
4028	එම	හෝ අර්නෝලිය පෙරුණ	එම	2 1 5	8 50
H 395	වැලිකුණුරපිල්ලුව	හ හොන්හො පෙරුණ	පිල්ලුව	0 0 7	100 0*
4029	වැලිකුණුර	හ රෙහැන්තාන්සේ පෙරුණ	එම	0 3 20	100 0*
4030	තින්තගතකුණුර	රු දෙව රෙහැන්තාන්සේ	කුණුර	1 0 9	6 0
4031	එම	හ රෙහැන්තාන්සේ පෙරුණ	එම	0 2 0	3 50
4032	එම	මී සිසිසුදප්ප	එම	0 2 32	3 50
ගම—මාතමමන.					
4033	ගල්ගතකුණුර	අ ලිමිනියඅප්ප	එම	0 1 38	3 50
ගම—වන්තෙගෙදර.					
4034	එම	රු දෙව රෙහැන්තාන්සේ	එම	6 1 37	20 50
4035	තින්තගතදෙකින	හෝ සර :න්ලිය පෙරුණ	එම	0 2 34	3 50
4036	එම	හෝ අර්නෝලිය පෙරුණ	එම	0 2 37	3 50
4037	එම	හෝ සර :න්ලිය පෙරුණ	එම	0 0 12	3 50
4038	එම	හෝ අර්නෝලිය පෙරුණ	එම	1 2 26	6 0

නො.	ඉඩම් නම.	අයිතිකම් නිගන්වා.	අන්දම.	සහතිකපත්‍රය කව ගෙවිය	
				මහක. ගුණ	රු. ප. රු. ග.
4039	කල්ගහකුඹුර	මි සිංහසුරප්ප	කුඹුර	0 1 36	3 50
I 395	කල්ගහපිල්ලුව	එම	පිල්ලුව	0 0 6	50 0*
4040	කල්ගහකුඹුර	එම	කුඹුර	0 0 34	3 50
J 395	කල්ගහපිල්ලුව	වි පොතිසිංහසුර	පිල්ලුව	0 0 13	50 0*
4041	කල්ගහකුඹුර	මි පුත්තලප්ප	කුඹුර	0 0 19	3 50
4042	එම	මි සිංහසුරප්ප	එම	0 0 32	3 50
4043	එම	මි පොතිසිංහසුර	එම	0 3 0	3 50
4044	එම	මි පොතිසිංහසුර	එම	0 1 7	3 50
4045	එම	මි අමාරිප්ප	එම	0 1 12	3 50
4046	එම	මි අප්පුරු	එම	0 1 8	3 50
4047	එම	මි පුත්තලප්ප	එම	0 0 31	3 50
4048	එම	මි ගිරිගෝරිප්ප	එම	0 1 9	3 50
4049	එම	මි අමාරිප්ප	එම	0 1 27	3 50
4050	එම	මි ලේන්සිංහසුර	එම	0 0 34	3 50
4051	එම	මි ගිරිගෝරිප්ප	එම	0 0 12	3 50
4052	එම	මි පුත්තලප්ප	එම	0 1 30	3 50
4053	එම	වි පොතිසිංහසුර	එම	0 1 29	3 50
4054	එම	කා ලිච්චිප්ප	එම	0 2 3	3 50
4055	එම	මි ගිරිගෝරිප්ප	එම	0 0 3	3 50
4056	එම	මි සිංහසුරප්ප	එම	0 0 33	3 50
4057	එම	වි පොතිසිංහසුර	එම	0 1 5	3 50
4058	එම	අ සිංහසුරප්ප	එම	0 1 36	3 50
4059	එම	මි අප්පුරු අප්ප	එම	0 0 33	3 50
4060	එම	වි පොතිසිංහසුර	එම	0 0 20	3 50
4061	කහවගහ ගෝ අඹවල කුඹුර	ස ඉසන්ප්ප	එම	1 0 8	6 0
4062	එම	මි ලේන්සිංහසුර	එම	1 0 13	6 0
4063	එම	ර බස්නිගන් ප්පුරු	එම	1 2 30	6 0
4064	රදකොටුවේකුඹුර	ස දෙත් අඹකම්	එම	1 3 21	6 0
4065	හිරිකුඹුර	ස දෙත් රේකැන්කස්	එම	0 1 36	3 50
4066	එම	එම	එම	1 1 22	6 0
4067	එම	ස වෙළුන්ප්ප	එම	0 2 14	3 50
4068	එම	ස රේකැන්කස්	එම	1 0 36	6 0
4069	එම	ස දෙත් අඹකම්	එම	0 3 7	3 50
K 395	හිරිකුඹුරපිල්ලුව	ග එලාරිප්ප	පිල්ලුව	0 0 2	115 0*
4070	හිරිකුඹුර	ස දෙත් ගෙත්පික්	කුඹුර	0 3 10	3 50
4071	එම	ස රේකැන්කස් ප්පුරු	එම	0 1 29	3 50
4072	එම	ස වෙළුන්ප්ප	එම	0 3 31	3 50
L 395	හිරිකුඹුරපිල්ලුව	ස දෙත් ගෙත්පික්	පිල්ලුව	0 0 9	100 0*
4073	හිරිකුඹුර	ස ගෙත්ප්ප	කුඹුර	0 2 34	3 50

* අක්කරසහ මිල.

මේ පත්‍රයේ පේන පරණ වගාව ඇති ඉඩම්වලටද කුඹුරුවලටද ඊට පෙරටුට සඳහන් කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිකැති කැරියට සහතිකපත්‍ර ලබාගත යුතුය. මේ සහතිකපත්‍රවලට අමුතා වටිනා පිඹුරුකඩදැමියෙකු ලාබේ. ගාස්තුව නිවැරදිකරණ දැවසේදීම ගෙවනව මිනැග. මේ ඉඩම්වල දුනව අයිතිකාර සිටි විසින් සහතිකපත්‍ර ඉල්ලුම්කළයුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වමැර්ප්පනල්ලුවනාත්සේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර පලාත් වංකාසිපති ආණ්ඩුවේ ඒප්පනල්ලුවනාත්සේගෙත්ද දුනගත කැනීමේ.

ගරුකර ලකුමානත්තවත්සේගේ ආඥාවලෙස,

එවරජ්චි ඉම් හර්ස්,

මහසෙනෙහිපාලිස් මහත.

No. 1,572, w. p. Colonial Secretary's Office,
Colombo, June 30, 1903.
ON Thursday, August 27, 1903, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.
One hundred and twenty-one allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 7,720. Village—Matammana.
Description—Paddy field.

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent.	Rs. c.
4074	Hirikumbura	0 2 27	3 50
4075	Do.	0 3 19	3 50
4076	Do.	0 2 30	3 50
4077	Do.	0 0 27	3 50
4078	Taldeniyakumbura	0 0 33	3 50

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.		Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent.	Possession.			Extent.	Possession.
		A. R. P.	Rs. c.			A. R. P.	Rs. c.
4079	Taldeniyakumbura	0 2 7	3 50	4990	Nugagahakumbura	2 1 28	8 50
4080	Do.	1 3 2	6 0	4991	Do.	1 1 19	6 0
4081	Do.	0 0 34	3 50	4992	Do.	1 0 34	6 0
4082	Do.	1 3 7	6 0	4993	Do.	0 3 9	3 50
4083	Delgahakumbura	2 2 4	8 50	4994	Do.	0 2 21	3 50
4084	Do.	0 2 35	3 50	4995	Do.	0 2 29	3 50
	Village—Pansilgoda.			4996	Do.	0 1 4	3 50
	Description—Paddy field.			4997	Do.	0 1 8	3 50
4085	Delgaha or Bogahakumbura	1 1 27	6 0	4998	Dawatagahakumbura	0 2 35	3 50
4086	Bogahakumbura	1 0 15	6 0	4999	Do.	0 1 26	3 50
4087	Do.	5 0 23	18 0	5000	Do.	0 2 32	3 50
	Description—Cocoanut plants.			5001	Do.	1 2 20	6 0
M 395	Delgahapillewa	0 0 7	50 0*	5002	Do.	0 1 4	3 50
	Description—Paddy field.			5003	Maragahakumbura	0 3 16	3 50
N 395	Bogahakumbura	2 1 4	8 50	5004	Do.	0 3 13	3 50
O 395	Do.	1 3 36	6 0	5005	Do.	0 0 25	3 50
4089	Etambagahakumbura	1 1 3	6 0	5006	Do.	0 0 28	3 50
4090	Do.	0 1 30	3 50	5007	Dangahakumbura	0 2 19	3 50
	Description—Old garden.			5008	Do.	0 3 0	3 50
4090½	Etambagahapillewa	0 1 0	3 50	5009	Do.	0 1 16	3 50
	Description—Paddy field.				Description—Old garden.		
4091	Etambagahakumbura	0 1 29	3 50	5010	Dangahapillewa	0 0 8	3 50
4092	Do.	3 1 9	11 0		Description—Paddy field.		
4093	Do.	0 0 37	3 50	5011	Dangahakumbura	0 1 11	3 50
4094	Galahitiyawekumbura	0 3 22	3 50	5012	Do.	1 1 31	6 0
4095	Do.	1 2 28	6 0	5013	Do.	0 3 25	3 50
4096	Do.	1 3 16	6 0	5014	Do.	0 1 26	3 50
4097	Do.	1 1 13	6 0	5015	Do.	0 2 38	3 50
4098	Galabodakumbura	1 3 16	6 0	5016	Do.	0 2 1	3 50
4099	Do.	2 2 15	8 50	5017	Do.	0 3 19	3 50
4100	Do.	0 3 12	3 50	5018	Maragahakumbura	0 1 17	3 50
4101	Do.	0 3 38	3 50	5019	Do.	0 1 11	3 50
4102	Do.	0 1 27	3 50	5020	Do.	1 3 36	6 0
4103	Bakmigahakumbura	2 0 31	8 50	5020½	Dangahakumbura	0 0 36	3 50
4104	Do.	1 3 25	6 0	5021	Midellagahakumbura	0 3 3	3 50
4105	Do.	1 0 25	6 0	5022	Do.	1 3 22	6 0
4106	Do.	1 0 25	6 0	5023	Dawatagahakumbura	0 3 27	3 50
4107	Do.	2 0 15	8 50	5024	Maragahakumbura	0 1 16	3 50
	Village—Matamma.			5025	Do.	1 0 12	6 0
	Description—Paddy field.			5026	Do.	0 1 8	3 50
4108	Karandagahakotuwa	0 2 2	3 50	5027	Do.	2 0 33	8 50
4109	Do.	0 2 24	3 50	5028	Do.	0 3 3	3 50
	Description—Pillewa.			5029	Do.	0 2 24	3 50
4110	Karandagahapillewa	0 0 13	100 0*	5030	Do.	1 1 7	6 0
	Description—Paddy field.			5031	Do.	0 2 1	3 50
4111	Magurekumbura	0 1 23	3 50	5032	Do.	0 0 29	3 50
4112	Talagahaliyadda	0 1 27	3 50	5033	Do.	0 0 26	3 50
4113	Do.	0 1 18	3 50	5034	Kosgahakumbura	4 3 3	13 50
4114	Magurekumbura	0 2 29	3 50	5035	Maragahakumbura	0 3 31	3 50
4115	Do.	1 2 6	3 50	5036	Do.	0 0 24	3 50
4116	Do.	0 2 17	3 50	5037	Do.	0 0 23	3 50
4117	Do.	0 0 26	3 50	5038	Do.	0 2 10	3 50
4118	Do.	0 1 3	3 50	5039	Do.	0 0 27	3 50
	Village—Galoluwa.			5040	Do.	0 0 25	3 50
	Description—Paddy field.			5041	Do.	0 1 11	3 50
4119	Hediyawekumbura	1 0 25	6 0	5042	Do.	0 0 23	3 50
4120	Kosgahakumbura	0 0 34	3 50	5042½	Kosgahakumbura	1 0 28	6 0
	Preliminary plan 7,965. Village—Dombawala.			5043	Maragahakumbura	0 0 29	3 50
	Description—Paddy field.			5044	Do.	0 0 19	3 50
4979	Goragahakumbura	1 1 3	6 0	5045	Do.	0 0 37	3 50
4980	Do.	0 2 17	3 50	5046	Kosgahakumbura	1 1 0	6 0
4981	Do.	1 1 27	6 0	5047	Do.	2 3 36	8 50
4982	Do.	0 0 23	3 50				
4983	Do.	0 0 29	3 50				
4984	Do.	0 1 13	3 50				
4985	Do.	0 2 1	3 50				
4986	Do.	0 2 17	3 50				
4987	Do.	0 1 39	3 50				
4988	Do.	0 2 13	3 50				
4989	Do.	0 3 0	3 50				

Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

* Upset price per acre.

No. 1,572, W. P.

වර්ෂ 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ
මහලේකුතුරුපුරවහලේ කන්දෝරුවේදී.

කොළඹ දිසාවේ විශේෂ සිටින ආණ්ඩුවේ ඒජන්තවහලේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දිනට මුහුරුවන
11.30ට මිනිවන්ගොඩ තානාගමේදී වෙන්දේසිකර විකුණනු ලබන කොළඹ නිවැසිකරුවන්ට දෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිහටු පලාගේ උතුරු අවන්කුරුගොරුලේ පිහිටා තිබෙන බිම්කැබලි 121.

සියලුම 7,720. ගම—මානම්මය.

සහතික පත්‍රය
කව මෙහි
මහල. පුතු ගාස්තු.

නො.	ඉඩමේ නම.	අයිතිකම්කිසිය.	අන්දම.	අ. රු. ප.	රු. ආ.
4074	හිරිකුඹුර	ව නේතිස්ස	අඹුර	0 2 27	3 50
4075	එම	ස සිංහදා අප්පහාමි	එම	0 3 19	3 50
4076	එම	ස කරනිස්ස	එම	0 2 30	3 50
4077	එම	ස වෙච්චප්ප	එම	0 0 27	3 50
4078	කල්දෙනිකුඹුර	ස ජොතාන්තස්	එම	0 0 33	3 50
4079	එම	ස කරනිස්ස	එම	0 2 7	3 50
4080	එම	ර දෙව් ජොතාන්තස්	එම	1 3 2	6 0
4081	එම	එම	එම	0 0 34	3 50
4082	එම	ර කොර්නෙලියස්	එම	1 3 7	6 0
4083	දෙල්ගහකුඹුර	ස දෙව් ජොතාන්තස්	එම	2 2 4	8 50
4084	එම	ක පුමාරිස්පෙරු	එම	0 2 35	3 50

ගම—පත්තිලගොඩ.

4085	දෙල්ගහ හෝ බෝගහ කුඹුර	අ හිරිගෝරිස් පෙරු	එම	1 1 27	6 0
4086	බෝගහකුඹුර	සෙ අබ්ලිපු සිල්වා	එම	1 0 15	6 0
4087	එම	මෙදන්කරගොරුවනාන්තස්	එම	5 0 23	18 0*
M 395	දෙල්ගහපිල්ලුව	එම	බාල වගාව	0 0 7	50 0*
N 395	බෝගහකුඹුර	ර දෙව් ජොතාන්තස්	කුඹුර	2 1 4	8 50
O 395	එම	සෙ අබ්ලිපු සිල්වා	එම	1 3 36	6 0
4089	ඇටඹගහකුඹුර	එම	එම	1 1 3	6 0
4090	එම	ක හෙල්ලොකාමි	එම	0 0 30	3 50
4090½	ඇටඹගහපිල්ලුව	සෙ අබ්ලිපු සිල්වා	පරණ වගාව	0 0 1	3 50
4091	ඇටඹගහකුඹුර	ද කරමානිස්ස	කුඹුර	0 1 29	3 50
4092	එම	යා දෙන සොලස්නිකා	එම	3 1 9	11 0
4093	එම	සෙ අබ්ලිපු සිල්වා	එම	0 0 37	3 50
4094	හලකිට්ටාමේකුඹුර	අ දෙව් නෝමස් අප්පහාමි	එම	0 3 22	3 50
4095	එම	ද කරමානිස්ස	එම	1 2 28	6 0
4096	එම	බ කොර්නෙලියස් අප්පහාමි	එම	1 3 16	6 0
4097	එම	ද කරමානිස්ස	එම	1 1 13	6 0
4098	හලකිට්ටාමේකුඹුර	ද උත්තොකාමි	එම	1 3 16	6 0
4099	එම	ද වෙච්චප්ප	එම	2 2 15	8 50
4100	එම	ද උත්තොකාමි	එම	0 3 12	3 50
4101	එම	ක කොර්නෙලියස් පෙරු	එම	0 3 38	3 50
4102	එම	ක පුත්තිල	එම	0 1 27	3 50
4103	බක්මහකුඹුර	සෙ දෙව් ලියන්දරු	එම	2 0 31	8 50
4104	එම	ක දුම්බන්තො පෙරු	එම	1 3 25	6 0
4105	එම	හු සම්පා	එම	1 0 25	6 0
4106	එම	හු සිට්ටා	එම	1 0 25	6 0
4107	බක්මහකුඹුර	සෙ දෙව් ලියන්දරු	එම	2 0 15	8 50

ගම—මානම්මය.

4108	කරදහනකොටුව	ර දෙව් ජොතාන්තස්	එම	0 2 2	3 50
4109	එම	ස සිංහදා අප්ප	එම	0 2 24	3 50
4110	කරදහනපිල්ලුව	එම	පිල්ලුව	0 0 13	100 0*
4111	ඉගුරේකුඹුර	ස කරනිස්ස	කුඹුර	0 1 23	3 50
4112	කලකලියද	ස දෙව් හෙත්තිස්ස	එම	0 1 27	3 50
4113	එම	එම	එම	0 1 18	3 50
4114	ඉගුරේකුඹුර	ර දෙව් ජොතාන්තස්	එම	0 2 29	3 50
4115	එම	ස දෙව් හෙත්තිස්ස	එම	1 2 6	3 50
4116	එම	ස නෝනොකාමි	එම	0 2 17	3 50
4117	එම	ර දෙව් ජොතාන්තස්	එම	0 0 26	3 50
4118	එම	එම	එම	0 1 3	3 50

ගම—නල්ලුව.

4119	හිරිකුඹුර	ර අර්නෝලියස් පෙරු	එම	1 0 25	6 0
4120	කොස්ගහකුඹුර	ම පුත්තිලාමිච්චරි	එම	0 0 34	3 50

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	සහතික පත්‍රයකට ගෙවිය යුතු ගාස්තු.	
				අ. රු. ප.	රු. ග.
		සිතියම 7,965. ගම—දෙබවල.			
4979	ගොරකහකකුඹුර	ර බාණන්විද්දපුතාමි	කුඹුර	1 1 3	6 0
4980	එම	මි වා ප්‍රෙරු සමරසේකර	එම	0 2 17	3 50
4981	එම	අ කුමාරපාන	එම	1 1 27	6 0
4982	එම	මි ජයසිංහදේවදාස	එම	0 0 23	3 50
4983	එම	ක නොහොම	එම	0 0 29	3 50
4984	එම	මි ජයසිංහදේවදාස	එම	0 1 13	3 50
4985	එම	එම	එම	0 2 1	3 50
4986	එම	දෙ බ ප්‍රෙරු ජයවර්ධන	එම	0 2 17	3 50
4987	එම	ක දනියොල ජයවර්ධන	එම	0 1 39	3 50
4988	එම	එම	එම	0 2 13	3 50
4989	එම	ර බාණන්විද්දපුතාමි	එම	0 3 0	3 50
4990	හුකහකකුඹුර	දෙව් රජතුමාගේ ආරම්භ	එම	2 1 28	8 50
4991	එම	මි පීඨිප්පුතාමි	එම	1 1 19	6 0
4992	එම	ගෙ දෙව් බස්නියන් ගුණවර්ධන	එම	1 0 34	6 0
4993	එම	මා පුද්දපු	එම	0 3 9	3 50
4994	එම	අ ඉන්ද්‍රානාමි	එම	0 2 21	3 50
4995	එම	මි රේඛාචාර්ය	එම	0 2 29	3 50
4996	එම	මි ජයසිංහදේවදාස	එම	0 1 4	3 50
4997	එම	මි ජයසිංහදේවදාස	එම	0 1 8	3 50
4998	දවවහකකුඹුර	මි හර්මන්ස්	එම	0 2 35	3 50
4999	එම	මි ජයසිංහදේවදාස	එම	0 1 26	3 50
5000	එම	ර බාණන්විද්දපුතාමි	එම	0 2 32	3 50
5001	එම	මි අමරසිංහ	එම	1 2 20	6 0
5002	එම	මි ජයසිංහදේවදාස	එම	0 1 4	3 50
5003	මාරහකකුඹුර	ක පුරාණිකාමි.	එම	0 3 16	3 50
5004	එම	කී ඉන්ද්‍රානාමි	එම	0 3 13	3 50
5005	එම	මි අබ්දුල් සාදික්	එම	0 0 25	3 50
5006	එම	මි ජයසිංහදේවදාස	එම	0 0 28	3 50
5007	දත්තකකුඹුර	ර කුමාරසිංහ	එම	0 2 19	3 50
5008	එම	දෙ අ ජයවර්ධන	එම	0 3 0	3 50
5009	එම	ක කාරකියදපු	එම	0 1 16	3 50
5010	දත්තකපිල්ලුව	එම	එම	0 0 8	3 50
5011	දත්තකකුඹුර	ර දුටුන්දපුතාමි	කුඹුර	0 1 11	3 50
5012	එම	ර පුත්තේනා	එම	1 1 31	6 0
5013	එම	ර ඉසවෙලානාමි	එම	0 3 25	3 50
5014	එම	ර කුමාරසිංහ	එම	0 1 26	3 50
5015	එම	ර සිංහදේවදාස	එම	0 2 38	3 50
5016	එම	අ ගොරුපාන	එම	0 2 1	3 50
5017	එම	මි. දෙව් ක්‍රිස්තියාන ප්‍රෙරු	එම	0 3 19	3 50
5018	මාරහකකුඹුර	මි. අබ්දුල් සාදික්	එම	0 1 17	3 50
5019	එම	මි. බස්නියන් වෙදගුරු	එම	0 1 11	3 50
5020	එම	කැ මිරිස්දපු	එම	1 3 36	6 0
5020½	දත්තකකුඹුර	ක දෙමිත්තියදපු	එම	0 0 36	3 50
5021	මිදුල්ලහකකුඹුර	බ සිංහදේවදාස	එම	0 3 3	3 50
5022	එම	බ ඉන්ද්‍රානාමි	එම	1 3 22	6 0
5023	දවවහකකුඹුර	මි. ජයසිංහදේවදාස	එම	0 3 27	3 50
5024	මාරහකකුඹුර	එම	එම	0 1 16	3 50
5025	එම	ගෙ හේතුනාමි	එම	1 0 12	6 0
5026	එම	එම	එම	0 1 8	3 50
5027	එම	ගෙ සිංහදේවදාස	එම	2 0 33	8 50
5028	එම	මි. ජයසිංහදේවදාස	එම	0 3 3	3 50
5029	එම	මි. ක්‍රිස්තියාන ප්‍රෙරු	එම	0 2 24	3 50
5030	එම	අ කුමාරපාන	එම	1 1 7	6 0
5031	එම	ක රාජිප්	එම	0 2 1	3 50
5032	එම	ක අලුත්දපු	එම	0 0 29	3 50
5033	එම	ක පුටුපේරියදපු	එම	0 0 26	3 50
5034	කොස්ගහකකුඹුර	ක දෙව් දුටුන්දපුතාමි	එම	4 3 3	13 50
5035	මාරහකකුඹුර	ර බාණන්විද්දපුතාමි	එම	0 3 31	3 50
5036	එම	ක කාරකියදපු	එම	0 0 24	3 50
5037	මාරහකකුඹුර	ක නොහොම	එම	0 0 23	3 50
5038	එම	අ කුමාරපාන	එම	0 2 10	3 50
5039	එම	ක නොහොම	එම	0 0 27	3 50
5040	එම	ක කාරකියදපු	එම	0 0 25	3 50
5041	එම	ක රාජිප්, ගෙවිලික්	එම	0 1 11	3 50
5042	එම	ක දනියොල ජයවර්ධන	එම	0 0 23	3 50
5042½	කොස්ගහකකුඹුර	එම	එම	1 0 28	6 0
5043	මාරහකකුඹුර	ක හර්මන්ස්	එම	0 0 29	3 50
5044	එම	ක කාරකියදපු	එම	0 0 19	3 50

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	සහතික පත්‍රයකට ගෙවිය යුතු මහත. ගාස්තු.	
				අ. රු. ප.	රු. ග.
5045	මාරතකතුමුර	ක හෝනොහාමි	කුමුර	0 0 37	3 50
5046	කොස්ගහකුමුර	කෝ සෙසිස්සියන්	එම	1 1 0	6 0
5047	එම	එම	එම	2 3 36	8 50

* අක්කරගත මිල.

මේ පත්‍රයේ පේන පරණ වගාව ඇති ඉඩමවලටද, කුමුරුවලටද ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිවැනි ගැටියව සහතික පත්‍ර ලබාගත යුතුය. මේ සහතික පත්‍රවලට අමුණන වටිනා පිඹුරු කරදසි දෙනු ලැබේ. ගාස්තුව තීන්දුකරණ දවසේදීම ගෙවනට මිනැය. මේ ඉඩමවල දැනට අයිතිකාරයින් විසින් සහතිකපත්‍ර ඉල්ලුම්කල යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේසර්ස්කරුලත්නාන්සේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් හර්ස්,
මහසෙනුකාරීස් වම්ස.

No. 1,573, W. P.

Colonial Secretary's Office,
Colombo, June 27, 1903.

ON Friday, August 7, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,118. Situation—Udugaha pattu of Siyane korale.

Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
7228	Weerasurikanda	Timbirigodalanda	Forest	66 0 22	50
7229	Do.	do.	do.	3 2 0	50
7230	Do.	do.	do.	0 0 34	50
7231	Do.	do.	do.	4 3 12	50

N.B.—The timber standing on this land was sold by the Forest Department on February 2, 1903, to Mr. A. J. Perera of Hapitigama for Rs.1,000. The purchaser of these blocks will be placed in possession of these lots on January 1, 1904.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,573, W. P.

වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දින කොළඹ මහසෙනුකාරීස්ලත්නාන්සේගේ කන්තෝරුවේදීද.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහතික ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 7 වෙනි දිනකදී සිකුරුද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර මිකුණන්ට හෝ නිවැරදිකර දීමට යෙදෙනවා ඇත.

සිතියම 10,118. පිහිටීම සියනැකෝරලේ උඩුගහපත්තුවේ. ගම—විරසුරිකන්ද.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	පවත්වාගත මහත. ගාස්තු.	
				අ. රු. ප.	රු. ග.
7228	තිම්බිරිගොඩලන්ද	ආණ්ඩුව	මුකලාන	66 3 0	50
7229	එම	එම	එම	3 2 0	50
7230	එම	එම	එම	0 0 34	50
7231	එම	එම	එම	4 3 12	50

දැනටමයි—මේ ඉඩමේ ජූනි මස 1903 ජූනි මස 2 වෙනි දිනදී කැලෑදොරුවකින්ද මිසින කැපීමකට ඒ. ජේ. පෙරේරා මහත්මයාට රුපියල් 1,000 විකුනනු ලැබීය. මේ ඉඩම් කැපීමට ගත්ව යෙදෙන කැනුනකට වර්ෂ 1904 ජූනි මස 1 වෙනි දිනදී මේ ඉඩම් බාරදෙන්නට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේසර්ස්කරුලත්නාන්සේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේගෙන්ද දැනගත යුතුවේ.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් හර්ස්,
මහසෙනුකාරීස් වම්ස.

No. 1,574, w. p.

Colonial Secretary's Office,
Colombo, June 27, 1903.

ON Friday, August 7, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 3,096. Village—Horawala.						
H 223	Wattabodakattiya	Mawatage Sian Appu and others	Paddy field	2	1 11	20
4118	Mahameriyagodella	Crown	Jungle	17	2 20	20
4119	Dikhena	do.	do.	20	0 0	20
4121	Mendoraduwakele	do.	do.	19	0 16	20
4122	Do.	do.	do.	2	3 35	20
4123	Do.	do.	do.	2	2 0	20
4129	Kekunagahagodella	do.	do.	7	1 30	20
4130	Ambagahagodella	do.	do.	21	2 18	20
4131	Etikukulwalagodellakele	do.	do.	9	3 24	20
4133	Parugalakattiya	do.	do.	7	0 36	20
4134	Udakandatotakele	do.	do.	48	0 0	20
4135	Gonakoladeniya	Mawatage Mathappu	Paddy field	1	2 11	20
4137	Indigediwattakele	Crown	Jungle	12	0 34	20
4138	Kondagalahena	do.	do.	8	3 25	20
4139	Maguruwalagodella	do.	do.	1	1 16	30
4140	Do.	do.	do.	8	2 6	20
4141	Muttettuwattagodella	do.	do.	8	3 17	20
4143	Muttettuwatte Ihalakattiya	do.	Deniya	1	2 0	10
4144	Katuwallagodakele	do.	Jungle	5	2 33	20
4146	Amandarakumbura Pahalakattiya	do.	Deniya	1	1 9	10
4147	Do.	do.	do.	1	3 27	10
4148	Wattabodakattiya	do.	do.	0	1 13	10
C 224	Duwaowita	do.	Owita	4	0 12	10
Preliminary plan 3,604. Village—Pelapitiyagoda.						
7814	Alawatugodalanda	Crown	Jungle	21	2 0	20
7815	Do.	do.	do.	22	1 30	20
7816	Do.	do.	do.	12	0 13	—
7829	Alutwedyakele	do.	do.	67	3 0	30
Preliminary plan 11,700. Village—Dodangoda.						
13390	Kebellagahalanda	Crown	Jungle	3	1 5	20
Preliminary plan 11,699. Village—Puhambugoda.						
13383	Etorawilakumbura	Crown	Paddy field	0	1 2	20
13386	Do.	do.	do.	0	0 10	20
13388	Do.	do.	do.	0	0 28	20
13389	Imbuletennedeniya alias Etorawiladeniya	do.	Deniya	3	0 35	20
Preliminary plan 11,310. Village—Galpothawela.						
11685	Galgodawatta	Crown and Malawara-arachchige Don Juan Upasakara of Kerantidiya	Tea and cocoanut	0	0 25	50
11686	Do.	do.	Tea	0	0 2	30
11687	Do.	do.	Tea and cocoanuts	0	0 18	30
Preliminary plan 7,340. Village—Karampethera.						
2828½	Kahamullakumbura	Mangappulige Menik Hamy	Paddy field	0	3 39	20
Village—Yatadolawatta.						
2831	Wattabodakattiyakumbura	Bopitiyage Isohami	Paddy field	1	2 28	30
2832	Do.	Samarasinha Arachchige	do.	1	0 5	30
2833	Do.	Michoris Samarasinha Arachchige	do.	1	3 8	30
2834	Do.	Ado Appu	do.	0	1 37	30
F 340	Kahamullekele	Crown	Forest land	27	3 8	50
Village—Karampethera.						
2836	Kahamulleudumulla	Crown	Deniya	0	2 39	10
2837	Boraluketiya	do.	Jungle	0	3 4	20
Village—Yatadolawatta.						
2840	Dahahatarahaulmanana	Crown	Deniya	1	1 2	10

Situated in the Iddagoda pattu of the Pasdun korale west.

N.B.—Lot 7,816 is for sale at Rs. 50 per acre without mining rights, or at Rs. 250 with mining rights. The lots in preliminary plan No. 3,096 are suitable for rubber cultivation.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,574, W. P.

වර්ෂ 1903 ක්වු ජුනි මස 27 වෙනි දින කොළඹ මහජනසභාවේ සඳහා කන්දොරුවේදී.

කළු පාලන කොමිෂන් ආණ්ඩුවේ උපදේශනා කොමිෂන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු අගෝස්තු මස 7කින් වෙනි දිනවු සිකුරුදා දවල් 12ට කළු පාලන කොමිෂන්වේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 3,096. ගම—හොරවල.				පවත්ගත්ත මහත. ගණන.			
නො.	ඉඩමේ නම.	අයිතියකම් කිසිවයා.	අත්දම.	අ. රු. ප.	රු.	ප.	අ.
H:223	දික්කොට්ටි මහලිය	මාවතගේ සිංහඅප්පු සහ තවත්	කුඹුර	2	1	11	20
4118	මහලේඊයොගොඩැල්ල	රාජසත්කම	කැලය	17	2	20	20
4119	දික්කොට්ටි	එම	එම	20	0	0	20
4121	මැන්දෝරු දූවකැලේ	එම	එම	19	0	16	20
4122	එම	එම	එම	2	3	35	20
4123	එම	එම	එම	2	2	0	20
4129	කැකුකොට්ටිගොඩැල්ල	එම	එම	7	1	30	20
4130	අම්බකොට්ටිගොඩැල්ල	එම	එම	21	2	18	20
4131	ඇවිකුඹුල්ල ගොඩැල්ල	එම	එම	9	3	24	20
4133	පාරාගලකවිලිය	එම	එම	7	0	36	20
4134	උඩකන්දෙකොට්ටිකැලේ	එම	එම	48	0	0	20
4135	ගෝඨාපොලදෙණිය	මාවතගේ මන්දප්පු	කුඹුර	1	2	11	20
4137	ඉදිපොලවත්තකැලේ	රාජසත්කම	කැලය	12	0	34	20
4138	කොන්ඩගලගේන	එම	එම	8	3	25	20
4139	මඟුරුවලගොඩැල්ල	එම	එම	1	1	16	30
4140	එම	එම	එම	8	2	6	20
4141	මුත්තේච්චුවත්තොගොඩැල්ල	එම	එම	8	3	17	20
4143	මුත්තේච්චුවත්තො ඉහල කවිලිය	එම	දෙණිය	1	2	0	10
4144	කටු ලංගොඩකැලේ	එම	කැලය	5	2	33	20
4146	අමරදරකුඹුරේපහල කවිලිය	එම	දෙණිය	1	1	9	10
4147	එම	එම	එම	1	3	27	10
4148	වත්තොට්ටිකවිලිය	එම	එම	0	1	13	10
C 224	දුටුමිවිට	එම	මිවිට	4	0	12	10
සිතියම 3,604. ගම—පැලවිලියගොඩ.							
7814	අඟු වතුගොඩලන්ද	රාජසත්කම	කැලය	21	2	0	20
7815	එම	එම	එම	22	1	30	20
7816	එම	එම	එම	12	0	13	—
7829	අළුත්වැහිගොඩකැලේ	එම	එම	67	3	0	30
සිතියම 11,700. ගම—දෙඩවත්තොඩ.							
13390	කැබෙල්ලගහලන්ද	රාජසත්කම	එම	3	1	5	20
සිතියම 11,699. ගම—පුහාමුගොඩ.							
13383	ඇවේරවිලකුඹුර	රාජසත්කම	කුඹුර	0	1	2	20
13386	එම	එම	එම	0	0	10	20
13388	එම	එම	එම	0	0	28	20
13389	ඉඹුල්ලකැන්තොදෙණිය ගොඹොත් ඇවේරවිලදෙණිය	එම	දෙණිය	3	0	35	20
සිතියම 11,310. ගම—ගල්පොතවෙල.							
11685	ගල්පොතවත්ත	රාජසත්කම සහ කිරිත්තිසිය මලවර ආරම්භයේ දෙත් ජුවන් උපාසකරු	තේ සහ පොල්	0	0	25	50
11686	එම	එම	තේ	0	0	2	30
11687	එම	එම	තේ සහ පොල්	0	0	18	30
සිතියම 7,340. ගම—කරම්පැහැර.							
2828½	කහමුල්ලකුඹුර	මන්දප්පුගේ මැනික්ගාමි	කුඹුර	0	3	39	20
ගම—අවදෙලවත්ත.							
2831	වත්තොට්ටිකුඹුර	බෝවිලියගේ ඉසෝගාමි	එම	1	2	28	30
2832	එම	සමරසිංහ ආරම්භයේ මිවේරිස්	එම	1	0	5	30
2833	එම	සමරසිංහ ආරම්භයේ අදෙප්පු	එම	1	3	8	30
2834	එම	එම	එම	0	1	37	30
F 340	කහමුල්ලකැලේ	රාජසත්කම	මුකලය	27	3	8	50
ගම—කරම්පැහැර.							
2836	කහමුල්ලෙලමුල්ල	රාජසත්කම	දෙණිය	0	2	39	10
2837	බොරළුකැලිය	එම	කැලය	0	3	4	20

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවනා.	අක්ෂර.	වටිනාකම	
				මහල.	ගනන.
2840	දකුණුගලුප්පාන	රජසන්තක	දෙකික	1	10
<p>පිහිටා තිබෙන්නේ ඉදිදොව පත්තුවේ ඛස්නාගුර පස්දම්කෝරලේය.</p> <p>දැනට 7816 කොමරය දරන ඉඩමකිවිට මිනිරන් ගොඩදුම්මේ වලංගු ඇතිව ඇතැයි පැවසෙන්නේ රුපියල් 250. එසේනැතිව රු. 50 ද පමණක් ලැබේ. කෙමෙන් 3096 දරණ සිතියමේ ඉඩම රාජ ව විවූව ඇත.</p> <p>මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනලාභනාත්මකව සලකා බැලීමට, එකීනිමේ නොවැඩිදුර ගැන කමිසර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලාභනාත්මකව සලකා බැලීමට දැනගන හැකිවේ.</p> <p style="text-align: right;">කරුණකරු උතුරු කන්ඩකන්සේගේ ආඥාවලට, එවරුහි ඉම් කරන්, මහසෙනෙගාමි වරුන්.</p>					

No. 1,575, w. p.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Friday, August 14, 1903, at 12, noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
<p>Preliminary plan 11,773. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13676	Batawala	Migahalanda	Cocoanut plants 2 years old—an encroachment by B. A. Agelis	0	0 6	20
13677	Do.	do.	Jungle	4	1 0	30
13678	Do.	do.	Threshing floor	0	0 4	20
13679	Do.	do.	Reservation for road	0	0 24	—
13680	Do.	do.	Jungle	0	0 8	20
13681	Do.	do.	do.	8	1 0	30
<p>Preliminary plan 11,760. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13647	Tawalgoda	Kahawelanda	To be reserved	3	0 15	—
13648	Do.	do.	Cocoanut plants 16 years old—an encroachment by Talagalage Baba Appu	0	6 12	45
<p>Preliminary plan 11,762. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13652	Elamalawala	Udadeniyalanda	Jungle	1	0 26	30
<p>Preliminary plan 11,744. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.</p>						
11588	Weragala	Namanetikovilalanda	Jungle	2	0 8	30
11589	Do.	do.	Cocoanut plants 1 to 10 years old—encroachment by Don Deonis	0	1 20	35
<p>Preliminary plan 11,782. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13714	Batawala	Alubogahalanda	Jungle	1	1 0	50
13715	Do.	Lawpitiya	do.	3	3 3	50
13716	Do.	do.	Cocoanut plants 2 years old—encroachment by S. Magris and K. Piloris	0	1 28	20
13717	Do.	do.	Cocoanut plants 2 years old—encroachment S. Pabelis	0	2 2	20
<p>Preliminary plan 11,756. Situation—Palle pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13639	Dedigomuwa	Egualanda alias Kahatagahalanda	Cocoanut plants 2 years old—an encroachment by Mr. Jacob de Mel	0	2 14	25
13640	Do.	do.	Jungle	2	2 30	25
<p>Preliminary plan 11,764. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13654	Elamalawala	Jambughahalanda	Jungle	1	3 14	20
13655	Do.	do.	do.	0	1 12	20
<p>Preliminary plan 11,788. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13735	Niripola	Waljambughahalanda	Claimed as part of lot 3,580	2	1 0	20
13736	Do.	do.	Cocoanut plants 10 years old—encroachment by S. Don Manuel Gurunnanse	0	0 32	50
<p>Preliminary plan 11,690. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.</p>						
13347	Pinnawala	Rilamullelande	Claimed as part of lot 24	0	0 22	25
13348	Do.	Rilamullelandehena	Cocoanut plants 1 year old—an encroachment by R. Loku Podisingho	0	2 36	25
13349	Do.	Rilamullelanda	Reservation of a road	0	0 9	—
13350	Do.	Tantripelpolahena	Sweet potatoes an encroachment by S. Madelis and Hendappu	1	0 27	25

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 11,505. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
12461	Bope	Kirigalalanda	Land adjoining—an encroachment by Gamage Marthalis for sale	0 1 9	25
12462	Do.	do.	Cocoanut plants 1 year old—encroached upon by Marthelis Appu	0 1 33	30
12463	Do.	Old resthouse garden	Six cocoanut plants 20 years old	0 3 23	75
12464	Do.	Kelagahalanda	Cocoanut plants 1 year old—an encroachment by Wellon Appu	0 0 27	25
12465	Do.	Halgahalanda	Cocoanut plants 2 years old—an encroachment by Wellon	0 3 27	25
12466	Do.	Halgahawatta	Cocoanut plants 5 years old—an encroachment by Wellon	0 1 5	30
12467	Do.	Habaraliyankanda	Cocoanut plants 2 years old—an encroachment by Francinahamy	0 0 8	25
12468	Do.	do.	Cocoanut plants 2 years old—an encroachment by Wellon Appu	0 2 35	25
Claimant—R. Wellon Appu.					
12469	Bope	Habaraliyankanda	Cocoanuts 2 to 15 years old	0 2 34	30

N.B.—All the lots in this advertisement are for sale without mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,575, W. P.

වර්ෂ 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථානයේයේ කන්තෝරුවේදීය.

වසනාහිර දිසානේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි සහක සඳහන්වෙන ආණ්ඩුව සහ කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි අගෝස්තු මස 14 වෙනි දිනදී සිතුරුද දවල් 12ව කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනව යෝ තීන්දුකරදීමට තෙදෙනවා ඇත.

සිතියම 11,773. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුවේ. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	පටන්ගන්න මහත. ගහණ.	
				අ. රු. ප.	රු.
13676	බවවල	මීගහලන්ද	දුමුරුදු වගස් පොල් පැල, කී. ඒ. අයිලිස් අල්ලන ඉඩම	0 0 6	20
13677	එම	එම	කැලේ	4 1 0	30
12678	එම	එම	කම්ප	0 0 4	20
14679	එම	එම	පාරවැරින කැල්ල	0 0 24	—
13680	එම	එම	කැලේ	0 0 8	20
13681	එම	එම	එම	8 1 0	30
සිතියම 11,760. පිහිටීම උඩුගහපත්තුවේ හේවාගම්කෝරලේ.					
13647	කාවලගොඩ	කහවලන්ද	තහනම් ඉඩම	3 0 15	—
13648	එම	එම	16 අවුරුදු පොල් පැල, තල්වල ගේ බඩාඅප්පු අල්ලන ඉඩම	0 0 12	45
සිතියම 11,762. පිහිටීම උඩුගහපත්තුවේ හේවාගම්කෝරලේ.					
13652	ඇලමලවල	උඩදෙනියෙලන්ද	කැලේ	1 0 26	30
සිතියම 11,744. පිහිටීම මැදපත්තුවේ හේවාගම්කෝරලේ.					
11588	වේරගල	තමනැතිකෝවිලන්ද	කැලේ	2 0 8	30
11589	එම	එම	1 සිව 10 අවුරුදු වගස් පොල්, දෙන දියෝතිස් අල්ලන ඉඩම	0 1 20	35
සිතියම 11,782. පිහිටීම මැදපත්තුවේ හේවාගම්කෝරලේ.					
13714	බවවල	අවබෝගහල්න්ද	කැලේ	1 1 0	50
13715	එම	ලව්විපිත	එම	3 3 3	50
13716	එම	එම	දුමුරුද්දේ පොල්, ඇස්. මාහිරිස් සහ කේ. පිලෝරිස් අල්ලන ඉඩම	0 1 28	20
13717	එම	එම	එම මැවිල්ල, ඇස්. පව්ලිස් අල්ලන ඉඩම	0 2 2	20
සිතියම 11,756. පිහිටීම පල්ලේපත්තුවේ හේවාගම්කෝරලේ.					
13639	දුඩියොඩුව	අගුලන්ද නොකොන්	දුමුරුද්දේ පොල්, ජේකො. කි ද	0 2 14	25
13640	එම	කහවගහලන්ද	මැල් අල්ලන ඉඩම කැලේ	0 1 12	20
සිතියම 11,764. පිහිටීම උඩුගහපත්තුවේ හේවාගම්කෝරලේ.					
13654	ඇලමලවල	පම්බුගහලන්ද	කැලේ	1 3 14	20
13655	එම	එම	එම	0 1 12	20

කො.	ගම.	ඉඩමේ නම.	අයදුම.	පවත්ගන්න		
				මහත.	ගණන.	
				අ. රු. ප.	රු.	
13735	නිරිපොල	සිකියම 11,788. පිහිටීම උඩුගහකරණයේ සේවාගම්කෝරළේ වල්පමිඳුගලක්ද	3,580 කැල්ලක් ගැමිව අයිති කම් කීසනවා	2	1 0	20
13736	එම	එම	දකුණු දොළ, ඇස්. දෙත් මංගුමෙල් ගුරුගාමයේ අල්ලන ඉඩම	0	0 32	50
13347	පිත්තවල	සිකියම 11,690. පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුවේ. ඊලාමුල්ලේද	කොමර 24 පංඟුක් අයිතිකම් කීසන ඉඩම	0	0 22	25
13348	එම	ඊලාමුල්ලේද	එක් අවුරුදු පොල්, ඇස්. ලොකු පොඬිසිංකො අල්ලන ඉඩම	0	2 36	25
13349	එම	ඊලාමුල්ලේද	පාරවි ඇරු කැල්ල	0	0 9	—
13350	එම	කන්තිරිපාල්පොලේද	බහල, මිදුලිස් සහ ගෙවත්පිටු අල්ලන ඉඩම	1	0 27	25
12461	බෝපේ	සිකියම 11,505. පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුවේ. කිරිගලක්ද	මිරිකෙලිස් අල්ලන ඉඩමට යාව පිකුණවි නිබඹක ඉඩම	0	1 9	25
12462	එම	එම	එක් අවුරුදු පොල, මිරිකෙලිස් අල්ලන ඉඩම	0	1 33	30
12463	එම	පරන තානාගමෙහිම	එක් අවුරුදු වසේ පොල්ගස් 6ක්	0	3 23	75
12464	එම	කැලගහලක්ද	එක් අවුරුදු පොල්, වෙළුන් අල්ලන ඉඩම	0	0 27	25
12465	එම	ගණගලක්ද	2, වෙළුන් අල්ලන ඉඩම	0	3 27	25
12466	එම	ගල්ගහවත්ත	5 අවුරුදු වසේ පොල්, වෙළුන් අල්ලන ඉඩම	0	1 5	30
12467	එම	කබරලිගත්තක්ද	2, පුත්තිකාකාම් අල්ලන ඉඩම	0	0 8	25
12468	එම	එම	එම වෙළුන් අල්ලන ඉඩම	0	2 35	25
12469	එම	අයිතිකම් නියත්ත.—ආර්. වෙළුන් අල්ලන කබරලිගත්තක්ද	2 සිටි 15 අවුරුදු පොල්	0	2 34	30

දැන්වීම.—මේ පිත්තවලේ සිංලුම ඉඩම් මිනිරන් කැරීමට නොවිකුණන ලද්දේය. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරුල්ලන්තාත්සේගෙන්ද, පිත්තවලේ නොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒපත්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන. ගරුගරු උතුමානන්වගන්සේගේ ආඥාවලෙස, එවරුහි ඉම් කරන්, මහසෙක්කාරිස් වමිහ.

No. 1,576, W. P. Colonial Secretary's Office, Colombo, June 30, 1903.

ON Friday, August 14, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
7452½	Kosettadeniya	Daulkurundugahahena	Forest and jungle—supposed to contain plumbago	1 2 26	1,500*

* With mining rights.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province, Colombo.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,576, W. P. අංක 1903 කවුළු පුස්තක 30 වෙනි දින කොලඹ මහසෙක්කාරිස්ලන්තාත්සේගේ කන්කෝරුවේදීය.

බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒපත්තලන්තාත්සේ මිසිස් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 කවු අගෝස්තු මස 14 වෙනි දිනවූ සිකුරුද දවල් 12ට කොලඹ කවිමේරිදේදී වෙන්දේසිකර විකුණනු ලබන කිසිදුකරදීමට යොදනවා ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	අයදුම.	පවත්ගන්න		
				මහත.	ගණන.	
				අ. රු. ප.	රු.	
7452½	කොස්ඇවදෙනිය	දවුල්කුරුදගහවත්ත	කැලේ සහ මුකලාන, මිනිරන් නිසෙහවාය කීසාහිතනවා	1	2 26	1,500*

* මිනිරන් හාරගත්වට බලේ ඇතුළු.
මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරුල්ලන්තාත්සේගෙන්ද, පිත්තවලේ නොන්දේසි ගැණ වංශාධිපති ආණ්ඩුවේ ඒපත්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන. ගරුගරු උතුමානන්වගන්සේගේ ආඥාවලෙස, එවරුහි ඉම් කරන්, මහසෙක්කාරිස් වමිහ.

No. 1,577, W. P.

Colonial Secretary's Office,
Colombo, July 1, 1903.

ON Tuesday August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,767. Situation—Dasiya pattu of Alutkuru korale north.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
9475	Tekkawatta	Crown	Waste land	0	0 7-12	1,000
J 758	Pallanpitiyekumbura	Jayasingha-arachchige Dumingu Hamine	Field	0	1 3	300
J 758½	Mankada	Crown	Low land, containing water	0	0 15-50	300
J 758¾	Pallanpitiyekumbura	Don Siyadoris Jayasinha	Field	0	0 13-87	300
9447½	Tekkawatta	Crown	Waste land	0	0 7	1,000

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,577, W. P.

වම් 1903 ජූලි මස 1 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයා විසින් කටයුතු කරනු ලබන

මහලොව දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒකකලාපිතයන්ගේ මිසිනි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ජූලි අගෝස්තු මස 18 වෙනි දින ආගමන වාද දවල් 12ව කොළඹ කම්මරිසේදි වෙස්තර්සිසර විකුණන්නට යොදනවා ඇත.

සිසිසි 10,767. පිහිටීම, උතුරු දළුකරුකෝරලේ දැසියපත්තුවේ. ගම—මිනුවත්තොඩ.

ලො.	ඉඩමේ නම.	මිසිනිකම කියන්නා.	අයදම.	මහත.		පවත්ගන්න
				අ. රු. ප.	රු.	
9475	තේක්කවත්ත	ආණ්ඩුව	මුඩුබිම	0	0 7-12	1,000
J 758	පල්ලන්පිටියකුඹුර	ජ. සිංහආරච්චිසේ මුම්මන්දු ගාමිකන්	කුඹුර	0	1 3	300
J 758½	මත්කඩ	ආණ්ඩුව	මඩ බිම	0	0 15-50	300
J 758¾	පල්ලන්පිටියකුඹුර	වොන් සිසිසර ජ. සිංහ	කුඹුර	0	0 13-87	300
9447½	තේක්කවත්ත	ආණ්ඩුව	මුඩු බිම	0	0 7	1,000

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජලාපිතයන්ගේද, මිසිනිමේ කොන්දේසිය ගැන වංශාචාර්ය ආණ්ඩුවේ ඒකකලාපිතයන්ගේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්තන්ගේ ආඥාවලට,
එවරුම් ඉම් කරන්,
මහසෙනෙවිවරයා විසින්.

No. 1,578, W. P.

Colonial Secretary's Office,
Colombo, July 1, 1903.

ON Tuesday, August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,072. Situation—Dasiya pattu of Alutkuru korale north.

Village—Horampella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
4249	Kendakele	Crown	Burial ground	1	2 11	—
Village—Wanepumulle.						
A 199	Kadurugahawattta	Adikari Appuhamillage Peris Appu	Garden—fully planted with cocoanut trees about 30 years old	0	2 20	100

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 11,659. Situation—Dasiya pattu in Alutkuru korale north. Village—Assennawatta.					
13241	Danowita	Hapanpedige Santia of Assennawatta	Deniya	1 0 25	20
13242	Do.	Ranchipedige Lentuwa of Assennawatta	Nine cocoanut trees about 5 years old	0 1 19	30
13243	Do.	Tittalapitige Harmanis Fonseka of Watinapaha	Garden—fully planted with cocoanut trees about 9 or 10 years old	0 0 20	100
Preliminary plan 6,951. Situation—Dasiya pattu of Alutkuru korale north. Village—Asgiriwalpola.					
R 278	Millagahalanda	Kalu Arachchige Andris Appuhamy and others	One cocoanut tree about 15 years old	3 0 4	30
S 278	Do.	Hettiarachchige Bastian Appu and others	Fully planted with cocoanut and arecanut about 30 years old and about 50 cocoanut plants about 1 to 4 years old	1 2 25	100
T 278	Do.	do.	Cocoanut trees about 10 to 12 years old and 1 cocoanut tree about 30 years old	0 1 11	100
U 278	Do.	do.	Cocoanut trees and 1 arecanut tree about 15 years old	0 3 6	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,578, W. P.

වම් 1903 ස්වද්ව ප්ලාන් මස 1 වෙනි දින කොලම් මහසෙක්කාරස්ථානයේ කන්දොරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ පසින් ගිණි පහන සඳහා වෙත ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1903 ස්වද්ව ප්ලාන් මස 18 වෙනි දිනදී අගනරුවාද දවල් 12ව කොළඹ කම්වේරියේදී වෙන්දේසියට විකුණුණු වෙහෙරපාලා ඇත.

සිතියම 5,072. පිහිටීම උතුරු අවන්කුරුකෝරලේ දැසියපන්තුව. ගම්—කොරම්පාල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	වටන්ගස්ක	
				මහත. අ. රු ප.	ගහත. රු.
4249	කැන්දකැලේ	ආණ්ඩුව	මහසිව්වනිය	1 2 11	—
ගම්—වන්දොරුවේදීය.					
A 199	කඳුරුගහවත්ත	අදිකාරි අප්පුහාමිලාගේ පිරිස් අප්පු	30 අවරුදු වසස් පොල්	0 2 20	100
සිතියම 11,659. පිහිටීම—උතුරු අවන්කුරුකෝරලේ දැසියපන්තුව. ගම්—අස්කැන්තවත්ත.					
13241	දන්ඹපව	ගපන්දේවගේ සන්නියා	දේශිය	1 0 25	20
13242	එම	රංචිපේරියගේ ලොකුමාවා	5 අවරුදු පොල්ගස් 9ක්	0 1 19	30
13243	එම	වම්පහන පද්ම, හික්කලපිප් ගේ හරිමානිස් පොහොසේකා	10 අවරුද්දේ වසස් පොල්	0 0 20	100
සිතියම 6,951. පිහිටීම උතුරු අවන්කුරුකෝරලේ දැසියපන්තුව. ගම්—අස්කිරි විල්පොල.					
R 278	මිල්ලගහලන්ද	කමආරච්චිගේ අන්දිස් අප්පුහාමි සහ නවත්	15 අවරුදු පොල්ගහක්	3 0 4	30
S 278	එම	ගෙවිආරච්චිගේ බස්සියන් අප්පුහාමි සහ නවත්	30 අවරුදු වසස් පොල් සහ සුවක්, අවරුද්දේ සිව 4 දක්වා පොල් ගස් 50	1 2 25	100
T 278	එම	එම	10 සිව 12 අවරුදු පොල්,		
			30 අවරුදු පොල්ගහක්	0 1 11	100
U 278	එම	එම	පොල්ගස් සහ 15 අවරුද්දේ පුවක්ගහක්	0 3 6	100

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේශර්ජනලයක්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු අවන්කුරුකෝරලේ ආඥා ලෙස,
එවරුති ඉම් හරිස්,
මහසෙක්කාරස්ථානයේ.

No. 1,579, W. P.

Colonial Secretary's Office,
Colombo, July 2, 1903.

ON Friday, August 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,544. Situation—Udugaha pattu of Hewagama korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
2	Panuyagula	Diyagamhena and other chenas	Chena of about 35 years	41 1 8	40
5	Do.	Talkekunehena and other chenas	do.	52 1 27	40
50	Do.	Unapandurehenalanda	do.	149 0 10	40
52	Do.	Gonnamadittahena	do.	240 3 9	40
76	Do.	Nawalalanda	do.	81 1 0	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No 1,579, W. P.

වම් 1903 ක්වු ජුලි මස 2 වෙනි දින කොළඹ
මහසෙනෙහි රජයේ භුමිමාලිකාවන්ගේ කන්තෝරුවේදී.

බස්නාහර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකව විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සහ
කාලුකු ආණ්ඩුවේ නියෝජිත උපකාරකව වම් 1903 ක්වු අගෝස්තු මස 28 වෙනි දින වු සිකුරුදු දවල්
12ව කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණන්නාට කිසිදුකරදීමට යෙදෙනවා ඇත.

සිතියම 7,544. පිහිටීම උඩුගහපත්තුවේ හෙවත් මෙහි රජයේ. ගම—පනිකාගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහක. ගහන.	
				අ. ර. ප.	රු.
2	දිගමහේන සහ තවත්තේන්	ආණ්ඩුව	35 අචිරුද්දේ වසස් හේන්	41 1 8	40
5	කල්කා කුණේහේන සහ තවත් හේන්	එම	එම	52 1 27	40
50	උණ්ටුගර් හේනලන්ද	එම	එම	149 0 10	40
52	ගොස්තමහිත්තේන	එම	එම	240 3 9	40
76	තවලලන්ද	එම	එම	81 1 0	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජන් උපකාරකව විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සහ
බස්නාහර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකව විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සහ
කාලුකු ආණ්ඩුවේ නියෝජිත උපකාරකව වම් 1903 ක්වු අගෝස්තු මස 28 වෙනි දින වු සිකුරුදු දවල්
12ව කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණන්නාට කිසිදුකරදීමට යෙදෙනවා ඇත.

ආරාධනා ඉටුකර ගන්නා බවට මහත්මකම ආණ්ඩුව ලෙස,
එවර්ඩ් ඉම් ටර්න්,
මහසෙනෙහි රජයේ භුමිමාලිකාවන්ගේ කන්තෝරුවේදී.

No. 1,580, W. P.

Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Tuesday, August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,733. Situation—Udugaha pattu of Siyane korale east.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
13496	Bulugahawatta	Mohoppuarachchige Selo-hamy	Four cocoanut trees and 10 arecanut trees	0 0 10	400
13497	Bulugahawewa	Crown	Swamp	0 1 5	75
13498	Bulugahawatta	do.	Seven cocoanut trees and 60 cocoanut plants 3 years old	1 1 11	400
13499	Do.	do.	Forty-five cocoanut plants 3 years old	2 3 4	200
13500	Bulugahawatta alias Marandagahawatta	Chandrasekera Mudalige Don Peris Appuhamy	135 cocoanut trees 15 to 25 years old	1 2 16	200
Preliminary plan 11,732. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.					
13481	Millagahawatta	Pehotuwege James Appu and others	Cocoanut trees 20 years old	0 0 10	20
13482	Millagahakumbura	Pehotuwege Amaris Appu and others	Paddy field	0 2 0	40
13483	Millagahawatta	Pehotuwege James Appu and others	Cocoanut 3 years old	0 1 20	20
13484	Millagahalanda	Crown	To be reserved as a burial ground	3 2 36	—

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13485	Millagahawatta	Pehotuwege Nonohamy,	Six jak trees 20 years old and	1	1 28	20
13486	Do.	Amaris, and others	cocoanut plants 1 year old	0	1 8	20
13487	Do.	do.	Three cocoanut trees 60 years old	0	0 16	15
13488	Do.	Erapolegamage Babahamy	Chena with jungle	0	1 22	15
13489	Do.	do.	Two jak and 1 cocoanut tree 15 years old	0	3 35	20
13490	Do.	Mapotage Coronis Appu	Cocoanut plants 10 months old	0	0 35	20
13491	Millagahalanda	Pehotuwege Suwaris Appu	Cocoanut plants 2 years old	2	1 20	15
13492	Millagahawatta	Crown	Jungle	0	1 2	20
13493	Do.	Pehotuwege Suwaris Appu	Three cocoanut trees 5 years old	0	0 26	15
13494	Do.	Mapotage Harmanis Appu	Cocoanut plants 1 year old	0	2 8	20
13495	Do.	do.	Cocoanut plants 3 years old	1	1 24	20
13495	Do.	do.	Cocoanut plants 4 years old			

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,580, W. P.

අංක 1903 ස්වල්පයේ වෙතින් දින 3 කාලයක්
මහසෙනෙවිගේ ආයතනයේ සේවයේ යෙදවීමට.

වස්තුවක් දීමට වංශ විසති ආණ්ඩුවේ ඒජන්ට් ජනරාල්වරයාගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සහ
කක ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට වසර 18 1903 ස්වල්පයේ වෙතින් දින 3 කාලයක් දීමට
දවල් 120 කොටසක් කළුමිනිසුන්ගේ දීමට වෙතින් දීමට මෙහි සඳහන් වූ ආණ්ඩුවට දීමට.

සිතියම 11,733. පිහිටීම නැගෙනහිර සිසිපාකෝරලේ උඩුගහපත්තුවේ.
මම—නිත්තමුව.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කීරුණා.	අන්දම.	පවත්වන්න.	
				මහත.	කණත.
13496	බුළුතලාවත්ත	මොහොදු ආරම්භයේ සහ ලෝගාමි	පොල්ගස් 4 සහ පුවක් ගස් 10	0 0 10	400
13497	එම වත්ත	ආණ්ඩුව	උතුරු	0 1 5	75
13498	එම වත්ත	එම	පොල්ගස් 7 සහ 3 අචිරු දේදේ පොල් පැල 60	1 1 11	400
13499	එම	එම	3 අචිරු, දේදේ පොල් පැල 45	2 3 4	200
13500	බුළුතලාවත්ත කො හොත් මකරද ගහපත්ත	වසර 25 කට වැඩි වූ දේදේ පිරිසිදු කොමි	15 සිට 25 අචිරු වත්ත පොල්ගස් 135	1 2 16	200
13481	සිතියම 11,732. පිහිටීම මිල්ලගහපත්ත	නැගෙනහිර සිසිපාකෝරලේ පැහැයුම්වත්තේ ජේම්සි අප්පු සහ තවත්	20 අචිරු පොල්	0 0 10	20
13482	එම කුඹුර	පැහැයුම්වත්තේ අමාරිස් අප්පු සහ තවත්	කුඹුර	0 2 0	40
13483	එම වත්ත	පැහැයුම්වත්තේ ජේම්සි අප්පු සහ තවත්	3 අචිරු පොල්	0 1 20	20
13484	එම ලත්ද	ආණ්ඩුව	මිනිසිවිවනිකකව අත්ඇරපු පොල්	3 2 36	—
13485	එම වත්ත	පැහැයුම්වත්තේ කෝකො හාමි, අමාරිස් සහ තවත්	20 අචිරු පොල් ගොස්ගස් 6 සහ අචිරු දේදේ පොල්	1 1 28	20
13486	එම	එම	60 අචිරු පොල්ගස් 3	0 1 8	20
13487	එම	ඇරපොලගමගේ බඩාහාමි	අත්ත සහ කැලේ	0 0 16	15
13488	එම	එම	කොස්ගස් 2 සහ 15 අචිරු පොල්ගහන්	0 1 22	15
13489	එම	මාපොටගේ කොරනිස් අප්පු	දහසේ පොල්	0 3 35	20
13490	එම	පැහැයුම්වත්තේ සුවාරිස් අප්පු	දුම්රු වත්ත පොල්	0 0 35	20
13491	මිල්ලගහපත්ත	ආණ්ඩුව	කැලේ	2 1 20	15
13492	එම වත්ත	පැහැයුම්වත්තේ සුවාරිස් අප්පු	5 අචිරු පොල්ගස් 3	0 1 2	20
13493	එම	එම පො.හි අප්පු	එක් අචිරු පොල් පැල	0 0 26	15
13494	එම	එම සුවාරිස් අප්පු	3 එම	0 2 8	20
13495	එම	මාපොටගේ කොරනිස් අප්පු	4 එම	1 1 24	20

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ච්චන්ද්‍රන්තරයාගේ සේවයේ ද, විකිනිමේ කොන්දේසි ගැන
බස්නාහිර පලයෙන් විශාලවත්ත ආණ්ඩුවේ ඒජන්ට් ජනරාල්වරයාගේ සේවයේ ද දැනගත්ව පුළුවන.

ගරුකරු උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
එවරුහි ඉම් කරුණ,
මහසෙනෙවිගේ වමක.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්යා.	අන්දම.	පවත්ගත්ත	
				මහක.	ගහක.
				අ. රු. ප.	රු.
13134	සිනියම 11,641. මොරගහකැත්ත	පිනිටිම, මැදපත්තුවාළි හේවාගමයේ රලේ.	ගම—පාලක්ක.		
13135	ලන්ද එම	දේවගේ බඩාඅප්පු සී. සී. පත්මපෙරුම	කුඹුර 15 අවුරුදු පොල්ගස් 1 සහ 15 අවුරුදු කොස්ගස් 7 සහ පුවක්	0 0 9	50
13136	එම	සී. දේව නිස් පෙරු සහ තමන්	කුඹුර	6 0 15 0 1 20	60 50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමාර්ගකරුලුක්කාත්තේගේද, විකිණීමේ කොන්දේසි ගැණ වංසාවිපති ආණ්ඩුමේ ඒකත්කරුක්කාත්තේගේද දැනගන්වි පුළුවන.

ගරුකර උතුමානත්තේගේ ආඥා ලෙස,
එවරුරි ඉම් කරන්,
මහසඤ්ඤාචාර්ය වමිහ.

No. 1,582, W. P.

Colonial Secretary's Office,
Colombo, July 7, 1903.

ON Friday, August 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,763. Situation—Udugaha pattu of Hewagam korale.
• Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
13653	Mabula	Godagederalanda	Jungle	2	2 0	15
		Preliminary plan 11,775. Situation—Palle pattu of Hewagam korale. Claimant—Crown.				
13684	Talwatugoda	Delgahalanda	Jungle	1	1 0	20
13685	Do.	do.	do.	0	0 8	20
		Preliminary plan 11,731. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.				
13479	Malagala	Murutalanda	Four cocoanut plants two years old (an encroachment by Haramanis and Sanchihami)	4	3 26	20
13480	Do.	do.	do.	0	0 6	20
		Preliminary plan 11,683. Situation—Palle pattu of Hewagam korale. Claimant—Crown.				
13329	Kottawa	Delgahalanda	Jungle	0	3 18	15
13330	Do.	Delgahaowita	Owita	0	0 36	15
		Preliminary plan 11,672. Situation—Palle pattu of Hewagam korale. Claimant—M. Don Gabriel and heirs of Don Abraham.				
13279	Talawattegoda	Giraskumbura	Paddy field	1	1 20	200
13280	Do.	Happuachigekumbura	do.	1	2 24	200
		Preliminary plan 11,494. Situation—Udugaha pattu of Salpiti korale. Claimant—Crown.				
12408	Kiriwattuduwa	Payapilungalalanda	Jungle	1	0 0	50
		Preliminary plan 11,455. Situation—Yatigaha pattu of Hapitigam korale. Claimant—Randunu Appuhamilage Wellon Appu.				
I 817	Kepitiwalana	Dangolla	Cocoanuts 20 years old	0	0 7	100
K 817	Kepitiwalana	Dangolla	Cocoanuts 20 years old	0	0 30	100
		Preliminary plan 11,608. Situation—Hewagam korale. Claimant—Jayawardena Talwattege Migel Naide.				
12941	Halugama	Godandawatta or Pansalagawa	Ten cocoanut trees 20 years old, 13 cocoanut trees 8 years old	1	0 28	80
		Preliminary plan 11,610. Situation—Meda pattu of Hewagam korale. Claimant—Ranhilipedige Pintuwa and Podina.				
12946	Tunana	Ranhiligekele	Abandoned chena	0	3 34	20
		Preliminary plan 11,776. Situation—Ragam pattu of Alutkuru korale south. Claimant—Perumunagamage Don Harmanis.				
13686	Niwandama	Paragahalanda	One cocoanut tree and 1 jak tree 20 years old	0	2 38	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,

No. 1,582, W. P.

වස 1903 ජූලි මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ.

සේනාධිපතිවරයාගේ අනුමැතියෙන් ඒකලක්ෂයකට වඩා වැඩි වශයෙන් මිසිස් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ කස ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ගේ ප්‍රකාරයට වස 1903 නවු අගෝස්තු මස 21 වෙනි දින වූ සිතුරු දවල් 12ට කොළඹ සම්මුතියේදී වෙන්දේසිකර විකුණන බව සඳහන් ව ඇත.

සිතියම 11,763. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ. ගම්—මාලුර.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිගන්වා.	අත්දම.	පවත්ගත්ත	
				මහත. ගණිත.	රු.
13653	ගොඩගෙදරලත්ත	ආණ්ඩුව	කැලේ	2	2 0 15
13684	දෙල්ගහලත්ත	ආණ්ඩුව	කැලේ	1	1 0 20
13685	එම	එම	එම	0	0 8 20
13479	මුරුකාගහලත්ත	ආණ්ඩුව	දුම්රිය පොල් පැල 4, කරමානිස් සහ සාන්තිහාමි	4	3 26 20
13480	එම	එම	එම	0	0 6 20
13329	දෙල්ගහලත්ත	ආණ්ඩුව	කැලේ	0	3 18 15
13330	එම බිහිව	එම	බිහිව	0	0 36 15
13279	කිරිසකුඹුර	අ.ම. දෙත් ගවුගෙල් සහ දෙත් ඒබ්බමගේ උරුමකරුවන්ගේ	කුඹුර	1	1 20 200
13280	ආපුආච්චකුඹුර	එම	එම	1	2 24 200
12408	පැවිහුක්කලත්ත	ආණ්ඩුව	කැලේ	1	0 0 50
I 817	දන්ගොල්ල	රත්නදත්තපුරාමිලාගේ වෙළඳ	විසිඅවුරුදු පොල්	0	0 7 100
K 817	එම	දෙත් ඉසක් පොලිස් විදුනේ	එම	0	0 30 100
12941	ගොඩන්දුවත්ත	නො ජනප්‍රිය කල්වත්තගේ මිගෙල්	20 පොල්ගස් 10	1	0 28 80
12946	රත්නපුරුගේකැලේ	රත්නපුරුගේ සිත්තුවා සහ පොහිනා	—	0	3 34 20
13686	පරගහලත්ත	සිතියම 11,776. පිහිටීම දකුණු අර්ධකුරුකෝරලේ රාගම්පත්තුවේ. ගම්—හිවන්දම.	පොල්ගහක් සහ 20 අවුරුදු කොස් ගහක්	0	2 38 60

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේච්ඡිකරණයට ලක්වන බවට ප්‍රකාශයක් සහිතව සේනාධිපතිවරයාගේ අනුමැතියෙන් ඒකලක්ෂයකට වඩා වැඩි වශයෙන් මිසිස් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ කස ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ගේ ප්‍රකාරයට වස 1903 නවු අගෝස්තු මස 21 වෙනි දින වූ සිතුරු දවල් 12ට කොළඹ සම්මුතියේදී වෙන්දේසිකර විකුණන බව සඳහන් ව ඇත.

ගරුහර උඩුගහපත්තුවේදී ආඥාවලස, එවරුම් ඉම් කරන්, මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ.

No. 1,583, W. P.

Colonial Secretary's Office, Colombo, July 8, 1903.

ON Friday, August 28, 1903, and on the following day, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and sixty-six allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 3,066.

Lot.	Village.	Name of Land.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
3890	Manaweriya	Gorakagahakumbura	Paddy field	0 1 30	3 50
3890½	Do.	Kahatagahapillewa	Pillewa	0 0 10	50 0*
3892	Do.	Gorakagahakumbura	Paddy field	1 2 23	6 0
3892½	Do.	Kahatagahapillewa	Pillewa	0 0 12	50 0*
3893	Do.	Gorakagahakumbura	Paddy field	1 3 16	6 0
3895	Do.	do.	do.	1 0 15	6 0
3896	Do.	do.	do.	0 3 37	3 50
3897	Do.	do.	do.	1 2 0	6 0
Z 195	Etgala	Bambubodakumbura	do.	1 2 25	6 6
A 196	Do.	Kurundugahakumbura	do.	2 3 31	8 50
B 196	Do.	Kahatagahakumbura	do.	1 1 35	6 0
C 196	Do.	do.	do.	1 0 39	6 0
D 196	Do.	Dawatagahakumbura	do.	1 2 4	6 0
E 196	Do.	do.	do.	0 2 1	3 50
F 196	Do.	do.	do.	0 1 31	3 50

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Fees for
					Certificate of Quiet Possession. Rs. c.
G 196	Etgala	Dawatagahakumbura	Paddy field	1 0 24	6 0
H 196	Do.	Kotukumbura	do.	0 1 36	—
I 196	Pallansena	Millagahawatta	Old garden	1 0 26	6 0
J 196	Do.	do.	do.	0 3 5	3 50
K 196	Do.	do.	do.	2 1 29	8 50
L 196	Welihena	do.	do.	2 0 25	8 50
M 196	Do.	do.	do.	1 1 27	6 0
N 196	Do.	do.	Low ground	0 3 4	100 0*
P 196	Do.	do.	Old garden	0 1 30	3 50
Q 196	Do.	do.	do.	0 0 13	3 50
R 196	Do.	do.	do.	0 2 31	3 50
S 196	Do.	do.	do.	0 3 32	3 50
T 196	Do.	do.	do.	0 3 18	3 50
U 196	Do.	do.	do.	0 1 26	3 50
V 196	Do.	do.	do.	0 2 11	3 50
W 196	Do.	do.	do.	0 3 8	3 50
X 196	Do.	do.	do.	0 1 9	3 50
Y 196	Do.	do.	do.	0 1 21	3 50
Z 196	Do.	Kinagahalanda	do.	0 0 30	3 50
A 197	Do.	do.	do.	1 3 11	6 0
B 197	Do.	do.	Garden	12 1 7	500 0*
C 197	Do.	do.	Old garden	0 1 33	3 50
D 197	Do.	do.	do.	0 1 17	3 50
E 197	Do.	do.	do.	0 2 0	3 50
F 197	Do.	do.	Owita	13 3 15	300 0*
G 197	Do.	Makulugahawatta	Old garden	4 2 8	13 50
H 197	Do.	do.	do.	1 3 5	6 0
I 197	Do.	do.	do.	1 1 22	6 0
J 197	Do.	do.	do.	1 0 32	6 0
K 197	Do.	Dawatagahawatta	do.	1 0 34	6 0
L 197	Do.	Ambagahawatta	do.	1 2 31	6 0
N 197	Do.	do.	do.	1 0 35	6 0
O 197	Do.	Kadurugahawatta	do.	1 0 0	3 50
P 197	Do.	do.	do.	0 3 7	3 50
Q 197	Do.	Etambagahawatta	do.	1 1 0	6 0
R 197	Do.	Madugahawatta	Garden	0 1 26	100 0*
S 197	Do.	do.	do.	0 2 11	400 0*
T 197	Do.	Madangahawatta	Old garden	0 1 10	3 50
U 197	Do.	do.	do.	0 1 34	3 50
V 197	Do.	Kadurugahalanda	Garden	1 1 9	100 0*
W 197	Do.	Jambugahawatta	Old garden	0 3 2	3 50
3905	Do.	Kadurugahawatta	Tobacco enclosure	0 1 20	200 0*
3906	Do.	do.	Garden	0 1 13	400 0*
Z 197	Do.	do.	do.	1 3 16	400 0*
A 198	Do.	do.	do.	1 1 15	400 0*
B 198	Do.	Kitulgahawatta	Old garden	0 1 8	3 50
C 198	Do.	do.	do.	0 0 30	3 50
D 198	Do.	do.	do.	0 0 34	3 50
E 198	Do.	do.	do.	0 0 27	3 50
F 198	Do.	do.	do.	0 0 32	3 50
G 198	Do.	do.	do.	0 0 30	3 50
H 198	Do.	do.	do.	0 0 14	3 50
I 198	Do.	do.	do.	0 0 15	3 50
J 198	Do.	do.	do.	0 0 24	3 50
K 198	Do.	do.	do.	0 0 26	3 50
L 198	Do.	do.	do.	0 1 14	3 50
M 198	Do.	do.	do.	0 1 1	3 50
N 198	Do.	Dawatagahawatta	do.	0 1 37	3 50
O 198	Do.	do.	do.	0 2 14	3 50
P 198	Do.	Kosgahawatta	Tobacco enclosure	0 2 25	300 0
Q 198	Do.	do.	do.	0 2 7	300 0*
R 198	Do.	do.	Old garden	0 1 19	3 50
S 198	Do.	do.	do.	0 1 25	3 50
T 198	Do.	Delgahawatta	do.	0 3 21	3 50
U 198	Do.	do.	do.	0 2 22	3 50
V 198	Do.	Dawatagahawatta	do.	0 2 6	3 50
W 198	Do.	do.	do.	0 2 37	3 50
X 198	Do.	Delgahawatta	do.	0 0 31	3 50
Y 198	Do.	do.	do.	0 1 37	3 50
Z 198	Do.	do.	do.	0 2 26	3 50
A 199	Do.	do.	do.	0 1 17	3 50
B 199	Do.	Gorakagahawatta	do.	0 1 30	3 50
C 199	Do.	do.	do.	0 2 9	3 50
D 199	Do.	do.	do.	0 1 28	3 50
E 190	Do.	do.	do.	0 1 31	3 50
F 199	Do.	do.	do.	0 1 26	3 50
G 199	Do.	Kahatagahawatta	do.	1 2 32	6 0
H 199	Do.	Kongahawatta	do.	0 2 8	3 50
I 199	Do.	do.	do.	0 3 27	3 50

* Upset price per acre.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
K 199	Welihena	Etambagahakumbura	Paddy field	2 0 28		8 50
L 199	Do.	Kotukumbura	do.	1 1 26		6 0
M 199	Do.	Toppukumbura	do.	13 1 21		—
N 199	Do.	Purankumbura	do.	2 3 24		8 50
O 199	Do.	Gorakagahawatta	Old garden	3 0 14		11 0
P 199	Do.	do.	do.	0 2 1		3 50
Q 199	Do.	do.	do.	4 1 18		13 50
R 199	Do.	Kalahagahawatta	do.	0 2 28		3 50
S 199	Do.	do.	do.	0 3 24		3 50
T 199	Do.	do.	do.	0 2 2		3 50
U 199	Do.	Halgahawatta	do.	0 3 24		3 50
V 199	Do.	Kahatagahawatta	do.	1 0 12		6 0
W 199	Do.	do.	do.	0 3 14		3 50
X 199	Do.	do.	do.	0 1 34		3 50
Y 199	Do.	do.	do.	1 2 25		6 0
Z 199	Do.	do.	do.	2 0 21		8 50
A 200	Do.	do.	do.	0 3 22		3 50
B 200	Do.	Kosgahadeniya	Garden	2 2 33		400 0*
3912	Etgala	Kotukumbura	do.	0 2 23		100 0*
C 200	Daluakotuwa	Kirikongahawatta	do.	0 1 0		400 0*
D 200	Do.	do.	Old garden	0 1 33		3 50
E 200	Do.	do.	do.	1 0 3		6 0
F 200	Do.	Dawatagahawatta	do.	0 2 10		3 50
G 200	Do.	do.	do.	0 1 34		3 50
H 200	Do.	do.	do.	0 0 32		3 50
I 200	Welihena	Kurunduwatta	do.	0 0 10		3 50
J 200	Do.	Kinagahalanda	do.	0 2 12		3 50
K 200	Do.	do.	do.	0 3 0		3 50
L 200	Do.	do.	do.	7 1 17		—
M 200	Do.	do.	do.	1 0 26		6 0
N 200	Do.	do.	do.	2 0 5		8 50
O 200	Do.	do.	do.	0 2 9		3 50
P 200	Do.	do.	do.	2 0 38		8 50
Q 200	Do.	do.	do.	1 1 8		6 0
R 200	Do.	do.	do.	2 1 30		8 50
S 200	Do.	do.	do.	1 3 38		6 0
T 200	Do.	do.	do.	1 0 13		6 0
U 200	Do.	do.	do.	1 0 11		6 0
V 200	Do.	do.	do.	1 0 0		3 50
W 200	Do.	do.	do.	2 2 15		8 50
X 200	Do.	do.	do.	3 1 14		11 0
Y 200	Do.	do.	do.	3 3 1		11 0
Z 200	Do.	do.	do.	2 1 31		8 50
A 201	Do.	do.	do.	7 2 17		—
B 201	Do.	Dawatagahawatta	do.	2 0 19		8 50
C 201	Do.	do.	do.	3 0 33		11 0
D 201	Do.	do.	do.	0 2 14		3 50
E 201	Do.	do.	do.	0 1 30		3 50
F 201	Do.	do.	do.	3 2 32		11 0
G 201	Do.	do.	do.	2 0 29		8 50
H 201	Do.	do.	do.	1 3 31		6 0
I 201	Do.	Rukattanagahadeniya	Deniya	3 1 20		100 0*
J 201	Do.	Kadugurugahawatta	Tobacco enclosure	0 1 5		100 0*
K 201	Do.	do.	Old garden	0 2 13		3 50
L 201	Do.	do.	do.	0 2 6		3 50
M 201	Do.	do.	do.	1 1 15		6 0
N 201	Do.	Dawatagahapita-agare	do.	0 0 17		3 50
O 201	Do.	Gorakagahawatta	do.	0 2 32		3 50
P 201	Do.	do.	do.	1 0 37		6 0
Q 201	Do.	Kadurugahawatta	do.	2 2 21		8 50
R 201	Do.	Rukattanagahawatta	do.	0 2 0		3 50
S 201	Do.	Kadurugahawatta	do.	0 1 2		3 50
T 201	Do.	do.	do.	0 3 35		3 50
U 201	Do.	Nugagahawatta	do.	1 0 10		6 0
V 201	Do.	Kahatagahawatta	do.	0 2 30		3 50
W 201	Do.	Nugagahawatta	do.	1 2 17		6 0
X 201	Do.	Kahatagahawatta	do.	0 2 23		3 50
Y 201	Do.	do.	do.	0 2 29		3 50
Z 201	Do.	do.	do.	0 2 1		3 50
A 202	Do.	Kosgahawatta	do.	1 2 31		6 0
B 202	Do.	do.	do.	1 0 7		6 0
B 202½	Do.	Dawatagahakumbura	Paddy field	4 2 0		13 50

* Upset price per acre.

Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,583, W. P.

වර්ෂ 1903 ක්ෂුද්‍ර ලිපි මස 8 වෙනි දින කොළඹ මහලේකාරායතනයේදී කෙරුණු විවේචනා.

බණ්ඩාර දිසානේ වංශාධිපති ආණ්ඩුවේ ඵ්‍රත්තරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්ෂුද්‍ර අගෝස්තු මස 28 වෙනි දිනදී සහ රලන සෙනසුරුදා දවල් 120 මිනිත් 30 ක් තාකාසමිදි වෙන්දේසිකර විකුණනට තොහොත් නිත්‍යකරදෙන්නට තේරෙනවා ඇත.

බණ්ඩාර දිසානේ මහත්‍ර පලාතේ රුහුරු අලුත්කරුගේ පිහිටා තිබෙන බිම්කැබලි 166ක්. සහතිකපත්‍ර කට ගෙවිය යුතු මුදල.

සිතියම 3,066. ගම—මනවේරිය.

කො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	රු. ග.
3890	ගොරකගහකුඹුර	ත දෙත් මරපලිකුඅප්පු	පරණ වගාව	0 1 30	3 50
3890½	කහටගහපිල්ලුව	එම	පිල්ලුව	0 0 10	50 0*
3892	ගොරකගහකුඹුර	ත දෙත් මරපලිකුඅප්පු	කුඹුර	1 2 23	6 0
3892½	කහටගහපිල්ලුව	එම	පිල්ලුව	0 0 12	50 0*
3893	ගොරකගහකුඹුර	ම දෙත් අන්තෝනිඅප්පු	කුඹුර	1 3 16	6 0
3895	එම	නිකොලන් ප්‍රනාන්දු පාලප්පා	එම	1 0 15	6 0
3896	එම	ම දෙත් අන්තෝනිඅප්පු	එම	0 3 37	3 50
3897	එම	සවිගෙල් පිල්ලා, මත්තෙස්පුල්ලේ	එම	1 2 0	6 0
		ගම—ඇත්තල.			
Z 195	බණ්ඩාරකුඹුර	ලී ආචාර්ය ප්‍රනාන්දු	එම	1 2 25	6 0
A 196	කුරුදුගහකුඹුර	පා සි ප්‍රත්තිසකු සිල්වා	එම	2 3 31	8 50
B 196	කහටගහකුඹුර	නි පු ජේදුරාපුල්ලේ	එම	1 1 35	6 0
C 196	එම	අ සි සවරිපුල්ලේ	එම	1 0 39	6 0
D 196	දවටගහකුඹුර	අ පු ජේදුරාපුල්ලේ	එම	1 2 4	6 0
E 196	එම	අ කෘෂි ප්‍රත්තිසකුපුල්ලේ	එම	0 2 1	3 50
F 196	එම	එම	එම	0 1 31	3 50
G 196	එම	එම	එම	1 0 24	6 0
H 196	කොටුකුඹුර	බාර්බර් ප්‍රනාන්දු	එම	0 1 36	3 50
		ගම—පල්ලන්තෙත.			
I 196	මිල්ලගහවත්ත	ර දෙන මරිකිදාසාමි	පරණ වගාව	1 0 26	6 0
J 196	එම	ර බණ්ඩාරන්දප්පු	එම	0 3 5	3 50
K 196	එම	දෙ පිලෝරිස්අප්පු	එම	2 1 29	8 50
		ගම—වැලිගේත.			
L 196	එම	ර දෙත් බණ්ඩාරන්දප්පු	එම	2 0 25	8 50
M 196	එම	කො සිසිලියා ප්‍රනාන්දු	එම	1 1 27	6 0
N 196	එම	එම	මඩබ්ම	0 3 4	100 0*
P 196	එම	ගා ඇලෝන්සන්දර් පිරිස්	පරණ වගාව	0 1 30	3 50
Q 196	එම	ම කාරිකා ප්‍රනාන්දු	එම	0 0 13	3 50
R 196	එම	බෝ මරිකිදා ප්‍රනාන්දු	එම	0 2 31	3 50
S 196	එම	ත මරියා ප්‍රේම	එම	0 3 32	3 50
T 196	එම	ත පොර්ලෝන්තිකා ප්‍රේම	එම	0 3 18	3 50
U 196	එම	ග ඉසබෙලා සිල්වා	එම	0 1 26	3 50
V 196	එම	ග පුසේ සිල්වා	එම	0 2 11	3 50
W 196	එම	න ලුවරෝන්ති ප්‍රේම	එම	0 3 8	3 50
X 196	එම	ග පුසේ සිල්වා	එම	0 1 9	3 50
Y 196	එම	එම	එම	0 1 21	3 50
Z 196	කිනගහලන්ද	දෙත් සසිමන් අණතිලක	එම	0 0 30	3 50
A 197	එම	ඕ මරිකාමි	එම	1 3 11	6 0
B 197	එම	දෙත් සසිමන් අණතිලක	වගාව	12 1 7	500 0*
C 197	එම	එම	පරණ වගාව	0 1 33	3 50
D 197	එම	එම	එම	0 1 17	3 50
E 197	එම	රෝ ක සභාව	එම	0 2 0	3 50
F 197	එම	එම	මඩබ්	13 3 15	300 0*
G 197	මකුලුගහවත්ත	ප්‍රත්තිසකුකොපාදිලි පිල්ලා	පරණ වගාව	4 2 8	13 50
H 197	එම	එම	එම	1 3 5	6 0
I 197	එම	මානුච්චේ දිසේ ජේ පුල්ලේ	එම	1 1 22	6 0
J 197	එම	ආ පු දුම්පතොපුල්ලේ	එම	1 0 32	6 0
K 197	දවටගහවත්ත	දෙ ස අ අණතෙකර	එම	1 0 34	6 0
L 197	අම්බහවත්ත	සේ දෙන ආනානාමි	එම	1 2 31	6 0
N 197	එම	ස පි ක්‍රිස්තෝපුල්ලේ	එම	1 0 35	6 0
O 197	කදුරුගහවත්ත	මා පු සිත්තනම්බි	එම	1 0 0	3 50
P 197	එම	පී රු පුච්චපුල්ලේ	එම	0 3 7	3 50
Q 197	ඇඳිගහවත්ත	පී රු පුච්චපුල්ලේ	එම	1 1 0	6 0
R 197	මඩුගහවත්ත	මා දී ජේදුරාපුල්ලේ	වගාව	0 1 26	100 0*
S 197	එම	එම	එම	0 2 11	440 0*
T 197	මාදනගහවත්ත	පී දී ජේදුරාපුල්ලේ	පරණ වගාව	0 1 10	3 50
U 197	එම	එම	එම	0 1 34	3 50
V 197	කදුරුගහලන්ද	ජේ පි බණ්ඩාරන් සිල්වා	වගාව	1 1 9	100 0*
W 197	ජම්බුගහවත්ත	මා පු සුසේපුල්ලේ	පරණ වගාව	0 3 2	3 50
3905	කදුරුගහවත්ත	ස ප්‍රේම සුසේපුල්ලේ	දුන්නල වගාව	0 1 20	200 0*
3906	එම	ස සිල්වා සුසේපුල්ලේ	වගාව	0 1 13	400 0*
Z 197	එම	සු පිරිස් ක්‍රිස්තෝපුල්ලේ	එම	1 3 16	400 0*
A 198	එම	ගා දී පාදිලි පුල්ලේ	එම	1 1 15	400 0*
B 198	කිකුල්ගහවත්ත	ක්‍රි පී සුසේ පුල්ලේ	පරණ වගාව	0 1 8	3 50
C 198	එම	එම	එම	0 0 30	3 50
D 198	එම	එම	එම	0 0 34	3 50
E 198	එම	එම	එම	0 0 27	3 50
F 198	එම	එම	එම	0 0 32	3 30
G 198	එම	එම	එම	0 0 30	3 50
H 198	එම	ක්‍රි පී සුසේ පුල්ලේ	එම	0 0 14	3 50
I 198	එම	එම	එම	0 0 15	3 50
J 198	එම	එම	එම	0 0 24	3 30
K 198	එම	එම	එම	0 0 26	3 50

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත.		සහතිකපත්‍රය කට ගෙවිය යුතු මුදල. රු. ශ.
				අ. රු. ප.	රු. ශ.	
L 198	කිතුල්ගහවත්ත	ස පි සුසේපුල්ලේ	පරණ වගාව	0	1 14	3 50
M 198	එම	එම	එම	0	1 1	3 50
N 198	දව්වගහවත්ත	ම පු. දුමින්ගොපුල්ලේ	එම	0	1 37	3 50
O 198	එම	එම	එම	0	2 14	3 50
P 198	කොස්ගහවත්ත	මා දී ජේදරුපුල්ලේ	දුක්කල වගාව	0	2 25	300 0 ^c
Q 198	එම	එම	එම	0	2 7	300 0 ^c
R 198	එම	පී ඩී දුමින්ගොපුල්ලේ	පරණ වගාව	0	1 19	3 50
S 198	එම	ක්‍රි පීරිස් නිකොලාස්පුල්ලේ	එම	0	1 25	3 50
T 198	දෙල්ගහවත්ත	එම	එම	0	3 21	3 50
U 198	එම	ක්‍රි පී නිකුලන්පුල්ලේ	එම	0	2 22	3 50
V 198	දව්වගහවත්ත	ම ප්‍රනාන්දු	එම	0	2 6	3 50
W 198	එම	සුසේ පීරිස් බස්නියන්පුල්ලේ	එම	0	2 37	3 50
X 198	දෙල්ගහවත්ත	සුසේ ජේදරුපුල්ලේ	එම	0	0 31	3 50
Y 198	එම	සුසේ සීමන්පුල්ලේ	එම	0	1 37	3 50
Z 198	එම	සුසේ සීමන්පුල්ලේ	එම	0	2 26	3 50
A 199	එම	එම	එම	0	1 17	3 50
B 199	ගොරකගහවත්ත	ක්‍රි පී නිකොලාස්පුල්ලේ	එම	0	1 30	3 50
C 199	එම	එම	එම	0	2 9	3 50
D 199	එම	එම	එම	0	1 28	3 50
E 199	එම	එම	එම	0	1 31	3 53
F 199	එම	එම	එම	0	1 26	3 50
G 199	කහටගහවත්ත	ම පී නිකුලන්පුල්ලේ	එම	1	2 32	6 0
H 199	කෝන්ගහවත්ත	මා පී නිකුලන්පුල්ලේ	එම	0	2 8	3 50
I 199	එම	එම	එම	0	3 27	3 50
K 199	ඇවිමගහකුඹුර	ස පු සවිගේපුල්ලේ	කුඹුර	2	0 28	8 50
L 199	කොටුකුඹුර	සුසේ සවිගේපුල්ලේ	එම	1	1 26	6 0
M 199	කෝස්සකුඹුර	ම සී සුසේ සිල්වා	එම	13	1 21	42 50
N 199	පුරන්කුඹුර	ස පු බස්නියන්පුල්ලේ	එම	2	3 24	8 50
O 199	ගොරකගහවත්ත	දී පු සවිගේපුල්ලේ	පරණ වගාව	3	0 14	11 0
P 199	එම	එම	එම	0	2 1	3 50
Q 199	එම	ජේ ප්‍රේර අන්තෝනිපුල්ලේ	එම	4	1 18	13 50
R 199	කහටගහවත්ත	මා ප්‍රනාන්දු අනන්දර	එම	0	2 28	3 50
S 199	එම	එම	එම	0	3 24	3 50
T 199	එම	ස පු අන්තෝනිපුල්ලේ	එම	0	2 2	3 60
U 199	හල්ගහවත්ත	එම	එම	0	3 24	3 5
V 199	කහටගහවත්ත	ජේ පු සවිගේපුල්ලේ	එම	1	0 12	6 0
W 199	එම	සුසේ ගාඛිගේපුල්ලේ	එම	0	3 14	3 50
X 199	එම	සවිගේපුල්ලේ	එම	0	1 34	3 50
Y 199	එම	ජේ පී සුසේපුල්ලේ	එම	1	2 25	6 0
Z 199	එම	පී රු සහතිකානුපුල්ලේ	එම	2	0 21	8 50
A 200	එම	පා ප්‍රේර අන්තෝනිපුල්ලේ	එම	0	3 22	3 50
B 200	කොස්ගහදෙණිය	සුසේ ප්‍රනාන්දු අන්තෝනි	වගාව	2	2 33	400 0 ^c
3912	කොටුකුඹුර	ස පු නිකුලන්පුල්ලේ	එම	0	2 23	100 0 ^c
C 200	කිරිකෝන්ගහවත්ත	ගම—ඇත්ගාල.	එම	0	1 0	400 0 ^c
D 200	එම	දෙ. දොන ඉසබෙලාගාමි	පරණ වගාව	0	1 33	3 50
E 200	එම	පුවත් ප්‍රනාන්දු	එම	1	0 3	6 0
F 200	දව්වගහවත්ත	ග පුසේ සිල්වා	එම	0	2 10	3 50
G 200	එම	සුසේ පී පිංකුඹුර	එම	0	1 34	3 50
H 200	එම	පීලිසමිතරන්දු	එම	0	0 32	3 50
I 200	කුරුන්දුවත්ත	ගම—වැලිගේන.	එම	0	0 10	3 50
J 200	කිකගලන්ද	දෙන බා ඉසබෙලා	එම	0	2 12	3 50
K 200	එම	කර්මානිස් මුදලාලි	එම	0	3 0	3 50
L 200	එම	රහනදික්අප්ප	එම	7	1 17	23 0
M 200	එම	දෙ අගොස්නිහු ප්‍රේර	එම	1	0 26	6 0
N 200	එම	පී සීමන් පොත්සේකා	එම	2	0 5	8 50
O 200	එම	න බස්නියන් ප්‍රේර	එම	0	2 9	3 50
P 200	එම	නිකොලාස් පුල්ලේ	එම	2	0 38	8 50
Q 200	එම	පී ගොරදිගානු පොත්සේකා	එම	1	1 8	6 0
R 200	එම	බෝ ඉසබෙලා ප්‍රනාන්දු	එම	2	1 30	8 50
S 200	එම	න පීලිප් ප්‍රේර	එම	1	3 38	6 0
T 200	එම	න කලමේන්ති ප්‍රේර	එම	1	0 13	6 0
U 200	එම	එම	එම	1	0 11	6 0
V 200	එම	කා පුසේ ප්‍රනාන්දු	එම	1	0 0	3 50
W 200	එම	ගා ගාබුගේපුල්ලේ පීරිස්	එම	2	2 15	8 50
X 200	එම	එම	එම	3	1 14	11 0
Y 200	එම	එම	එම	3	2 1	11 0
Z 200	එම	චි ක්‍රිස්තියන් ප්‍රනාන්දු	එම	2	1 31	8 50
A 201	එම	එම	එම	7	2 17	23 0
B 201	දව්වගහවත්ත	නිකොලාස් පුල්ලේ	එම	2	0 10	8 50
C 201	එම	එම	එම	3	0 33	11 0
D 201	එම	අ රෙමෙල් පොත්සේකා	එම	0	2 14	3 50
E 201	එම	මා ස්තෝග පොත්සේකා	එම	0	1 30	3 50
F 201	එම	අ මිගෙල් පොත්සේකා	එම	3	2 32	11 0
G 201	එම	අ මර්ටෝලිස් පොත්සේකා	එම	2	0 29	8 50
H 201	එම	චි ක්‍රිස්තියා ප්‍රනාන්දු	එම	1	3 31	6 0

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	මහත.	සහතිකපත්‍රය කට ගෙවීම සඳහා මුදල රු. ශ.
I 201	රුක්මනගලගලදෙණිය	ස පු අන්දපුල්ලේ	දෙණිය	3 1 20	100 0*
J 201	කදුරුගලවත්ත	ඒ ක්‍රිස්තියාන ප්‍රකාශන	දුන්නල වගාව	0 1 5	100 0*
K 201	එම	එම	පරණ වගාව	0 2 13	3 50
L 201	එම	එම	එම	0 2 6	3 50
M 201	එම	අ සෙලෙස්නිහු පොත්සේකා	එම	1 1 15	6 0
N 201	දවටගහපිටආගාර	ඒ ක්‍රිස්තියාන පොත්සේකා	එම	0 0 17	3 50
O 201	ගොරකගහවත්ත	එම	එම	0 2 32	3 50
P 201	එම	අ පුවන් පොත්සේකා	එම	1 0 37	6 0
Q 204	කදුරුගලවත්ත	ස රු සායොබ් පුල්ලේ	එම	2 2 21	8 50
R 201	රුක්මනගලවත්ත	එම	එම	0 2 0	3 50
S 201	කදුරුගලවත්ත	සවිතා පෙර	එම	0 1 2	3 50
T 201	එම	පා රු සායොබ් පුල්ලේ	එම	0 3 3	3 50
U 201	නුගගහවත්ත	රෝ ක සභාව	එම	1 0 10	6 0
V 201	කකටගහවත්ත	එම	එම	0 2 30	3 50
W 201	නුගගහවත්ත	සවිතෙල් පෙර	එම	1 2 17	6 0
X 201	කකටගහවත්ත	රෝ ක සභාව	එම	0 2 23	3 50
Y 201	එම	එම	එම	0 2 29	3 50
Z 201	එම	දු පු සවිතෙල් පුල්ලේ	එම	0 2 1	3 50
A 202	කොස්ගහවත්ත	එම	එම	1 2 31	6 0
B 202	එම	රෝ. ක. සභාව	එම	1 0 7	6 0
B 202 1/2	දවටගහකුඹුර	ඒ සිල්වා බස්නිසන් පුල්ලේ	කුඹුර	4 2 0	13 50

මේ පත්‍රයේ මෙහි පරණවගාව ඇති ඉඩම්වලටද, කුඹුරුවලටද, ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිකර ගැනීමට සහතිකපත්‍ර ලබාගත යුතුය. මේ සහතිකපත්‍රවලට අමුණ වටිනා පිඹුරුකරදැසි දෙකු ලැබේ. ගාස්තු නිවැරදි කර දැනුණදීම ගෙවීමට හිතැත. මේ ඉඩම් දැනට අයිතිකාරීන් විසින් සහතිකපත්‍ර ඉල්ලුම් කර යුතුය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේඤ්චායාර්ථලත්තාන්තේශෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහර පලාතේ වා. ශා. පති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේශෙන්ද දැනගන්නට හැකිවේ.

ගරුකර ලකුමානවතන්තේශෙන් ආඥාවලෙස,
එවරුම් ඉම් තරුන්,
මහසෙත්‍රකාරීස් වමික.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,958, C. P. Colonial Secretary's Office, Colombo, June 29, 1903.

ON Monday, August 10, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Wagapanaha Pallesiya pattu division of the Matale North District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13686	Welattathgalwetatath-atharayroda	Neketgedara Dingiri Banda	Jungle	2 2 5

Upset price.—Rs. 10 an acre.
Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,958, C. P. 1903 කවු ප්‍රති මස 29 වෙනි දින කොළඹ මහසෙත්‍රකාරීස් උත්තාන්තේශෙන් කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ මාතලේ උපඒජන්තලත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසී 1903 කවු අගෝස්තු මස 10 වෙනි දිනවූ සඳුදා දවස 12 ව මාතලේ කවිවෙරේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරුපලාතේ වගහකටල්ලේසියසන්තුවේ කොච්චසේ පිහිටා තිබෙන බිම් කැබලි 1යි.

සියයම 5,129. ගම—අ. මුල් අංශි. අයිතිකම් කිසිවකු—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ලේඛනකාරයා.	අන්දම.	මහත.
13686	වෙලටත් ගල්වැටවත් අතරේ රෙද	තැකන්තෙදර ඩි. ජ. ඩි. බන්ඩා	කැලේ	2 2 5

අක්කරයක මිල රුපියල් 10යි.
මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේඤ්චායාර්ථලත්තාන්තේශෙන්ද විකිනීමේ කොන්දේසි ගැන කාරණ මාතලේ උපඒජන්තලත්තාන්තේශෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලකුමානවතන්තේශෙන් ආඥාවලෙස,
එවරුම් ඉම් තරුන්,
මහසෙත්‍රකාරීස් වමික.

No. 1,959, C. P.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Monday, August 24, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 5,172. Village—Mulgama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13792	Bopitiyeoyagawa-aswedduma	Crown	Aswedduma	0	3 38	50
13793	Halgahamulahena	do.	Patana and scrub	2	2 21	30
13794	Kahatakosgahamulahena	do.	do.	2	0 10	30
H 859	Gangodagedarawatta	Kandedegara Kira, Ukkuwa, and Meniki of Mulgama	Chena	2	2 24	15
I 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	Tea	5	2 35	250
J 859	Wewekumbura	Pananwalagedara Garu of Mulgama	Abandoned paddy field	0	0 16	15
K 859	Ambagahawattekumbura	Ambagahawatte Nematu, Ukku, and Meniki	do.	0	0 17	15
L 859	Ambagahawattekumbura and Wewekumbura	Ambagahawatte Ukku, Nematu, Meniki, Pananwalagedara Garu, Illagollegolgedara Ukku and Kalinguwa, and Abaran Appu of Mulgama	Paddy field	5	1 4	150
M 859	Ambagahawatta	Ambagahawatte Nematu, Ukku, and Meniki of Mulgama	Tea ten years old	0	2 24	100
N 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	do.	3	0 16	250
O 859	Lukadagedarawatta <i>alias</i> Kaludia-atteheha	Talawaturegedara Tanguwa of Mulgama	do.	3	1 35	150
P 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	do.	7	0 20	250
Q 859	Lukadagedarahena	Illagollegedara Sirimala of Mulgama	Tea three years old	1	1 2	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,959, C. P.

වර්ෂ 1903 ක්‍රිස්තු වර්ෂ 30 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ නියෝජිතවරයාගේ දඹ.

මහලු දිනෙහි ගෞරවනීයව ඒ පවත්වාගන්නා සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රිස්තු වර්ෂ 24 වෙනි සඳුදා දවල් 12ට මහනුවර කවච්චියේදී වෙන්දේසිකර විකුණනු ලබන කොටසක් නිවැරදිව ගෙනඑනු ලබන සේ දෙනවා ඇත.

මහලු දිනෙහි මහනුවර පලාතේ උඩපලාත කොටසක පිහිටා තිබෙන බිම්කැබලි 13ක්.

සිතියම 5,172. ගම—මුල්ගම.

කො.	ඉඩමේ නම.	අයිතියට නිකුත් කළේ.	අන්දම.	වත්මන්ගේ මහලු ගණන.	
				අ. රු. ප.	රු.
13792	බෝපිටියේ මහලා වාදස් වැද්දුම	ආණ්ඩුව	අස්වැද්දුම	0	3 38 50
13793	හල්ගහමුල්ලපෙන	ආණ්ඩුව	පහත සහ පඳු සහිත බිම	2	2 21 30
13794	කහවකොස්ගහමුල්ල පෙන	ආණ්ඩුව	එම	2	0 10 30
H 859	ගන්තොටගොදරවත්ත	මුල්ගම කන්දේගොදර කිරි, උක්කුවා සහ මැනිකි	හේන	2	2 24 15
I 859	ගැරෝවත්ත	ගැරෝවත්තේ ජී. ඩී. පැහිවිත් මහත්මයා	තේ	5	2 35 250
J 859	වැවේකුඹුර	මුල්ගම පනත්වලගොදර ගරු	පාච්චේච්ච කුඹුර	0	0 16 15
K 859	අඹගහවත්තේකුඹුර	අඹගහවත්තේ කෙමතු, උක්කු සහ මැනිකි	එම	0	0 17 15
L 859	අඹගහවත්තේකුඹුර සහ වැවේකුඹුර	මුල්ගම අඹගහවත්තේ උක්කු, කෙමතු, මැනිකි, පනත්වල ගොදර ගරු, ඉල්ලගොල්ලේ ගොදර උක්කු සහ කල්ලුවා සහ අඹරණ්ණපේ	කුඹුර	5	1 4 150

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අන්දම.	පවත්ගත්ත මහත. ගණන.		
				අ. රු. ප.	රු.	
M 859	අඹගහවත්ත	මුල්ගම අඹගහවත්තේ නෙමකු, උක්කු සහ මැනිකි	අහඹුරු වස කිසි නේ	0	2 24	100
N 859	කැරෝවත්ත	කැරෝවත්තේ ජ. සී. පැබ්ලික් මහත්මයා	එම	3	0 16	250
O 859	එකලගෙදරවත්ත නො ගොත් කළුදිගඟවත්ත	මුල්ගම තලවතුරුගෙදර ජන්කුවා	එම	3	1 35	150
P 859	කැරෝවත්ත	කැරෝවත්තේ ජ. සී. පැබ්ලික් මහත්මයා	එම	7	0 20	250
Q 859	එකලගෙදරවත්ත	මුල්ගම ඉල්ලගොල්ලේගෙදර සිරිමලා	අහඹුරු වස කිසි නේ	1	1 2	80

මේ ඉඩම් ගැණ මැහිදුර තොරතුරු සර්වේසර්ජන් ජනරාල්වරයා විසින් දැනගත හැකිවත් ඇර, එකී නිමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ මහනුවර ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්ට්වරයා විසින් දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වකත්වයෙන් ආඥාව ලෙස,
එවරුහි ඉම් තර්ස්,
මහසෙනෙවිගම.

No. 1,960, C. P.

Colonial Secretary's Office,
Colombo, July 2, 1903.

ON Wednesday, August 19, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 5,153. Village—Kalaganwatta.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
13737	Bataelahena	L. Punchirala	Crown	Chena 3 years old	3 1 0
13738	Beddaulpothahena	P. Appuhami	do.	Chena 4 years old	2 2 5

Upset price,—Rs. 10 per acre.
Preliminary plan 5,166. Village—Kalaganwatta.

13771	Titewelkandura-aswedduma	Pillilagodagedara Kiri	Crown	Paddy	0 1 26
13772	Do.	Banda	do.	do.	0 0 7
13773	Titawelkandurahena	do.	do.	Chena	1 3 30

Lots 13,771 and 13,772, upset price Rs. 20 per acre.
Lot 13,773, upset price Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,960, C. P.

වර්ෂ 1903 ජූලි මස 2 වෙනි දින කොළඹ
මහසෙනෙවිගම ආණ්ඩුවේ දිසාවේ මහනුවර

මහනුවර දිසාවේ කුරුමිගම උපජිවත්තරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූලි අගෝස්තු මස 19 වෙනි දින මුද්‍රා දමා 12 වන කුරුමිගම මහනුවර දිසාවේ මහනුවර විකුණුවට ගෙදෙනවා ඇත.

මෙම දිසාවේ කුරුමිගම පලාතේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 5 ක්.
සිතියම 5,153. අයිතිකම් කියවීම—ආණ්ඩුව. ගම—කලගහවත්ත.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
13737	බතලාසේන	ඇල්. පුන්ඩරා	3 අඹුරු වසකැනි සේන	3 1 0
13738	බැද්දේලේපනේගෙන කකරයක් රූපිපල් 10 බැගින.	පී. අප්පුහාමි	4 අඹුරු වසකැනි සේන	2 2 5

සිතියම 5,166. ගම—කලගහවත්ත.

13771	නිත්තමැල්කුණේ අස් මැද්දුම්	පිල්ලගොඩගෙදර කිරිබත්තා කුමුර	එම	0 1 26
13772	එම	එම	එම	0 0 7
13773	නිත්තමැල්කුණේ	එම	එම	1 3 30

අක්කරයක් රූපිපල් 20 බැගින.

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේසර්ජන් ජනරාල්වරයා විසින් දැනගත හැකිවත්, එකී නිමේ කොන්දේසි ගැණ කුරුමිගම උපජිවත්තරයා විසින් දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වකත්වයෙන් ආඥාව ලෙස,
එවරුහි ඉම් තර්ස්,
මහසෙනෙවිගම.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 419, N. P.

Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Wednesday, August 19, 1903, at 10 o'clock A.M., the Assistant Government Agent for the Mannar District will put up to auction, at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Perunkalli, &c., divisions, of the Mannar District of the Northern Province.

Preliminary Plan.		Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Perunkalli pattu. Claimant—Crown.						
1,275		4320	Attimoddai	Chinnattampi Viravakku	Scrub	3 3 38
"		4321	Do.	do.	do.	4 1 12
1,308		4422	Vidattativu	N. Sultan Abdul Cader	Paddy field	2 1 30
1,309		4425	Do.	Udayar for Crown	Scrub	2 2 14
"		4426	Do.	do.	do.	5 1 16
1,848		7082	Attimoddai	Iyampillai Vayiravi	Jungle	0 3 8
1,985		7571	Koyilkulam	M. Chinnattampi	Waste land	2 0 7
2,042		7696	Vidattativu	Segu Meyatintampi	Open plain	2 3 4
2,046		7711	Do.	Asana Neyna Levvai	Fit for tobacco	0 3 9
2,266		8328	Attimoddai	Virakatti Iyampillai	do.	0 3 20
Illuppaikadavai pattu. Claimant—Crown.						
1,846		7073	Kaddadirayal	N. M. Matarusaibu	Fit for tobacco	9 1 2
2,049		7714	Vellankulam	K. Udr. Nakanather	High jungle	0 2 8
"		7715	Do.	do.	Tobacco garden	1 3 8
2,054		7721	Do.	V. Kanapatipillai	Fit for tobacco	3 3 25
Mantai south. Claimant—Crown.						
606		2102	Mutalaikutti	A. Marisal	Scrub	1 2 31
Mantai north. Claimant—Crown.						
1,277		4325	Adampan	Tavitu Antonipillai	Scrub	0 3 14
1,303		4416	Alankulam	U. Mohidin	do.	0 3 17
2,361		8576	Palaiperumalkadu	Vaity Parikari Santan	Jungle	0 0 16
"		8603	Do.	do.	do.	0 1 34
"		8604	Do.	do.	do.	0 0 16
"		8588	Do.	Santiago Marisal	do.	0 3 0
"		8607	Do.	do.	do.	0 0 32
"		8611	Do.	Philippa, widow of Chusai	do.	0 0 24
"		8623	Do.	do.	do.	1 1 36
"		8635	Do.	K. M. Kayittan	do.	1 0 4
Nanaddan west. Claimant—Crown.						
1,093		3665	Palaikkuli	Adigar for Government	Fit for paddy	4 1 34
"		3666	Kattankulam	do.	do.	2 3 26
1,094		3668	Pallankoddai	do.	do.	1 2 27
1,253	I	118	Pasikkulam	do.	Dwelling compound	0 1 12
1,400		4850	Vankalai	do.	Waste	0 0 7
Claimants—Periyakaddaikadu villagers.						
2,352	L	215	Periyakaddaikadu	—	Field	1 0 20
Claimant—Attikuli villagers.						
2,353	M	215	Attikuli	—	Field	0 2 20
Claimant—Crown.						
2,367		8663	Alavakkai	C. M. Ibrahim Saibu	Paddy	1 0 14
"		8670	Do.	do.	Suitable for com- pound	0 0 16
Musali north. Claimant—Crown.						
903		2760	Periyapullaichipot- keni	Adigar for Government	Waste land	1 1 20
1,259		4131	Antonimelingikulam	do.	do.	38 0 19
1,413		5003	Do.	do.	do.	2 1 35
"		5004	Sanjuwankulam	do.	do.	26 1 7
"		5005	Do.	do.	do.	2 3 30
"		5006	Do.	do.	do.	1 2 8
"	F	126	Do.	do.	Paddy field	11 2 1
Musali south. Claimant—Crown.						
1,418		5089	Tampaddamutali- kaddu	—	Waste	8 1 2

Upset price, — Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 419, N. P.

கொலோனியல் சர்க்கிடுத்தாரா ஆபிசில்,
கொழும்பு, 1903 ம் (ஆடி) ஆடிமீ 3 ந் வ.

1903 ம் ஆண்டு ஆவணிமாதம் 19 ந் தேதி, மன்னூர்ல் ஈன ஆபிசில் மன்னூர் டிஸ்கிரிக்கு உதவி கவற்றண
மேந்து ஏசனறவாகனால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியா
ரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

42 காணித்துண்டுகள், வட மாகாணத்து மன்னூர் டிஸ்கிரிக்கின் பெருங்கள்ளி முதலிய பகுதியிலிருக்
கின்றது.

பெருங்கள்ளிப்பற்று.
உரிததாளி—அரசாட்சி.

பிளான் இலக்கம்.	இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வ்வரம்.	விசாலம். ஏ. மு. ப.
1,275	4320	ஆத்திமோட்டை	சினனத்தம்பி வீரவாசு	காடு	3 3 38
"	4321	ஓடி	ஓடி	காடு	4 1 12
1,308	4422	விடத்தலதீவு	எஸ். சுலத்தான அப்துல்காதர்	நெல்வயல்	2 1 30
1,309	4425	ஓடி	அரசாட்சிக்காக உடையாரா	காடு	2 2 14
"	4426	ஓடி	ஓடி	காடு	5 1 16
1,848	7082	ஆத்திமோட்டை	ஐயம்பிள்ளை வயிரல்	புகையிலைக்கேற்ற காடு	0 3 8
1,985	7571	கோயில் குளம்	எம். சினனத்தம்பி	வெண்காணி	2 0 7
2,042	7696	விடத்தலதீவு	செகுமெய்யதீன தம்பி	வெளி	2 3 4
2,046	7711	ஓடி	அசனூ நெய்நூலெவ்வலை	புகையிலைக்கேற்ற காடு	0 3 9
2,266	8328	ஆத்திமோட்டை	வீரகத்தி ஐயம்பிள்ளை	ஓடி	0 3 20
1,846	7073	கட்டாடி வயல்	இலுப்பைகடவைப்பற்று. என். எம். மதாறுசாயபு	புகையிலைக்கேற்ற காடு	9 1 2
2,049	7714	வெள்ளாங்குளம்	க. உடையாரா நாகநாதர்	உயர்ந்தகாடு	0 2 8
"	7715	ஓடி	ஓடி	புகையிலைத்தோட்டம்	1 3 8
2,054	7721	ஓடி	வீ. கணபதிப்பிள்ளை	புகையிலைக்கேற்ற காணி	3 3 25
606	2102	முதனைகுத்தி	மாந்தை தெற்கு. அ. மரிசால	காடு	1 2 31
1,277	4325	ஆடமபன	மாந்தை வடக்கு. தவீது அந்தோனிப்பிள்ளை	காடு	0 3 14
1,303	4416	ஆலனகுளம்	உ. முகையதீன	காடு	0 3 17
2,361	8576	பாலையெருமாறு காடு	வயித்திப்பரிசாரி சந்தான	காடு	0 0 16
"	8603	ஓடி	ஓடி	காடு	0 1 34
"	8604	ஓடி	ஓடி	காடு	0 0 16
"	8588	ஓடி	சந்தியோகுமரிசால	காடு	0 3 0
"	8607	ஓடி	ஓடி	காடு	0 0 32
"	8611	ஓடி	சூசை கைம்பெண் பிவிப்பா	காடு	0 0 24
"	8623	ஓடி	ஓடி	காடு	1 1 36
"	8635	ஓடி	கே. எம். கயித்தான	காடு	1 0 4
1,093	3665	பாலையகுகளி	நானூட்டான மேற்கு. எம். சிமாமப்பிள்ளை அதிகாரம்	நெற்காணி	4 1 34
"	3666	காததானகுளம்	அரசாட்சிக்காக	ஓடி	2 3 26
1,094	3668	பள்ளங்கோட்டை	ஓடி	ஓடி	1 2 27
1,253	I 118	பாசிககுளம்	ஓடி	சூடியிருக்கிற நிலம்	0 1 12
1,400	4850	வங்காலை	ஓடி	வெண்காணி	0 0 7
2,352	L 215	பெரிய கடைக்காடு	உரிததாளி—பெரியகடைக்காடு பூரவாகள்.	வயல்	1 0 20
2,353	H 215	ஆத்திககுளி	உரிததாளி—ஆத்திககுளிபூரவாகள்.	வயல்	0 2 20
2,367	8663	அளவககை	உரிததாளி—அரசாட்சியாரா.	நெற்காணி	1 0 14
"	8670	ஓடி	கா. மெ. இயூயிமசாய்பு	குடி நிலம்	0 0 16
903	2760	பெரிய புள்ளைச்சி பொற்கேனி	முசவிவடக்கு. கோறணமேந்துக்காக அதி காரி	வெண்காணி	1 1 20
1,259	4131	அந்தோனிமெலிஞ்சி குளம்	ஓடி	ஓடி	38 0 19
1,413	5003	ஓடி	ஓடி	ஓடி	2 1 35
"	5004	சஞ்சுவானகுளம்	ஓடி	ஓடி	26 1 7
"	5005	ஓடி	ஓடி	ஓடி	2 3 30
"	5006	ஓடி	ஓடி	ஓடி	1 2 8
"	F 126	ஓடி	ஓடி	வயல்	11 2 1

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. ரு. ப.
1,418	5089	தம்புட்டமுதலிகடடு முசவி தெற்கு.	வெனகாணி	8 1 2
பாணிப்பு விலை ஏக்கர் ஒன்றுக்கு ரூபாய் 10.				
இக்காணிகளைப்பற்றிய மேலதன விளம்பரங்களை சேர்வையர் ஜெனறல துரையவர்களிடத்திலும் விற்பனவின் கொந்தீசைப்பற்றி மன்றார் உதவி ஏசென்றத்துரையவர்களிடத்திலும். கேட்டறிந்துகொள் ளலாம்.				
மகோதமர் அவர்களினது கட்டளையின்படி, எவெறட்டும் தூர்ண, இராசாங்க விஜித்.				

No. 420, N. P.

Colonial Secretary's Office,
Colombo, July 7, 1903.

ON Monday, August 24, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaittivu District will put up to auction, at his office in Mullaittivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One-hundred and thirty-five allotments of land situated in the Maritime pattus and Vavuniya north divisions of the Mullaittivu District of the Northern Province.

Preliminary plan 1,745. Claimant—Crown.

Description—Jungle.

Lot.	Village.	Extent. A. R. P.	Lot.	Village.	Extent. A. R. P.
6667	Mullaittivu	1 0 4	6770	Mullaittivu	0 3 22
6668	Do.	1 1 17	6771	Do.	0 3 18
6672	Do.	1 0 4	6772	Do.	0 3 36
6673	Do.	1 2 0	6773	Do.	1 0 5
6674	Do.	1 2 22	6774	Do.	1 3 16
6675	Do.	1 0 11	6775	Do.	1 1 38
6678	Do.	1 0 8	6778	Do.	0 2 5
6679	Do.	1 2 29	6779	Do.	0 3 21
6680	Do.	1 2 14	6780	Do.	0 3 39
6681	Do.	1 0 7	6781	Do.	0 3 37
6683	Do.	0 3 37	6783	Do.	1 3 7
6684	Do.	1 0 7	Preliminary plan 1,722. Claimant—Crown.		
6685	Do.	1 1 29	Description—Jungle.		
6686	Do.	1 1 17	6391 A	Periyakulam	4 1 5
6687	Do.	1 0 14	6391 B	Do.	4 2 33
6688	Do.	1 0 2	6391 C	Do.	4 1 16
6689	Do.	1 0 0	6391 D	Do.	4 0 30
6690	Do.	1 0 10	6391 E	Do.	4 3 26
6691	Do.	1 0 14	6391 F	Do.	4 3 17
6692	Do.	1 0 30	6391 G	Do.	4 3 23
6693	Do.	1 0 10	6391 M	Do.	4 0 11
6694	Do.	1 0 0	6391 N	Do.	3 0 0
6695	Do.	1 0 4	6391 O	Do.	2 1 4
6696	Do.	1 2 0	6391 P	Do.	2 3 18
6697	Do.	1 2 23	6392 A	Do.	3 3 0
6698	Do.	1 2 31	6392 B	Do.	4 1 25
6715	Do.	1 2 26	6392 C	Do.	4 1 36
6718	Do.	0 2 4	6392 D	Do.	4 2 6
6719	Do.	1 0 0	6392 F	Do.	6 0 16
6720	Do.	1 2 15	6392 I	Do.	5 1 3
6721	Do.	1 1 32	6392 K	Do.	4 1 16
6726	Do.	1 1 7	6392 M	Do.	3 2 12
6745	Do.	0 3 26	6392 O	Do.	2 3 10
6747	Do.	1 0 11	6404 A	Do.	3 1 5
6748	Do.	1 0 21	6404 C	Do.	4 2 0
6749	Do.	1 1 36	6404 E	Do.	4 3 16
6750	Do.	0 3 37	6404 G	Do.	5 3 10
6753	Do.	0 3 33	6404 I	Do.	4 2 14
6754	Do.	1 1 24	6408 B	Do.	4 0 16
6755	Do.	1 0 39	6408 C	Do.	5 1 20
6756	Do.	1 2 3	6408 D	Do.	5 0 0
6757	Do.	1 2 17	6409 B	Do.	5 2 24
6758	Do.	1 0 39	6409 F	Do.	6 2 12
6761	Do.	0 3 9	6409 K	Do.	5 0 20
6762	Do.	1 0 6	6411 A	Do.	6 1 30
6763	Do.	1 0 22	6411 B	Do.	4 3 30
6764	Do.	0 3 29	6412 A	Do.	4 0 28
6768	Do.	1 0 24	6412 B	Do.	6 0 22
6769	Do.	1 0 0	6412 D	Do.	5 1 32
			6412 F	Do.	4 0 24

Preliminary plan 2,600. Claimant—Crown.						
Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
9301	Mulliaivalai	Kumari Arumukam and another	Jungle	1	0	20
9303	Do.	Pandari Minasi	do.	1	0	27
9304	Do.	Aiyampillai Veluppillai	do.	1	1	2
5644	Mullivaikkal	Preliminary plan 1,491. Vairamuttu Annamalai	Paddy field	6	1	0
5689	Kanukkeni	Preliminary plan 1,504. Velu Supramaniam	Scrub jungle	0	3	15
5723	Putukkudiyiruppu	Preliminary plan 1,522. —	Scrub jungle	0	0	31
5776	Mullaittivu	Preliminary plan 1,541. —	Sandy waste	0	3	27
5778	Do.	—	do.	0	3	33
5780	Do.	—	do.	0	3	31
5781	Do.	M. Fredrick	do.	0	3	21
6284½	Kumarapuram	Preliminary plan 1,676. V. A. Muhamatu Ibrahim	Jungle	40	0	0
7805	Mullivaikkal	Preliminary plan 2,087. Mullivaikkal	Jungle	1	0	12
7913	Kulavisuddan	Preliminary plan 2,143. Kasinatar Sinnattampi	Chena	4	0	37
8006	Marutodai	Preliminary plan 2,185. S. M. Kanapatipillai	Jungle	3	1	30
9826	Kataliyar Samalankulam	Preliminary plan 2,763. Kartikesu Ramalinkam	Jungle	1	0	13
9828	Do.	Periyatampi Veluppillai	do.	1	2	16
9829	Do.	do.	do.	0	1	15
9830	Do.	do.	do.	0	1	0
9831	Do.	do.	Open land	0	0	8
9834	Kokkulai	Preliminary plan 2,764. Kanapati Chellan	Abandoned paddy field	3	1	22
9835	Karuvaddukkeni	Preliminary plan 2,765. Sinnavan Kanapati	Jungle	2	0	0
9838	Kokkulai	Preliminary plan 2,767. Sinnavan Kanapati	Jungle	2	2	0
9839	Do.	do.	Paddy field	0	2	4
9840	Kokkulai	Preliminary plan 2,768. Suppar Velu	Open land	5	0	20
9841	Do.	Velayuter Arulampalam	Cleared land	0	3	22
9843	Kokkuttoduvai	Preliminary plan 2,769. Sinnattampi Veluppillai	Paddy field	0	1	0
9844	Do.	do.	Jungle	6	1	23
9845	Karuvaddukkeni	Preliminary plan 2,770. Kanapati Katiresu	Jungle	0	3	27
9846	Kokkuttoduvai	Preliminary plan 2,771. Velan Kantan	Jungle	3	2	3
9847	Do.	Raman Nakamuttan	do.	3	1	35
9848	Do.	Konar Sitampari	do.	4	0	12
9818	Kalikkadu	Preliminary plan 2,760. Muttar Sinnakkuddi and another	Jungle	14	1	8
9819	Kalikkadu	Preliminary plan 2,761. Kantar Arumukam	Jungle	3	0	26
9820	Kalikkadu	Preliminary plan 2,762. Sinnattampi Tampaiya	Jungle	3	2	19
9821	Do.	—	Paddy	0	1	26
9822	Do.	Velu Arumukam	Jungle	4	2	26
9823	Do.	do.	New clearing	0	2	9
9824	Do.	Parupati, widow of Sinnattampi	Paddy	0	1	20

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

N o. 420, N. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபிசில்,
கொழும்பு, 1903 ஆண்டு ஆடிமீ 7 ந் உ.

1903 ம ஆண்டு ஆவணிமாதம் 24 ந் தேதி, முல்லைத்தீவில் தன் ஆபிசில் வட மாகாணத்து முல்லைத்தீவு கவண்ணமேந்து உதவி ஏசனறவாகளால் இதனமயிற் சொல்லப்பட்டிருக்கிற முயகருரிய காணித்துண்டுகளை, ஆசாட்சியாரால் உதவாவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பாகாரம் ஏலத்திற்குறி விற்செய்யும்.

135 காணித்துண்டுகள், வட மாகாணத்து முல்லைத்தீவு மஸ்திரிக்கின் கரை துறையற்று வவுனியா வடக்குப் பகுதிகளிலிருக்கின்றன.

உரிததாளி—முடி. கேள்வீக்காரன் இல்லை.

பிளான் இலக்கம் 1,745. சூறிச்சி—முல்லைத்தீவு.

இல.	விவரம்.	விசாலம். ஏ. மூ. ப.
6667	காடு	1 0 4
6668	செடி	1 1 17
6672	செடி	1 0 4
6673	செடி	1 2 0
6674	செடி	1 2 22
6675	செடி	1 0 11
6679	செடி	1 0 8
6678	செடி	1 2 29
6680	செடி	1 2 14
6681	செடி	1 0 7
6683	செடி	0 3 37
6684	செடி	1 0 7
6685	செடி	1 1 29
6686	செடி	1 1 17
6687	செடி	1 0 14
6688	செடி	1 0 2
6689	செடி	1 0 0
6690	செடி	1 0 10
6691	செடி	1 0 14
6692	செடி	1 0 30
6693	செடி	1 0 10
6694	செடி	1 0 0
6695	செடி	1 0 4
6696	செடி	1 2 0
6697	செடி	1 2 23
6698	செடி	1 2 31
6715	செடி	1 2 26
6718	செடி	0 2 4
6719	செடி	1 0 0
6720	செடி	1 2 15
6721	செடி	1 1 32
6726	செடி	1 1 7
6745	செடி	0 3 26
6747	செடி	1 0 11
6748	செடி	1 0 21
6749	செடி	1 1 36
6750	செடி	0 3 37
6753	செடி	0 3 33
6754	செடி	1 1 24
6755	செடி	1 0 39
6756	செடி	1 2 3
6757	செடி	1 2 17
6758	செடி	1 0 39
6761	செடி	0 3 9
6762	செடி	1 0 6
6763	செடி	1 0 22
6764	செடி	0 3 29
6768	செடி	1 0 24
6769	செடி	1 0 0
6770	செடி	0 3 22

இல.	விவரம்.	விசாலம். ஏ. மூ. ப.
6771	காடு	0 3 18
6772	செடி	0 3 36
6773	செடி	1 0 5
6774	செடி	1 3 16
6775	செடி	1 1 38
6778	செடி	0 2 5
6779	செடி	0 3 21
6780	செடி	0 3 39
6781	செடி	0 3 37
6783	செடி	1 3 7

பிளான் இலக்கம் 1,722.
சூறிச்சி—பெரியசூளம்.

இல.	விவரம்.	விசாலம். ஏ. மூ. ப.
6391 A	காடு	4 1 5
6391 B	செடி	4 2 33
6391 C	செடி	4 1 16
6391 D	செடி	4 0 30
6391 E	செடி	4 3 26
6391 F	செடி	4 3 17
6391 G	செடி	4 3 23
6391 M	செடி	4 0 11
6391 N	செடி	3 0 0
6391 O	செடி	2 1 4
6391 P	செடி	2 3 18
6392 A	செடி	3 3 0
6392 B	செடி	4 1 25
6392 C	செடி	4 1 36
6392 D	செடி	4 2 6
6392 F	செடி	6 0 16
6392 I	செடி	5 1 3
6392 K	செடி	4 1 16
6392 M	செடி	3 2 12
6392 O	செடி	2 3 10
6404 A	செடி	3 1 5
6404 C	செடி	4 2 0
6404 E	செடி	4 3 16
6404 G	செடி	5 3 10
6404 I	செடி	4 2 14
6408 B	செடி	4 0 16
6408 C	செடி	5 1 20
6408 D	செடி	5 0 0
6409 B	செடி	5 2 24
6409 F	செடி	6 2 12
6409 K	செடி	5 0 20
6411 A	செடி	6 1 30
6411 B	செடி	4 3 30
6412 A	செடி	4 0 28
6412 B	செடி	6 0 22
6412 D	செடி	5 1 32
6412 F	செடி	4 0 24

இல.	சூறிச்சி.	பிளான் இலக்கம் 2,600. கேள்வீக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. மூ. ப.
9301	முள்ளியவளை	சூமாரி ஆறுமுகம்	காடு	1 0 20
9303	செடி	பண்டாரி மினுசி	செடி	1 0 27
9304	செடி	ஐயம்பிள்ளை வேலுப்பிள்ளை	செடி	1 1 2
5644	முள்ளிவாய்க்கால்	பிளான் இலக்கம் 1,491. வயிரமுத்து அண்ணாமலை	வயல்	6 1 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	வசூலம். ஏ. ரூ. ப.
5689	கணுக்கேணி	பிளான் இலக்கம் 1,504. வேலு சுப்பிரமணியம்	காடு	0 3 15
5723	புதுகொடியிருப்பு	பிளான் இலக்கம் 1,522. —	காடு	0 0 31
5776	முல்லைத்தீவு	பிளான் இலக்கம் 1,541. —	மணந்தூண்டு	0 3 27
5778	—	—	—	0 3 33
5780	—	—	—	0 3 33
5781	—	ம. பேதுருகலை	—	0 3 21
6284½	குமாரபுரம்	பிளான் இலக்கம் 1,678. அ. முகம்மது இப்ராகீம்	காடு	40 0 0
7805	முள்ளிவாய்க்கால்	பிளான் இலக்கம் 2,087. முருகன் பெண சின்னி	காடு	1 0 12
7913	குளவிகுட்டான்	பிளான் இலக்கம் 2,143. காசிநாதர் சின்னத்தம்பி	சேனை	4 0 37
8006	மருதோடை	பிளான் இலக்கம் 2,185. சே. மு. கணபதிப்பிள்ளை	காடு	3 1 30
9826	காதலியார் சமளங்குளம்	பிளான் இலக்கம் 2,763. கார்த்திகேசு இராமலிங்கம்	காடு	1 0 13
9828	—	பெரியத்தம்பி வேலுப்பிள்ளை	காடு	1 2 16
9829	—	—	காடு	0 1 15
9830	—	—	காடு	0 1 0
9831	—	—	வெளிநிலம்	0 0 8
9834	கொக்குளாய்	பிளான் இலக்கம் 2,764. கணபதி செல்லன்	பாணவயல்	3 1 22
9835	கருநாடிககேணி	பிளான் இலக்கம் 2,765. சின்னவன் கணபதி	காடு	2 0 0
9838	கொக்குளாய்	பிளான் இலக்கம் 2,767. —	காடு	2 2 0
9839	—	—	வயல்	0 2 4
9840	—	பிளான் இலக்கம் 2,768. சுப்பாவேலு	வெளிநிலம்	5 0 20
9841	—	வே. உ. அருளம்பலம்	திருத்தப்பட்ட காணி	0 3 22
9843	கொக்குத்தொடுவாய்	பிளான் இலக்கம் 2,769. சின்னத்தம்பி வேலுப்பிள்ளை	வயல்	0 1 0
9844	—	—	காடு	6 1 23
9845	கருநாடிககேணி	பிளான் இலக்கம் 2,770. கணபதி கதிரேசு	காடு	0 3 27
9846	கொக்குத்தொடுவாய்	பிளான் இலக்கம் 2,771. வேலன் கந்தன்	காடு	3 2 3
9847	—	இராமர் தாகமுத்தன்	காடு	3 1 35
9848	—	கோணர் சிதம்பரி	காடு	4 0 12
9818	களிகாடு	பிளான் இலக்கம் 2,760. முத்தர் சின்னக்குட்டியும் மறு பேரும்	காடு	14 1 8
9819	—	பிளான் இலக்கம் 2,761. கந்தா ஆறுமுகம்	காடு	3 0 26
9820	—	பிளான் இலக்கம் 2,762. சின்னத்தம்பி தம்பையா	காடு	3 2 19
9821	—	—	வயல்	0 1 26
9822	—	வேலு ஆறுமுகம்	காடு	4 2 26
9823	—	வேலு ஆறுமுகம்	புதுக்காடு	0 2 9
9824	—	சின்னத்தம்பி கைம்பெண் பாருவதி	வயல்	0 1 20

தரிப்புவிடை ஏககரொன்றுக்கு ரூபா 10.

இக்காணிக்கைப்பற்றிய மேலதிகமான விவரம் சர்வேயர்ஜெனரலதுரை அவர்களிடத்திலும் விற்பனை வின கொந்திசைப்பற்றி முல்லைத்தீவு டிஸ்திரிக்டு உதவி ஏசுனறுத்தூரை யவர்களிடத்திலும் கேட்டறிந்து கொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

எவெறட இம் தூர்ன்,
இராசாங்க விகிதா.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

NOTICE is hereby given that on Saturday, August 15, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig plumbago in the under-mentioned Crown lands supposed to contain plumbago for a period of one year, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price and additional rental will be as given below :—

Plan or Sketch.	Name of Land—Moragasarehena.		Extent. A. R. P.	Upset Price. Rs.
	Lot.	Situation.		
P 2	A	Belpamulle, Kanda-boda pattu	2 0 29	800
P 2	B	Do.	2 1 20	1,000
P 3	C	Do.	2 1 33	1,000
P 3	D	Do.	2 0 0	800
Name of Land—Panicciamullehena.				
P 5	1	Kiandua, Weligam korale	5 2 31	500
Name of Land—Kiriweldeniyahena.				
P 6	1	Kiandua, Weligam korale	2 3 34	300

Additional rental,—Re. 1 per acre per annum.

Matara Kachcheri, J. O'K. MURTY, Assistant Government Agent, June 18, 1903.

මාතර දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තබන බිම්කට්ටිය මිනිරන් හැරීම පිණිස අවුරුද්දකට බද්ද මාතර ආණ්ඩුමේ උප ඒජන්තවරුන්ගෙන් විසින් වස 1903 ක්වූ අගෝස්තු මස 15 වෙනි සෙනසුරුදු දවල් 10 මාතර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත. විකිනීමේ කොන්දේසි මාතර කවිචේරියේදී ඉල්ලීමකර දැනගනුට පුළුවන.

කන්දබවපත්තුව, බෙල්පාමුල්ල.

පැලැංකේ.	ඉඩමේ නම.	මහත. අ. රූ. ප.	මුදල. රු.
P 2 (a)	මොරගසආරේසේන	2 0 29	800
P 2 (b)	එම	2 1 20	1,000
P 3 (c)	එම	2 1 33	1,000
P 3 (d)	එම	2 0 0	800
වැලිගමකෝරලේ, කියාන්දුව.			
P 5 (1)	පහිසියාමුල්ලේ සේන	5 2 31	500
P 6 (1)	කිරිවැල්ලෙනියසේන	2 3 34	300

මේ ඇර අවුරුද්දකට අක්කරයකට රුපියල් 1 ගනනේ බිම්බද්දක් ගෙවනුට ඕනෑය.

චේ. ඔ'කේ. මර්ටි, උප ඒජන්තවරු. වස 1903 ක්වූ ජූනි මස 18 වෙනි දින මාතර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, August 22, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig plumbago in the under-mentioned Crown land supposed to contain plumbago for a period of three years, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price and the additional rental will be as given below :—

Lot.	Name of Land.	No. of plan 1.	Extent. A. R. P.
1	...	Panugalahena	...

Situation—Wilpita in Gangaboda pattu. Upset price,—Rs. 12,500. Additional rental,—Re. 1 per acre per annum. Matara Kachcheri, J. O'K. MURTY, Assistant Government Agent, June 15, 1903.

මාතර දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තබන බිම්කට්ටිය මිනිරම් හැරීම පිණිස අවුරුදු තුනකට බද්ද මාතර ආණ්ඩුමේ උප ඒජන්තවරුන්ගෙන් විසින් වස 1903 ක්වූ අගෝස්තු මස 22 වෙනි සෙනසුරුදු දවල් 10 මාතර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත. විකිනීමේ කොන්දේසි මාතර කවිචේරියේදී ඉල්ලීමකර දැනගනුට පුළුවන.

ගහබවපත්තුවේ, විල්පිට.

පැලැංකේ.	ඉඩමේ නම.	මහත. අ. රූ. ප.
1	පනුගලහේන	6 1 31

කක්සේරු මුදල රුපියල් 12,500 මේ ඇර අවුරුද්දකට අක්කරයකට රුපියල් 1 ගනනේ බිම්බද්දක් ගෙවනුට ඕනෑය.

චේ. ඔ'කේ. මර්ටි, උප ඒජන්තවරු. වස 1903 ක්වූ ජූනි මස 15 වෙනි දින මාතර කවිචේරියේදීය.

No. 1,405, s. p.

Colonial Secretary's Office, Colombo, June 29, 1903.

ON Tuesday, August 18, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,710.		Description.	Extent. A. R. P.
		Village.			
2707	Berawagodamullahena or Ihalakajjugasdeniya-addaraowita	Atureliya		Jungle	1 1 10
S 101	Ihalakajjugasdeniya	do.		Paddy field	5 1 25
2708	Kurunduwatta	do.		Jungle	4 0 30
Preliminary plan 1,731.					
J 105	Acharyagodellekumbura	Karagoda	Uyangoda	Paddy field	0 3 11
N 105	Yaddegepaluwatta	do.		Garden	2 0 18
O 105	Yahallawatta	do.		do.	5 1 33
P 105	Do.	do.		do.	0 0 36
D 106	Nedungahawatta alias Galgediwatta	Witiyala		Citronella	0 1 14
G 106	Horaketiyahena	do.		do.	0 0 19
L 106	Annaliaddakumbura	Karagoda	Uyangoda	Paddy field	2 2 38
O 106	Manaweerakumbura	do.		do.	1 0 26

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,735.						
K 107	Iriagahadeniya	Narandeniya	Paddy field	0	0	25
L 107	Polakandadeniya	do.	do.	1	1	20
3184	Pitakoratuwa Milillagahahena	do.	Old citronella	0	3	32
3187	Kinchugonnawatta <i>alias</i> Dilimuniya-watta	do.	Garden	1	2	25
3188	Kinchugonnawatta <i>alias</i> Dellunumuge-watta	do.	do	2	0	7
3189	Meemanakoladeniyahena <i>alias</i> Katu-imbuhena	do.	do.	8	1	27
3190	Meemanakoladeniya-addarakoratuwa	do.	do.	1	1	0
N 107	Meemanakoladeniya	do.	Paddy field	0	3	10
3191	Meemanakoladeniya-addarakoratuwa	do.	Garden	1	1	36
3192	Meemanakoladeniya	do.	Deniya	0	0	16
Preliminary plan 1,736.						
3193	Godakumbureaddarahena	Narandeniya	Citronella	0	1	32
3194	Attorawawatta	do.	do.	0	1	23
3195	Moragahadapala-addarahena <i>alias</i> Kapuhena	do.	do.	12	0	8
O 107	Moragahadapalapingliadda	do.	Paddy field	0	0	8
3196	Delgahawatta <i>alias</i> Gamagewatta	do.	Citronella	0	2	11
3197	Lawallagahakoratuwa	do.	do.	0	2	6
3198	Wattegewatta	Malana	do.	0	3	6
3199	Yassadeniya-addarahena <i>alias</i> Kapa-hena	Narandeniya	do.	0	1	7
3200	Do.	do.	do.	8	0	33
3201	Wattegepaulawatta	Malana	do.	0	1	18
3202	Wattegewattakongahakoratuwa	do.	do.	0	2	3
P 107	Pingdeniya	Narandeniya	Deniya	0	0	6
Preliminary plan 3,728.						
9020	Oliyagankele	Atureliya	Old citronella	0	0	34
9021	Do.	do.	do.	0	0	34
9022	Do.	do.	do.	0	0	19
Preliminary plan 1,593.						
1193	Batalakoratuwahena <i>alias</i> Kapuhena-godelle	Sapugoda	Jungle	6	1	23
Preliminary plan 1,467.						
12607	Hompellakoratuwa	Atureliya	Garden	0	1	1
T 643	Henegamagewatta	do.	do.	1	3	11
Preliminary plan 1,263.						
R 579	Tunmanhandiyawatte or Yakadagal-polahenawatta	Atureliya	Garden	3	0	15
P 411	Annasiadeniyahena	do.	do.	2	3	11
Q 411	Do.	do.	Old citronella	1	1	10
R 411	Do.	do.	do.	3	2	16
R 411½	Do.	do.	Jungle	0	3	6
Preliminary plan 517.						
V 150	Lianaduregedarawatta	Atureliya	Garden	1	1	0
B 151	Hettigewatta	do.	do.	1	0	19
D 151	Mahawategewelanewila	do.	Paddy field	0	3	30
4119	Welanewilawatta	do.	Garden	0	2	11
Preliminary plan 1,854.						
U 147	Puhulhenadeniya	Karagoda Uyangoda	Paddy field	3	1	35
Y 147	Do.	do.	do.	1	0	7
Preliminary plan 1,790.						
N 130	Ketekelagahawatta	Gatara	Citronella	0	1	24
O 130	Paragahawatta	do.	do.	0	3	16
3526	Yakadagalshena	do.	Jungle	7	0	0
3527	Delgahawatta <i>alias</i> Gamagewatta	do.	Citronella	0	1	10
3528	Do.	do.	do.	0	3	37
P 130	Do.	do.	Garden	3	3	18
Q 130	Ihaladeniya	do.	Deniya	2	0	27
3529	Yakadagalshena	do.	Jungle	159	3	15
3530	Do.	do.	Old citronella	00	20	
R 130	Yondahigahadeniya	do.	Paddy field	0	2	15
S 130	Rukattanagahaliyadda	do.	do.	0	2	1
3531	Weweldeniyaketiya <i>alias</i> Aluketiyadeniya-addarahena	do.	Jungle	23	3	6
T 130	Wewakumbura	do.	Paddy field	0	3	4

Upset price,—From Rs. 10 to Rs. 300 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,405, S. P.

වස 1903 ජූනි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදවීමේ දිනයට

දකුණු දිසාවේ මාතර පලාතේ උපවිජයාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ජූනි අගෝස්තු මස 18 වෙනි දින වූ අගහරුවාද දවල් 1වන කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදවීමට ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගහබොධපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 63ක්.

සිතියම 1,710.

නො.	ඉඩමේ නම.	ගම.	අයදුම.	මහත. අ. රු. ප.
2707	බෙරවාගොඩවුල්ලාණන නොහොත් ඉහලකප්පුගස්දෙණි ගඳදරමිච්ච	අතුරුලිය	බැඳ්ද	1 1 10
S 101	ඉහලකප්පුගස්දෙණි	එම	කුඹුර	5 1 25
2708	කුරුඳුවත්ත	එම	බැඳ්ද	4 0 30

සිතියම 1,731.

J 105	ආවනිගගොඩැල්ලකුඹුර	කරගොඩලියත්ගොඩ	කුඹුර	0 3 11
N 105	ගඳ්දරේපාළුවත්ත	එම	වත්ත	2 0 18
O 105	ගහලවත්ත	එම	එම	5 1 33
P 105	එම	එම	එම	0 0 36
D 106	නැඳුන්ගහවත්ත නොහොත් ගල්ගෙඹිවත්ත	මිහියල	පැහිරි	0 1 14
G 106	කොරකැවියගේන	එම	එම	0 0 19
L 106	ඇත්තලියඳ්දකුඹුර	කරගොඩලියත්ගොඩ	කුඹුර	2 2 38
O 106	මනවිරකුඹුර	එම	එම	1 0 26

සිතියම 1,735.

K 107	රූපියගහදෙණිය	කාරන්දෙණිය	එම	0 0 25
L 107	පොලෝකන්දදෙණිය	එම	එම	1 1 20
3184	පිටකොරවුවමිලිල්ලගහගේන	එම	පරණ පැහිරි	0 3 32
3187	කින්වුගොත්තවත්ත නොහොත් දිලිවුනිගවත්ත	එම	වත්ත	1 2 25
3188	කින්වුගොත්තවත්ත නොහොත් දෙල්එකුමුගේ වත්ත	එම	එම	2 0 7
3189	මීමනකොලදෙණිය නොහොත් කටුඉඹුල්ලේගේන	එම	එම	8 1 27
3190	මීමනකොලදෙණියඅද්දර කොරවුව	එම	එම	1 1 0
N 107	මීමනකොලදෙණිය	එම	කුඹුර	0 3 10
3191	එම අද්දරකොරවුව	එම	වත්ත	1 1 36
3192	මීමනකොලදෙණිය	එම	දෙණිය	0 0 16

සිතියම 1,736.

3193	ගොඩකුඹුරඅද්දරගේන	කාරන්දෙණිය	පැහිරි	0 1 32
3194	ඇත්තෝරුවෙවත්ත	එම	එම	0 1 23
3195	මොරගහදෙපලඅද්දරගේන නොහොත් කපුගේන	එම	එම	12 0 8
O 107	මාගහගදෙපලපිත්ලියඳ්දර දෙල්ගහවත්ත නොහොත් ගමගේවත්ත	කාරන්දෙණිය	කුඹුර	0 0 8
3196	එම	එම	පැහිරි	0 2 11
3197	ලාවල්ලගහකොරවුව	එම	එම	0 2 6
3198	වත්තගේවත්ත	මාලන	එම	0 3 6
3199	ගස්ගදෙණියඅද්දරගේන නොහොත් කපුගේන	කාරන්දෙණිය	එම	0 1 7
3200	එම	එම	එම	8 0 33
3201	වත්තගේපාලවත්ත	මාලන	එම	0 1 18
3202	වත්තගේවත්තකෝත්තගහ කොරවුව	එම	එම	0 2 3
P 107	පිත්දෙණිය	කාරන්දෙණිය	දෙණිය	0 0 6

සිතියම 3,728.

9020	බලියාගනකැලේ	අතුරුලිය	පරණ පැහිරි	0 0 34
9021	එම	එම	එම	0 0 34
9022	එම	එම	එම	0 0 19

සිතියම 1,593.

1193	බහලකොරවුවෙහෙන නොහොත් කපුගේනගොඩැල්ල	සපුගොඩ	බැඳ්ද	6 1 23
------	------------------------------------	--------	-------	--------

සිතියම 1,467.

12607	කෝම්පැල්ලකොරවුව	අතුරුලිය	වත්ත	0 1 1
T 643	ගේනගමගේවත්ත	එම	එම	1 3 11

නො.	ඉඩමේ නම.	ගම.	අයදුම.	මහල. රු. ප.
		සිතියම 1,263.		
R 579	තුන්වන්තන්දියේවත්ත නො නොත් සකඩගල්පොල හේනවත්ත	අතුරුලිය	වත්ත	3 0 15
P 411	අත්තාසියදෙනියහේන	එම	එම	2 3 11
Q 411	එම	එම	පරණ පැහිරි	1 1 10
R 411	එම	එම	එම	3 2 16
R 411½	එම	එම	බැඳිද	0 3 6
		සිතියම 517.		
V 150	ලියනදුරගෙදරවත්ත	එම	වත්ත	1 1 0
B 150	කෙටිවිඳවත්ත	එම	එම	1 0 19
D 151	මහවතගේවලනවිල	එම	කුඹුර	0 3 30
4119	වෙලනවිලවත්ත	එම	වත්ත	0 2 11
		සිතියම 1,854.		
U 147	පුහුල්හේනදෙනිය	කරගොඩලියත්ගොඩ	කුඹුර	3 1 35
Y 147	එම	එම	එම	1 0 7
		සිතියම 1,790.		
N 130	කැවකැලගවත්ත	ගාතර	පැහිරි	0 1 24
O 130	පරකවත්ත	එම	එම	0 3 16
3526	සකඩගලහේන	එම	බැඳිද	7 0 0
3527	දෙල්ගවත්ත නොහොත් ගමහේවත්ත	එම	පැහිරි	0 1 10
3528	එම	එම	එම	0 3 37
P 130	එම	එම	වත්ත	3 3 18
Q 130	ඉගලදෙනිය	එම	දෙනිය	2 0 27
3529	සකඩගලහේන	එම	බැඳිද	159 3 15
3530	එම	එම	පරණ පැහිරි	0 0 20
R 130	ගොන්දනියගදෙනිය	එම	කුඹුර	0 2 15
S 130	රුක්අත්තකගලියදිද	එම	එම	0 2 1
3531	වෙවල්දෙනියකැටිය නො හොත් අඵකැටියදෙනිය අද්දරහේන	එම	බැඳිද	23 3 0
T 130	වැවකුඹුර	එම	කුඹුර	0 3 4

කන්දේරු මිල අක්කරයක් රුපියල් 10 ක් සිට රුපියල් 300 දක්වා ඉඩමේ ගැටියවය.
මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලත්තාන්දේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ
මාතර උපද්වත්තලත්තාන්දේගෙන්ද දැනගත්ව පුළුවන.

මාතර උතුරුමානවත්තන්දේගේ ආඥාවලෙස,
එවරුර්ඩ් ඉම් තර්න්,
මහසෙනුකාරීන් වමිස

No. 1,406, s. p.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Wednesday, August 19, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will
put up for sale or settlement, at his office in Matara Kacheheri, the under-mentioned portions of Crown Land,
on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the
Southern Province.

Preliminary plan 1,503.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Q 13	Wagachchigewatta	Malana	Garden	8	1 15
R 13	Kahawattewatta	Narandeniya	Greater portion jungle, rest planted	15	1 39
S 13	Kahandeniye-kumburekanatta	do.	Planted	0	2 12
T 13	Galwala-langeliadda	do.	Paddy field	0	0 11
U 13	Kahandeniye-kumburedamulla	do.	Citronella	0	1 7
V 13	Ambagahakumbureaddarahena	do.	do.	4	0 7
W 13	Do.	do.	do.	1	1 36
X 13	Anunakanaudakoratuwa	do.	Garden	0	3 36
Y 13	Dambaruyawatta	Malana	Citronella	0	3 30
Z 13	Meegahawatta	Ganegama	do.	1	0 25
E 14	Malgorakehenawatta	Malana	Garden	1	0 29
F 14	Elhenawatta	do.	Citronella	0	2 32
G 14	Do.	do.	do.	0	1 25
H 14	Yondegahahenawatta	do.	do.	0	3 24
I 14	Kongahakoratuwa	do.	do.	1	2 18
J 14	Galabodadeniya-addarawatta	do.	Garden	4	1 7
K 14	Do.	do.	do.	0	1 34

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
L 14	Wedderalagewatta <i>alias</i> Alutgedera-watta	Malana	Citronella	4	1	3
M 14	Ilukketiyehena <i>alias</i> Pagewatta	do.	Old citronella	0	3	32
N 14	Ilukketiyehena	do.	do.	0	3	30
O 14	Yondegahahena <i>alias</i> Paragahakoratuwa	Tumbe	do.	2	1	2
P 14	Ilukketiyewatta	Narandeniya	do.	2	0	14
Q 14	Welimetiurawatta <i>alias</i> Bedderalagewatta	Tumbe	Citronella	0	1	30
R 14	Koratuwawatta <i>alias</i> Koraldeniyawatta	do.	do.	1	0	21
S 14	Maragahakoratuwa	Narandeniya	do.	1	2	29
U 14	Elkoratuwa <i>alias</i> Paragahaliadda	do.	Paddy field	0	0	34
V 14	Elkoratuwakumburaowita	do.	Owita	0	0	10
W 14	Arambedeniyapuwakwatta	do.	Garden	0	1	25
X 14	Puwakarambewatta	do.	Areca nut garden	0	1	14
Y 14	Ganagederawatta	do.	Garden	0	0	36
Z 14	Maraclayadeniya	do.	Deniya	0	1	36
A 15	Bedderalagewatta	do.	Garden	0	2	3
B 15	Do.	do.	Citronella	0	1	26
C 15	Tembiliawatta	do.	Garden	0	2	31
F 15	Batgamagewatta	do.	do.	0	3	36
G 15	Galdeniya	do.	Paddy field	0	1	17
H 15	Puwakwatta	Tumbe	Garden	0	3	30
I 15	Ankuttawala <i>alias</i> Pinliadda	do.	Paddy field	0	0	16
K 15	Akuressagewatta	Malana	Citronella	1	0	19
L 15	Dumaminnakoratuwa	do.	Garden	0	1	24
M 15	Do.	do.	Citronella	1	0	11
N 15	Siribaddanagehena	do.	do.	5	0	10
O 15	Do.	do.	do.	2	2	36
P 15	Kopiwatta	Tumbe	do.	1	0	22
Q 15	Kongaspellawatta	do.	do.	0	2	32
R 15	Kodituwakkugewatta	Ganegama	Garden	1	1	6
S 15	Banketiyewatta <i>alias</i> Gamagewatta	do.	Citronella	2	3	39
T 15	Lunumidellagahawatta	do.	Garden	0	0	23
U 15	Do.	do.	Citronella	3	3	32
V 15	Lunumidellagahapittakoratuwa	do.	do.	0	2	38
W 15	Alutwatta	do.	Garden	0	3	28
X 15	Mahagamagewatta	Iriyatota	Low jungle	0	1	7
Y 15	Tennapitawatta	do.	Citronella	0	1	8
Z 15	Paluwatta <i>alias</i> Goramenuagodawatta	do.	do.	1	0	14
A 16	Araliagahawatta	do.	do.	0	3	20
98	Tippolahena	do.	Jungle	7	1	13
99	Banketiyahena	Ganegama	Citronella	1	2	1
100	Banketiya <i>alias</i> Tibbotuhena	do.	do.	7	1	23

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,406, S. P.

වර්ෂ 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුතුමාණන්ගේ කන්තෝරුවෙහිදී.

දකුණු දිසාවේ මහරජයාණන් උපරිපාලනායකවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි අගෝස්තු මස 19 වෙනි දින වූ බදද දවල් 1 ව මහරජ මහලේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙකවා ඇත.

දකුණු දිසාවේ මහරජයාණන් ගනබොඩපත්තු කොළඹාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 58.

සියලුම 1,503.

නො.	ඉඩමේ නම.	මම.	අත්දම.	මහත.
		අ.	රු.	ප.
Q 13	වගවිසිඳුගම	මලාන	වත්ත	8 1 15
R 13	කකවත්ත	නාරත්දෙනිය	වවුල ඉඩම සහ බැඳි	15 1 39
S 13	කකන්දෙනියකන්ත	එම	වවුල ඉඩම	0 2 12
T 13	ගල්වලලකලියද	එම	කුඹුර	0 0 11
U 13	කකන්දෙනියකුඹුරු	එම	පැහිරි	0 1 7
V 13	අම්කකකුඹුරුදොර	එම	එම	4 0 7
W 13	එම	එම	එම	1 1 36
X 13	අවුකකකලුකොරුව	එම	වත්ත	0 3 36
Y 13	දම්බොරුවත්ත	මලාන	පැහිරි	0 3 30
Z 13	මිහකන්ත	ගණේගම	එම	1 0 25
E 14	මල්ගොරකන්තවත්ත	මලාන	වත්ත	1 0 29
F 14	ඇල්ගේතවත්ත	එම	එම පැහිරි	0 2 32
G 14	එම	එම	එම	0 1 25
H 14	කොදගනගේතවත්ත	එම	එම	0 3 24
I 14	කෝන්ගනකොරුව	එම	එම	1 2 18

අංක.	ඉඩමේ නම	ගම.	අක්ෂර.	මහක.
			අ. ර. ප.	
J 14	ගලුඹාඩදෙහිගඅද්දරවත්ත	මලාන	වත්ත	4 1 7
K 14	එම	එම	එම	0 1 34
L 14	වැද්දරුලුගේවත්ත නොහොත් අළුගෙදරවත්ත	එම	පැහැරී	4 1 3
M 14	ඉළක්කැවිගහේන නොහොත් පහේවත්ත	එම	පරණ පැහැරී	0 3 32
N 14	ඉළක්කැවිගහේන	එම	එම	0 3 30
O 14	ගොදුගහගහේන නොහොත් පර ගහකොටුව	තුඹේ	එම	2 1 2
P 14	ඉළක්කැවිගහේන	කාරන්දෙහිග	එම	2 0 14
Q 14	වැලිමැවිලුගුණවත්ත නොහොත් වැද්දරුලුගේවත්ත	තුඹේ	පැහැරී	0 1 30
R 14	කොටුවවත්ත නොහොත් කොටුලදෙහිවත්ත	එම	එම	1 0 21
S 14	මාරුගහකොටු	කාරන්දෙහිග	එම	1 2 29
U 14	ඇල්කොරුව නොහොත් පර ගහලියද්ද	එම	කුඹුර	0 0 34
V 14	ඇල්කොරුවකුඹුරුඹව	එම	ඹව	0 0 10
W 14	අරඹේදෙහි පුවක්වත්ත	එම	වත්ත	0 1 25
X 14	පුවක්අරඹේවත්ත	එම	පුවක්වත්ත	0 1 14
Y 14	ගහගෙදරවත්ත	එම	වත්ත	0 0 36
Z 14	මරක්කලාදෙහිග	එම	දෙහිග	0 1 36
A 15	වැද්දරුලුගේවත්ත	එම	වත්ත	0 2 3
B 15	එම	එම	පැහැරී	0 1 26
C 15	කැඹිලුවත්ත	එම	වත්ත	0 2 31
F 15	බජ්ජවගේවත්ත	එම	එම	0 3 36
G 15	ගල්දෙහිග	එම	කුඹුර	0 1 17
H 15	පුවක්වත්ත	තුඹේ	වත්ත	0 3 30
I 15	අක්කුවිට නොහොත් පිත් ලියද්ද	එම	කුඹුර	0 0 16
K 15	අකුරුස්සවත්ත	මලාන	පැහැරී	1 0 19
L 15	දුමොම්න්තකොටුව	එම	වත්ත	0 1 24
M 15	එම	එම	පැහැරී	1 0 11
N 15	සිරිබද්දනගේහේන	එම	එම	5 0 10
O 15	එම	එම	එම	2 2 36
P 15	කෝපිවත්ත	තුඹේ	එම	1 0 22
Q 15	කෝන්ගස්පැල්ලවත්ත	එම	එම	0 2 32
R 15	කොහිතුඹක්කුගේවත්ත	ගහේනගම	වත්ත	1 1 6
S 15	බන්කැවිවත්ත නොහොත් ගමගේවත්ත	එම	පැහැරී	2 3 39
T 15	පුනුම්දෙල්ලගහවත්ත	එම	වත්ත	0 0 23
U 15	එම	එම	පැහැරී	3 3 32
V 15	පුනුම්දෙල්ලගහ පිටකොටුව	එම	එම	0 2 38
W 15	අළුත්වත්ත	එම	වත්ත	0 3 28
X 15	මහගමගේවත්ත	ඊරියනොව	සුළු වැද්ද	0 1 7
Y 15	කැන්තපිටුවත්ත	එම	පැහැරී	0 1 8
Z 15	පළුවත්ත නොහොත් ගොරුවා මැනුවගොඩවත්ත	එම	එම	1 0 14
A 16	අරලියගහවත්ත	එම	එම	0 3 20
98	නිජපොලගේන	එම	වැද්ද	7 1 13
99	බංකැවිගහේන	ගහේනගම	පැහැරී	1 2 1
100	බංකැවිගහේන නොහොත් නිබ්බොවුගේන	එම	එම	7 1 23

කක්කේරු මල අක්කරකන් රූපියල් 10 ක් සිට රූපියල් 100 දක්වා ඉඩමේ ඇවිටව. මෙම ඉඩම් කැණ වැහිදුර කාරණා සර්වේචර්ස්කරුල්ලන්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසිය කැණ මාතර උපජ්ජන්තලන්තාන්සේගෙන්ද දුනගස්ව පුළුවන.

ගරුතර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,
එවරුම් ඉම් කාරන්,
මහසෙනෙවිරාජ මමස.

No. 1,407, S. P. Colonial Secretary's Office, Colombo, June 30, 1903.

ON Friday, August 28, 1903, at 1 o'clock, P.M., the Assistant Government Agent for the Matale District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,131. Village.	Description.	Extent. A. R. P.
H 494	Nugagahahena	Hapugama	Scrub	2 1 14
11606	Puhalhena	Preliminary plan 4,396.		
11607	Indurahena	Kadaweddawa	Chena	0 3 23
		do.	do.	5 2 20

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 4,397.		
11622	Meemanadeniya-addara or Kaja-hena	Uragamuwa	Garden	4 0 32
11623	Meemanadeniyahenawatta	do.	do.	2 3 28
		Preliminary plan 5,486		
12763	Balahamullehena	Uda-aperekke	Chena	1 2 35
		Preliminary plan 5,628.		
13427	Maragahahena	Dandeniya	Chena	3 3 0
		Preliminary plan 5,648.		
13519	Medakattiyahena	Dandeniya	Garden	0 3 39
		Preliminary plan 6,471.		
17367	Dolehena	Kekanadure	Jungle	53 3 0

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,407, S. P.

වෛ 1903 ක්වු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුත්තලුත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආඥාවට සන්ධාන ඉඩම් ආඥාවේ නියෝගවල ප්‍රකාරයට වෛ 1903 ක්වු අගෝස්තු මස 28 වෙනි දින ක්වු සිකරුද දවල් 10 මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොඩවත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි.

නො.	ඉඩමේ නම.	භව.	අන්දම.	අ. රු. ප.
H 494	හුගහගහෙන	ගපුගම	සුළුබැද්ද	2 1 14
		සිතියම 4,396.		
11606	පුහුල්ගහෙන	කඩවැද්දුව	හෙන	0 3 23
11607	ඉදුරුගහෙන	එම	එම	5 2 20
		සිතියම 4,397.		
11622	මුමනදෙනිය අද්දර නොනොන් කප්පුගහෙන	උරුගමුව	වත්ත	4 0 32
11623	මුමනදෙනියහෙනවත්ත	එම	එම	2 3 28
		සිතියම 5,486.		
12763	බලහමුල්ලගහෙන	උඩඅපරුක්ක	හෙන	1 2 35
		සිතියම 5,628.		
13427	මැරකහගහෙන	දන්දෙනිය	එම	3 3 0
		සිතියම 5,648.		
13519	මැදකුම්බියගහෙන	දන්දෙනිය	වත්ත	0 3 39
		සිතියම 6,471.		
17367	දොලගහෙන	කැකකදුර	බැද්ද	53 3 0

කන්තෝරු මල අක්කරයක් රුපියල් 10 සිට රුපියල් 100ක් දක්වා ඉඩමේ ගැටියවය.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේචර්ස්තරු උත්තාන්සේගේගේද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපළුත්තලුත්තාන්සේගේගේද දුකගනට පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාව ලෙස,
එවරුර්ඩ් ඉම් කරන්,
මහසෙනෙවුකාරිස් වහමි.

No. 1,408, S. P.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Friday, August 21, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Hulandawa Public Works Department bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 3,362.		
7824	Medelewela	Pasgoda	Deniya	0 1 6
7825	Dolamulladeniya	do	do.	0 2 7
		Preliminary plan 4,647.		
12831	Anankagahadeniya	Kotapola	Deniya	0 0 18
12844	Kudaladeniya	Warala	do.	0 0 38
12845	Do.	do.	do.	0 0 20
		Preliminary plan 5,413.		
*12323	Wilebodadeniya	Deniyaya	Deniya	2 0 6

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
16454	Ardawaladeniya	Preliminary plan 6,256. Paragala	Deniya	0 1 30
16560	Rakiwattihena	Preliminary plan 6,291. Udakawa (Matugoba)	Chena	7 3 25
16563	Udakumburehena	do.	Tea and jungle	1 3 6
L 549	Udakumburehena or Wattaraunnewatta	do.	Chena	0 1 20
16594	Hawahenadeniya	Preliminary plan 6,303. Alapaladeniya	Deniya	1 0 17
16597	Golaliadda	Preliminary plan 6,304. Rambukkana	Owita	1 0 10
16598	Yaddehimulledeniya	do.	do.	1 0 10

Upset price,—From Rs. 10 to Rs. 250 an acre, according to the nature of the land.

* This lot had been leased out to Mr. Siedle for one year from August 8, 1901, for gemming, and now it is advertised for outright sale with mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,408, S. P.

වස 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිතුමාගේ කන්දෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පළාතේ උපළුපත්කරුන්ගේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ජූනි 21 වෙනි දින වූ සිකුරාදා දවල් 10 මාතර කවිවෙද්දේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

දකුණු දිසාවේ මාතර පළාතේ මොරවක්කෝරල කොට්ඨාසයේ පිහිටි නිවෙහ බිම්කැබලි 13ක්. සිතියම 3,362. මහත.

කො.	ඉඩමේ නම.	මම.	අන්දම.	අ. රු. ප.
7824	මැදලවෙල	පස්තොඩ	දෙකිස	0 1 6
7825	දෙලවුල්ලදෙකිස	එම	එම	0 2 7
		සිතියම 4,647.		
12831	අනන්තගඟදෙකිස, උඩ දෙකිස	කොටපොල	එම	0 0 18
12844	කුඩුවදෙකිස	වරල	එම	0 0 38
12845	එම	එම	එම	0 0 20
		සිතියම 5,413.		
12323	විලබොඩදෙකිස	දෙකියාස	එම	2 0 6*
		සිතියම 6,256.		
16454	ආදුමලදෙකිස	පරතොඩ	එම	0 1 30
		සිතියම 6,291.		
16560	රකිවත්තසේන	උඩුකාව (මතුතොඩ)	සේන	7 3 25
16563	උඩුකුඹුරසේන	එම	යේ සහ බැද්ද	1 3 6
L 549	එම තොතොත් වත්තර අත්තේවුල්ල	එම	සේන	0 1 20
		සිතියම 6,303.		
16594	තාවානේනදෙකිස	අලපලාදෙකිස	දෙකිස	1 0 17
		සිතියම 6,304.		
16597	ගොළුපිට්ටි	රඹුක්කන	බිවිට	1 0 10
16598	ආද්දෙහිවුල්ලදෙකිස	එම	එම	1 0 10

* මෙම කැබලිල්ල සිවල් මහත්මයාට මැනින් සැරීම පිනිස වස 1901ක් අගෝස්තු මස 8 වෙනි දින සිට අවරුද්දකට බද්දි නිසි දුනට එම බලයක් (මැනින් සැරීමට) ඇතුළු විනිසීමට මෙහි ප්‍රසිද්ධ කරනු ලැබේ.

තක්සේරු මිල අත්කරගත් රුපියල් 10යේ සිට 250 දක්වා ඉඩමේ කැපියවය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්කරුන්ගේ සේවයෙන්, විනිසීමේ කොන්දේසි කැණ මාතර උපළුපත්කරුන්ගේ සේවයෙන් දුනගන්ව ප්‍රචවන.

මරුතර උතුමානවතන්සේගේ ආඥාවලය,
එවරුරිඳි ඉම් තරින්,
මහසෙනසුනාධිපති මමය.

No. 1,409, S. P.

Colonial Secretary's Office,
Colombo, July 2, 1903.

ON Thursday, August 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and two allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Preliminary plan 608.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
4631	Kebellagahaudumullakoratuwa	Gallala	Garden	1 0 0
4634	Bandarahena	do.	do.	1 0 21

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 624.		
4741	Weralugasdeniyahena	Nimaluwa	Chena	0 2 4
4742	Do.	do.	do.	0 1 31
		Preliminary plan 654.		
5093	Kebelleghairikonda	Peddapitiya	Field	0 1 31
		Preliminary plan 833.		
C 341	Kadalana	Komburagamuwa	Owita	8 0 15
		Preliminary plan 1,088.		
J 469	Yaddehigewatta	Warakapitiya	Garden	3 3 29
S 469	Do.	do.	do.	0 2 28
T 469	Do.	do.	do.	1 1 17
W 469	Do.	do.	do.	0 3 4
		Preliminary plan 1,106.		
J 482	Bnduwatta	Kokmaduwa	Low jungle	1 0 23
		Preliminary plan 1,118.		
O 486	Ittawalakumbura	Penetiya	Field	0 0 14
		Preliminary plan 1,142.		
P 504	Dewilagodella <i>alias</i> Medagodella	Udukawa	Owita	0 0 14
Q 504	Radagewatta	do.	Garden	0 0 22
S 504	Do.	do.	do.	0 0 4
		Preliminary plan 1,144.		
9019	Kajjugahadeniya	Beralaliya	Garden	0 2 0 ^c
9020	Do.	do.	Owita	0 2 5 ^c
9021	Do.	do.	Field	2 0 0 ^c
		Preliminary plan 1,255.		
10150	Beddedeniya	Wellane	Deniya	0 0 18
		Preliminary plan 1,352.		
10645	Attikkagahahena	Nape	Jungle	2 0 27
		Preliminary plan 1,794.		
V 130	Narawalagodahena	Pategama	Chena	0 1 25
W 130	Do.	do.	do.	0 0 21
X 130	Do.	do.	Garden	0 3 12
Y 130	Depalagodawatteowita	do.	Cocoanuts	0 1 11
Z 130	Narawalagodahena	do.	Chena	0 1 19
		Preliminary plan 1,203.		
9067	Annasigalahena	Penetiya and Kokmaduwa	Jungle	61 3 26
9468	Ba-allahena	do.	do.	0 0 20
9467a	Penetiyanakandahena	do.	do.	0 1 32
9467b	Do.	do.	do.	0 3 36
9467c	Do.	do.	do.	3 2 24
9467d	Do.	do.	do.	1 0 23
9467e	Do.	do.	do.	0 3 19
		Preliminary plan 1,466.		
12583	Kahadolaowita	Iluppella	Owita	0 1 26
		Preliminary plan 1,870.		
4405	Horatalagodakele	Henagama	Forest	13 0 38
4406	Do.	Horagoda	do.	13 1 35
4407	Do.	Penetiya	do.	42 1 35
		Preliminary plan 1,880.		
4417	Higgahadeniyaokanda	Peddepitiya	Okanda	1 2 20
4418	Kaluokanda	do.	do.	0 2 30
M 151	Do.	do.	Low jungle	2 0 23
N 151	Kaluokanda or Polgahaokanda	do.	Okanda	0 0 32
		Preliminary plan 1,884½.		
4441	Runagewatta	Porambakananke	Swamp	0 2 7
		Preliminary plan 2,646.		
4961	Yakadagodadeniya	do.	Deniya	0 0 10
4962	Peellaliadda	do.	do.	0 0 9
		Preliminary plan 2,422.		
3879	Kolamulla	Diyalape	Chena	1 3 7
		Preliminary plan 2,578.		
Z 255	Handiyadeniya	Warakapitiya	Deniya	0 0 11
		Preliminary plan 3,356.		
7808	Polpalaketiyedeniya	Kitanwila	Deniya	0 3 18
7810	Thankandahenedeniya	do.	Field	0 3 23
		Preliminary plan 3,246.		
7469	Millehena or Gorakahenakandahena	Welangoda	Jungle	38 1 24
7471	Do.	do.	Citronella	0 3 31
7472	Do.	do.	do.	0 1 18
		Preliminary plan 3,275.		
7531	Kirillagahaliaddahena	Gallala	Deniya	0 0 18

^c These lots have a reputation for gems, and are advertised for sale with mining rights. Upset price, Rs. 200 an acre.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 3,921.				
9757	Godapitahena or Deniyewatta	Hikgoda	Citronella	3	0	8
9758	Godapitahena or Hettigodawatta	do.	do.	1	2	6
		Preliminary plan 4,735.				
13344	Ilukkanatthena	Denepitiya	Jungle	7	0	0
13345	Ilukkanatthena or Agalekele	do.	do.	30	2	5
13352	Do.	do.	Chena	2	3	36
		Preliminary plan 4,803.				
13659	Koratuwahena	Balapata	Chena	35	0	35
13664	Anderamullehena	do.	do.	8	2	35
13666	Yahalapittaniyahena	do.	do.	9	2	37
		Preliminary plan 4,903.				
14030	Goiralagedeniyahena	Henegama	Citronella	0	1	26
14036	Kekunegahawelahena	Paraduwa	do.	0	0	14
		Preliminary plan 4,811.				
N 534	Watehena	Koragoda	Jungle	16	2	27
O 534	Watedeniyehena	do.	do.	7	3	3
P 534	Watedeniyekanatta	do.	do.	2	3	27
		Preliminary plan 4,282.				
11213	Pitawilahena or Elamullahena	Diyalape	Chena	21	0	25
11217	Kirimetimullehena	do.	do.	11	3	28
		Preliminary plan 4,740.				
13378	Kudaluelehena or Weweldoranahena	Warakapitiya	Chena	4	0	36
13379	Nugehena	do.	do.	12	1	24
13387	Etgalahena	do.	Cocoanuts	0	0	11
		Preliminary plan 5,222.				
11307	Schonpola or Balimadutenne	Eramudugoda	Citronella	1	3	6
11315	Panumoramukalana	do.	Forest	97	0	31
11322	Etambagahadeniya	do.	Field	0	0	28
		Preliminary plan 5,832.				
14290	Dolamullahenatenne	Kilittuwa	Chena	1	2	7
		Preliminary plan 5,704.				
13778	Hingurupatalahendeniya	Porambakananke	Deniya	0	1	0
13779	Do.	do.	do.	0	0	10
13780	Do.	do.	do.	0	0	7
13781	Do.	do.	do.	0	1	32
		Preliminary plan 5,834.				
14314	Kolaelemulleihaladeniya	Diyalape	Deniya	0	0	16
		Preliminary plan 5,698.				
13747	Ketadolaokanda	Gallala	Owita	0	0	12
		Preliminary plan 5,599.				
K 529	Anguruwapititiahena	Ganhela	Citronella	0	3	12
		Preliminary plan 5,602.				
13354	Dolagawa-aswedduma	Diyalape	Field	0	1	2
		Preliminary plan 5,606.				
13361	Malmoreokanda	Lenama	Chena	1	3	0
13363	Beddegederawattedeniya	do.	Deniya	0	2	21
		Preliminary plan 5,608.				
13368	Linigalagawadeniya	Diyalape	Deniya	0	0	23
13372	Rilagahadeniya	do.	do.	0	1	18
13373	Haterahaulhenadeniya	do.	do.	0	1	21
		Preliminary plan 5,622½.				
13413	Pitamulle	Lenama	Field	0	1	35
		Preliminary plan 5,645.				
13477	Pillagawadeniya	Porambakananke	Deniya	0	1	8
		Preliminary plan 5,582.				
13313	Pinliadda	Lenama	Deniya	0	1	1
13315	Batatumbegahahena	do.	do.	1	2	19
		Preliminary plan 5,202.				
11178	Hathaulhenadeniyakuttiya	Ganhela	Cleared land	0	2	7
		Preliminary plan 6,096.				
15694	Pahalakalakele	Midigama	Deniya	8	0	18
		Preliminary plan 6,139.				
15870	Danahaladeniya	Udukawa	Field	0	0	24
		Preliminary plan 6,129.				
15837	Weduradeniyahena	Penetiya	Jungle	10	3	11
		Preliminary plan 6,267.				
16478	Kokaradeniya	Midigama	Deniya	0	1	2
		Preliminary plan 6,087.				
15663	Hapugalkanda	Palalla	Jungle	30	3	34
F 542	Hapugalhena	do.	Citronella	0	1	37
G 542	Koralakumbureaddarawatta	do.	do.	2	0	30
H 542	Hapugalkanda	do.	Cleared land	0	1	33
I 542	Herasakeriwatthena	do.	do.	0	3	28

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
15674	Nagasgodella	Preliminary plan 6,092.	Chena	3 0 32
15675	Do.	Kamburagama do.	do.	0 2 20

Upset price,—From Rs. 10 to Rs. 200 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,409, s. P.

විෂි 1903 ක්වු ජුලි මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිජලන්තාත්සේනේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිපත්කරුන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධ්‍ය ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු අගෝස්තු මස 27 වෙනි දිනවූ මුහස්සානිද්ද දවල් 12 මාතර කම්බේරියදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකෝරල ගොවිජාතියේ පිහිටා තිබෙන බිම්කැබලි 102 ක්.

නං.	ඉඩමේ නම.	සිතියම 608. මම.	අන්දම.	මහස. අ. රු. ප.
4631	කැබැල්ලකහරඹුමුල්ල කොරවුව	කල්ලල එම	වත්ත එම	1 0 0
4634	බත්වාරයේන	සිතියම 624.	එම	1 0 21
4741	වෙරළපස්දෙතිසයේන	නිමඑම එම	සේන එම	0 2 4
4742	එම	එම	එම	0 1 31
5093	කැබැල්ලකහරඹුකොන්ද	සිතියම 654. පැද්දපිටිත	කුඹුර	0 1 31
C 341	සබලන	සිතියම 833. කඹුරුගමුව	ඔව්ව	8 0 15
J 469	අද්දෙහිගේවත්ත	සිතියම 1,088. වරකැපිටිත	වත්ත	3 3 29
S 469	එම	එම	එම	0 2 28
T 469	එම	එම	එම	1 1 17
W469	එම	එම	එම	0 3 4
J 482	මුදුවත්ත	සිතියම 11,06. කොක්මදුව	සුළු බැද්ද	1 0 23
O 486	ඉත්තැවලකුඹුර	සිතියම 1,118. පැනවිතන	කුඹුර	0 0 14
P 504	දෙවිලගොඩැල්ල ගොකොන් මැදගොඩැල්ල	සිතියම 1,142. උඩුකාව	ඔව්ව	0 0 14
Q 504	රදගේවත්ත	එම	වත්ත	0 0 22
S 504	එම	එම	එම	0 0 4
9019	කැප්පුතකදෙතිස	සිතියම 1,144. බෙරලැලිත	කුඹුර	0 2 0*
9020	එම ඔව්ව	එම	ඔව්ව	0 2 5*
9021	එම	එම	කුඹුර	2 0 0*
10150	බැද්දදෙතිස	සිතියම 1,255. වෙල්ලාන	දෙතිස	0 0 18
10645	අවිටික්කාගහසේන	සිතියම 1,352. තාප්ප	බැද්ද	2 0 27
V 130	තරවැල්කොඩගේන	සිතියම 1,794. පානේකම	සේන	0 1 25
W130	එම	එම	එම	0 0 21
X 130	එම	එම	වත්ත	0 3 12
Y 130	දේපාලගොඩවත්ත ඔව්ව	එම	පොල්	0 1 11
Z 130	තරවැල්කොඩගේන	එම	සේන	0 1 19
9467	අත්තාසිගලගේන	සිතියම 1,203. පැනවිතන සහ කොක්මදුව	බැද්ද	61 3 26
9468	බැරලේලගේන	එම	එම	0 0 20
9467A	පැනවිතනක්කන්දගේන	එම	එම	0 1 32
9467B	එම	එම	එම	0 3 36
9467C	එම	එම	එම	3 2 24
9467D	එම	එම	එම	1 0 23
9467E	එම	එම	එම	0 3 19

* මෙම ඉඩම්වල මැතින් තිබෙන සහ කල්පතාවක් ඇත්තේය, එම හැරීමේ බලයක් ඇතුළු මෙහි විකිනීම් වට ප්‍රසිද්ධ කරනු ලැබේ. කන්තෝරුව මිල අක්කරයක් රුපියල් 200යි.

නං.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
12583	කහදොලඹවිට	සිතියම 1,466. ඉළුපොලො	ඹවව	0 1 26
4405	හොරතලගොඩකැලේ	සිතියම 1,870. හේනේගම	කැලේ	13 0 38
4406	එම	හොරගොඩ	එම	13 1 35
4407	එම	පැනවිතන	එම	42 1 35
4417	තිත්තගදෙකිගමිකන්ද	සිතියම 1,880. පැද්දපිටිය	මිකන්ද	1 2 20
4418	කළුමිකන්ද	එම	එම	0 2 30
M 151	එම	එම	සුළු බැද්ද	2 0 23
N 151	කළුමිකන්ද නොහොත් පොල් ගහ මිකන්ද	එම	මිකන්ද	0 0 32
4441	රූකනේවත්ත	සිතියම 1,884½. පොල්මඩකනංක	මඩවිම	0 2 7
4961	ගහබොගොඩදෙකිය	සිතියම 2,646. එම	දෙකිය	0 0 10
4962	පිල්ලුලියද්ද	එම	එම	0 0 9
3879	කොලමුල්ල	සිතියම 2,422. දියලප	හේන	1 3 7
Z 255	ගන්දියදෙකිය	සිතියම 2,578. වරකාපිටිය	දෙකිය	0 0 11
7808	පොල්පලාකැපියේදෙකිය	සිතියම 3,356. කිට්ටිමුල්ල	දෙකිය	0 3 18
7810	තත්තන්දහේනදෙකිය	එම	කුමුර	0 3 23
7469	මුල්ලහේනනොහොත් හොරක හේනකන්දහේන	සිතියම 3,246. වැලක්කොඩ	බැද්ද	38 1 24
7471	එම	එම	පැහිරි	0 3 31
7472	එම	එම	එම	0 2 18
7531	කිරිල්ලගහලියද්දහේන	සිතියම 3,275. ගල්ල	දෙකිය	0 0 18
9757	ගොඩපිටහේන නොහොත් දෙකියවත්ත	සිතියම 3,921. තිත්තොඩ	පැහිරි	3 0 8
9758	ගොඩපිටහේන නොහොත් හෙවිවිනොඩවත්ත	එම	එම	1 2 6
13659	කොරවුවහේන	සිතියම 4,803. බලපාන	හේන	35 0 35
13664	අන්දරමුල්ලහේන	එම	එම	8 2 35
13666	ගහලපිටවෙකියහේන	එම	එම	9 2 87
13344	ඉළුකකන්තහේන	සිතියම 4,735. දෙකපිටිය	බැද්ද	7 0 0
13345	එම නොහොත් අගලකැලේ	එම	එම	30 2 5
13352	ඉළුකකන්තහේන	එම	හේන	2 3 36
14030	ගොසිරලාභදෙකියහේන	සිතියම 4,903. හේනේගම	පැහිරි	0 1 26
14036	කැකුනගහවෙලහේන	පරදව	එම	0 0 44
N 534	වවහේන	සිතියම 4,811. කරගොඩ	බැද්ද	16 2 27
O 534	වවදෙකියහේන	එම	එම	7 3 3
P 534	වවදෙකියකනන්ත	එම	එම	2 3 27
11213	පිටමුල්ලහේන නොහොත් ඇල මුල්ලහේන	සිතියම 4,282. දියලප	හේන	21 0 25
11217	කිරිමැව්මුල්ලහේන	එම	එම	11 3 28
13378	කුඩුපැලාහේන නොහොත් බේවැල්දොස්සහේන	සිතියම 4,740. වරකාපිටිය	එම	4 0 36
13379	සුගහේන	එම	හේන	12 1 24
13387	ඇත්තලහේන	එම	පොල්	0 0 11
11307	නොහොත්පොල නොහොත් බුළුමඩුකැත්ත	සිතියම 5,222. එ. මුදුනොඩ	පැහිරි	1 3 6
11315	පහුමොර්මුකලාන	එම	කැලේ	97 0 31
11322	ඇට්මහගදෙකිය	එම	කුමුර	0 0 28
14290	දොලමුල්ලහේනකැත්ත	සිතියම 5,832. කිලික්කව	හේන	1 2 7

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 5 704.		
13778	කිතුරුපහලුපත්තේනිය	පොරම්බකනංක	දෙණිය	0 1 0
13779	එම	එම	එම	0 0 10
13780	එම	එම	එම	0 0 7
13781	එම	එම	එම	0 1 32
		සිතියම 5,834.		
14314	කොලඹාලමුල්ල ඉහලදෙණිය	දියලප	එම	0 0 16
		සිතියම 5,698.		
13747	කැටදෙලම් පත්ත	ගල්ලල	මිව්ව	0 0 12
		සිතියම 5,599.		
K 529	අතුරුවපිටියපොත්ත	කන්තල	පැහිරි	0 3 12
		සිතියම 5,602.		
13354	දෙලගාවාඅස්වැද්දුම	දියලප	කුමුර	0 1 2
		සිතියම 5,606.		
13361	ලේමො. මිකන්ද	ලේනම	පොත්ත	1 3 0
13363	බැද්දගෙදරවත්තදෙණිය	එම	දෙණිය	0 2 21
		සිතියම 5,608.		
13368	ලීනිගලගාවාදෙණිය	දියලප	එම	0 0 23
13372	රිලාගහදෙණිය	එම	එම	0 1 18
13373	කහරකමුල්ලපොත්තදෙණිය	එම	එම	0 1 21
		සිතියම 5,622½.		
13413	පිටමුල්ල	ලේනම	කුමුර	0 1 35
		සිතියම 5 645.		
13477	පිල්ලගාවාදෙණිය	පොරම්බකනංක	දෙණිය	0 1 8
		සිතියම 5,582.		
13313	පිත්තියද්ද	ලේනම	එම	0 1 1
13315	බිවතුම්ගහපොත්ත	එම	එම	1 2 19
		සිතියම 5,202.		
11178	කන්තමුල්ලපොත්තදෙණිය කුට්ටිය	ගන්කැල	එලිකරපු ඉඩම	0 2 7
		සිතියම 6,096.		
15694	පහලකළුකැලේ	මිදිගම	දෙණිය	8 0 18
		සිතියම 6,139.		
15870	දහකලාදෙණිය	ලුඩුකාව	කුමුර	0 0 24
		සිතියම 6,129.		
15837	වැදුරුදෙණියපොත්ත	ප. නවසන	බැද්ද	10 3 11
		සිතියම 6,267.		
16478	කොකරදෙණිය	මිදිගම	දෙණිය	0 1 2
		සිතියම 6,087.		
15663	පුහලුකන්ද	පල්ලල	බැද්ද	30 3 34
F 542	කපුගල්පොත්ත	එම	පැහිරි	0 1 37
G 542	කොරලකුමුරඅද්දරවත්ත	එම	එම	2 0 30
H 542	කපුගල්කන්ද	එම	එලිකරපු ඉඩම	0 1 33
I 542	කැරකකැට්වත්තපොත්ත	එම	එම	0 3 28
		සිතියම 6,092.		
15674	කාගස්ගොඩැල්ල	කුමුරුගම	පොත්ත	3 0 32
15675	එම	එම	එම	0 2 20

ගස්පේරු මිල අක්කරයක් රුපියල් 10 ක් සිට රුපියල් 200 දක්වා ඉඩමේ හ. වි. ක. ස.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපරීක්ෂණයට ලක්කරනු ලබන බවට තීරණය වූයේද, එකීනිමේ කොන්දේසි ගැණ
 මාකර ලපවිස්තරයක් නොමැති බවට තීරණය වූයේද දැනගනව පුළුවන.
 ගරුගරු ලකුමානවත්තන්සේනේ අඥාව ලෙස,
 එවරුන් ඉම් කරන්,
 ජනරජයේ මහාමාත්‍යවරයා.

No. 1,410, S. P. Colonial Secretary's Office, Colombo, July 3, 1903.

ON Friday, August 21, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Thirty-four allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 1,198.—Galduwa.
 Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
T 538	Galduwebedda	Emmanuel de Silva Wickremaratna and others, heirs of Adris de Silva			
U 538	Galduweaddaradeniya	Wickremaratna	Jungle and garden	31 1 4	40
V 538	Galduweowita	do.	Garden	0 1 11	20
		do.	Owita	0 1 24	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
W 538	Dummullekumbura	Emmanuel de Silva Wickremaratna and others, heirs of Adris de Silva Wickremaratna and others	Field	4 1 7	60
X 538	Galduwebedda	—	Jungle	6 2 16	40
Y 538	Galduwebedda or Gamagewatta	Kodituwakkuge Arnolis and others	Garden	0 3 16	40
Z 538	Galduwebedda	Emmanuel de Silva Wickremaratna and others, heirs of A. D. S. Wickremaratna	Jungle	0 0 35	40
A 539	Galduwebedda-addaradeniya	do.	Abandoned field	0 0 5	20
B 539	Summaygaywatta	K. A. Janis and others	Garden	0 0 14	40
C 539	Do.	do.	do.	1 0 36	40
D 539	Do.	do.	do.	0 1 34	40
E 539	Summaygaywatta-addaraowita	do.	Owita	0 1 18	40
F 539	Galduwebeddeaddarawatta	K. G. Sinno and others	Garden	1 0 13	40
G 539	Kappugaywatta	Tirimavitana Arlis and others	do.	1 0 27	40
H 539	Do.	do.	do.	1 1 39	40
I 539	Galduwebeddeaddarawatta	E. D. S. Wickremaratna and others	do.	0 1 0	20
J 539	Galduwebeddeaddaragoipola	do.	Field	0 0 16	20
K 539	Galduwebeddeaddaraowita	do.	Owita	0 0 5	20
L 539	Galduwebeddeaddarawatta	do.	Jungle	0 0 8	20
M 539	Galduwebeddeaddarakumbura	do.	Field	0 0 33	20
N 539	Kapugaywattta-addaraowita	T. V. Adris and others	Owita	0 1 9	20
Preliminary plan 5,139.—Hikkaduwa. Applicant—Nil.					
10907	Suduwelipotat	—	Part of lake filled in with earth excavated from plumbago pits	0 0 4	20,000
10908	Do.	—	do.	0 0 27	20,000
Preliminary plan 5,240.—Hikkaduwa. Applicant—Nil.					
11405	Suduwelipotat	—	Part of lake filled in with earth excavated from plumbago pits	0 0 16	20,000
Preliminary plan 5,773. Karadeniya. Applicant—Nil.					
14072	Yakkatuwakelemanana	—	Patana	0 1 31	150
W 533	Yakkatuweleudumulla	Kaluwahaekuru Enorisa Village—Batapola.	Field	0 0 31	150
Applicant—Talpe Hackuru Samanaris.					
14073	Yakkatumuneowita	—	Jungle	2 3 24	150
Preliminary plan 1,993.—Pinikahana. Applicant—Magedaragamage Andris.					
1994	Wellebendikanda-addaratalawa	Magedaragamage Andris	Garden	3 2 9	10
Preliminary plan 4,786.—Karadeniya. Applicant—Nil.					
13584	Auganketiyawatta	Halukiri Dines Mendis	Garden	2 2 39	150
Preliminary plan 6,464.—Godagama. Applicant—L Puchi Appu.					
17341	Kirindielakanda	—	Jungle 50 years	3 1 22	40
Village—Alutwela. Applicant—K. B Manoris.					
17343	Walanduwewa	—	Deniya	0 2 16	20
Applicant—K. Karanalis and another					
17344	Walanduwewa	—	Jungle	0 3 2	40
Preliminary plan 6,429.—Batapola. Applicant—Talpe Hackuru Podisinno.					
17222	Kohilawalagalawalaehela	—	Patana and jungle	1 1 11	100
Preliminary plan 5,111.—Pinikahana Applicant—W. W. Alahakoon.					
10818	Wellebendikanda	—	Patana and scrub	3 0 0	100

Lots 10,907, 10,908, 11,405, 14,072, W 533, 14,073, 17,222, and 10,818 are supposed to contain plumbago. They are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,410, s. p.

වෂ් 1903 ත්වු ජුලි මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේදී.

දකුණු දිසාවේ මහළුපනටත්තාන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු සන්නය ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වෂ් 1903 ත්වු අගෝස්තු මස 21 වෙනි දිනවූ සිකුරුද, දවල් 12ට ගාල්ලේ කවුච්චිගේදී වෙන්දේසිකර විකුණනට සහ තීන්දුකරදෙනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ වැල්ලබොඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 34ක්.

සිතියම 1,198. ගල්දුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැතැ.

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	පවත්ගන්න. ගනන. රු.
T 538	ගල්දුවබැද්ද	ආදිරිස් ද සිල්වා වික්‍රමරත්නගේ උරුමකාරයෝ වන එම්. ජයවර්ධන ද සිල්වා වික්‍රමරත්න සහ වෙනත් අය	කැලේ සහ වන්න 31	1 4	40
U 538	ගල්දුවඅද්දරදෙනිය	එම	වන්න	0 1 11	20
V 538	ගල්දුවඔව්ව	එම	ඔව්ව	0 1 24	20
W 538	දුමුළුලකුඹුර	එම සහ වෙනත් අය	කුඹුර	4 1 7	60
X 538	ගල්දුවබැද්ද	—	කැලේ	6 2 16	40
Y 538	ගල්දුවබැද්ද නොකොත් ගමගේ වන්න	කොත්තුවක්කුගේ අර්ධෝලිස් සහ වෙනත් අය	වන්න	0 3 16	40
Z 538	ගල්දුවබැද්ද	ආදිරිස් ද සිල්වා වික්‍රමරත්නගේ උරුමකාරයෝවන එම්. ජයවර්ධන ද සිල්වා වික්‍රමරත්න සහ වෙනත් අය	කැලේ	0 0 35	40
A 539	ගල්දුවබැද්දඅද්දරදෙනිය	එම	අත්ඇරපු කුඹුර	0 0 5	20
B 539	සමගේවන්න	කේ. ඒ. ජාතිස් සහ වෙන අය	වන්න	0 0 14	40
C 539	එම	එම	එම	1 0 36	40
D 539	එම	එම	එම	0 1 34	40
E 539	සමගේවන්නඅද්දරඔව්ව	එම	ඔව්ව	0 1 18	40
F 539	ගල්දුවබැද්දඅද්දරවන්න	කේ. ජී. සිකුණුරා සහ වෙන අය	වන්න	1 0 13	40
G 539	කපුගෙවන්න	නිරිමාත්‍යාන ආලිස් සහ වෙන අය	එම	1 0 27	40
H 539	එම	එම	එම	1 1 39	40
I 539	ගල්දුවබැද්දඅද්දරවන්න	ඉ. ඩී. ඇස්. වික්‍රමරත්න සහ වෙන අය	වන්න	0 1 0	20
J 539	ගල්දුවබැද්දඅද්දරගොසි පොල	එම	කුඹුර	0 0 16	20
K 539	ගල්දුවබැද්දඅද්දරඔව්ව	එම	ඔව්ව	0 0 5	20
L 539	ගල්දුවබැද්දඅද්දරවන්න	එම	කැලේ	0 0 8	20
M 539	ගල්දුවබැද්දඅද්දරකුඹුර	එම	කුඹුර	0 0 33	20
N 539	කපුගෙවන්නඅද්දරඔව්ව	පී. ඩී. ආදිරිස් සහ වෙන අය	ඔව්ව	0 1 9	20
10907	සුදුබෙලිපොත	සිතියම 5,139. සික්කඩුව.	මිහිරන් වලවල්වල පස් වලින්ගොඩ කරපු වැවෙන් කැබැල්ලක්	0 0 4	20,000
10908	එම	—	එම	0 0 27	20,000
11405	එම	සිතියම 5,240. සික්කඩුව.	එම	0 0 16	20,000
14072	සක්කඩුවකැලේමානාන	සිතියම 5,773. කරන්දෙනිය.	පහන	0 1 31	150
W533	සක්කඩුවෙලට්ටුමුල්ල	කඵවහකුර එකේරියා	කුඹුර	0 0 31	150
14073	සක්කඩුවකඔව්ව	බටපොල. ඉල්ඵම්කාරයා—නල්පහකුර සමනාරිස්.	කැලේ	2 3 24	150
1994	බේල්ලබැද්දකන්දඅද්දරනලාව මාගෙදරගමගේ අන්දිරිස්	සිතියම 1,993. පීනිකහන. ඉල්ඵම්කාරයා—මාගෙදරගමගේ අන්දිරිස්.	වන්න	3 2 9	10
13584	අංගන්කැවියවන්න	සිතියම 4,786. කරන්දෙනිය. මේ ඉඩමට ඉල්ඵම්කාරයන් නැතැ. හඵකිරි දිනෙස් මෙන්දිස්	වන්න	2 2 39	150
17341	සිරිස්දඇලකන්ද	සිතියම 6,464. ගොඩගම. ඉල්ඵම්කාරයා—ඇල්. පුංචිඅපපු.	කැලේ (අවුරුදු 50ක)	3 1 22	40
17343	වලන්දුබේවැව	අඵන්බෙල. ඉල්ඵම්කාරයා—කේ. ඩී. මනෝරිස්.	දෙනිය	0 2 16	20
17344	එම	ඉල්ඵම්කාරයා—කේ. කරනෙලිස් සහ වෙන අයගේ.	කැලේ	0 3 2	40
17222	කොසිලවලගලවලඉහල	සිතියම 6,429. බටපොල. ඉල්ඵම්කාරයා—නල්පහකුර පොඵසින්නෝ.	පහන සහ කැලේ	1 1 11	100
10818	වැල්ලබෙදිනන්ද	සිතියම 5,111. පීනිකහන. ඉල්ඵම්කාරයා—ඩබ්ලිව්. ඩබ්ලිව්. අලහාකොන්.	පහන සහ කැලේ	3 0 0	0 10

නොමිමර 10907, 10908, 11405, 14072, W 533, 14073, 17222 සහ 10818 කැබෙලිවල මිහිරන් නිබෙනවාය නිසා කල්පනාකර තිබේ. මෙවා ප්‍රකාශනයෙන් මිහිරන් භාරගන්නට බල ඇතුවකි.

මෙම ඉඩම් කැබෙලිවලට අයිතිවාසිකම් කීයා සිටින යම් අයගේ ඇත්නම් ඔහු විසින් මෙම විකිණීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කීයා තිබෙන මිපපු රනාදිග දකුණු පලාතේ මහළුපනටත්තාන්ගේ පෙන්වා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරුප්පනනාන්ගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ මහළුපනටත්තාන්ගේගෙන්ද දැනගන්නට පුඵවන.

ගරුකර උතුමානත්වහන්ගේගේ ආඥාවලස,
එවරුඵ ඉම් තරුන්,
මහසෙනෙවිවරයා විමස.

No. 1,411, s. P.

Colonial Secretary's Office,
Colombo, July 1, 1903.

ON Monday, August 17, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-nine allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,512.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
M 22	Malanagewatta	Karagoda Uyangoda	Garden	1 1 2
N 22	Naggodegewatta	do.	do.	2 1 8
O 22	Malanagewatta	do.	Old citronella	0 3 1
P 22	Do.	do.	do.	0 0 24
Q 22	Do.	do.	Garden	0 0 32
R 22	Do.	do.	do.	0 0 14
T 22	Palubulatgewatta	do.	Citronella	0 3 34
U 22	Do.	do.	Garden	1 1 14
Z 22	Gamachigewatta	do.	do.	0 3 5
A 23	Do.	do.	do.	1 0 9
B 23	Malawigegeदारawattemunghanatta	do.	do.	0 3 28
A 24	Nadugewatta	do.	Old citronella	0 1 8
B 24	Do.	do.	Garden	1 0 0
C 24	Nadugewattekoratuwa	do.	do.	0 0 24
E 24	Ehelagewattepalukoratuwa	do.	do.	0 2 37
F 24	Radagewatta	do.	do.	1 2 8
G 24	Ehelagewatte-ehelakoratuwa	do.	do.	1 2 36
H 24	Ehelagewattepitakoratuwa	do.	do.	0 2 27
I 24	Kottamullewatta	do.	do.	0 2 7
J 24	Andiya-adderakumbura	do.	Paddy field	0 3 19
K 24	Udairakondakumbura	do.	do.	0 3 20
L 24	Moragahakumbura	do.	do.	0 0 16
N 24	Udairakondawatta	do.	Garden	0 1 30
O 24	Aluakumbura	do.	Paddy	2 2 28
P 24	Egodawatta <i>alias</i> Nadongahawatta	do.	Arecanut	0 1 29
Q 24	Nellyawatta	do.	Garden	1 1 37
R 24	Iuligahakoratuwa	do.	do.	1 0 14
T 24	Dole-egodawatta	Atureliya	do.	2 1 18
U 24	Bangwilgodawatta	Karagoda Uyangoda	do.	0 3 2
V 24	Dolemegodawatta	do.	do.	0 3 7
W 24	Do.	do.	Citronella	0 3 36
X 24	Kahagalegeihalawatta	do.	Garden	1 1 36
Y 24	Do.	do.	do.	0 2 9
Z 24	Kahagalegeihalawatta	do.	Citronella	0 0 34
Y 23	Godegedarawatta	do.	Old citronella	1 0 33
250	Bangwilagodahena <i>alias</i> Upasakehena	do.	Jungle	13 3 16
251	Do.	do.	do.	13 0 0
252	Kajugasdeniyahena <i>alias</i> Berawagoda-mullehena	do.	do.	44 2 19
254	Bangwilagodaliyadda	do.	Paddy field	0 3 27
255	Kohilaliadda	do.	do.	0 2 21
256	Gamachchigegeदारawatta	do.	Garden	0 1 5
258	Berawagodamulleowita	do.	Deniya	0 0 11
259	Do.	do.	do.	0 0 34
260	Do.	do.	do.	0 0 14
263	Kotamullewatta	do.	Citronella	1 1 12
264	Udairakondawatta	do.	do.	1 1 11
267	Waragahawatta	do.	do.	0 0 31
268	Kandakodiyahena	do.	do.	0 0 10
269	Egodawatta <i>alias</i> Nadongahakoratuwa	do.	do.	0 1 31
270	Amahena	do.	do.	0 1 13
271	Dole-egodawatta	do.	Garden	0 2 11
272	Lintotamullekumbureowita	do.	Citronella	0 0 4
273	Bangwelgodahena <i>alias</i> Kapuhena	do.	Jungle	11 0 24

Preliminary plan 1,605.

Q 60	Batgamagewatta	Atureliya	Old citronella	2 0 38
R 60	Vilawatta	do.	do.	0 3 25
S 60	Waduawatta	do.	do.	0 2 26
T 60	Udumullawatta	do.	do.	1 0 37
U 60	Do.	do.	Jungle	0 0 30
1425	Herapanwilakumbureadderaowita	do.	Owita	0 0 12

Upset price,—From Rs. 10 to Rs. 300 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,411, S. P.

වර්ෂ 1903 නවු ජුලි මස 1 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුගේ කාර්යාලයේ කටයුතු වේදික.

දකුණු දිසාවේ මාතර පලාතේ උපජීවත්තරුවන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කරණ මාරු ආණ්ඩුවේ කිසිදු වල ප්‍රකාරව වර්ෂ 1903 නවු අගෝස්තු මස 17 වෙනි දින වන දින දුරු දවස 10 මාතර සවිවේදිකේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙයකට ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගනුබැරකරණ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 59.

කො.	ඉඩමේ නම.	සිතියම 1,512. කම.	අන්දම.	මහත. අ. රු. ප.
M 22	මලානගේවත්ත	කරගොඩ උගන්ගොඩ	වත්ත	1 1 2
N 22	නාගොඩගේ වත්ත	එම	එම	2 1 8
O 22	මලානගේවත්ත	එම	පරණ පැහිරි	0 3 1
P 22	එම	එම	එම	0 0 24
Q 22	එම	එම	වත්ත	0 0 32
R 22	එම	එම	එම	0 0 14
T 22	පාච්චුලන්ගේවත්ත	එම	පැහිරි	0 3 34
U 22	එම	එම	වත්ත	1 1 14
Z 22	ගෑවිවිගේවත්ත	එම	එම	0 3 5
A 23	එම	එම	එම	1 0 9
B 23	ලොවිගේගෙදරවත්ත මුංතොත්ත	එම	එම	0 3 28
A 24	නදුගේවත්ත	එම	පරණ පැහිරි	0 1 8
B 24	එම	එම	වත්ත	1 0 0
C 24	එම කොරවුව	එම	එම	0 0 24
E 24	ඉහලගේවත්ත පාච්චුලන්ගේවත්ත	එම	එම	0 2 37
F 24	රදුගේවත්ත	එම	එම	1 2 8
G 24	ඉහලගේවත්ත ඉහලකොරවුව	එම	එම	1 2 36
H 24	ඉහලගේවත්ත පිටකොරවුව	එම	එම	0 2 27
I 24	ගෝවිවිලුල්ලවත්ත	එම	එම	0 2 7
J 24	ආභි පාදදේරකුඹුර	එම	කුඹුර	0 3 19
K 24	උඩඉරකොන්දකුඹුර	එම	එම	0 3 20
L 24	මොරගහකුඹුර	එම	එම	0 0 16
N 24	උඩඉරකොන්දවත්ත	එම	වත්ත	0 1 30
O 24	අළුව කුඹුර	එම	කුඹුර	2 2 28
P 24	එගොඩවත්ත ගොතොත් නදුගේ	එම	පුවත්	0 1 29
Q 24	ගෙල්ලියවත්ත	එම	වත්ත	1 1 37
R 24	ඉවිලියගොඩකොරවුව	එම	එම	1 0 14
T 24	දෙලුළුගොඩවත්ත	අතුරුලිය	එම	2 1 18
U 24	බාංවැල්ලගොඩවත්ත	කරගොඩ උගන්ගොඩ	එම	0 3 2
V 24	දෙලුළුගොඩවත්ත	එම	එම	0 3 7
W 24	එම	එම	පැහිරි	0 3 36
X 24	කහගලගේ ඉහලවත්ත	එම	වත්ත	1 1 36
Y 24	එම	එම	එම	0 2 9
Z 24	එම	එම	පැහිරි	0 0 34
Y 23	ගොඩගෙදරවත්ත	එම	පරණ පැහිරි	1 0 33
250	බාංවැල්ලගොඩගේ ගොතොත්	එම	බැඳි	13 3 16
251	එම	එම	එම	13 0 0
252	කප්පු නස්දෙනිගෙගේ ගොතොත් බෙරවාගොඩ මුල්ල	එම	එම	44 2 19
254	බාංවැල්ලගොඩලියදි	එම	කුඹුර	0 3 27
255	කොහිලලියදි	එම	එම	0 2 21
256	ගව්විවිගේගෙදරවත්ත	එම	වත්ත	0 1 5
258	බෙරවාගොඩ මුල්ල මිඵ	එම	දෙනි	0 0 11
259	එම	එම	එම	0 0 34
260	එම	එම	එම	0 0 14
263	කොට මුල්ලවත්ත	එම	පැහිරි	1 1 12
264	උඩඉරකොන්දවත්ත	එම	එම	1 1 11
267	වරුගහවත්ත	එම	එම	0 0 31
268	කොන්දකොහිගෙගේ	එම	එම	0 0 10
269	එගොඩවත්ත ගොතොත් නදුගේගහකොරවුව	එම	එම	0 1 31
270	අවුගේ	එම	එම	0 1 13
271	අදලුළුගොඩවත්ත	එම	වත්ත	0 2 11
272	ලියගොට මුල්ල කුඹුර මිඵ	එම	පැහිරි	0 0 4
273	බාංවැල්ලගොඩගේ ගොතොත්	එම	බැඳි	11 0 24
	කපුගේ	එම		
		සිතියම 1,605.		
Q 60	බජ්ජමගේවත්ත	අතුරුලිය	පරණ පැහිරි	2 0 38
R 60	ඵලවත්ත	එම	එම	0 3 25
S 60	මුඛාවත්ත	එම	එම	0 2 26
T 60	උඩු මුල්ලවත්ත	එම	එම	1 0 37

නො.	ඉඩමේ නම.	මම.	අක්ෂර.	මහක.
			අ. රු. ප.	
U 60	ලඹුල්ලවත්ත	අතුරුලිය	වැද්ද	0 0 30
1425	ගැරපත්වලකුඹු-අද්දරම්වව	එම	මිච්ච	0 0 12

කක්ෂේරු මිල අක්කරයක් රුපියල් 10යේ සිට රුපියල් 300ක් දක්වා ඉඩමේ ගැටියවය.
 මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්වරුන්ට නිවැරදිව දැනගැනීමට, ජනිතීම් කොන්දේසි ගැණ
 මාතර ලාභීන්ගේ නිවැරදිව දැනගැනීමට පුළුවන.
 ගරුකර ලකුමානවතන්ගේගේ ආඥාව ලෙස,
 එවරුන්ට ඉම් හරිත්,
 මහසෙනෙකාරීස් මමක.

No. 1,412, s. P.

Colonial Secretary's Office,
 Colombo, July 7, 1903.

ON Friday, August 28, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Thirty-eight allotments of land situated in the Talpe and Wellaboda divisions of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 6,536.—Tellem bure, Talpe pattu.					
Claimants—Gamage Bastian and others.					
17640	Lindagawaleadda-addara-kanatta	Gamage Bastian	Cleared land	0 0 38	10
Preliminary plan 6,409.—Tellem bure, Talpe pattu.					
Claimants—Hangamuwegamage Watu <i>alias</i> Kaluappu and others.					
0 555	Keenagahawatta	H. Wattu <i>alias</i> Kaluappu	Garden	0 1 36	10
Preliminary plan 6,495.—Kottowa, Talpe pattu.					
Claimant—Nil.					
17428	Batalagewatta	G. Nonahami	Chena	0 2 30	10
17429	Do.	do.	Deniya	0 1 5	10
Preliminary plan 6,496.—Kottowa, Talpe pattu.					
Claimant—Nil.					
17430	Maragahamulakanatte	Y. Suaris	Chena	1 0 14	10
17431	Kalugahadeniya	K. Sadris	Owita	0 1 24	10
Claimant—Happawanamedakara Terunnanse's heirs.					
17432	Kalugahadeniya	K. Sadris	Field	0 0 6	10
Preliminary plan 6,547.—Udubettawa, Talpe pattu.					
Claimant—Nil.					
17661	Meemanagodella-addaraduwa	Hinatigalakanattege Appu	Jungle	2 2 35	10
17662	Meemanagodella-addaradeniya	do.	Deniya	0 1 23	10
Preliminary plan 6,436.—Migoda, Talpe pattu.					
Claimant—Nil.					
17255	Uswattagoda	K. Aberan	Chena	8 3 22	100
Preliminary plan 2,224.—Howpe, Talpe pattu.					
Claimant—Nil.					
3120	Munkanattegoda	Don Bastian Edirisinghe	Jungle	5 0 24	10
Preliminary plan 3,276.—Mipe, Talpe pattu.					
Claimant—Nil.					
7533	Wilamagawattagodabedde	Walpitagamage Appuhami and five others of Mipe	Jungle	6 1 0	20
Preliminary plan 6,482.—Nabadawa, Talpe pattu.					
Claimant—Nil.					
17390	Pelangahaliyaddakanatta	G. Babappu	Jungle (chena)	1 1 32	10
Preliminary plan 6,533.—Paragoda, Talpe pattu.					
Claimant—Nil.					
17636	Kotigalagawadeniya	—	Deniya	0 1 5	20
Preliminary plan 6,531.—Paragoda, Talpe pattu.					
Claimant—Nil.					
17632	Kiridandupegoda	—	Jungle	2 0 0	50
17633	Do.	—	do.	3 0 12	50
17634	Walarambedeniya	—	Deniya	0 2 20	20
Preliminary plan 6,532.—Kombala, Talpe pattu.					
Claimant—Hewaritanage Urudihami.					
17635	Kekunatuuduwa	T. Upathihami	Jungle	0 3 29	10
Preliminary plan 6,530.—Kombala, Talpe pattu.					
Claimant—Nil.					
17629	Hootawattakele	W. Don Salman de Silva	Chena	7 2 4	10
17631	Ba-anwelakuladeniya	do.	Deniya	3 2 0	20
Preliminary plan 6,486.—Kodagoda, Talpe pattu.					
Claimant—Nil.					
17396	Kodagodakanda	A. R. Ephraiums	Jungle	6 0 14	100
Claimants—Kerewelemullege Danoris and others.					
Z 556	Ehalapussalamulladeniya	—	Paddy field	1 1 6	32

Lot	Name of Land.	Name of Applicant.	Description	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Preliminary plan 5,152.—Galduwa, Wellaboda pattu. Claimant—Nil.			
10965	Galduwebedda	—	High jungle	7 2 31	40
		Preliminary plan 1,006.—Pereliya, Wellaboda pattu. Claimant—Andramarakkala Andris and others.			
P 420	Beligahawatta	—	Garden	0 0 8	300
Q 420	Ganimewatta	Claimant—Gallege Kiro and others.	Garden	0 0 39	300
		Sinigama. Claimant—Gallege Endiris and others.			
T 420	Okadiewatta	—	Garden	0 2 12	100
		Claimant—Ilandaridewa Endris and others.			
W 420	Midigahagodaowita	—	Owita	1 1 7	30
X 420	Telekeragahaowita	—	do.	0 0 25	30
		Claimant—Ilandaridewa Omaris and others.			
Y 420	Mahagahaowita	—	Owita	0 1 25	30
		Claimant—M. Nonohami and others.			
Z 420	Kohowaltotaowita	—	Owita	0 1 6	30
		Claimant—Ilandaridewa Udaris and others.			
A 421	Metikattiyagodellaowita	—	Owita	0 2 10	30
		Claimant—M. Nonnohami.			
B 421	Galagawaowita	—	Owita	0 0 18	30
		Claimants—Aganpodi Endris and others.			
C 421	Beligahawatta-addaraowita	—	Owita	0 1 0	30
D 421	Vellabodapelaowita	—	do.	0 1 14	30
		Pereliya. Claimant—Ambalangodage Elias and others.			
E 421	Okadewatta	—	Garden	0 0 30	30
		Sinigama. Claimant—L. Oralias and others.			
7806	Sinigamanadure	—	Owita	5 2 6	30
7808	Do.	—	Swampy owita and jungle	4 0 23	30
7809	Do.	—	do.	2 3 0	30

Lots 17,255, 17,632, 17,633, and 17,396 are supposed to contain plumbago. They are advertised with plumbago mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,412, S. P.

වර්ෂ 1903 ජූලි මස 7 වෙනි දින කොළඹ

මහසෙනාධාරීජනරාජයන්ගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මහජනකර්මාන්තයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූලි මස 28 වෙනි දිනට සිකුරුදා දවල් 12ට ගාල්ලේ කවිමේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නිවැසිකර දෙවන ගෙදෙනා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ තල්පේ සහ වැල්ලඹඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 38ක්.

සිතියම 6,536. තෙල්ලම්බුරේ, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ගමගේ ඩස්තියන්.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අත්දම.	පටන්ගන්න මහස. ගණන. අ. රු. ප. රු.
17640	ලීඳගාවලියාද්දඳ්දර සත්කම	ගමගේ ඩස්තියන් සහ වෙන අය	එලිකරපු ඉඩම	0 0 38 10
Q 555	සිතියම 6,409. තෙල්ලම්බුරේ, තල්පේපත්තුව. කිහිගහවත්ත	තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—එච්. වත්තු නොහොත් ආචාර්ය. ගමගේ ඩස්තියන් සහ වෙන අය	වත්ත	0 1 36 10
17428	සිතියම 6,495. කොච්ච, තල්පේපත්තුව. බතලගේවත්ත	ඉල්ලුම්කාරයා—ඒ. කාන්තෝරාමි.	ගෙය	0 2 30 10
17429	එම	—	දෙනිය	0 1 5 10
17430	සිතියම 6,496. කොච්ච, තල්පේපත්තුව. මාරගහලුකහත්ත	ඉල්ලුම්කාරයා—වසි. සුමාරිස්.	ගෙය	1 0 14 10
17431	කඵගහදෙනිය	ඉල්ලුම්කාරයා—කේ. සාදිරිස්.	බිඹුව	0 1 24 10
17432	එම	ගපවන මෙදංකාර තෙරුන්කාන්තෝරාමි කේ. උරුමකරුගේ	කුඹුර	0 0 6 10

කො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අත්දම.	මහස. රු. ප.	වටිනාගත් මහස. රු.
17661	සිතියම 6,547. උඩුබැව්වාව, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—නීතිරීතිලකනත්තගේ අප්පු. මෙහෙයාධිලේඛදේදර	—	කැලේ	2 2 35	10
17662	සිතියම 6,436. මහොඩ, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—කේ. අබරත්. දෙකිය	—	දෙකිය	0 1 23	10
17255	උස්වත්තගොඩ සිතියම 2,224. හව්පේ, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—දෙත් බස්සියන් එදිරිසංක.	—	හේන	8 3 22	100
3120	මුත්තකත්තගොඩ සිතියම 3,276. මාප්, හල්පේපත්තුව.	—	කැලේ	5 0 24	10
7533	ඉල්ලුම්කාරයා—මාප් පදිංචි වලපිටගමගේ අප්පුගාමි සහ හව් 5 දෙනෙක්. පිලිගවත්තගොඩ	—	කැලේ	6 1 0	20
17390	සිතියම 6,482. කඩදව, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ජී. බබාඅප්පු. පිලිගවත්තදේදකන	—	කැලේ (හේන)	1 1 32	10
17636	සිතියම 6,533. පරගොඩ, හල්පේපත්තුව. මෙම ඉඩමිවලට ඉල්ලුම්කාරයෙක් නැත. කොපිගලගාවදෙකිය	—	දෙකිය	0 1 5	20
17632	සිතියම 6,531. පරගොඩ, හල්පේපත්තුව. කිරිදත්තදොගොඩ	—	කැලේ	2 0 0	50
17633	එම	—	එම	3 0 12	50
17634	එල්අරම්බේදෙකිය සිතියම 6,532. කෝඹල, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—පී. උපතිනාමි.	—	දෙකිය	0 2 20	20
17635	කැනකටුසුව සිතියම 6,530. කෝඹල, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. දෙත් සල්මන් සිද්දා.	—	කැලේ	0 3 29	10
17626	හුවවත්තකැලේ	—	හේන	7 2 4	10
17631	බාත්තවලකලදෙකිය සිතියම 6,486. කෝදොගොඩ, හල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ඒ. ආර්. ජයප්‍රසාද.	—	දෙකිය	3 2 0	20
17396	කොදොගොඩකන්ද	—	කැලේ	6 0 14	100
Z 556	ඉතලපුස්සලමුල්ලදෙකිය සිතියම 5,152. ගලදුව, වැල්ලබොඩපත්තුව.	—	කුඹුර	1 1 6	32
10965	ගල්දුවබැද්ද සිතියම 1,006. පැරලිය, වැල්ලබොඩපත්තුව.	—	උස්කැලේ	7 2 31	40
P 420	බෙලිගමවත්ත	අත්දරමරක්කල අත්දිරිස් සහ වෙන අය	වත්ත	0 0 8	300
Q 420	ගතිමේවත්ත	ගාල්ලගේ කීර්ති සහ වෙන අය	එම	0 0 39	300
T 420	මානච්චත්ත	සිතියම.			
W 420	මිදිනනගොඩබිච්චි	ගාල්ලගේ එන්දිරිස් සහ වෙන අය	වත්ත	0 2 12	100
X 420	ගෙලිකරගමබිච්චි	ඉලන්දුරිදේව එන්දිරිස් සහ වෙන අය	බිච්චි	1 1 7	30
Y 420	මහගමබිච්චි	ඉලන්දුරිදේව උදිරිස් සහ වෙන අය	එම	0 0 25	30
Z 420	කොංගොවල්කොට්බිච්චි	ඉලන්දුරිදේව උදිරිස් සහ වෙන අය	එම	0 1 25	30
A 421	මැටිකපිටියගොඩැල්ල	ඇම්. කොන්කෝනාමි සහ වෙන අය	එම	0 1 6	30
B 421	ගලගාවාබිච්චි	ඉලන්දුරිදේව උදිරිස් සහ වෙන අය	එම	0 2 10	30
C 421	බෙලිගමවත්තඅද්දර	ඇම්. කොන්කෝනාමි	එම	0 0 18	30
D 421	වැල්ලබොඩපැලවත්ත	අඟක්පොඩි එන්දිරිස් සහ වෙන අය	එම	0 1 0	30
E 421	මිකඩවත්ත	එම	එම	0 1 14	30
7806	සිතියමකැදර	පැරලිය.			
7808	එම	අඹලත්තොඩැස් එලියස් සහ වෙන අය	වත්ත	0 0 30	30
7809	එම	සිතියම.			
		ඇල්. බරුලියස් සහ වෙන අය	බිච්චි	5 2 6	30
		—	(වෙල සහ කැලේ)	4 0 23	30
		—	එම	2 3 0	30

කො.මර 17,255, 17,632, 17,633 සහ 17,396 කැබලිවල මිනිරත් තිබෙනවායකි. කල්පනාකර තිබේ. මේවා පතුනත්තේ මිනිරත් ගාර්ගන්වට බැලේ ඇතුළත්.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා ගැනීමට අදාළව ඇත්තම් මතු විසින් මෙම විකිණීමේ දිනේදී ඒවා අයිතිවාසිකම් කියා තිබෙන බස්සු දොරොත්තු දකුණු පලාතේ මහජනන උත්සාහයට පෙනවා සිටින්නට බිහිවේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්. එච්. ජයවර්ධන උත්සාහයෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා දකුණු පලාතේ මහජනන උත්සාහයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
එච්. ජයවර්ධන ඉම් කරන්,
ගෙනෙකුකාරිස් වරයා.

No. 1,413, s. P.

Colonial Secretary's Office,
Colombo, July 8, 1903.

ON Saturday, August 29, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at his office in the Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotment of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,281.—Walaganeliya.
Claimants—D. C. Abeyasinhe and others.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Appraised Value	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
M 582	Guruwalayaya or Nugagahayaya	Crown	Chena	7 3 6	20
		Claimant—Crown.			
M 582½	Diganabasnairayaya or Guruwalayaya	Crown	Chena	11 0 23	20
M 582½	Do.	do.	Reservation	0 2 30	—
M 582¾	Do.	do.	Garden	0 3 32	50
11536	Nugagahayaya	do.	Old garden	2 0 10	10
11537	Nugagahayaya or Gilmeheha	do.	Chena	2 1 1	10
11538	Do.	do.	Old garden	2 1 29	15
11539	Do.	do.	do.	0 1 10	15
11540	Do.	do.	do.	0 0 29	10
11541	Do.	do.	do.	0 0 29	10
11542	Ketangahakoratuwa	Don Dias Appu	do.	1 3 24	20
11544	Do.	do.	do.	3 1 7	20

Preliminary plan 5,835.—Atuboda.
Claimant—Crown.

14315	Rukattanagahakoratuwa	Madduma Appu	Garden	2 1 19	20
14316	Dangahakoratuwa	Dines	do.	1 3 26	10
14317	Dewarawehena	Juanis	do.	2 0 16	10
14318	Rukattanahena or Welipotehena	Davithami	do.	10 2 26	10

Preliminary plan 6,439. Mandaduwa and Bedigama.
Claimant—Crown.

17268	Masmorugahahena	Abdul Latif	Garden	2 3 33	30
17269	Do.	—	Reservation	0 0 28	—
17270	Godawanehena	Dineshami	Chena	3 1 27	15
17271	Komehena	Appu	do.	2 2 34	15
17272	Do.	do.	Garden	0 2 6	20
17273	Do.	—	Reservation	0 0 30	—
17274	Do.	—	do.	0 1 13	—
17275	Do.	Don Dionis	Waste land	2 1 2	15
17276	Do.	Heen Appu	do.	0 3 32	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,413, s. P.

විෂි 1903 ක්වු ජූලි මස 8 වෙනි දින කොළඹ
මහසෙනෙවුන්ගේ උන්කාන්තේසේ කන්තෝරුවෙහිදීය.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ උපළුපත්තලන්නාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1903 ක්වු අගෝස්තු මස විසින්ම වෙනි දිනවූ සෙනසුරුදා දවල් 12ට කාගල්ල නායායමෙහිදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ බස්නාහර හිරිවාපන්නුවෙහි කොට්ඨාසයේ පිහිටා තිබෙන විෂිකැබලි 25ක්:

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පටහත්ත මහත. හතක.	
				අ. රු. ප.	රු.
M 582	ගුරුවලියාය කොහොන් නුග හහයාය	ගොවුරුන්ගේනුව	හේන	7 3 6	20
M 582½	දිගබස්නාහරයාය කොහොන් ගුරුවලියාය	අයිතිකම කියන්නා—ගොවුරුන්ගේනුව	හේන	11 0 23	20
M 582½	එම	ගොවුරුන්ගේනුව	ඉතිරිකරපු ඉඩම	0 2 30	—
M 582¾	එම	එම	වත්ත	0 3 32	50
11536	නුගහහයාය	එම	පරණ වත්ත	2 0 10	10
11537	එම කොහොන් හිල්ලේහේන	එම	හේන	2 1 1	10
11538	එම	එම	පරණ වත්ත	2 1 29	15
11539	එම	එම	එම	0 1 10	15
11540	එම	එම	එම	0 0 29	10
11541	එම	එම	එම	0 0 29	10
11542	කැටන්ගහකොරවුව	දො. දිග්ගේදේපු	එම	1 3 24	20
11543	එම	එම	එම		

නො.	ඉඩමේ නම.	ඉල්ලීම්කාරයා.	අන්දම.	පටන්ගත්ත	
				මහන. ගණන.	අ. රු. ප. රු.
14315	රුක්කන්තකගහකොරවුව	සිතියම 5,835. අතුබොඩ.	වත්ත	2	1 19 20
14316	දාගහකොරවුව	මදදුම්බාඅප්පු	එම	1	3 26 10
14317	දේවරඳවෙහෙර	දිකෙස්	එම	2	0 16 10
14418	රුක්කන්තකගහන නොහොත් වැලිපොහේගහන	දැවින්හාමි	එම	10	2 26 10
17268	මස්මෝරුගහහේන	සිතියම 6,439. මස්වාඩුව සහ බැදිගම.	වත්ත	2	3 33 30
17269	එම	අබ්දුල් ලතිප් මෙම ඉඩමට අයිතියට කියවන නැතැ.	ඉතිරිකරපු ඉඩම	0	0 20 —
17270	ගොඩවැවේගහන	අයිතියට කියවන—ගොවැරිකමේන්තුව.	ගෙණ	3	1 27 15
17271	බොම්බේගහන	දිනප්පාමි	එම	2	2 34 15
17272	එම	අප්පු	වත්ත	0	2 6 20
17273	එම	එම	ඉතිරිකරපු ඉඩම	0	0 30 —
17274	එම	—	එම	0	1 13 —
17275	එම	දො. දිකෙස් හිස්	මුඩු ඉඩම	2	1 2 15
17276	එම	හිංආප්පු	එම	0	3 32 15

මේ ඉඩම්වලට සම්බන්ධ උරුමයක් ඇතැයි කල්පනාකරණ සම්බන්ධ කෙරෙහිදී මෙහි දැනුම්දෙන්නේ නම්, විසිණිමේ දවසේදී උපවිකල්පකරුන්ගේ ඉදිරිපිට මවුත්ගේ අයිතියට මුදාහරිනු ලබන සාක්ෂි පෙන්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ උපදෙස්වලට අනුකූලව පවතින බවට උපවිකල්පකරුන්ගේ අනුමතයක් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකස්සේගේ ආඥාව ලෙස,
එවරුණි ඉම් තරුණ,
මහසෙත්තාරිස් වම්හ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 938, E. P.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Thursday, August 20, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at the Kuchchaveli Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Kadukkulam east division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price
					per Acre.
Preliminary plan 3,183. Claimant—Crown.					
A. R. P.	Rs.				
88703	Pulmoddai	M. Chinna Marikan	Garden	1 3 23	13
88704	Do.	K. S. N. U. Lebbe	do.	3 1 22	13
88706	Do.	—	do.	2 0 36	13
88707	Do.	U. Meera Saibu	do.	1 1 12	13
88708	Do.	U. Sultan	do.	1 0 25	13
88709	Do.	—	do.	0 2 0	13
Preliminary plan 3,178.					
88681	Pulmoddai	M. M. Kandu Saibu	Garden	3 3 28	13
88685	Do.	—	do.	1 3 11	13
88686	Do.	P. Aliyar	do.	2 0 24	13
Preliminary plan 3,205.					
88821	Tennemarawadi	S. Kanten	Paddy field	1 0 2	13
88822	Do.	V. Naganani	do.	0 2 38	13
Preliminary plan 3,220.					
88942	Tiriyai	K. Kathiren	Paddy field	1 2 8	13
88943	Do.	—	do.	0 1 26	13
Preliminary plan 3,221.					
88944	Tiriyai	M. Sinnatamby	Paddy field	0 1 23	13
88945	Do.	do.	do.	1 2 2	13

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 938, E. P.

கொலோனியல் சர்க்கரைத் தார் ஆட்சி
கொழும்பு, 1903 ம் ஆண்டு ஜூன் 29 ந் உ.

1903 ம் ஆண்டு ஜூன் மாதம் 20 ந் தேதியாகிய வியாழக்கிழமை பகல் 1 மணிக்குக் குச்சுவெளி வாழ் வீட்டில் கீழ்க்காணத்து திரிகோணமலை உதவி கலாநாயகர் ஒரு ஏசுநரவர்களுள் தீதனமுயிற் சொல்லப் பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம், ஏலத்திற்கு விடப்படும்.

15 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்டின் கட்டுக்குளம் கிழக்குப் பகுதியிலிருக்கின்றது.

பிளான் இலக்கம் 3,183.

உரித்தாளர்—அரசாட்சியார்.

தரிப்பு விவர
ஏக்கர்கள்

இல.	குறிச்சி	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. ஆ. ப.	தரிப்பு விவர ஏக்கர்கள்
88703	புல்மோட்டை	எம். சின்னமரக்கையர்	தோட்டத்தரை	1 3 23	13
88704	ஹெ	கே. எஸ். என். எம். லெவ்வை	ஹெ	3 1 22	13
88706	ஹெ	—	ஹெ	2 0 36	13
88707	ஹெ	யூ. மீராசாய்பு	ஹெ	1 1 12	13
88708	ஹெ	யூ. சுல்தான்	ஹெ	1 0 25	13
88709	ஹெ	—	ஹெ	0 2 0	13
பிளான் இலக்கம் 3,178.					
88681	ஹெ	எம். எம். கண்டிசாய்பு	தோட்டத்தரை	3 3 28	13
88685	ஹெ	—	ஹெ	1 3 11	13
88686	ஹெ	பி. அலியார்	ஹெ	2 0 24	13
பிளான் இலக்கம் 3,205.					
88821	தென்னமரவடி	எஸ். கந்தன்	நெற்றரை	1 0 2	13
88822	ஹெ	சி. நாசுமணி	ஹெ	0 2 38	13
பிளான் இலக்கம் 3,220.					
88942	திரியாய்	கே. கதிரன்	நெற்றரை	1 2 8	13
88943	ஹெ	—	ஹெ	0 1 26	13
பிளான் இலக்கம் 3,221.					
88944	ஹெ	எம். சின்னத்தம்பி	ஹெ	0 1 23	13
88945	ஹெ	ஹெ	ஹெ	1 2 2	13

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொத்திசுகளைப் பற்றித் திரிகோணமலை உதவி ஏசுநரரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஏவெறட் இம் தூர்ண்,

இராசாங்க ஸ்கிரீர்.

No. 939, E. P.

Colonial Secretary's Office,
Colombo, June 20, 1903.

ON Tuesday, August 18, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, re-advertised for non-payment of the instalments due thereon.

No. of Plan.	Lot.	Village.	Name of Defaulter.	Description.	Extent. A. B. P.
2677	77348	Pulaveli	V. Chiuniya	Paddy land	6 2 13
1348	3205	Pullumalai	A. Kuppaittampi	do.	19 2 13
Bintenna pattu.					
434	3927	Pankudaveli	A. Miralevvai	Paddy land	8 2 25
2676	77338	Vantarumulai	M. Mukammattuttampi, &c.	do.	17 3 25
478	4546	Pankudaveli	M. Kasimvava	do.	7 2 0
2680	77361	Karadiyanaru	S. Kumaravelu	do.	0 1 30
2680	77363	Do.	do.	do.	3 2 28
2683	77382	Eraur	A. Kalentarlevvaippodi Udaiyar	do.	1 3 18
2681	77365	Koduvamadu	K. P. H. Ponnaiya	do.	3 2 12
1821	5835	Do.	S. Katiraman	do.	8 1 20
2723	77856	Chittandi	U. Kalentarlevvai	do.	7 3 21
2721	77854	Do.	K. Kannappan	do.	1 3 37
2174	7258 & 7261	Lavanai	M. Kasinavappodi, &c.	do.	64 0 27
2726	77864	Chittandi	P. Cheenittampi, &c.	do.	16 0 34
2740	77928	Makkulanai	K. R. Ponnaiya	do.	3 3 31
1828	5858	Iluppachchenai	M. Marakkayappodi, &c.	do.	4 0 29
2719	77845	Chittandi	S. Yasimvava, &c.	do.	35 0 0
2347	76038	Sokampi	A. R. C. Akamatulevvai, &c.	do.	8 0 36
2846	87243 & 87244	Chittandi	Kanni Vannan Vaiyan, &c.	do.	7 3 13
2719	77847	Do.	M. P. H. Mukammattuttampi	do.	16 1 36

No. of Plan.	Lot.	Village.	Name of Defaulter.	Description.	Extent. A. R. P.
2685	77393	Koraikallimadu	Koralai pattu. K. Kannappan, &c.	Paddy land	11 1 24
2624/18	77102	Ponnankanchchenai	Manmunai pattu. S. Joseph	Paddy land	4 1 26
891	10879 & 10880	Vavunativu	T. Seenittampi	do.	24 3 21
553	G 189	Mutalaikkuda	V. Vairamuttupodi, &c.	do.	21 2 20
2657	159 J 59 & 77288	Vepantidel	U. M. Yoosup	do.	4 2 15
890	10835	Karaveddi	T. Amarasinkam	do.	8 2 12
2320	75950	Vepantidel	A. H. M. Ismalevvai	do.	1 2 27
1252	2812	Tevilamunai	K. Kanni, &c.	do.	15 0 15
1252	2817	Do.	K. V. V. Alakippodi	do.	4 3 35
1944	6357	Minachchiyadimadu	M. Karutulevvai	do.	7 3 28
2732	77892	Ampilanturai	P. Umarukatta	do.	1 3 6
1179	2225	Tevilamunai	A. U. Mukamatulevvai	do.	21 1 5
1256	2387	Ampilanturai	K. Kalikkuddi	do.	8 0 21
705	R 292	Kottukkulam	K. Parasiramer, &c.	do.	22 3 20
2788	87122	Iluppayadihchenai	I. Umarukatta	do.	3 1 21
2788	87123 & 87124	Do.	I. V. V. Umarulevvai	do.	5 1 3
2919	87432 & 87433	Pulukunavi	K. V. V. Manmunaippodi	do.	7 3 2
2919	87434	Do.	A. Makammattulevvai	do.	18 1 6
2518	76794	Karaveddi	P. H. K. Kalikkudi, &c.	do.	6 1 34
705	8790	Kottukkulam	S. V. Seenittampi	do.	1 0 0
6	642 to 645	Inuruvillu	M. H. A. Marakkayar	do.	78 0 38
2918	8743	Kadukkamunai	S. Katiramappodi	do.	4 2 8
459	4284	Kovil Porativu	Porativu pattu. V. V. K. Periyatampippodi, &c.	Paddy land	12 1 8
482	4585	Natanai	K. P. H. Mundappodi	do.	8 3 0
459	4289	Kovil Porativu	K. Periyatampippodi Udayar	do.	11 3 18
459	4294	Natanai	S. V. V. Manakappodi	do.	1 0 10
484	4630	Palukamam	K. V. V. Vettivelu, &c.	do.	18 0 20
2317	75938	Do.	N. P. H. Katirasapillai, &c.	do.	8 2 6
483	4597	Do.	K. Tanmar, &c.	do.	4 1 26
2888	87343	Vellaveli	S. P. H. Manakappodi	do.	5 2 25
2893	87359	Do.	K. Sinnattampippodi, &c.	do.	6 1 12
2893	87361	Do.	P. H. K. Alakippodi, &c.	do.	5 2 36
730	8951	Vellankiri	A. Atamvava	do.	74 2 0
2448	76473	Mandur	M. H. A. Marakkayar	do.	20 2 0
1148	1831	Mavadipalli	Karavaku pattu. M. Kasivava	Paddy land	8 0 0
2331	87216	Maddupulai	Nintavur pattu. I. M. Atamlevvai	Paddy land	0 2 38
2330	87213	Chavalakkadai	Sammanturai pattu. M. Aliyarpodi, &c.	Paddy land	9 3 0
2330	87214	Do.	K. Chellappa	do.	1 0 33
2336	87226	Annamalai	P. Katikesu, &c.	do.	15 1 6
1558	4207 & 4208	Sammanturai	M. D. O. Mustafalevvaippodi	do.	21 3 0
2941	87495	Chorikkalmunai	K. Panikkappodi	do.	3 2 17
926	11480	Varippattanchenai	Nadukadu pattu. M. Atamvavappodi, &c.	Paddy land	10 0 36
2921	87439 & 87440	Irakkamam	A. Umarukattappodi	do.	4 2 2
2925	87451	Malvattai	H. Miralevvai	do.	3 2 22
2914	87409 to 87411	Varippattanchenai	M. Akamatulevvai	do.	1 1 20
2568	76950	Panankadu	Akkarai pattu. M. L. U. Utumalevvai	Paddy land	21 0 12
991	194 & 196	Addalachchenai	A. M. Ismail Munnilai	do.	3 1 30
"	197 & 198	Do.	A. V. V. Atamlevvaippodi	do.	20 1 12
"	200	Do.	A. M. Utumalevvai Marakkayar	do.	4 3 21
"	214	Karunkodditivu	A. M. Umarumejyatin	do.	1 0 15
1549	4110, 4115, & 4120	Do.	K. P. H. Ismalevvai Marakkayar	do.	29 3 18
"	4117	Do.	A. Aliyarlevvaipparikari, &c.	do.	10 0 0
"	4119	Do.	U. Akamatumunnilai	do.	10 0 10
"	4122	Do.	U. M. Akamatulevvai, &c.	do.	9 2 11
991	201	Addalachchenai	A. M. Ismail Muunnilai	do.	3 3 33
"	202 & 203	Do.	M. P. H. Aliyarpodi	do.	3 0 31
"	205	Do.	do.	do.	3 0 21
"	212	Do.	do.	do.	0 3 15
1549	4109	Karunkodditivu	U. P. H. R. C. Akamatulevvai	do.	10 0 8
"	4112	Do.	A. Mukammattukasim	do.	10 0 0
"	4113	Do.	N. Ismalevvai Marakkayar, &c.	do.	10 0 0
"	4114	Do.	U. Avutuppodi, &c.	do.	10 0 11
"	4118	Do.	N. Ismalevvai Marakkayar, &c.	do.	10 0 0
"	4142	Do.	M. M. Mammatuttampi, &c.	do.	22 1 30
"	4143	Do.	M. Ismalevvai Marikkayar, &c.	do.	24 1 14
"	4126 & 4127	Do.	A. K. M. Ibrahim Kariapper	do.	19 3 20
2092	6916	Do.	K. Periyatampi, &c.	do.	28 3 0
2165	7234	Panankadu	A. M. V. V. Aliyarlevvai, &c.	do.	12 1 8
2401	76235	Addalachchenai	A. V. V. Atamlevvaippodi, &c.	do.	5 2 36
2401	76231 to 762 33	Do.	M. V. V. Akamatulevvaippodi, &c.	do.	34 3 10

No of Plan.	Lot.	Village.	Name of Defaulter.	Description.	Extent.		
					A.	R.	P.
1549	4107	Karunkodditivu	H. M. Umarumeiyatinvava	Paddy land	10	0	0
1549	4108	Do.	H. M. Umarumeiyatinvava, &c.	do.	10	0	0
2729	77881	Panankadu	A. Aliyarlevvaipparikari	do.	2	2	23
991	192 & 193	Addalachchenai	P. M. P. H. Mukaiyatinvava	do.	0	3	4
"	195	Do.	do.	do.	0	2	13
"	199	Do.	do.	do.	4	0	0
"	211	Do.	M. P. H. Aliyarlevvai	do.	0	1	21
2729	77877	Panankadu	A. Selaimalevvai, &c.	do.	3	2	3
128	1178	Karunkodditivu	S. Paramamullai, &c.	do.	17	3	36
1708	5232	Panankadu	S. Mirasaivn	do.	5	1	32
2851	87261	Addalachchenai	U. P. H. Selaimalevvai, &c.	do.	3	1	20
2695	77649	Pottuvil	Panawa pattu. D. M. L. Appuhamy	Paddy land	0	3	32
2695	77650	Do.	do.	do.	0	0	31
2677	77344	Pulaveli	Bintenna pattu. L. Bora	Waste land	0	0	24
2708	77760	Eraur	Eraur pattu. K. Nainta Udaiyar	Waste land	3	2	26
3035	87978	Kommaturai	K. Suppramaniam	do.	9	1	26
3077	W 85 & X 85	Puttampuri	M. P. H. Akamatulevvaippodi	do.	6	2	27
2716	77799	Katiraveli	Koralai pattu. K. P. H. Arumukam	Waste land	2	0	32
2905	87390	Murakkoddanchenai	K. Akamatulevvai	do.	0	3	18
3040	88035	Tettativu	Manmunai pattu. V. Kanavatippillai, &c.	Waste land	2	3	34
2927	87456 & 874 57	Porativu	Porativu pattu. M. Chinnappillai	Waste land	0	3	36
268	D 2	Naippaddimunai	Karavaku pattu. A. P. H. Pakkirkuddippodi	Waste land	0	2	10
857	10318 & 10319	Do.	S. V. Sinnattampi Vanniya	do.	3	3	11
1015	370	Viramunai	Sammanturai pattu. S. Sinnattampi Udaiyar, &c.	Waste land	6	0	28
2547	76872	Addalachechenai	Akkarai pattu. U. Atamlevvai	Waste land	1	1	17
1386	3319	Tampaddai	M. Periyatampi	do.	4	0	13
1464	3760	Kolavil	V. Vimappodi	do.	2	1	10

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 939, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தரீர் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு ஆகிஷன் 20 ன் உ.

1903 ம் ஆண்டு ஆகிஷன்மாதம் 18 ன் தேதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாசாணத்த சுவர்ணமேந்த ஏசுந்ரவர்கள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற வாயிதாகட்டப்படாத காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம், லைத்திற்குறி வற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாசாணத்த மட்டக்களப்பு டிஸ்திரிக்டி லிருக்கின்றன.

விந்தனப்பற்று.

விவரம்—வேளாண்மைப்பூமி.

படத்தின்		குறிச்சி.	வாயிதாகட்டாதவரின் பெயர்.	விசாலம.	தரிப்புவிடையுக்கொண்டிருக்க.
இல.	இல.				
2,677	77348	பூலாவெளி	வ. சின்னையா	6 2 13	10
1,348	3205	புலவமலை	அ. குப்பைத்தம்பி	19 2 13	10
434	3927	பங்குடாவெளி	ஏழுஆர்பற்று.		
2,676	77388	வந்தாரூழை	அ. மீரலெவ்வை	8 2 25	10
478	4546	பங்குடாவெளி	மீ. முகம்மதுத்தம்பியு மறுபேரும	17 3 25	10
2,680	77361	காடியனாறு	மே. காசின்வாவா	7 2 0	10
"	77303	ஹே	சி. குமாரவேலு	0 1 30	10
2,683	77382	ஏழுஆர்	ஹே	3 2 28	10
2,681	77365	கொடுவாமடு	அ. கலந்தர்லெவ்வைப்போடி உடை யார்	1 3 18	10
1,821	5835	ஹே	சூ. பொ. த. பொன்னையா	3 2 12	10
2,723	77858	செற்றண்டி	ச. கதிராமன்	8 1 20	10
2,721	77854	ஹே	உ. கலந்தர்லெவ்வை	7 3 21	10
2,174	7258 & 7261	லாவணை	க. கண்ணப்பன்	1 3 37	10
			மீ. காசின்வாவாரப்போடியு மறுபே ரும்	64 0 27	10

படத்தின்		குத்ச்சி.	வாயிதாகட்டாதவரின் பெயர்.	விலாஸம்.		சரிப்புவிலை
இல.	இல.			ஏ. ஹ. ப.	ரூ.	ஏக்கரொள
2,726	77864	சிற்றூண்டி	பொ. சீனித்தம்பியு மறுபேரும	16	0 34	10
2,740	77928	மக்குளானை	சு. ரொ. பொண்ணையா	3	3 31	10
1,828	5858	இலுப்பையடிச்சேனை	மீ. மரைக்காய்ப்போடியு மறுபேரும	4	0 29	10
2,719	77845	சிற்றூண்டி	சி. யாசின வாவாவு மறுபேரும	35	0 0	10
2,347	76038	சோக்கம்பி	உ. சொ. அகமதுலெவ்வையு மறுபேரும	8	0 36	10
2,846	87243 & 87244	சிற்றூண்டி	க. வ. வையனு மறுபேரும	7	3 13	10
2,719	77847	ஹெ	மெ. பொ. த. முகம்மதுத்தம்பி	16	1 36	10
2,685	77393	கோரைகல்விடு	கோறனைப்பற்று. கந்தர் கண்ணப்பனு மறுபேரும	11	1 24	10
2,624/18	77102	பொன்னுங்காணிச் சேனை	மணமுனைப்பற்று. செ. யோசேப்பு	4	1 26	10
891	10879 & 10880	வவுண்தீவு	தி. சீனித்தம்பி	24	3 21	10
553	G 189	முதலையு	வீ. வயிரமுத்தப்போடியு மறுபேரும	21	2 20	10
2,657	I 59, J 59 & 77288	வேப்பந்திடல்	உ. முகம்மது யூசுப்பு	4	2 15	10
890	10835	காவெட்டி	த. அமரசிங்கம்	8	2 12	10
2,320	75950	வேப்பந்திடல்	அ. ஆ. மு. துஸுமாலெவ்வையு	1	2 27	10
1,252	2812	தெவிலாழுனை	கா. வ. கண்ணியு மறுபேரும	15	0 15	10
1,252	2817	தெவிலாழுனை	சு. வ. வி. அளகிப்போடி	4	3 35	10
1,944	6357	மீனாச்சியடிமடு	மு. சுருதுலெவ்வையு	7	3 28	10
2,732	77892	அம்பினாந்துறை	பி. உமதுகத்தா	1	3 6	10
1,179	2 25	தெவிலாழுனை	அ. உ. முகமதுலியா	21	1 5	10
1,256	2887	அப்பினாந்துறை	சு. காளிக்ருட்டி	8	0 21	10
705	R 292	கொத்தூச்சுளம்	க. பரசாராமனு மறுபேரும	22	3 20	10
2,788	87122	இலுப்பையடிச்சேனை	இ. உமதுகத்தா	3	1 21	10
87123 & 87124	ஹெ	புளுசூனாவி	சு. வ. வி. உமதுலெவ்வையு	5	1 3	10
2,919	87432 & 87433	புளுசூனாவி	க. வ. வி. மணமுனைப்போடி	7	3 2	10
87434	ஹெ	காவெட்டி	அ. முகம்மதுலெவ்வையு	18	1 6	10
2,518	76794	காவெட்டி	பொ. த. க. காளிக்ருட்டியு மறுபேரும	6	1 34	10
705	8790	கொத்தூச்சூனம்	விவரம்—வேளாண்மைப்பூமி. சி. வ. சீனித்தம்பி	1	0 0	10
6	642-645	ஈளுருவில்லு	மு. ஆ. அகமதுலெவ்வையு மரைக்காயர்	78	0 38	10
2,918	8743	உடுக்காய்முனை	சி. மு. சதிராயப்போடி	4	2 8	10
459	4284	கோவல்போர்தீவு	போர்தீவுப்பற்று. வ. வி. கு. பெரியதம்பிப்போடியு மறுபேரும	12	1 8	10
482	4585	நாதனை	க. பொ. த. முண்டப்போடி	8	3 0	10
459	4289	கோவில்போர்தீவு	கு. பெரியதம்பி உடையார்	11	3 18	10
459	4294	நாதனை	சி. வ. வி. மாணாப்போடி	1	0 10	10
484	4630	பலுராமம்	க. வ. வி. வெற்றிவேலு மறுபேரும	18	0 20	10
2,317	75938	ஹெ	நா. பொ. த. கதிரேசயின்னையு மறுபேரும	8	2 6	10
483	4597	ஹெ	சா. தமைரு மறுபேரும	4	1 26	10
2,888	87343	வெல்லாவெளி	சி. பொ. த. மாணாப்போடி	5	2 25	10
2,893	87359	ஹெ	கு. சின்னத்தம்பிப்போடியு மறுபேரும	6	1 12	10
730	8951	வெல்லங்கிரி	பொ. த. ச. அளகிப்போடியு மறுபேரும	5	2 36	10
2,448	76473	மண்டூர்	அ. ஆதர்வாவா	74	2 0	10
1,148	1831	மாவடிப்பள்ளி	ம. ஆ. அகமதுலெவ்வையு மரைக்காயர்	20	2 0	10
2,831	87216	மாட்டுப்பளை	கரைவாருப்பற்று. இ. ம. ஆதர்வாவா	0	2 38	10
2,830	87213	சுமமாந்துறைப்பற்று.	விவரம்—வேளாண்மைப்பூமி. மு. அந்நாயர் போடியும மறுபேரும	9	3 0	10
87214	ஹெ	சுளக்கடை	க. செல்லைப்பா	1	0 33	10

படத்தின்		குறிச்சி.	வாயிதாசுட்டாதவரின் பெயர்.	வீசாலம.	தரிப்புவிட ஏக்கரொள் றுக்கு
இல.	இல.		ஏ. டி. ப.	கு.	
2,836	87226	அன்னமலை	பெ. கார்த்தீசேகம் மறுபேரும	15 1 6	10
1,558	4207 & 4208	சம்மாந்துறை	மி. உ. டி. ஆ. முஸ்தபா லெவ்வைப் போடி	21 3 0	10
2,941	87495	சொறிக்கலமுனை	க. பணிக்கப்போடி	3 2 17	10
926	11480	நாடுகாடுபற்று வரிப்பத்தன்சேனை	விவரம்—வேளாண்மைப்பூமி. மீ. ஆதம்வாவாப்போடியும் மறுபேரும	10 0 36	10
2,921	87439 & 87440	இளக்காமம்	ஆ. உமறுகத்தாப்போடி	4 2 2	10
2,925	87451	மல்வத்தை	அ. மீராலெவ்வை	3 2 2	10
2,914	87409-87411	வரிப்பத்தன் சேனை	மீ. அசமது லெவ்வை	1 1 20	10
2,568	76950	அக்கரைப்பற்று. பணங்காடு	விவரம்—வேளாண்மைப்பூமி. மு. லெ. உ. உதுமாலெவ்வை	21 2 12	10
991	194 & 196	அட்டாளச்சேனை	அ. மீ. இஸ்மாயில் முன்னினை	3 1 30	10
"	197 & 198	ஹெ	அ. வ. வி. ஆதம்லெவ்வைப்போடி	20 1 12	10
"	200	ஹெ	ஆ. ம. உதுமாலெவ்வை மரைக்காயர்	4 3 21	10
"	214	கருங்கொட்டித்தீவு	அ. மு. உமறு மெய்யதின்	1 0 15	10
1,549	4110, 4115 & 4120	ஹெ	ச. பொ. த. இஸ்மாலெவ்வை மரைக்காயர்	29 3 18	10
"	4117	ஹெ	அ. அலியார் லெவ்வைப் பரிசாரிய மறுபேரும	10 0 0	10
"	4119	ஹெ	உ. அசமது முன்னினை	10 0 10	10
"	4122	ஹெ	உ. ம. அசமது லெவ்வையுமறு பேரும	9 2 11	10
991	201	அட்டாளச்சேனை	அ. மீ. இஸ்மாயில் முன்னினை	3 3 33	10
"	202 & 203	ஹெ	மீ. பொ. த. அலியார்போடி	3 0 31	10
"	205	ஹெ	ஹெ	3 0 21	10
"	212	ஹெ	ஹெ	0 3 15	10
1,549	4109	கருங்கொட்டித்தீவு	உ. பொ. த. கொ. அசமதுலெவ்வை	10 0 8	10
"	4112	ஹெ	அ. முகம்மது காசிம்	10 0 0	10
"	4113	ஹெ	கை. இஸ்மாலெவ்வை மரைக்காய ருமறுபேரும	10 0 0	10
1,549	4114	விவரம்—வேளாண்மைப்பூமி. கருங்கொட்டித்தீவு	உ. அலுதப்போடியுமறுபேரும	10 0 11	10
"	4118	ஹெ	கை. இஸ்மாலெவ்வை மரைக்காய ருமறுபேரும	10 0 0	10
"	4142	ஹெ	மீ. ம. மம்மதுதத்தம்பியு மறுபேரும	22 1 30	10
"	4143	ஹெ	மீ. இவுறூலெவ்வை மரைக்காயரு மறுபேரும	24 1 18	10
"	4126 & 4127	ஹெ	அ. கா. மு. இ. காரியப்பா	19 3 20	10
2,092	6916	கருங்கொட்டித்தீவு	ச. பொ. யதம்பியு மறுபேரும	28 3 0	10
2,165	7234	பணங்காடு	அ. ம. வ. வி. அலியார்லெவ்வையு மறுபேரும	12 1 8	10
2,401	76235	அட்டாளச்சேனை	அ. வ. வி. ஆதம்லெவ்வைப்போடி	5 2 36	10
"	76231-76233	ஹெ	மீ. வ. வி. அசமதுலெவ்வைப்போடி மறுபேரும	34 3 10	10
1,549	4107	கருங்கொட்டித்தீவு	அ. மு. உமறுமெய்யதின்வாவா	10 0 0	10
"	4108	ஹெ	ஹெ	10 0 0	10
2,729	77881	பணங்காடு	அ. அலியார்லெவ்வைப் பரிசாரி	2 2 23	10
991	192 & 193	அட்டாளச்சேனை	பை. மு. பொ. த. முகையதின்வாவா	0 3 4	10
"	195	ஹெ	ஹெ	0 2 13	10
"	199	ஹெ	ஹெ	4 0 0	10
"	211	ஹெ	மீ. பொ. த. அலியார்லெவ்வை	0 1 21	10
2,729	77877	பணங்காடு	அ. சிலேமாலெவ்வையு மறுபேரும	3 2 3	10
128	1178	கருங்கொட்டித்தீவு	ச. பரமமுஸ்லியு மறுபேரும	17 3 36	10
1,708	5232	பணங்காடு	சீ. மீராசாயவு	5 1 32	10
2,851	87261	அட்டாளச்சேனை	உ. பொ. த. சிலேமாலெவ்வையு மறுபேரும	3 1 20	10
2,695	77649	பொத்துவில்	பாணகைப்பற்று. டொ. மா. லபுகமை அப்புலாமி	0 3 32	10
"	77650	ஹெ	ஹெ	0 0 31	10

படத்தின் இல.		இல.	குறிச்சி.	வாய்தாகட்டாதலரின் பெயர்.	விசாரம. வ. து. ப.	தற்ப்புவிசை ஏக்கரொண் துக்கு ரு.
2,677	77344		பூலாவெளி	விரம—தோட்டப்பூமி. விநகரபோரூ ஏரூபுற்று.	0 0 24	10
2,708	77760		ஏரூபூர்	ச. நயிந்தை உடையார்	3 2 26	10
3,035	87978		கொம்மதுறை	ச. சுப்பிரமணியம்	9 1 26	10
3,037	W 85 & X 85		புத்தம்புரி	மெ. பொ. த. அகமதுலெவவைப் போடி	6 2 27	10
2,716	77799		கதிரவெளி	கோரணப்பற்று. க. பொ. த. ஆறுமுகம்	2 0 32	10
2,905	87390		முறக்கொட்டான் சேனை	ச. அகமதுலெவவை	0 3 18	10
3,040	88035		தேத்தாத்திவு	மண்முனைப்பற்று. வை. கணபதிப்பிள்ளையு மறுபேரும	2 3 34	10
2,927	87456 & 87457		போரதிவு	பாரதிவு பற்று. மா. சின்னப்பிள்ளை	0 3 36	—
268	D 2		நாய்ப்பட்டிமுனை	கரைவாகுப்பற்று. விவரம—தோட்டப்பூமி. அ. மு. பொ. த. பைக்கீர்குட்டிப் போடி	0 2 10	10
857	10313 & 10319		ஷெ	ச. வ. சின்னத்தம்பி வன்னிமை	3 3 11	10
1,015	370		வீரமுனை	சம்மாந்துறைப்பற்று. விவரம—தோட்டப்பூமி. சி. சின்னத்தம்பி உடையார்	6 0 28	10
2 547	76872		அட்டாளச்சேனை	அக்கரைப்பற்று. விவரம—தோட்டப்பூமி. உ. துதம்பலெவவை	1 1 17	10
1356	3319		தம்பட்டை	மா. பெரியதம்பி	4 0 13	10
1464	3760		கோளாவில்	வே. வீமாப்போடி	2 1 10	10

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனையின் கொள்கைகளைப்பற்றியும் மட்டக் களப்பு அரசாட்சி சசனறுத்துறையவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
எவெறட்டும் தூர்ண்,
இராசாங்க விசுதர்.

No. 940, E. P.

Colonial Secretary's Office,
Colombo, July 2, 1903.

ON Tuesday, August 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Kottiyar division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
88894	Toppur	Wappu Marakkayar	Scrub fit for paddy	3 3 22	10
Preliminary plan 3,208. Claimant—Crown.					
88745	Marutadichenai	M. Supramaniam	Jungle fit for garden	2 1 2	10
88746	Do.	M. Singaravelupathan	do.	2 0 5	10
88747	Do.	Encroachment by Chellappah and another	Paddy field	0 1 5	10
88748	Do.	do.	do.	0 0 3	10
88749	Do.	do.	do.	0 0 8	10
88750	Do.	Ramoo Marimuttu	Jungle fit for paddy	3 1 0	10
Preliminary plan 3,145.					
88543	Pallikkudiyiruppu	Rev. T. Knapp	Open land fit for garden	1 1 20	13
88544	Do.	—	do.	1 0 22	13
Preliminary plan 3,169.					
88644	Sampur	K. Suppramaniam	Scrub jungle fit for paddy	2 0 12	13
Preliminary plan 3,198.					
88754	Sampur	P. Virakutti	Jungle fit for paddy	5 0 14	10
88757	Do.	Encroachment by Veerakutti	Paddy field	0 1 10	13
88758	Do.	do.	do.	0 0 1	13
88759	Do.	Encroachment by Kandappen	Cocoanut garden	1 1 6	50
Preliminary plan 3,195.					
88743	Kankuveli	G. Pattiniyan	Open land fit for paddy	3 0 17	10
88744	Do.	Encroachment by Meerasa	Field	0 0 21	13

Lot.	Village:	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				P.	Rs.	
Preliminary plan 3,133.						
88493	Mutur	Marian Anthoni	Scrub fit for paddy	13	0	6 10
Preliminary plan 3,186.						
88718	Ichchilampattai	A. Palanittampi	Jungle fit for cocoanut garden	2	2	32 10
88719	Do.	—	Cocoanut garden	0	1	9 13
88720	Do.	Encroachment by Thampapillai	do.	0	3	0 20
Preliminary plan 3,187.						
88721	Sampur	P. Veluppillai	Garden	0	1	4 10
88722	Do.	do.	Old clearing fit for paddy	4	0	32 10
88724	Kunittivu	K. Seenivasakapillai.	Jungle fit for garden	1	0	5 13

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 940, E. P.

கொலோனியல் சுககிந்த்தார் ஆபிசில்,
கொழும்பு, 1903 ம் ஆடிமீ 2 ந் உ.

1903 ம ஆண்டு ஆவணிமாதம் 25 ந் தேதி, செவ்வாய்க்கிழமை பிற்பகல் 1 மணிக்கு தன் ஆபிசில் கீழ் மா காணத்து திரிகோணமலை டிஸ்திரிக்டின் உதவி கயற்றாமேநது ஏசனறவர்களால் இசனடியிற சொலலப்படடி ருககிற முடிநகரூரிய காணிகத துண்டுகளை, அரசாட்சியாரால உததரவபண்ணப்படடிருகுகும் பொருத்தப்பிரகாரம் ஏலத்திறகூறி விந்கப்படும்.

23 காணிகத துண்டுகள், கீழ் மா காணத்து திரிகோணமலை டிஸ்திரிக்டின் கொட்டியாபுரப் பகுதியி லிருக்கின்றது.

இல.	சூழ்ச்சி.	கேள்விக்காரனின் பெயர்.	வகை.	தரிப்புவினை		
				வசாலம்.	ஏக்கரொன்	
பிளான இலக்கம் 3,208. உரித்தாளர்—அரசாட்சியார்.				அ. மூ. ப.	நூ.	
88894	தோப்பூர்	கேள்விக்காரனின் பெயர்.	வாப்பிரமணியன்	3	3	22 10
பிளான இலக்கம் 3,196.						
88745	மருதடிச்சேனை	எம். சுப்பிரமணியம்	நெற்கேற்றகாடு	2	1	2 10
88746	ஓடி	எம். சிங்காரவேலுப்பத்தா	ஓடி	2	0	5 10
88747	ஓடி	செல்லப்பாவும மறுபேரும	ஓடி	0	1	5 10
88748	ஓடி	கூட்டியடைக்கப்பட்ட	தரை	0	0	3 10
88749	ஓடி	தரை	நெற்றரை	0	0	8 10
88750	ஓடி	ராமு மாந்முதது	நெற்கேற்றகாடு	3	1	0 10
பிளான இலக்கம் 3,145.						
88543	பள்ளிகுடியிருப்பு	நெவரன் எஸ். நாய்ப்	வெட்டைத்தறை	1	1	20 13
88544	ஓடி	—	ஓடி	1	0	22 13
பிளான இலக்கம் 3,169.						
88644	சம்பூர்	கே. சுப்பிரமணியம்	நெற்கேற்ற மந்தி	2	0	12 13
பிளான இலக்கம் 3,198.						
88751	சம்பூர்	பி. வீரகருடய	நெற்கேற்றகாடு	5	0	14 10
88757	ஓடி	வீரகருடடியால கூட்டப்பட்ட	தரை	0	1	10 13
88758	ஓடி	தரை	ஓடி	0	0	1 13
88759	ஓடி	கந்தப்பனால் கூட்டப்பட்ட	தரை	1	1	6 50
பிளான இலக்கம் 3,195.						
88743	கங்குவேலி	ஜி. பத்தினியன்	நெற்கேற்ற வெட்டை	3	0	17 10
88744	ஓடி	மீராசாவால கூட்டியடைக்கப்பட்டது	வயல	0	0	21 13
பிளான இலக்கம் 3,133.						
88493	மூதூர்	மரியான அந்தோனி	நெற்கேற்றதரை	13	0	6 10
பிளான இலக்கம் 3,186.						
88718	ஈச்சிலம்பத்தை	எ. பன்னித்தம்பி	தென்னந்தோட்டை	2	2	32 10
88719	ஓடி	—	தூக்கேற்ற தரை	0	1	9 13
88720	ஓடி	தம்பாபிள்ளையால கூட்டப்பட்டதரை	—	0	3	0 20

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்புவிசை ஏக்கரங்கள்	
				விசாலம். ஏ. ரூ. ப.	றுக்கு ரூ.
		பிளான இலக்கம் 3,187.			
88721	சமபூர்	பி. வேலுப்பிள்ளை	சீசாட்டம்	0 1 4	10
88722	சுட	சுட	நெற்கேற்ற பழைய தரை	4 0 32	10
88724	கூனித்தீவு	சே. சீனிவாசப்பிள்ளை	தேரட்டத்துக்கேற்ற காடு	1 0 5	13

இக்காணிக்களைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் வீறபனவின் கொந்தீசுகளைப் பற்றிக் கிரிக்கோணமல் உதவி ஏசுனறரிடத்திலும் மறிந்கொள்ளலாம்.

மகோத்தமா அவர்களினது உடலையின்படி,
எவெறட இம தூர்ன்,
இராசாங்க விகிசர்.

No. 941, E. P.

Colonial Secretary's Office,
Colombo, July 7, 1903.

ON Wednesday, August 26, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs. c.		
Preliminary plan 2,785.—Eraur pattu. Claimant - Crown.							
87108	Chenkalladi	A. Miralevvaippodi Vanniya	Jungle fit for paddy	7 1 28	12 0	12 0	
87108A	Do.	do.	do.	3 3 30	12 0	12 0	
87108B	Do.	do.	do.	1 3 15	12 0	12 0	
87108C	Do.	do.	do.	1 2 30	12 0	12 0	
87108D	Do.	do.	do.	1 2 8	12 0	12 0	
87111	Do.	do.	Paddy field	7 32	12 0	12 0	
87111½	Do.	do.	do.	3 1 0	12 0	12 0	
87112	Do.	do.	do.	0 2 24	12 0	12 0	
87113	Do.	P. H. Chempappodi & Brothers	do.	1 0 34	12 0	12 0	
87114	Do.	M. Chinnappillai	do.	0 1 30	12 0	12 0	
Preliminary plan 3,151.—Rukam pattu.							
88574	Makkulanai	M. V. Umarulevvai Vanniya	Jungle fit for paddy	24 2 24	12 0	12 0	
88576	Do.	M. Sinna Atampodi, &c.	do.	10 3 3	12 0	12 0	
Preliminary plan 3,126.—Akkarai pattu.							
88470	Panankadu	P. M. Mukaiyatini	Marshy ground	0 0 27	10 0	10 0	
88471	Do.	do.	Open land fit for paddy	2 0 14	10 0	10 0	
88473	Do.	do.	Paddy land	1 1 0	10 0	10 0	
Preliminary plan 3,199.—Porativu pattu.							
88761	Erakkattuvaddai	K. Kantappan, &c.	Open land fit for paddy	3 3 25	10 0	10 0	
88762	Do.	K. S. Sinnaven	Paddy field	6 3 21	12 0	12 0	
88763	Do.	P. Kantappan	do.	5 0 15	12 0	12 0	
88764	Do.	K. A. Perumalpillai	Garden land	2 2 5	12 0	12 0	
U 86	Do.	do.	do.	1 2 33	12 50	12 50	
88765	Do.	do.	Open land fit for paddy	6 3 16	12 0	12 0	
88766	Do.	do.	Paddy field	27 2 35	12 0	12 0	
88767	Do.	do.	do.	0 1 10	10 0	10 0	
88769	Do.	do.	Open land	3 0 14	12 0	12 0	
88770	Do.	Sinnattampi Vitana	Cocconut garden	0 2 0	12 50	12 50	
88771	Do.	do.	Paddy field	13 3 36	12 0	12 0	
88772	Do.	N. Arunapalan	do.	8 2 12	12 0	12 0	
88774	Do.	A. Akamatulevvai	Jungle land	6 3 26	12 0	12 0	
88775	Do.	P. Kalikkuddi	do.	3 1 27	12 0	12 0	
88777	Do.	do.	do.	3 1 21	12 0	12 0	
88778	Do.	P. M. Ivuralevvai, &c.	Paddy field	10 2 28	12 0	12 0	
88779	Do.	I. Avakkar	do.	10 1 34	12 0	12 0	
88780	Do.	A. Sailapatin	do.	10 1 32	12 0	12 0	
88781	Do.	do.	Garden land	0 0 20	12 0	12 0	
88782	Do.	A. Akamatulevvai	Paddy field	36 1 7	10 0	10 0	
88783	Do.	P. Kalikkuddi, &c.	do.	12 0 18	12 0	12 0	
88784	Do.	K. A. M. Nakan	do.	20 2 36	12 0	12 0	
88785	Do.	V. Perumalpillai	do.	13 1 15	12 0	12 0	
88786	Do.	do.	Cocconut garden	0 2 18	12 50	12 50	
88787	Do.	do.	Paddy field	14 2 25	10 0	10 0	
88788	Do.	K. A. Perumalpillai	do.	14 2 10	12 0	12 0	
88789	Do.	Buggera	do.	8 0 18	10 0	10 0	
Preliminary plan 3,099.—Eraur pattu.							
88305	Pankudaveli	M. Karuvaltampi	Jungle fit for paddy	8 3 24	12 0	12 0	
Preliminary plan 477.—Manmunai pattu.							
4539	Veppantidal	M. Mukaiyatinvava	Jungle fit for paddy	2 0 32	10 0	10 0	

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
Preliminary plan 3,131.—Porativu.						
88489	Natunai	N. Ampikapakapillai	Paddy land	5	0 12	10 0
88490	Do.	V. V. Periyatampi	do.	5	3 16	10 0
Preliminary plan 2,307—Koralai.						
75861	Miravodai	A. Mokamatutampi	Cocconut land	0	0 33	10 0
Preliminary plan 2,370.						
76104	Vakarai	K. Kantappen	Jungle fit for cocconut	13	1 33	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 941, E. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபீசர்,
 கொழும்பு, 1903 ம ஆண்டு ஆடிமீன் 7 ந் உ.

1903 ம ஆண்டு ஆவணிமாதம் 26 ந் தேதியாகிய புதன் கிழமையிலு மதலையடுத்த நாட்களிலு முற்பகல் கிழக்கு மாகாணத்து கவறணமேந்தி ஏசைறவாகள் தனது ஆபீசில் இதனடியிற சொல்லப்படடிருகிற முடிசு குடிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற கூறி விற்பாரா.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மலதிறிககிலிருககின்றன.

பிளான இலக்கம் 2,785. ஏறாபுறம்.
 உரித்தாளர்—முடிசுகுடிய.

தரிப்புக்கை
 ஏக்கர் ஒன்
 ன்சாலம். \$ றுகள்.
 ஏ. றா.ப. ரூ. #.

இல.	குறிச்சி.	கேள்வுகாரணியின் பெயர்.	விவரம்.	ஏ. ர. ப.	ரூ. #.
87108	செங்கலய	அ. மீராலெவ்வைப்போடி வண்ணிமை	வேளாண்மைக்கேற் ற காடு	7 1 28	12 0
87108A	செடி	செடி	செடி	3 3 30	12 0
87108B	செடி	செடி	செடி	1 3 15	12 0
87108C	செடி	செடி	செடி	1 2 30	12 0
87108D	செடி	செடி	செடி	1 2 8	12 0
87111	செடி	செடி	வயல்	7 0 32	12 0
87111½	செடி	செடி	வயல்	3 1 0	12 0
87112	செடி	செடி	வயல்	0 2 24	12 0
87113	செடி	பொ. த. செம்பாப்போடியும் சகோதரரும்	வயல்	1 0 34	12 0
87114	செடி	மு. சின்னப்பிள்ளை	வயல்	0 1 30	12 0
படம் 3,151. றாகம்பறம்.					
88574	மக்குளபனை	மீ. வ. உமறுலெவ்வை வண்ணிமை	வேளாண்மைக்கேற் ற காடு	24 2 24	12 0
88576	செடி	மீ. சி ஆதம்போடி	செடி	10 3 3	12 0
படம் 3,126. அக்கரைப்பறம்.					
88470	பனங்காடு	பொ. மு. முகையதீன	சதுப்பு நிலம்	0 0 27	10 0
88471	செடி	செடி	வேளாண்மைக்கேற் ற வெட்டைப்பூமி	2 0 14	10 0
88473	செடி	செடி	வேளாண்மைப்பூமி	1 1 0	10 0
படம் 3,199. போரஜிவுப்பறம்.					
88761	இரக்கத்தவடை	கா. கந்தப்பனு மறுபேரும்	வேளாண்மைக்கேற் ற வெட்டைப்பூமி	3 3 25	10 0
88762	செடி	க. சி. சின்னவன்	வயல்	6 3 21	12 0
88763	செடி	ப. கந்தப்பன்	வயல்	5 0 15	12 0
88764	செடி	கா. அ. பெருமாள்பிள்ளை	தோட்டப்பூமி	2 2 5	12 0
U 86	செடி	செடி	செடி	1 2 33	12 50
88765	செடி	செடி	வேளாண்மைக்கேற் ற வெட்டைப்பூமி	6 3 16	12 0
88766	செடி	செடி	வயல்	27 2 35	12 0
88767	செடி	செடி	வயல்	0 1 10	10 0
88769	செடி	செடி	வெட்டைப்பூமி	3 0 14	12 0
88770	செடி	சின்னத்தம்பி விதானை	தெனைந்தோட்டம்	0 2 0	12 50
88771	செடி	செடி	வயல்	13 3 36	12 0
88772	செடி	ந. அருணபாலன்	வயல்	8 2 12	12 0
88774	செடி	அ. அகமது லெவ்வை	காட்டுப்பூமி	6 3 26	12 0
88775	செடி	ப. காளிகுடி	செடி	3 1 27	12 0
88777	செடி	செடி	செடி	3 1 21	12 0
88778	செடி	ப. மீ. இவறுலெவ்வையும் மறுபேரும்	வயல்	10 2 28	12 0
88779	செடி	இ. அவகர்	வயல்	10 1 34	12 0
88780	செடி	ஆ. செயலாபதின	வயல்	10 1 32	12 0

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	தரிப்புவிட ஏக்கரொன்	
				விசாலம். ஏ. மு. ப.	மக்கு. ரூ. ச.
88781	இரகத்தனுவடை	அ. செயலாபதின	தோட்டப்பூமி	0 0 20	12 0
88782	ஓடி	அ. அசமது வெவவை	வயல	36 1 7	10 0
88783	ஓடி	ப. காளிக் சீடழியு மறுபேரும	வயல	12 0 18.	12 0
88784	ஓடி	சா. அ. ம. நாகன்	வயல	20 2 36	12 0
88785	ஓடி	வ. பெருமாள் பிள்ளை	வயல	13 1 15	12 0
88786	ஓடி	ஓடி	வயல	0 2 18	12 50
88787	ஓடி	ஓடி	தெனணந்தோட		
			டம	14 2 25	10 0
88788	ஓடி	ச. அ. பெருமாள் பிள்ளை	வயல	14 2 10	12 0
88789	ஓடி	வருபுன	வயல	8 0 18	10 0
		படம 3,099. ஏறூரூபறறு.			
88305	பங்குடாவெளி	ம. கருவல்தம்பி	வேளாண்மைக்கேற்ற காடு	8 3 24	12 0
		படம 477. மணமுனைப்பறறு.			
4539	வேப்பந்திடல்	மீ. முகையதீனவாவா	வேளாண்மைக்கேற்ற காடு	2 0 32	10 0
		படம 3,131. சபாரதீவுப்பறறு.			
88489	நாதனை	நொ. அம்பிகபாகபிள்ளை	வேளாண்மைப்பூமி	5 0 12	10 0
88490	ஓடி	வ. வி. பெரியத்தம்பி	ஓடி	5 3 16	10 0
		படம 2,307. கோறளைப்பறறு.			
75861	முறுவோடை	அ. முகமதுத்தம்பி	தெனணைக்கேற்ற பூமி	0 0 33	10 0
		படம 2,370.			
76104	வாகரை	க. கந்தப்பன	தெனணைக்கேற்ற காடு	13 1 33	10 0

இக்காணிக்களைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனைவின் கொடுத்திசுகளைப்பற்றியும் மட்டகளைப்படி அரசாட்சி ஏசெனறுத்துரை யவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
எவெறட இய. தூரன்,
இராசாங்க வந்தர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,697, N.W. P.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Monday, August 17, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Pitigal korale north and south division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,595.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
11758	Ilippadeniya	Salman Fernando	Crown	Cocoanut garden	0	2 28
11759	Do.	do.	do.	do.	0	2 23
11760	Do.	Elakiriya Veda	do.	Tabacco gala	0	0 38
11761	Do.	do.	do.	Chena	4	1 19
11762	Do.	do.	do.	Field	3	0 12
11763	Do.	do.	do.	Tabacco gala	0	1 36
11764	Do.	J. D. Fernando	do.	Chena	3	1 20
			Preliminary plan 1,141.			
F 479	Todnwawa	—	Gabriel Blanne	Cocoanut garden	1	2 14

Upset price,—Rs. 15 to Rs. 40 per acre

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,697, N.W. P.

වස 1903 නවු ජුනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

වස 1903 නවු ජුනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය. මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය. මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය. මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

වස 1903 නවු ජුනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය. මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය. මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

සිතියම 2,595. අයිතිකම් කිහිපයා—ආණ්ඩුව.

නො.	මම.	ඉ = එම්කාරයා.	අන්දම.	මහස.
11758	ඉලිප්පදෙහිය	සලවත් ප්‍රනාන්දු	පොල් වත්ත	0 2 28
11759	එම	එම	එම	0 2 23
11760	එම	එලකිරිකාවෙද	දුන්තල	0 0 38
11761	එම	එම	හේන	4 1 19
11762	එම	එම	කුඹුර	3 0 12
11763	එම	එම	දන්තල	0 1 36
11764	එම	ජේ. ඩී. ප්‍රනාන්දු	හේන	3 1 20

සිතියම 1,141. අයිතිකම් කිහිපයා—ගාලුපොල් බෙලේනි.

F 475	කොඩුවාව	—	පොල්වත්ත	1 2 14
-------	---------	---	----------	--------

අක්කරයක් මල රූපියල් 15 සිව රූපියල් 40 දක්ව.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුන්ටත්ප්‍රධානියාගේද, විකිණීමේ කොන්දේසි ගැණ වස 1903 නවු ජුනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

ගරුකර උතුමානවකන්සේසේ ආණ්ඩුවෙහි,
එවරුඩ් ඉම් කරන්,
මහසෙනෙහිකාරිස්ථානයේ.

No. 1,698, N.W. P.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Thursday, July 30, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty seven allotments of lands situated in the Demala hatpattu, Puttalam pattu, and Kalpitiya divisions of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,783. Village—Kandakuli.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
12608	The Crown	Senadin Marikar	Cocoanut 4 to 5 years old	2 3 12	25 0
V 1214	Do.	B. D. Joseph of Pamunugama	Sandy waste	3 3 34	10 0
W 1214	Do.	do.	Waste land, high ground	0 1 18	12 0
X 1214	Do.	do.	do.	0 0 10	12 0
Y 1214	Do.	do.	Waste land, contains 6 cocoanut trees 8 to 11 years old	6 0 34	16 0
12609	Juse Appu Juan Appu of Kandakuli	The Crown	Waste land, contains 5 fish curing sheds	1 2 18	12 50
12569	The Crown	Preliminary plan 2,765. The Crown	Village—Periyakulam. Paddy field	2 1 0	60 0
12570	The Crown	Preliminary plan 2,766. The Crown	Village—Inginiwitiya. Paddy field	2 0 18	60 0
12582	M. Ana Asanar of Anamaduwa	Preliminary plan 2,771. The Crown	Village—Anamaduwa. Abandoned garden	0 3 12	15 0
12885	—	do.	Jungle	0 0 22	15 0
Q 1214	The Crown	Preliminary plan 2,776. Panchirala Vel-vidane and two others	Village—Mahauswewa. Paddy field	3 3 0	10 0
R 1214	Do.	do.	Abandoned paddy field	2 2 3	10 0
S 1214	Do.	do.	do.	4 2 8	10 0
12592	Kapuruhamige Mudalihami and Kirihami	Preliminary plan 2,777. The Crown	Village—Rachchrogama. Low jungle	8 0 22	10 0
12594	Do.	do.	do.	5 0 14	10 0
12601	Mudalihamige Panchirala of Tammanawetiya	Preliminary plan 2,782. The Crown	Village—Mahamadawachchiya. Low jungle (suitable for paddy)	21 3 0	10 0
12605	Do.	do.	Jungle	7 1 20	10 0

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 2,730. Village—Kuravankudil.					
12422	The Crown	The Crown	Low jungle, sandy	5 1 0	10 0
12423	Do.	do.	Cocoanuts 8 to 11 years old	0 2 2	150 0
12424	Do.	do.	Scrub jungle	12 1 0	10 0
12425	Do.	do.	Low jungle, sandy	0 2 6	10 0
12426	Do.	do.	do.	11 0 0	10 0
12427	Do.	do.	do.	6 2 24	10 0
12428	Do.	do.	do.	0 1 24	10 0
12429	Do.	do.	do.	7 0 0	10 0
12430	Do.	do.	Cocoanut 3 to 6 years old	2 1 35	125 0
12431	Do.	do.	do.	1 2 12	100 0
12432	Do.	do.	Low jungle, sandy	6 3 24	10 0
12434	Do.	do.	do.	7 3 24	10 0
12435	Do.	do.	Cocoanut 15 to 25 years old	0 1 24	175 0
12436	Do.	do.	A few abandoned cocoanut trees	0 1 12	50 0
Preliminary plan 1,771. Village—Motuvaram.					
8904a	The Crown	The Crown	Jungle suitable for cocoanuts	11 1 0	15 0
8904b	Do.	do.	do.	10 0 0	15 0
8904c	Do.	do.	do.	10 0 0	15 0
8904d	Do.	do.	do.	10 0 0	15 0
8904e	Do.	do.	do.	10 0 0	15 0
8904f	Do.	do.	do.	10 0 0	15 0
8904g	Do.	do.	do.	10 0 0	15 0
8904h	Do.	do.	do.	10 0 0	15 0
8904i	Do.	do.	do.	10 0 0	15 0
Preliminary plan 2,774. Village—Anavasal.					
O 1214	The Crown	A. L. Mohamado Siddick	Cocoanut garden 2 to 8 years old	1 3 0	150 0
P 1214	Do.	do.	Cocoanut garden, old trees	2 0 4	250 0
Preliminary plan 1,723. Village—Uppudaluwa.					
8752	The Crown	V. Siman Pulle	Cocoanut 12 years old	0 2 22	150 0
8753	Do.	Savery Santiago	Cocoanut 4 years old	0 0 6	10 0
8754	Do.	Santiago Lucas	do.	0 0 21	10 0
Village—Daluwa.					
8755	The Crown	Heirs of Bastian Suakino	Cocoanut 10 years old	0 1 27	10 0
8756	Do.	Heirs of Bastian Marisal	do.	1 1 11	20 0
8758	Do.	Philip Anthoni	Cocoanut 5 years old	0 1 21	10 0
8759	Do.	The Crown	Cocoanut 12 years old	0 0 5	10 0
8761	Do.	Heirs of Bastian Marisal for portion, the rest Crown	Jungle and cocoanut 6 years old	19 3 31	10 0
8757	Do.	B. Siman Pulle	Cocoanut 15 years old	0 0 25	20 0
Preliminary plan 2,320. Village—Kandakuli.					
10883	Julian Pulle	Pariyari Manuel	Jungle	28 2 26	20 0
Preliminary plan 176. Village—Wattanan.					
2037	The Crown	The Crown	—	9 3 34	10 0
2038	Do.	do.	—	9 3 27	10 0
Preliminary plan 148. Village—Mampuri.					
R 20½	The Crown	The Roman Catholics	Sandy ground	38 0 20	10 0
Preliminary plan 259. Village—Talavillu.					
N 86	The Crown	The Crown	Scrub jungle and sandy soil	80 1 0	10 0
O 86	Do.	do.	do.	84 0 0	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,698, N.W. P.

විෂි 1903 ක්වු ජුනි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටර්ස් උත්තරාත්තේස්ස් නිවැරදිවේදියා.

විෂි දිනාවේ පුත්තලම් උපවිජයාලයාත්තේස්ස් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් පොත්වල නිවැරදිව ප්‍රකාරයට විෂි 1903 ජුලි මස 30 වෙනි මුහුණපත්තියද 10 පුත්තලම් කම්වේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

විෂි දිනාවේ පුත්තලම් පලාතේ අදමලනත්තේස්ස් පුත්තලම්පත්තුවේ සහ කල්පිටියේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහි ම 2,783. ගණ—කන්දකුලි.

කො.	ඉල්ලම්කාරයා.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත.	පවත්ගන්න
12608	ආණ්ඩුව	සේනදීප මරික්කර්	4 හිට 5 අවුරුදු පොල් ගස	අ. රු. ප.	ගණන. රු. ග.
				2 3 12	25 0

කො.	ඉල්ලුම්කාරයා.	අයිතියක් කියන්නා.	අන්දම.	පවසන සහ		
				මහත.	ගණන.	
				අ. රු. ප.	රු. අ.	
V 1214	ආණ්ඩුව	පවුනුගමුව වි. හි. ජෝසප්	හිස්වැලිබිම	3	3 34	10 0
W 1214	එම	එම	හිස්ඉවෑ, උස්පොලව	0	1 18	12 0
X 1214	එම	එම	එම	0	0 10	12 0
Y 1214	එම	එම	8වේ හිට 11වේ අවුරුදු ඇති පොල්ගස් 6 සහ හිස් ඉවම	6	0 34	16 0
12609	කන්දකුලිය ජූස් අප්ප, ජුවන්අප්ප ආණ්ඩුව		මාළු වෙලක මඩු 5 ඇති හිස්බිම	1	2 18	12 50
12569	ආණ්ඩුව	සිතියම 2,765. ගම—පරිකකුලම.	ආණ්ඩුව වෙල	2	1 0	60 0
12570	එම	සිතියම 2,766. ගම—ඉතිතිවිටි.	ආණ්ඩුව එම	2	0 18	60 0
12582	ආනමඩුවේ ඇම්. ඒ. අස්සනර්	ආණ්ඩුව	පාළුවන්ක කැලේ	0	3 12	15 0
12885	එම	සිතියම 2,776. ගම—මහඋස්වැව.	එම	0	0 22	15 0
Q 1214	ආණ්ඩුව	පුවරුල පොල්විදුනේ සහ තවත් 2කෙකක්	වෙල	3	3 0	10 0
R 1214	එම	එම	පාළුවෙල	2	2 3	10 0
S 1214	එම	සිතියම 2,777. ගම—රුවිතගම.	එම	4	2 8	10 0
12592	කපුරුගාමිගේ මුදලි ගම සහ කිරිගාමි ආණ්ඩුව		මිටිකැලේ	8	0 22	10 0
12594	එම	සිතියම 2,782. ගම—විකාමැදේ විවිම.	එම	5	0 14	10 0
12601	මුදලිගාමිගේ පුත්ඵරුල ගමවන්නා වැටිපේ ආණ්ඩුව		මිටිකැලේ විවරව ගොඳයි	21	3 0	10 0
12605	එම	සිතියම 2,730. ගම—කුරුවන්කහිසිල්.	කැලේ	7	1 20	10 0
12422	ආණ්ඩුව	ආණ්ඩුව	මිටිකැලේ, වැල්ල	5	1 0	10 0
12423	එම	එම	8වේ හිට 11 අවුරුදු වෑස පොල්ගස්	0	2 2	150 0
12424	එම	එම	කපුකැලේ	12	1 0	10 0
12425	එම	එම	මිටිකැලේ, වැල්ල	0	2 6	10 0
12426	එම	එම	එම	11	0 0	10 0
12427	එම	එම	එම	6	2 24	10 0
12428	එම	එම	එම	0	1 24	10 0
12429	එම	එම	එම	7	0 0	10 0
12430	එම	එම	පොල්ගස් 3෦෪ හිට 6 අවුරුදු	2	1 35	125 0
12431	එම	එම	එම	1	2 12	100 0
12432	එම	එම	මිටිකැලේ, වැල්ල	6	3 24	10 0
12434	එම	එම	එම	7	3 24	10 0
12435	එම	එම	පොල්ගස් 15෦෪ හිට 25 අවුරුදු	0	1 24	175 0
12436	එම	එම	වික්කතාව ඇති පොල්ගස්	0	1 12	50 0
8904A	එම	සිතියම 1,771. ගම—මොහොන්කුමාරම්. ආණ්ඩුව	පොල් වග. කෙරිවෙට් කැලේ	11	1 0	15 0
8904B	එම	එම	එම	10	0 0	15 0
8904C	එම	එම	එම	10	0 0	15 0
8904D	එම	එම	එම	10	0 0	15 0
8904E	එම	එම	එම	10	0 0	15 0
8904F	එම	එම	එම	10	0 0	15 0
8904G	එම	එම	එම	10	0 0	15 0
8904H	එම	එම	එම	10	0 0	15 0
8904I	එම	එම	එම	10	0 0	15 0
O 1214	එම	සිතියම 2,774. ගම—ආනමාසල්. ඒ. අ. ලේ. මුතාදු සිදික්	අවුරුදු 2෨හ හිට 8 අවුරුදු වෑස ඇති පොල් වන්න	1	3 0	150 0
P 1214	එම	එම	වෑස ඇති පොල්වන්න	2	0 4	250 0
8752	එම	සිතියම 1,723. ගම—උස්පුදුවැව.	ම. සිමන්සල්ලේ	12	෦෪ 22	150 0
8753	එම	සවිච්ඡන්දනගාභය	4 එම	0	0 6	10 0
8754	එම	සන්ධ්‍යාගාභය	එම	0	0 21	10 0

කො.	ඉල්ලීකාරයා.	අයිතිකම් නිකුත් කොට වෙලාව.	අන්දම.	මහත. අ. රු. ප.	පවත්ගත්ත ගණන. රු. ග.
8755	ආණ්ඩුව	අලු-දම්ම, බස්නියන් පුවක්කුංගේ උරුමකරුගේ	10 අඩු වැටුපොල්වත්ත	0 1 27	10 0
8756	එම	බස්නියන් මරිකල්ගේ උරුමකරුගේ	එම	1 1 11	20 0
8758	එම	සිලිප්ප අන්ග්නි	5 එම	0 1 21	10 0
8759	එම	ආණ්ඩුව	12 එම	0 0 5	10 0
8761	එම	බස්නියන් මරිකල්ගේ උරුමකරුගේ පවුලකට සහ අන් පවුලක් ආණ්ඩුවේ	6 එම සහ කැලේ	19 3 31	10 0
8757	එම	වී. සිවන්පුල්ලේ	12 වැටුපොල්ලේ	0 0 25	20 0
10883	ජූරියුට් පරිකාර මහ බෙල්ලේ	අණ්ඩුව හැලේ	හිතියම 2,320. ගම—කන්දකුලී.	28 2 26	20 0
2037	ආණ්ඩුව	අණ්ඩුව	හිතියම 176. ගම—මට්ටාන්.	—	9 3 34
2038	එම	එම	එම	—	9 3 27
R 20½	ආණ්ඩුව	රෝමානු කොට්ලික	හිතියම 148. ගම—වොට්ටර්. වැටුපොල්	38 0 20	10 0
N 86	ආණ්ඩුව	ආණ්ඩුව	හිතියම 259. ගම—තලවිල්ල. කඩකැලේ සහ වැලි	80 1 0	10 0
O 86	එම	එම	එම	84 0 0	10 0

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේෂර් පදනමට දැනුම් දෙනු ඇත, විනිවිද කොන්දේසි ගැන කාරණා වෙත දිවයිනේ පුස්තකාලයේ දැනුම් දෙනු ඇත.

ගරුගර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
එවරුණි ඉමි හර්න්,
ගෙනෙකුකාරිස්, මම්හ.

No. 1,698, N.W..P.

කොලොනියාල් සර්කියුල්ලාර් ජ්‍යෙෂ්ඨ,
කොලොනියාල්, 1903 ම්. 29, 29.

1903 ම්. ජූනියම් ජූනියම් 30 දිනේදී, ව්‍යාපාරිකයෙකුගේ පිටුපස 1 මණිකුල තනි ජ්‍යෙෂ්ඨ වැඩ මෙහෙයුම මාස 3 කින් අධිකාරියකුගේ ඉදිරිපත්වීම් මගින් සාධනය වූ බවට පෙන්වා දෙනු ඇත. මෙහිදී සඳහන් කර ඇති ඉඩම් පිළිබඳව පැහැදිලි කිරීම සඳහා වූ කාරණා වෙත දැනුම් දෙනු ඇත.

කොලොනියාල් සර්කියුල්ලාර්, වැඩ මෙහෙයුම මාස 3 කින් අධිකාරියකුගේ ඉදිරිපත්වීම් මගින් සාධනය වූ බවට පෙන්වා දෙනු ඇත.

ව. න.	ලේඛන අංකය.	විවරණය.	විවරණය.	විවරණය.	විවරණය.
12608	V 1214	කේරුණිය	සෙසියන්ගේ මහලක්කරු	4, 5 වැටුපොල්වත්ත	2 3 12 25 0
W 1214	X 1214	ඉඩ.	ඉඩ.	මහලක්කරු	3 3 34 10 0
X 1214	Y 1214	ඉඩ.	ඉඩ.	බෙස්සන්ගේ මහලක්කරු	0 1 18 12 0
12609	12669	කේරුණිය	කේරුණිය	6 වැටුපොල්වත්ත	0 0 10 12 0
12569	12570	බෙස්සන්ගේ මහලක්කරු	බෙස්සන්ගේ මහලක්කරු	6 වැටුපොල්වත්ත	6 0 34 16 0
12582	12885	බෙස්සන්ගේ මහලක්කරු	බෙස්සන්ගේ මහලක්කරු	6 වැටුපොල්වත්ත	1 2 18 12 50
12601	12605	බෙස්සන්ගේ මහලක්කරු	බෙස්සන්ගේ මහලක්කරු	6 වැටුපොල්වත්ත	2 1 0 60 0

இல.	குறிக்கி.	உரித்தாளியின் பெயர்.	விவரம்.	நிதானித்த விலை ஏக்கரொன	
				வசாவம். ஏ. அ. ப.	றுக்கு ரூ. ச.
பிளான இலக்கம் 2,730. கேள்விக்காரன்—அரசாட்சியார்.					
12422	குளவனகுழல்	அரசாட்சியார்	சிறுகாடு மணல்	5 1 0	10 0
12423	ஹே	ஹே	8, 11 வயது தென்னை	0 2 2	150 0
12424	ஹே	ஹே	பரட்டைக்காடு	12 1 0	10 0
12425	கிரவனகுழல்	ஹே	சிறுகாடு	0 2 6	10 0
12426	ஹே	ஹே	ஹே	11 0 0	10 0
12427	குரவனகுழல்	அரசாட்சியார்	சிறுகாடு	6 2 24	10 0
12428	ஹே	ஹே	ஹே	0 1 24	10 0
12429	ஹே	ஹே	ஹே	7 0 0	10 0
12430	ஹே	ஹே	3, 6 வருஷ தென்னை	2 1 35	125 0
12431	ஹே	ஹே	ஹே	1 2 12	100 0
12432	ஹே	ஹே	ஹே காடு மணல்	6 3 24	10 0
12434	ஹே	ஹே	ஹே	7 3 24	10 0
12435	ஹே	ஹே	15 வருஷ தென்னை	0 1 24	175 0
12436	ஹே	ஹே	விடப்பட்ட தென்னை	0 1 12	50 0
பிளான் இலக்கம் 1,771. கேள்விக்காரன்—அரசாட்சியார்.					
8904a	முத்துவராம	அரசாட்சியார்	தென்னைக்கு ஏற்றகாடு	11 1 0	15 0
8904b	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904c	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904d	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904e	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904f	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904g	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904h	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
8904i	ஹே	ஹே	தென்னை	10 0 0	15 0
பிளான் இலக்கம் 2,774. கேள்விக்காரன்—அரசாட்சியார்.					
O 1214	ஆனைவாசல்	அ. வ. மம்மதுகிதிக்	2, 8 வருஷ தென்னம் தோட்டம்	1 3 0	150 0
P 1214	ஹே	ஹே	ஹே	2 0 4	250 0
பிளான் இலக்கம் 1,723. கேள்விக்காரன்—அரசாட்சியார்.					
8752	உப்புதருவை	வீ. சீமான் பிள்ளை	12 வருஷ தென்னம் தோட்டம்	0 2 22	150 0
8753	ஹே	சுவரிசந்தியாகு	4 வருஷ தென்னம் தோட்டம்	0 0 6	10 0
8754	ஹே	சந்தியாகு லுக்காஸ	ஹே	0 0 21	10 0
8755	தருவை	வஸ்தியான் சுவக்கீனூ உரித்தாளர்	10 வருஷ தென்னம் தோட்டம்	0 1 27	10 0
8756	தருவை	வஸ்தியான் மரிசால்	ஹே	1 1 11	20 0
8758	தருவை	பிவிப்பு அந்தோனி	5 வருஷ தென்னம் தோட்டம்	0 1 21	10 0
8759	தருவை	அரசாட்சியார்	12 வருஷ தென்னம் தோட்டம்	0 0 5	10 0
8761	தருவை	வஸ்தியான் மனுவல் உரித்தாளர்	காடும் தென்னம் தோட்டம்	19 3 31	10 0
8757	தருவை	சீமான பிள்ளை	15 வருஷ தென்னம் தோட்டம்	0 0 25	20 0
பிளான் இலக்கம் 2,320. கேள்விக்காரன்—புளியான பரிகாரி மனுவல் பிள்ளை.					
10883	கண்டக்குளி	அரசாட்சியார்	காடு	28 2 26	20 0
பிளான் இலக்கம் 176. கேள்விக்காரன்—அரசாட்சியார்.					
2037	வட்டவான	அரசாட்சியார்	—	9 3 34	10 0
2038	ஹே	ஹே	—	9 3 27	10 0
பிளான் இலக்கம் 148. கேள்விக்காரன்—அரசாட்சியார்.					
R 203	மாய்புரி	ரோமானகத்தோவிக்கர்	மணல்தரை	38 0 20	10 0
பிளான் இலக்கம் 259. கேள்விக்காரன்—அரசாட்சியார்.					
N 86	தலைவில்து	அரசாட்சியார்	பரட்டைக்காடு மணல்	80 1 0	10 0
O 86	ஹே	ஹே	ஹே	84 0 0	10 0

இக்காரணிகளைப்பற்றிய மேல் அதிகமான விபரங்களை சேர்வையர் ஜெனரலிடமும் விநியோக விலை வாரியர் கொடுத்திருப்பதற்குப் பற்றிய விவரம் உதவி ஏசன் ஹத்தாரை அவர்களிடமும் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளைபின்படி,
எவெறட்டும் தூர்ண்.
இராசாங்க விசுதர்.

No. 1,699, N.W. P.

Colonial Secretary's Office,
Colombo, June 27, 1903.

ON Monday, August 24, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Pitigal korale north and south divisions of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
T 720	Tarakudivillu	Segu Mohammado and others	Chena	10 0 30
Preliminary plan 1,859. Applicant—Nil.				
9354	Pahalapalugaswewa	Crown	Open swampy	0 3 14

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 2,442. Applicant—Nil.			
Y 1181	Chilaw	Lorenzu Fernando and others	Swampy waste land	0	3 13
A 1182	Do.	do.	do.	0	2 17
C 1182	Do.	P. Costa and others	do.	0	2 18
		Preliminary plan 2,522. Applicant—Nil.			
11523	Dummaneagara	Crown	Paddy field	0	0 35
11524	Do.	do.	Threshing floor	0	0 32
		Preliminary plan 2,633. Applicant—Amaris Appuhamy, Vel-vidane.			
11845	Dummaneagara	Crown	Cocoanut garden	0	0 19
11846	Do.	do.	Paddy field	2	0 38
		Preliminary plan 2,639. Applicant—Nil.			
11866	Tambagalla	Crown	Cocoanut garden	0	0 13
11869	Do.	do.	do.	0	2 0

Upset price,—Rs. 10 to Rs. 15 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,699, N.W. P.

වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙවරිය උත්සාහයෙන් කන්තෝරුවෙහිදී.

වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උත්සාහයෙන් කන්තෝරුවෙහිදී මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 24 වෙනි දිනට සඳහා දවල් 1 වන හලාවත කවුච්චේදී වෙන්දේසි කර එකුණක්ඩි කොහොත් කේරුමිකරදෙන්නට යෙදෙනවා ඇත. වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උත්සාහයෙන් කන්තෝරුවෙහිදී මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 24 වෙනි දිනට සඳහා දවල් 1 වන හලාවත කවුච්චේදී වෙන්දේසි කර එකුණක්ඩි කොහොත් කේරුමිකරදෙන්නට යෙදෙනවා ඇත.

කො.	ගම.	සිතියම 1,745.	මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැතැ.	මහත.
			අයිතිකම් කිසිවක් නැත. <td>අ. රු. ප.</td>	අ. රු. ප.
T 720	කාරකුඹ්විල්ල	සේගු මුහුම්පු සහ තවත් සිතියම 1,859.	හේන	10 3 30
9354	පහලපව්ව	ආණ්ඩුව සිතියම 2,442.	වගුරු එළිබිම	0 3 14
Y 1181	හලාවත	ලොරෙන්සු ප්‍රකාශය සහ තවත් එම	වගුරු මුහුම්පු	0 3 13
A 1182	එම	එම	එම	0 2 17
C 1182	එම	පී. කෝස්ත සහ තවත් සිතියම 2,522.	එම	0 2 18
11523	දුම්මනගොඩ	ආණ්ඩුව	වී කුඹුර	0 0 35
11524	එම	එම	කමත	0 0 32
		සිතියම 2,633. ඉල්ලුම්කාරයා—අමාරිස් අල්ප්‍රකාශි.		
11845	එම	ආණ්ඩුව	පොල්වත්ත	0 0 19
11846	එම	එම	වී කුඹුර	2 0 38
		සිතියම 2,639. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැතැ.		
11866	කඩගල්ල	ආණ්ඩුව	පොල්වත්ත	0 0 13
11869	එම	එම	එම	0 2 0

අකාරයක මිල රුපියල් 10 සිට රුපියල් 15 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්යකරු උත්සාහයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වර්ෂ 1903 ජූනි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උත්සාහයෙන් කන්තෝරුවෙහිදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්ගහයෙහිදී ආඥාවලය,
එවරුම් ඉම් කරන්,
මහසෙනෙවරිය වර්ෂ 1903.

No. 1,700, N.W. P.

Colonial Secretary's Office,
Colombo, July 6, 1903.

ON Monday, September 7, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Five allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Name of Land.	Preliminary plan 2,784.		Description.	Extent.	
		Name of Claimant.			A.	R. P.
12610	Kelegama	Crown		Cocoanut plantation	0	0 8
12611	Do.	do.		do.	1	2 37
12612	Do.	do.		do.	5	1 15
12614	Do.	do.		do.	3	3 18
12615	Do.	do.		Low jungle	5	1 34

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,700, N.W. P.

මහලු 1903 ක්වු ජුලි මස 6 වෙනි දින කොළඹ
මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේ.

වෛශ්වකාමී ගලාවන දිස්ත්‍රික්කයේ උපළුපත්කරුන්ගේ සිසිත් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහලු 1903 ක්වු සැප්තැම්බර් මස 7 වෙනි දිනට සඳුදා දවල් 10
ගලාවන කම්මේරියේදී වෙන්දේසිකර එකතුකරනු ලබන කොටසක් කේරුම්කරදෙනව යෙදෙනවා ඇත.

වෛශ්වකාමී ගලාවන පලාතේ උතුරු පිටියලකෝර නොවිඩාසයේ පිහිටා තිබෙන කේරුම්කර 5යි.
සිතියම: 2,784.

නො.	ගම.	අයිතිකම් කියවන.	අන්දම.	මහස. අ. රු. ප.
12610	කැලේගම.	ආණ්ඩුව	පෙල් වත්ත.	0 0 8
12611	එම	එම	එම	1 2 37
12612	එම	එම	එම	5 1 15
12614	එම	එම	එම	3 3 18
12615	එම	එම	ලඳකැලාව	5 1 34

පවත්වන කාලයේ රුපියල් 10 ක සිව රුපියල් 20 දක්වා.

වෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පත්‍රලේඛනවලට පිටුපසට, එකිනිමේ කොන්දේසි ගැන
වඩා දිගුකාලීන ගලාවන උපළුපත්කරුන්ගේ සේවකවරුන්ගෙන් ප්‍රථමය.

ගරුකර උතුරු කවචයේදී ආණ්ඩුවලෙස,
එවරුන් ඉම් කරන්,
මහසෙනසුනාධිපතිවරයාගේ මහලු.

No. 1,701, N.W. P.

Colonial Secretary's Office,
Colombo, July 6, 1903.

ON Thursday, August 13, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will
put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Thirty allotments of land situated in the Demalahatpattu and Puttalam pattu and Kalpitiya division of the
Puttalam District of the North-Western Province.

Preliminary plan 2,424. Village—Halmullewe.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A.-R. P.	Upset Price
					per Acre. Rs.
11252	A. H. Ranhami, Vidane	The Crown	Chena	1 0 37	15
11253	H. Heratham	do.	do.	1 1 15	15
11254	A. H. A. Herat Banda	do.	do.	1 2 10	15
11261	N. V. Bandappu	do.	Cocoonut garden	1 0 8	25
11262	L. Bandappu	do.	do.	0 3 12	25
11263	M. V. Pinhamy	do.	do.	0 3 18	25
Preliminary plan 2,745. Village—Halmillagollewe.					
12464	The Crown	The Crown	Paddy field	0 3 32	30
Preliminary plan 419. Village—Vellakarankuda (in Muttuwal Island).					
V 173	—	Encroachment by Nalliyah	Cocoonut garden	13 0 35	75
Preliminary plan 2,826. Village—Kandatoduwa.					
12767	Warnakulasuriya Anthoni Fernando of Waikkal	The Crown	—	7 3 3	15
Preliminary plan 2,827. Village—Werahendiyawa.					
12769	Sumana Unnanse of Welurabendiya Pansala	The Crown	Low jungle	2 0 18	10
Preliminary plan 2,828. Village—Tammanawetiya					
12770	Mudalihami Arachchi	The Crown	Low jungle suitable for paddy	1 2 0	10
Preliminary plan 2,834. Village—Chenakudieruppu.					
11036	The Crown	The Crown	Forest	5 3 10	15
Preliminary plan 1,379. Village—Nawaduwa.					
P 634	—	Heirs of the late Manampulle of Puttalam	Abandoned field	6 0 20	10
Q 634	—	do.	do.	11 0 30	10
R 634	—	Peer Saibo Pitche Mohamado	do.	5 2 0	10
S 634	—	do.	Rocky soil	0 2 11	10
T 634	—	Heirs of the late Manampulle	do.	1 0 3	10
U 634	—	do.	Tank	4 2 33	10
V 634	—	G. Malhami and others	Field	7 3 22	10
Preliminary plan 1,099. Village—Karamba.					
K 460	The Crown	Thambi Nayna Pulle	Jungle	9 2 33	25
M 460	Do.	Muttu's widow, Sinne Kutti	Cocoonut	1 2 34	200
N 460	Do.	Nagalingam	do.	0 2 29	200
Village—Unkkapallam.					
V 460	The Crown	The Crown	Jungle	8 1 8	25

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Village—Puludivayal.			
Y 461	The Crown	Nagoorupitche Mohamadu	Cocoanut	0 3 12	250
A 462	Do.	Ossen, &c.	do.	0 1 1	15
V 462	Do.	K. S. Pitche Thamby	do.		
W 462	Do.	Muttu Marikar Ibrahimsa and Pitche Thamby Segusi Cader	do.	2 3 0	250
		do.	do.	1 0 10	30
		Village—Ulukkappallam.			
L 463	The Crown	Pitche Muttu Mohamadu	Cocoanut	2 2 2	200
T 463	Do.	Casim	do.	1 0 37	250
U 463	Do.	Segu Ismail Mohamadu Casim Marikar and others	do.	2 0 19	250

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,701, N.W. P.

වර්ෂ 1903 ජූලි මස 6 වෙනි දින කොළඹ

මහසභාපතිවරයාණන්ගේ කන්දෝරුවේදී.

ප්‍රධාන දිසාවේ පුත්තලමේ උපදේවනලක්ෂ්මි නාමයෙන් විසින් මෙහි සහකරු සඳහා වෙන් කර ඇති ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වර්ෂ 1903 ජූලි මස 13 වෙනි දින වූ මුහුණතක් දැරූ 10 පුත්තලමේ කවුච්චිදේදී වෙන්දේසි කර විකුණුවට යොදා ගන්නා ආකාරයට.

වසම දිසාවේ පුත්තලම පලාතේ දෙවන සහ තුන්වන වන සහ කලපිටියේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 30 ක්.

සිතියම 2,424. ගම—ගල්මිල්ලාව.

සවස්තවන

නො.	ඉල්ලුම්කරු.	අයිතිකරු කී යන්න.	අත්දම.	අ. රු. ප.	රු.
11252	ඒ. එම්. රත්නාමි විදානේ	ආණ්ඩුව	හේන	1 0 37	15
11253	ඒ. ජේ. සේනරත්නාමි	එම	එම	1 1 15	15
11254	ඒ. එම්. ඒ. සේනරත්නාමි	එම	එම	1 2 10	15
11261	ආ. ජේ. වි. බණ්ඩාර	එම	පොල් වත්ත	1 0 8	25
11262	ආ. ජේ. බණ්ඩාර	එම	එම	0 3 12	25
11263	ආ. ජේ. ඒ. පිත්තාමි	එම	එම	0 3 18	25
		සිතියම 2,745. ගම—ගල්මිල්ලාව.			
12464	ආණ්ඩුව	ආණ්ඩුව	විවෘත වෙල	0 3 32	30
V 173	—	සිතියම 419. ගම—වෙල්ලකාරන්කුඩාකන්ද ආණ්ඩුව.	පොල් වත්ත	13 0 35	75
		සිතියම 2,826.			
12767	වසින්කාලේ වරකතුලසූරිය	ආණ්ඩුව	—	7 3 23	15
	අත්දෝති ප්‍රනාන්දු	සිතියම 2,827. ගම—වරබැදියාව.			
12769	වෙරබැදියාවේ සවස්තලේ සුමන	ආණ්ඩුව	මිටිකැලේ	2 0 18	10
	උත්තරාණන්	සිතියම 2,828. ගම—ගම්මිස්සාවැව.			
12770	මුදලිගාමි අරච්චිල	ආණ්ඩුව	විවෘත සැහෙන	1 2 0	10
		සිතියම 2,384. ගම—සේනකුඹුරිප්පුව.	මිටිකැලේ		
11036	ආණ්ඩුව	ආණ්ඩුව	මුකුලාන	5 3 10	15
		සිතියම 1,379. ගම—කවදියන්ග.			
P 634	—	පුත්තලමේ සිටිපු මහමුල්ලේ	පාච්චෙල	6 0 20	10
Q 634	—	එම	එම	11 0 30	10
R 634	—	පිරුසිටු පිටිම මොහමිදු	එම	5 2 0	10
S 634	—	එම	කර්මලේ බිම	0 2 11	10
T 634	—	සිටිපු මහමුල්ලේගේ උරුමකරු	එම	1 0 3	10
U 634	—	එම	වැව	4 2 33	10
V 634	—	ඒ. මුදලිගාමි සහ තවත් දෙවර්ත	වෙල	7 3 22	10
		සිතියම 1,099. ගම—කරඹ.			
K 460	ආණ්ඩුව	කම්බි කාතුරුප්පල	කැලේ	9 2 33	25
M 460	එම	සිත්තකුඹුර මුත්තරේ සහ වැසුම් සත්‍රි	පොල් වත්ත	1 2 34	200
N 460	එම	කාලුක්කම්	එම	0 2 29	200
		ගම—උච්චිකොට්ටල.			
V 460	එම	ආණ්ඩුව	කැලේ	8 1 8	25

இல.	கேள்விகாரணின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விபரம்.	நிதானித்த விலை ஏக்கரொரு வீசாலம். அக்கு ச. அ. ப. ரூ.
V 462	அரசாட்சி	முத்துமரைக்கார் இபுராயிம்சா வும் பிச்சைத்தம்பி சேகுளி காதரும்	தெனனத்தோட்டம் 2 3 0 தெனனத்தோட்டம் 1 0 10	250 30
W 462	அரசாட்சி	மேற் சுறிச்சி—உருக்காப்பள்ளம்.		
L 463	அரசாட்சி	பிச்சைமுத்து முகம்மது கா. சிம்	தெனனத்தோட்டம் 2 2 2	200
T 463	அரசாட்சி	சேகுஇஸ்மாயில் முகம்மது காகிம் மரைக்காரும் மற்ற வர்களும்	தெனனத்தோட்டம் 1 0 37 தெனனத்தோட்டம் 2 0 19	250 250
U 463	அரசாட்சி	மேற்		

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களை சேர்வையர் ஜெனறலிடமும் விற்பனவின் கொந்திசுகளைப் பற்றி புத்தளம் உதவி ஏசெனறுததுரையவர்களிடமும் வினாவு அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களின் அனுமதியுடன்
எவெறட்டிம் தூர்ண்,
இராசாங்க விவகாரம்.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,255, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 27, 1903.

ON Friday, August 14, 1903, at 1 o'clock p.m., and the following day, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four hundred and thirty-three allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 419.—Kiralowa korale. Applicant—Nil.					
*X 116	Udangagama	Dhamma Siddi Unnanse and Trustee of Weragala pansala and Siriya Kattadiya of Aramandakotuwa	Old paddy field	0 2 3	—
Preliminary plan 55.—Maminiya korale. Applicant—Nil.					
*K 3	Maminiyawa	Mullawa Unnanse and Banda Kon-	Garden called Pan-	1 1 33	—
N 4	Do.	dostara and others	salawawatta		
		Crown	Low jungle fit for paddy or for cocoa-	0 0 30	10
	219	Do.	nut	8 1 10	10
	220	Do.	do.	2 0 0	10
	227	Do.	do.	0 1 20	10
Preliminary plan 69.—Maminiya korale. Applicant—Nil.					
Z 9	Kollankuttigama	Crown	Low jungle fit for paddy	1 0 2	10
	242	Maminiyawa	do.	0 3 10	10
Preliminary plan 138.—Maminiya korale. Applicant—Nil.					
*R 31	Pahala Puliyankulama	Kirihamige Naidorala and others	Old paddy field	4 3 8	—
*S 31	Do.	Tikiralage Kapurala and others	do.	0 2 31	—
*T 31	Do.	Rankirappuge Manawali and others	do.	0 3 34	—
*U 31	Do.	Kirihamige Naidorala and others	do.	1 0 13	—
*V 31	Do.	Punchiralage Tikirala and others	do.	1 0 16	—
*W 31	Do.	Wanniamige Kirimenika and others	do.	1 0 4	—
*X 31	Do.	Punchiralage Nachchi Etani and others	do.	0 3 38	—
*Y 31	Do.	Kapuralage Appu Etani and others	do.	0 3 36	—
*Z 31	Do.	Kadiratege Kapurala and others	do.	1 0 36	—
*A 32	Do.	Welatage Banda and others	do.	0 3 31	—
*B 32	Do.	Wanniamige Kiribami and others	do.	0 3 29	—
*C 32	Do.	Welatage Banda and others	do.	0 3 20	—
*D 32	Do.	Pulinguralage Udayare and others	do.	0 3 21	—
*D 32½	Do.	Kapurala, ex-Arachchi, and others	do.	0 3 14	—
*E 32	Do.	Wannakuralage Kapurala Vel-vidane	do.	0 0 18	—
*F 32	Do.	Sellate Gamaralage Kirimenika	do.	0 1 29	—
*G 32	Do.	do.	do.	1 1 19	—
*H 32	Do.	Punchiralage Tikirala, Vel-vidane	do.	1 0 23	—
*I 32	Do.	Kapurala Arachchi	do.	1 0 38	—
*J 32	Do.	Tikiralage Kapurala Vedarala and others	do.	1 0 14	—
*K 32	Do.	Kapuralage Punchirala and others	do.	1 0 12	—
*L 32	Do.	Naidoralage Kuda Etani and others	do.	1 2 36	—
*M 32	Do.	Tikiralage Ukku Etani and others	do.	1 2 31	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 138.—Maminiya korale.					
Applicant—Nil.					
*N 32	Pahala Puliyankulama	Punchiralage Nachchi Etani	Old paddy field	1 2 27	—
*O 32	Do.	Punchimenikralage Wannakurala	do.	1 2 20	—
*P 32	Do.	Punchiralage Tikirala and others	do.	1 2 21	—
*Q 32	Do.	Kirihamige Naidorala and other	do.	1 2 25	—
*R 32	Do.	Tikiralage Kapurala and others	do.	1 2 27	—
*S 32	Do.	Sellate Gamaralage Kirimenika and others	do.	2 2 37	—
Preliminary plan 160.—Maminiya korale.					
Applicant—Nil.					
*H 38	Mahakekirawa	Kaluhamige Malhami and others	Old paddy field	0 1 21	—
*I 38	Do.	Punchietana and others	do.	0 3 18	—
*J 38	Do.	Kapurala-arachchilage Banda and others	do.	0 3 18	—
*K 38	Do.	Kapurala Vel-vidane and others	do.	0 3 13	—
*L 38	Do.	do.	do.	0 2 12	—
*M 38	Do.	Kapurala-arachchilage Banda and others	do.	1 0 16	—
*N 38	Do.	Naidoralage Ran Etani and others	do.	0 3 22	—
*O 38	Do.	do.	do.	0 3 5	—
*P 38	Do.	Udayarege Wannihami and others	do.	0 2 35	—
*Q 38	Do.	Kapurala Vel-vidane and others	do.	0 3 24	—
*R 38	Do.	Siralage Ranhami and others	do.	1 3 36	—
*S 38	Do.	Udayare Wedarala and others	do.	2 3 21	—
*T 38	Do.	Kapurala-arachchilage Banda and others	do.	1 2 10	—
*U 38	Do.	Naidoralage Wallihami and others	do.	3 1 6	—
*V 38	Do.	Appuralage Ran Etani and others	do.	1 1 0	—
*W 38	Do.	Appuralage Mudalihami and others	do.	0 3 33	—
*X 38	Do.	Ratanajoti Umanse and others	do.	0 2 28	—
*Y 38	Do.	Nambiralage Walli Etani and others	do.	1 3 9	—
*Z 38	Do.	Kudarala and others	do.	1 3 21	—
*A 39	Do.	Naidoralage Ran Etani and others	do.	0 2 14	—
*B 39	Do.	Wannihami and others	do.	1 2 27	—
*C 39	Do.	Appuhamige Tikirala and others	do.	0 2 38	—
*D 39	Do.	Kapuruhamige Kiri Etani and others	do.	3 1 10	—
*E 39	Do.	Kapurala-arachchilage Banda and others	do.	2 0 18	—
*F 39	Do.	Punchiappuge Udayare and others	do.	1 3 6	—
*G 39	Do.	Naidoralage Ran Etani and others	do.	1 2 22	—
*H 39	Do.	Punchiappu Gamaralage Kuda Etani and others	do.	1 0 3	—
*I 39	Do.	Udayarege Wannihami and others	do.	1 0 0	—
*J 39	Do.	Manikralage Kowrala and others	do.	1 2 13	—
*K 39	Do.	Punchiappuge Tikirala and others	do.	1 1 0	—
*L 39	Do.	Bandage Kapuruhami and others	do.	1 1 6	—
*M 39	Do.	Punchiappuge Udayare and others	do.	1 0 29	—
*N 39	Do.	Kandappuge Kirimenika and others	do.	1 0 8	—
*O 39	Do.	Kowrala Lekamage Ukku Banda	do.	1 0 13	—
*P 39	Do.	Nambiralage Wallihami and others	do.	1 0 12	—
*Q 39	Do.	Nilamburalage Kudarala and others	do.	0 3 27	—
*R 39	Do.	Punchiralage Kiri Etani and others	do.	1 0 4	—
*S 39	Do.	Kapurilage Banda and others	do.	1 1 22	—
*T 39	Do.	Sellatege Malhami and others	do.	1 1 21	—
*U 39	Do.	Punchiappuge Tikirala and others	do.	0 2 22	—
*V 39	Do.	Kowuralage Udayare and others	do.	0 2 38	—
*W 39	Do.	Menikralage Kowurala and others	do.	0 3 6	—
*X 39	Do.	Kapurala-arachchilage Banda and others	do.	0 3 8	—
*Y 39	Do.	Punchiappuge Kapurala and others	do.	0 2 28	—
*Z 39	Do.	Kapurala-arachchilage Banda and others	do.	0 1 28	—
*A 40	Do.	Sellatege Tatti and others	do.	0 1 13	—
*B 40	Do.	Punchiappuge Dingiri Etani	do.	2 0 35	—
*C 40	Do.	Udayarege Dingirala and others	do.	1 3 25	—
*D 40	Do.	Udayarege Wannihami and others	do.	1 0 4	—
*E 40	Do.	Kapurala wedaralage Punchi Menika and others	do.	2 3 31	—
*F 40	Do.	Tikiralage Dingirala, Vel-Vidane, and others	do.	2 0 2	—
*G 40	Do.	Punchiappuge Kapurala, Vel-Vidane, and others	do.	3 0 5	—
*H 40	Kudakekirawa	Wannihamige Ran Menika and others	do.	3 0 4	—
*I 40	Do.	Menikralage Wallihami and others	do.	1 2 0	—
*J 40	Do.	Kalu Bandage Punchirala and others	do.	3 1 27	—
*K 40	Do.	Kowuralage Udayare and others	do.	3 3 37	—
*L 40	Do.	Kudaralage Tikirala and others	do.	4 2 32	—
*M 40	Do.	Tikiri Appu and others	do.	4 2 25	—
*N 40	Do.	Appuhami Arachchi and others	do.	3 0 24	—
*O 40	Do.	Tikirala Kankanama and others	do.	2 2 38	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset price
				A.	R. P.	per Acre.
						Rs. c.
°P 40	Kudakekirawa	Menikralage Wallihami and others	Old paddy field	3	0 16	—
°Q 4)	Do.	Wanniamige Tikiri Appu and others	do.	2	3 28	—
°R 40	Do.	Udayarage Ranhami and others	do.	3	0 30	—
°S 40	Do.	Kalubandage Punchirala and others	do.	0	1 15	—
°T 40	Malawa	Ranhami Wedarala and others	do.	3	1 3	—
°U 40	Do.	Wannihami Vaderalage Menikrala and others	do.	0	3 19	—
°V 40	Do.	Menikralage Kapurala and others	do.	2	3 22	—
°W 40	Do.	Bandage Dingira and others	do.	3	2 21	—
°X 40	Do.	Udayarage Ranhami and others	do.	2	2 14	—
°Y 40	Do.	Udayarage Banda and others	do.	2	3 20	—
°Z 40	Do.	Menikralage Walli Etani and others	do.	3	3 21	—
°A 41	Do.	Menikralage Dingiri Banda and others	do.	0	3 32	—
°B 41	Do.	do.	do.	1	3 24	—
°C 41	Do.	Andiralage Raumenika	do.	2	0 23	—
°D 41	Do.	Bandage Sirala and others	do.	4	1 18	—
°E 41	Do.	Udayare Korala and others	do.	3	1 17	—
°F 41	Do.	Malhami and others	do.	3	0 13	—
°G 41	Do.	Appuhami and others	do.	3	2 12	—
°H 41	Do.	Udayare Korala and others	do.	2	1 9	—
°I 41	Do.	do.	do.	8	1 21	—
°J 41	Do.	Wanniamige Menikrala and others	do.	3	3 0	—
°K 41	Do.	Ranmenika and others	do.	6	2 22	—
Preliminary plan 203.—Maminiya korale.						
Applicant—Nil.						
°K 56	Kuratiyawa	Kapuralage Kapuruhami and others	Old paddy field	1	0 15	—
°L 56	Do.	Rankirappuge Manawali and others	do.	0	1 36	—
°M 56	Do.	Kupuruhamige Kapurala Arachchi and others	do.	0	1 27	—
°N 56	Do.	Appuralage Menikrala and others	do.	0	1 33	—
°O 56	Do.	Wannakuralage Kiri Etani and others	do.	0	1 29	—
°P 56	Do.	Wannakuralage Kapurala and others	do.	0	1 33	—
°Q 56	Do.	Kowuralage Tikiriappu, Vel-vidane and others	do.	0	1 33	—
°R 56	Do.	Kowuralage Rankirappu and others	do.	1	2 9	—
Preliminary plan 224.—Maminiya korale.						
Applicant—Nil.						
°A 64	Ulankulama	Sella Vel-vidane and others	Old paddy field	1	1 30	—
°B 64	Do.	Naidurala Vel-vidane and others	do.	1	2 0	—
°C 64	Do.	Sellate Vel-vidane and others	do.	1	2 8	—
°D 64	Do.	Udayarege Wannihami and others	do.	1	2 15	—
°E 64	Do.	Punchiralage Suddahami and others	do.	1	2 16	—
°F 64	Do.	Punchappuge Kuda Etana and others	do.	1	2 9	—
°G 64	Do.	Wannakuralage Kapurala and others	do.	1	2 18	—
°H 64	Do.	Lekamage Tikirala and others	do.	1	1 29	—
°I 64	Do.	Punchiralage Punchi Etana and others	do.	0	1 18	—
°J 64	Do.	Punchappuge Banda and others	Old paddy field within bund reservation	2	2 24	—†
°K 64	Do.	Crown	Jungle fit for paddy	1	2 14	10
°L 64	Do.	Udayarege Wannihami and others	Old paddy field	1	1 12	—
°M 64	Do.	Sellavanni Vidanege Dingiri Etana and others	do.	0	1 33	—
°N 64	Do.	Punchappuge Banda and others	do.	0	2 20	—
°O 64	Do.	Bandage Mudalihami and others	do.	0	2 21	—
°P 64	Do.	Menikralage Ranhami and others	do.	0	2 15	—
°Q 64	Do.	Wannakuralage Kuda Etana and others	do.	0	2 6	—
°R 64	Do.	Udayarage Naidurala and others	do.	0	2 8	—
°S 64	Do.	Wannihami Vel-vidane and others	do.	0	2 4	—
°T 64	Do.	Wannakuralage Kapurala and others	do.	0	2 16	—
°U 64	Do.	Wannakuralage Dingiri Menika and others	do.	0	2 22	—
°V 64	Do.	Punchiralage Punchi Etana and others	do.	0	2 32	—
°W 64	Do.	Bandage Lama Etana and others	do.	0	2 33	—
°X 64	Do.	Punchiralage Tikirala and others	do.	0	2 5	—
°Y 64	Do.	Naiduralage Sellata and others	do.	0	3 16	—
°Z 64	Do.	Punchiappuge Mudalihami and others	do.	0	2 25	—
°A 65	Do.	Udayarage Kombi Etana and others	do.	0	1 36	—
°B 65	Do.	Tikiriappu Vel-vidane and others	do.	0	2 4	—
°C 65	Do.	Wannakuralage Naidurala and others	do.	0	1 24	—
°D 65	Do.	Lekamage Udayare and others	do.	1	1 14	—
°E 65	Do.	Pulinguralage Kapurala and others	do.	1	1 32	—
°F 65	Do.	Kapuralage Sirala and others	do.	1	1 29	—
°G 65	Do.	Kapurala Arachchi and others	do.	1	1 37	—
°H 65	Do.	Udayarage Tikirala and others	do.	1	1 38	—
°I 65	Do.	Ranhami Vel-vidane and others	do.	1	2 5	—
°J 65	Do.	Udayarege Wannihami and others	do.	1	1 29	—
°K 65	Do.	Wannakuralage Mohotti and others	do.	1	2 22	—

† Reserved.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
*L 65	Ulankulama	Velatege Walli Etani and others	Old paddy field	1	1 33	—
*M 65	Do.	Velatege Puchiappu and others	do.	1	1 19	—
*N 65	Do.	Wannakuralage Naidurala and others	do.	1	1 20	—
*O 65	Do.	Punchiralage Velate and others	do.	1	1 30	—
*P 65	Do.	Sellate Vel-vidane and others	do.	1	1 28	—
*Q 65	Do.	Velatage Elaluhami and others	do.	1	1 21	—
*R 65	Do.	Wannihamige Sellate and others	do.	1	1 17	—
*S 65	Do.	Wannihamige Tikirala and others	do.	1	0 29	—
*T 65	Do.	Menikralage Naidurala and others	do.	1	2 0	—
*U 65	Do.	Punchiralage Puchi Etana and others	do.	1	3 7	—
*V 65	Do.	Udayarage Wannihami and others	do.	1	3 3	—
*W 65	Do.	Banda Vel-vidane and others	do.	1	1 33	—
*X 65	Do.	Velate Vel-vidane and others	do.	1	2 9	—
*Y 65	Do.	Wannakuralage Kapurala and others	do.	1	3 2	—
*Z 65	Do.	Tikiriappu Vel-vidane and others	do.	1	2 19	—
*A 66	Do.	Udayarage Wannihami and others	do.	1	2 14	—
*B 66	Do.	Kapuralage Sellate and others	do.	1	2 27	—
*C 66	Do.	Udayarage Naidurala and others	do.	1	2 24	—
*D 66	Do.	Tikiriappu Vel-vidane and others	do.	1	2 1	—
*E 66	Do.	Bandage Mudalihami and others	dō.	1	1 35	—
*F 66	Etinniwetunuwewa	Kapuralage Kapurala and others	do.	0	2 35	—
*G 66	Do.	Ranhami Vel-vidane and others	do.	1	1 7	—
*H 66	Do.	Wannakuralage Bajurala and others	do.	2	0 15	—
*I 66	Do.	Udayarage Wannihami and others	do.	1	2 13	—
*J 66	Do.	Punchiralage Suddahami	do.	1	2 39	—
*K 66	Do.	Bajuralage Lama Etani and others	do.	0	3 30	—
*L 66	Do.	Sella Wannihami Vel-vidanage Dingitu Etani and others	do.	0	2 19	—
*M 66	Do.	Undiyarala Vel-vidane and others	do.	0	2 28	—
*N 66	Do.	Wannihamige Tikirala and others	do.	0	3 21	—
*O 66	Do.	Bandage Mudalihami and others	do.	0	3 17	—
*P 66	Do.	Udayarage Wannihami and others	do.	1	0 19	—
*Q 66	Do.	Ranhami Vel-vidane and others	do.	1	0 31	—
*R 66	Do.	Naidurala Vel-vidane and others	do.	1	0 31	—
*S 66	Do.	Kandatege Batti Etani and others	do.	1	0 30	—
*T 66	Do.	Bandage Mudalihami and others	do.	1	0 28	—
*U 66	Do.	Wannakuralage Sinni and others	do.	1	0 25	—
*V 66	Do.	Welatage Puchiappu and others	do.	1	0 6	—
*W 66	Do.	Kadiratage Puchi Etani and others	do.	1	0 27	—
*X 66	Do.	Wannakuralage Sellate and others	do.	1	0 22	—
*Y 66	Do.	Kapuralage Kapurhami and others	do.	1	0 20	—
*Z 66	Do.	Kapuralage Wannihami and others	do.	0	1 39	—
Preliminary plan 175.—Kalagam korale. Applicant—Nil.						
*V 44	Ihalagama	Amane Rajakaruna Puchi Banda	Old paddy field	5	0 31	—
Preliminary plan 182.—Kalagam korale. Applicant—Nil.						
*P 50	Tammanegama	Sumangala Unnansé of Wagaya-kulama	Old paddy field	4	1 24	—
*Q 50	Do.	do.	do.	1	0 4	—
Preliminary plan 185.—Kalagam korale. Applicant—Nil.						
*W 50	Wagayakulama	Punchiralage Silamburala and others	Old paddy field	3	0 4	—
*X 50	Do.	Naidoralage Banda and others	do.	3	1 16	—
637	Do.	Crown	Jungle fit for paddy	4	1 0	10 0
Applicant—Naiduralage Banda and others of Ambagaswewa, Eppawala korale.						
638	Wagayakulama	Crown	Jungle fit for paddy	5	2 24	10 0
Preliminary plan 187.—Kalagam korale. Applicant—Nil.						
*A 51	Siwalagala	Udayarage Appuhami and others	Old paddy field	0	3 25	—
*B 51	Do.	Appuralage Suddahami and others	—	1	3 5	—
*C 51	Do.	Punchiralage Appuhami and others	—	1	0 4	—
*D 51	Do.	Kapurala Vel-vidanege Kirihami and others	—	1	1 15	—
*E 51	Do.	Wannihamige Tikiriappu and others	—	1	0 21	—
*F 51	Do.	Punchiralage Appurala Lekama and others	—	0	2 29	—
*G 51	Do.	Veduralage Appuhami and others	—	0	2 30	—
*H 51	Do.	do.	—	0	2 25	—
*I 51	Do.	Arachchilage Suddahami and others	—	1	3 19	—
*J 51	Do.	do.	—	2	2 20	—
*K 51	Do.	Punchiralage Appurala Lekama and others	—	1	0 31	—
*L 51	Do.	Udayare Veduralage Appuhami and others	—	1	2 0	—
*M 51	Do.	Arachchilage Suddahami and others	—	1	0 23	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
*N 51	Siwalagama	Kapuruhamige Appu and others	—	1	0 27	—
*O 51	Do.	Wanniamige Tikiriappu and others	—	1	0 21	—
*P 51	Do.	Punchiralage Appurula and others	—	2	2 7	—
Preliminary plan 190.—Kalagam korale.						
Applicant—Nil.						
*F 52	Kadiangala	Malhamige Kombi Etani and others	Old paddy field	0	2 31	—
*G 52	Do.	Banda, ex Vel-vidane, and others	do.	1	0 10	—
*H 52	Do.	Menikrala Vel-vidane and others	do.	1	3 17	—
*I 52	Do.	Suddahami Arachchi	do.	4	3 34	—
*J 52	Do.	Udayarage Banda	do.	2	3 28	—
*K 52	Do.	do.	do.	2	2 12	—
*L 52	Do.	Punchiralage Velate	do.	0	3 19	—
Preliminary plan 198.—Kalagam korale.						
Applicant—Nil.						
*H 55	Konapatirewa	Kandappu Sahakara Lekama and others	Old paddy field	1	1 33	—
*I 55	Do.	Punchiralage Selamburula and others	do.	1	0 18	—
*J 55	Do.	Punchiappu Vel-vidane and others	do.	0	1 19	—
*K 55	Do.	Punchiralage Selamburula and others	do.	0	1 6	—
*L 55	Do.	Punchiappu Vel-vidane and others	do.	0	2 10	—
*M 55	Do.	Dingiri Etani and others	do.	1	1 20	—
*N 55	Do.	Punchimenikralage Punchirala and others	do.	1	1 6	—
*O 55	Do.	Udayarebadderula of Manewa	do.	1	0 36	—
*P 55	Do.	Banda Vel-Vidane and others	do.	0	3 6	—
*Q 55	Do.	Banda Kankanama and others	do.	1	1 34	—
*R 55	Do.	Girege-etanige Dingiriya of Hini-pitiyagama	do.	0	2 13	—
*S 55	Do.	Banda Vel-Vidane and others	do.	1	0 8	—
*T 55	Do.	do.	do.	1	1 6	—
Preliminary plan 205.—Kalagam korale.						
Applicant—Nil.						
*S 56	Pudukkulam	Ukkuralage Banda and others	Old paddy field	1	2 16	—
*T 56	Do.	Bandappuge Appuhami	do.	3	0 12	—
*U 56	Do.	Mudiyansege Utkamma	do.	1	2 32	—
*V 56	Do.	Bandappuhamige Appu	do.	1	2 34	—
*W 56	Do.	Ukkuralage Banda	do.	1	1 19	—
*X 56	Do.	Bandappuhamige Appu	do.	1	0 27	—
*Y 56	Do.	do.	do.	4	0 17	—
*Z 56	Do.	Wanniamige Dingiriamma	do.	2	1 1	—
Preliminary plan 223.—Kalagam korale.						
Applicant—Nil.						
*Z 61	Ittikattiya	Aiyatege Nambirala and others	Old paddy field	0	3 20	—
*A 62	Do.	Nambirala Vel-Vidane and others	do.	0	2 13	—
*B 62	Do.	Wannakuralage Jayaturala and others	do.	0	2 3	—
*C 62	Do.	Kapuralage Punchirala and others	do.	0	2 21	—
*D 62	Do.	Sellawanniralage Udayare and others	do.	0	2 22	—
*E 62	Do.	Wannakuralage Jayaturala and others	do.	0	2 17	—
*F 62	Do.	do.	do.	0	2 30	—
*G 62	Do.	Naidoralage Menikrala and others	do.	0	2 37	—
*H 62	Do.	Udayarage Punchiappu and others	do.	0	3 29	—
*I 62	Do.	Welatage Punchiappuhami and others	do.	0	2 36	—
*J 62	Do.	Udayarage Sellati and others	do.	0	2 36	—
*K 62	Do.	Welatage Appuhami and others	do.	0	2 35	—
*L 62	Do.	Appuralage Kombi Etani and others	do.	0	3 37	—
*M 62	Do.	Udayarage Wannihami and others	do.	1	0 24	—
*N 62	Do.	Udayarage Punchiappu and others	do.	1	0 14	—
*O 62	Do.	Welatage Appuhami and others	do.	1	0 38	—
*P 62	Do.	Welatage Appuhami and others	do.	1	0 32	—
*Q 62	Do.	Udayarage Wannihami and others	do.	1	0 12	—
*R 62	Do.	Sellawanniralage Walli and others	do.	1	0 3	—
*S 62	Do.	Kapuralage Appurula and others	do.	0	3 37	—
*T 62	Do.	Malhamige Ukku Etana and others	do.	0	3 37	—
*U 62	Do.	Aiyatege Nambirala and others	do.	0	3 15	—
*V 62	Do.	Kapuralage Punchirala and others	do.	0	3 21	—
*W 62	Do.	Rankira Wedaralage Nambirala and others	do.	0	3 16	—
*X 62	Do.	Udayagammaralage Lama Etana and others	do.	0	3 36	—
*Y 62	Do.	Punchiralage Girangi Etana and others	do.	1	0 0	—
*Z 62	Do.	Souuttara Unnanse and others	do.	0	3 36	—
*A 63	Do.	Wanniamige Punchirala and others	do.	0	3 38	—
*B 63	Do.	Malhamige Ukku Etana and others	do.	0	3 34	—
*C 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0	3 18	—
*D 63	Do.	Welatage Girangi Etana and others	do.	1	0 5	—
*E 63	Do.	Welatage Appuhami and others	do.	1	0 31	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
*F 63	Ittikattiya	Sellawanniralage Punchi Etana and others	Old paddy field	1	0 31	—
*G 63	Do.	Naidoralage Menikrala and others	do.	1	0 30	—
*H 63	Do.	Kirihamige Kapurala and others	do.	1	0 22	—
*I 63	Do.	Naidoralage Menikrala and others	do.	1	0 27	—
*J 63	Do.	Kapuralage Kadirala and others	do.	1	0 38	—
*K 63	Do.	Kirihamige Dingiri Etani and others	do.	1	0 35	—
*L 63	Do.	Punchiralage Rankirate and others	do.	1	0 27	—
*M 63	Do.	Udayarage Punchi Appu and others	do.	1	0 25	—
*N 63	Do.	Kapuralage Kadirate and others	do.	1	1 0	—
*O 63	Do.	Udayarage Herathami and others	do.	1	0 3	—
*P 63	Do.	Kapuralage Batti Etani and others	do.	1	0 12	—
*Q 63	Do.	Punchiralage Rankirate and others	do.	0	1 26	—
*R 63	Do.	Rankira Wedaralage Kapurala and others	do.	0	1 28	—
*S 63	Do.	Kapuralage Batte Etani and others	do.	0	2 2	—
*T 63	Do.	Rankira Wedaralage Nambirala and others	do.	0	0 10	—
*U 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0	2 11	—
*V 63	Do.	Aiyatege Nambirala and others	do.	0	0 27	—
*W 63	Do.	Punchiralage Girang Etani and others	do.	0	0 27	—
*X 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0	0 37	—
*Y 63	Do.	do.	do.	0	1 20	—
*Z 63	Do.	Ambaratege Punchirala and others	do.	0	1 1	—
Preliminary plan 227.—Kalagam korale.						
Applicant—Nil.						
*J 72	Indunugala	Kandappu, ex Vel-vidane, and others	Old paddy field	0	0 18	—
*K 72	Do.	Gunamalralage Silamburala and others	do.	0	2 18	—
L 72	Do.	Crown	Jungle fit for paddy	0	0 1	10 0
*M 72	Do.	Tikirala and others	Old paddy field	0	3 8	—
N 72	Do.	Crown	Jungle fit for paddy	0	0 33	10 0
*O 72	Do.	Kapuruhamige Appuhami and others	Old paddy field	0	3 36	—
P 72	Do.	Crown	Jungle fit for paddy	0	0 6	10 0
*Q 72	Do.	Kapuruhamige Kapurala and others	Old paddy field	1	0 39	—
R 72	Do.	Crown	Jungle fit for paddy	0	0 8	10 0
*S 72	Do.	Appuhami Vel-vidane and others	Old paddy field	1	3 8	—
*T 72	Do.	Rankirappuge Punchi Appu and others	do.	1	3 21	—
*U 72	Do.	Udayarage Punchi Appu and others	do.	1	3 21	—
*V 72	Do.	Appuhami Vel-vidane and others	do.	2	3 35	—
*W 72	Budugekanda	Sumanā Unnans of Wijitapura	do.	0	2 24	—
*X 72	Do.	do.	do.	0	3 32	—
*Y 72	Do.	do.	do.	0	3 3	—
*Z 72	Dampelessegama	Rankirappuge Punchi Appu and others	do.	1	1 15	—
*A 73	Do.	Appuhamige Kandappu and others	do.	2	1 5	—
B 73	Do.	Crown and Punchiralage Punchimenik- rala and others	Dambagahakumbura- kele, fit for paddy	0	0 36	10 0
*C 73	Do.	Tikiralage Udayare and others	Old paddy field	2	1 23	—
*D 73	Do.	Appuhamige Ukku Menika and others	do.	1	3 2	—
*E 73	Do.	Rankirappuge Punchi Appu and others	do.	1	2 24	—
*F 73	Do.	Kapurala Vel-vidane and others	do.	1	3 11	—
*G 73	Do.	do.	do.	1	3 14	—
*H 73	Do.	Lekamage Udayare and others	do.	1	2 28	—
*I 73	Do.	Kapuralage Wannakurala and others	do.	1	3 4	—
*J 73	Do.	Pinhamige Dingirala and others	do.	2	0 10	—
*K 73	Do.	Tikirala Arachchila and others	do.	3	2 0	—
*L 73	Do.	Appuhami Vel-vidane and others	do.	4	0 5	—
*M 73	Do.	Tikirala Arachchila and others	do.	1	2 10	—
N 73	Do.	Crown and Jayatūralage Kapuruhami and others	do.	2	1 25	30 0
*O 73	Do.	Udayarage Punchi Appu and others	do.	2	0 39	—
*P 73	Do.	Appuhamige Kandappu and others	do.	1	3 10	—
*Q 73	Do.	Menikralage Nambirala and others	do.	1	2 33	—
R 73	Do.	Crown and Tikirala Arachchila and others	do.	2	0 18	30 0
*S 73	Do.	Wannihamige Ukkurala and others	do.	1	2 25	—
*T 73	Do.	Appuhamige Kandappu and others	do.	1	1 10	—
*U 73	Do.	Punchiralage Kapurala and others	do.	3	1 38	—
*V 73	Do.	Appuhamige Ran Etani and others	do.	1	1 34	—
Preliminary plan 233.—Kalagam korale.						
Applicant—Nil.						
*Q 80	Wandarankulama	Kirihami Vel-vidane and others	Old paddy field	1	2 22	—
*R 80	Do.	Udayarage Punchirala and others	do.	3	0 3	—
*S 80	Do.	Kowralege Ranhami and others	do.	2	3 39	—
*T 80	Do.	Punchiralage Hiraluwa and others	do.	3	1 7	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
*U 80	Wandarankulama	Kirihamige Nachchi Etana and others	Old paddy field	1	2 12	—
*V 80	Do.	Udayarage Wannihami and others	do.	2	2 11	—
*W 80	Do.	Siralage Kombi Etana and others	do.	1	3 4	—
*X 80	Do.	Punchiralage Badderalala and others	do.	1	0 26	—
*Y 80	Periyakulama	Appuhamige Bandi and others	do.	1	3 22	—
*Z 80	Do.	Udayarage Wannihami and others	do.	1	3 25	—
*A 81	Do.	Udayarage Kirihami and others	do.	2	0 25	—
*B 81	Do.	Kapurage Malhami and others	do.	2	2 23	—
*C 81	Do.	Punchiralage Wannihami and others	do.	2	2 23	—
*D 81	Do.	Punchiralage Badderalala and others	do.	2	3 24	—
*E 81	Do.	Appuralage Kombi and others	do.	3	0 3	—
*F 81	Do.	Sellatage Lama Etana and others	do.	2	3 28	—
*G 81	Do.	Kapurage Punchirala and others	do.	3	2 18	—
*H 81	Do.	Badderalala and others	do.	3	0 11	—
*I 81	Do.	Kapurage Punchirala and others	do.	3	1 18	—
*J 81	Do.	Kowralage Deenuhami and others	do.	2	2 28	—
*K 81	Do.	Kapurage Punchirala and others	do.	1	1 38	—
*L 81	Do.	Kirihami Lekama and others	do.	1	2 17	—
*M 81	Do.	Kapurage Tikiriappu and others	do.	3	1 20	—
*N 81	Do.	Kapuruhami Gamarala and others	do.	3	2 0	—
*O 81	Do.	Deenuhami Vel-vidane and others	do.	1	2 15	—
*P 81	Do.	Kirihami Lekama and others	do.	2	3 31	—
*Q 81	Do.	Velatege Girange Etani and others	do.	3	2 15	—
*R 81	Do.	Kapurage Punchirala and others	do.	2	2 34	—
*S 81	Do.	Wannakuralage Latti and others	do.	2	2 8	—
*T 81	Do.	Ranhami Gamarala and others	do.	3	0 37	—
*U 81	Do.	Siralage Kombihami and others	do.	3	1 17	—
*V 81	Do.	Udayarage Setangirala and others	do.	3	3 25	—
*W 81	Do.	Kirihamige Nachchi and others	do.	3	2 20	—
*X 81	Do.	Punchiralage Lama Etana and others	do.	3	1 15	—
*Y 81	Do.	Sellatage Lama Etana and others	do.	3	0 10	—
*Z 81	Do.	Badderalage Malhami and others	do.	2	3 8	—
*A 82	Do.	Wannakuralage Neeli and others	do.	2	3 28	—
*B 82	Do.	Welate Gamarage Etani and others	do.	3	1 34	—
*C 82	Do.	Kapurage Malhami and others	do.	2	2 17	—
*D 82	Do.	Kirihami Lekama and others	do.	2	2 22	—
*E 82	Do.	Kowrala Vel-vidane and others	do.	1	2 32	—
*F 82	Do.	Sonuttara Unnanse and others	do.	0	2 24	—
		Applicant—Kapurage Vel-vidane and others.				
778	Periyakulama	Crown and Menikralage Kirihami Lekama and others	Forest fit for paddy	2	3 1	14 0
		Applicant—P. Banda and others.				
779	Periyakulama	Crown and Menikralage Kirihami Lekama and others	Low jungle fit for paddy	3	3 31	10 0
		Applicant—Kalingurala and others.				
780	Periyakulama	Crown and Menikralage Kirihami Lekama and others	do.	6	1 2	10. 0
		Applicant—Nil.				
*G 82	Bulankulama	Kowrala Vel-vidane and others	Old paddy field	4	1 35	—
*H 82	Do.	Udayare and others	do.	3	2 17	—
*I 82	Do.	Kirihami Lekama and others	do.	3	1 16	—
*J 82	Do.	Kapurage Malhami and others	do.	1	3 29	—
		Preliminary plan 235.—Kalagam korale.				
		Applicant—Nil.				
*Y 82	Hapidiyagama	Kapuwage Puspa and others	Old paddy field	1	3 14	—
*Z 82	Do.	Appuwa Vel-pediya and others	do.	0	3 4	—
*A 83	Do.	Lapayage Lensuwa and others	do.	0	1 20	—
*B 83	Do.	Janguwage Kumara and others	do.	1	1 14	—
*C 83	Do.	Welapediyage Appuwa and others	do.	0	1 19	—
*D 83	Do.	Sahodarage Kiri Etani and others	do.	0	1 15	—
*E 83	Do.	Appuwa Vel-pediya and others	do.	0	2 6	—
*F 83	Do.	Lapayage Lensuwa and others	do.	0	2 1	—
*G 83	Do.	Sahodarage Kayippu and others	do.	0	1 7	—
*H 83	Do.	Kandage Menika and others	do.	0	1 13	—
*I 83	Do.	Puspaga Kiri and others	do.	0	2 22	—
*J 83	Do.	Appuwa Vel-pediya and others	do.	0	0 34	—
		Preliminary plan 248.—Kalagam korale.				
		Applicant—Nil.				
*H 85	Hiripitiyagama	Appuhamige Kandappu	Old paddy field	0	3 32	—
*I 85	Do.	Wannakurala Gamarala	do.	0	1 6	—
*J 85	Do.	Kandappuge Banda	do.	0	2 31	—
*K 85	Do.	Kapurage Lekama and others	do.	0	2 23	—
*L 85	Do.	Banda Wedarala and others	do.	0	2 27	—
*M 85	Do.	Punchiralage Puchiappu	do.	0	2 34	—
*N 85	Do.	Appuhamige Udayare	do.	0	2 36	—
*O 85	Do.	Lekamage Banda	do.	0	3 12	—
*P 85	Do.	Puchiappuge Tikirihami	do.	0	3 5	—
*Q 85	Do.	Udayarage Puchiappu and others	do.	0	2 23	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
*R 85	Hiripitiyagama	Kandappu Vel-vidane	Old paddy field	0	2 23	—	—
*S 85	Do.	Randunnage Banda and others	do.	0	2 39	—	—
*T 85	Do.	Kapuralage Udayare	do.	0	2 39	—	—
*U 85	Do.	Naidoralage Kandappu	do.	0	2 18	—	—
*V 85	Do.	Kawuralage Puncha	do.	0	3 1	—	—
*W 85	Do.	Naidoralage Kandappu	do.	1	1 6	—	—
Preliminary plan 253.—Kalagam korale. Applicant—Nil.							
*E 86	Katuwallagama	Rajakarunakottasege Banda	Old paddy field	0	2 7	—	—
Preliminary plan 265.—Kalagam korale. Applicant—Nil.							
*Q 87	Sembukuliya	Panikkiyage Giranda and another	Old paddy field	1	0 36	—	—
*R 87	Do.	Ganitage Sembara and another	do.	0	3 32	—	—
Preliminary plan 493.—Kalagam korale. Applicant—Kadira Undiyage Patta.							
1774	Pandikulama	Crown and Patta Liyana Naide	Paddy field	0	3 30	30	0
1775	Do.	Crown and Appu Naide	do.	1	0 29	30	0
Preliminary plan 2,343.—Kalagam korale. Applicant—Appurala Arachchilage Tikirala and others.							
7265	Siwalagala	Crown	Jungle, two acres of the lot are fit for paddy and the rest for garden	10	0 0	10	50
Applicant—Nil.							
7267	Siwalagala	Crown	Cleared land fit for paddy	0	1 6	10	0
Preliminary plan 2,280.—Unduruwa korale. Applicant—K. G. Mudalihami.							
7055	Unagollewa	Crown	Jungle fit for paddy	3	2 1	10	0

Certificates of no claim by the Crown will be issued, on payment of fees by the claimants, in respect of the lots marked (*).

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,255, N.C. P.

විෂි 1903 ක්වු ජුනි මස 27 වෙනි දින කොලම

මහසෙකුතාරිස්උන්තාන්සේගේ කන්තෝරුවේදී

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු අගෝස්තු මස 14 වෙනි දින වූ සිකුරුදා සවස 1ට අනුරාධපුර කවිවෙරිසේදිවෙත්දේසිකර විකුණනට නොහොත් බේරුන්කරදෙනට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොඩාසයේ පිහිටා තිබෙන විමි කැබලි 433.

සිතියම 419. කිරලවකෝරලේ. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයක් නැත.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	පවත්ගන්න මහක. ගනන.	
			අන්දම.	අ. රු. ප. රු.
X 116	උඩත්තාගම	වේරගලපත්සලේ ධමසිසි උන්තාන්සේ සහ අරමන්ද කොටු වේ සිරියා කවිවාසියා.	පුරන කුඹුර	0 2 3 —a
K 3	මාමිනියාව	සිතියම 55. මාමිනියාකෝරලේ. මලවඋන්තාන්සේ, බන්ඩාකොටියා සේ සහ තව	පත්සලවත්ත කියනවත	1 1 33 —a
N 4	එම	ආණ්ඩුව	වියට සහ පොල්වලට සුදුසු	
219	එම	එම	ලදකැලේ	0 0 30 10
220	එම	එම	එම	8 1 10 10
227	එම	එම	එම	2 0 0 10
		එම	එම	0 1 20 10
සිතියම 69. මාමිනියාකෝරලේ.				
Z 9	කල්ලන්කුවිහම	ආණ්ඩුව	වියට සුදුසු ලද කැලේ	1 0 2 10
242	මාමිනියාව	එම	එම	0 3 10 10

කො.	ගම.	අයිතියක කිසිදු නොවන.	අන්දම.	වෙනස්වන			
				මහත.	ගනන.		
				අ. රු. ප.	රු.		
සිතියම 138. මාමිනියාකෝරලේ.							
R 31	පහලපුලියන්කුලම	කිරිඟාමිගේ නසිදුරල සහ තවත්	පුරන කුඹුර	4	3	8	—a
S 31	එම	විකිරලගේ කපුරල සහ තව	එම	0	2	31	—a
T 31	එම	රත්කිරිපිටුගේ මනවලි සහ තව	එම	0	3	34	—a
U 31	එම	කිරිඟාමිගේ නසිදුරල සහ තව	එම	1	0	13	—a
V 31	එම	පුන්විලගේ විකිරල සහ තව	එම	1	0	16	—a
W 31	එම	වන්නිඟාමිගේ කිරිමැනිකා සහ තව	එම	1	0	4	—a
X 31	එම	පුන්විලගේ නාච්චිචනනි සහ තව	එම	0	3	38	—a
Y 31	එම	කපුරලගේ අප්පුච්චනනි සහ තව	එම	0	3	36	—a
Z 31	එම	කපුරලගේ කපුරල සහ තව	එම	1	0	36	—a
A 32	එම	වේලාගේ බන්ඩා සහ තව	එම	0	3	31	—a
B 32	එම	වන්නිඟාමිගේ කිරිඟාමි සහ තව	එම	0	3	29	—a
C 32	එම	වේලාගේ බන්ඩා සහ තව	එම	0	3	20	—a
D 32	එම	පුලිඟුරලගේ උඩසාරේ සහ තව	එම	0	3	21	—a
D 32½	එම	කපුරලහිටපු ආරච්චිල සහ තව	එම	0	3	14	—a
E 32	එම	වන්නකුරලගේ කපුරලවෙල්ලිදිගේ	එම	0	0	18	—a
F 32	එම	සෙල්ලාගේ ගමරලගේ කිරිමැනිකා	එම	0	1	29	—a
G 32	එම	එම	එම	1	1	19	—a
H 32	එම	පුන්විලගේ විකිරලවෙල්ලිදිගේ	එම	1	0	23	—a
I 32	එම	කපුරලආරච්චිල	එම	1	0	38	—a
J 32	එම	විකිරලගේ කපුරල වෙදරල සහ තව	එම	1	0	14	—a
K 32	එම	කපුරලගේ පුන්විල සහ තව	එම	1	0	12	—a
L 32	එම	නසිදුරලගේ කුඩාච්චනනි	එම	1	2	36	—a
M 32	එම	විකිරලගේ උන්කුච්චනනි සහ තව	එම	1	2	31	—a
N 32	එම	පුන්විලගේ නාච්චිචනනි	එම	1	2	27	—a
O 32	එම	පුන්විමැනිකුරලගේ වනනකුරල	එම	1	2	20	—a
P 32	එම	පුන්විලගේ විකිරල සහ තව	එම	1	2	21	—a
Q 32	එම	කිරිඟාමිගේ නසිදුරල සහ තව	එම	1	2	25	—a
R 32	එම	විකිරලගේ කපුරල සහ තව	එම	1	2	27	—a
S 32	එම	සෙල්ලාගේ ගමරලගේ කිරිමැනිකා	එම	2	2	37	—a
සිතියම 160. මාමිනියාකෝරලේ.							
H 38	මහකැකිරව	කච්චාමිගේ මල්ලාමි සහ තව	එම	0	1	21	—a
I 38	එම	පුන්විච්චනනි සහ තව	එම	0	3	18	—a
J 38	එම	කපුරල ආරච්චිලගේ බන්ඩා සහ තව	එම	0	3	18	—a
K 38	එම	කපුරල වෙල්ලිදිගේ සහ තව	එම	0	3	13	—a
L 38	එම	එම	එම	0	2	12	—a
M 38	එම	කපුරල ආරච්චිලගේ බන්ඩා සහ තව	එම	1	0	16	—a
N 38	එම	නසිදුරලගේ රත්ච්චනනි සහ තව	එම	0	3	22	—a
O 38	එම	එම	එම	0	3	5	—a
P 38	එම	උඩසාරේගේ වන්නිඟාමි සහ තව	එම	0	2	35	—a
Q 38	එම	කපුරල වෙල්ලිදිගේ සහ තව	එම	0	3	24	—a
R 38	එම	සිරලගේ රත්ඟාමි සහ තව	එම	1	3	36	—a
S 38	එම	උඩසාරේවෙදරල සහ තව	එම	2	3	21	—a
T 38	එම	කපුරලආරච්චිලගේ බන්ඩා සහ තව	එම	1	2	10	—a
U 38	එම	නසිදුරලගේ වලලිඟාමි සහ තව	එම	3	1	6	—a
V 38	එම	අප්පුරලගේ රත්ච්චනනි සහ තව	එම	1	1	0	—a
W 38	එම	අප්පුරලගේ මුදලිඟාමි සහ තව	එම	0	3	33	—a
X 38	එම	රත්තපේති උන්තාන්ගේ	එම	0	2	21	—a
Y 38	එම	නඹරලගේ වලලිච්චනනි සහ තව	එම	1	3	9	—a
Z 38	එම	කුඩාරල සහ තව	එම	1	3	21	—a
A 39	එම	නසිදුරලගේ රත්ච්චනනි සහ තව	එම	0	2	14	—a
B 39	එම	වන්නිඟාමි සහ තව	එම	1	2	27	—a
C 39	එම	අප්පුඟාමිගේ විකිරල සහ තව	එම	0	2	38	—a
D 39	එම	කපුරලඟාමිගේ කිරිච්චනනි සහ තව	එම	3	1	10	—a
E 39	එම	කපුරලආරච්චිලගේ බන්ඩා සහ තව	එම	2	0	18	—a
F 39	එම	පුන්විඅප්පුගේ උඩසාරේ සහ තව	එම	1	3	6	—a
G 39	එම	නසිදුරලගේ රත්ච්චනනි සහ තව	එම	1	2	22	—a
H 39	එම	පුන්විඅප්පුගමරලගේ කුඩාච්චනනි සහ තව	එම	1	0	3	—a
I 39	එම	උඩසාරේගේ වන්නිඟාමි සහ තව	එම	1	0	0	—a
J 39	එම	මැනිකුරලගේ කපුරල සහ තව	එම	1	2	13	—a
K 39	එම	පුන්විඅප්පුගේ විකිරල සහ තව	එම	1	1	0	—a
L 39	එම	බන්ඩාගේ කපුරලඟාමි සහ තව	එම	1	1	6	—a
සිතියම 160. මාමිනියාකෝරලේ.							

කො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	පවත්ගත්ව	
				මහත.	ගහන.
				අ. රු. ප.	රු.
M 39	මහකැකිරව	පුත්තේප්පුගේ උඩසාරේ සහ තව	පුරන කුඹුර	1 0 29	—a
N 39	එම	කන්දප්පුගේ කිරිමැනිකා සහ තව	එම	1 0 8	—a
O 39	එම	කවුරුලේකමගේ උක්කුබන්ඩා	එම	1 0 13	—a
P 39	එම	නඹරුලේ වල්ලිහාමි සහ තව	එම	1 0 12	—a
Q 39	එම	සීලඹුරුලේ කුඩාරුල සහ තව	එම	0 3 27	—a
R 39	එම	පුත්තේප්පුගේ කිරිඑතනි සහ තව	එම	1 0 4	—a
S 39	එම	කපුරුලේ බන්ඩා සහ තව	එම	1 1 22	—a
T 39	එම	සෙල්ලගේගේ මල්ලාමි සහ තව	එම	1 1 21	—a
U 39	එම	පුත්තේප්පුගේ පිකිරුල සහ තව	එම	0 2 22	—a
V 39	එම	කවුරුලේ උඩසාරේ සහ තව	එම	0 2 38	—a
W 39	එම	මැනික්කරුලේ කවුරුල සහ තව	එම	0 3 6	—a
X 39	එම	කපුරුලආරච්චිගේ බන්ඩා සහ තව	එම	0 3 8	—a
Y 39	එම	පුත්තේප්පුගේ කවුරුල සහ තව	එම	0 2 28	—a
Z 39	එම	කපුරුලආරච්චිගේ බන්ඩා සහ තව	එම	0 1 28	—a
A 40	එම	සෙල්ලගේගේ තට්ටි සහ තව	එම	0 1 13	—a
B 40	එම	පුත්තේප්පුගේ ඩිගිරිඑතනි සහ තව	එම	2 0 35	—a
C 40	එම	උඩසාරේගේ ඩිගිරුල සහ තව	එම	1 3 25	—a
D 40	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1 0 4	—a
E 40	එම	කපුරුලවෙදරුලේ පුත්තේමැනිකා සහ තව	එම	2 3 31	—a
F 40	එම	පිකිරුලේ ඩිගිරුල සහ තව	එම	2 0 2	—a
G 40	එම	පුත්තේප්පුගේකවුරුල වෙල්ලිදුගේ සහ තව	එම	3 0 5	—a
H 40	කුඩාකැකිරව	වන්තිහාමිගේ රන්මැනිකා සහ තව	එම	3 0 4	—a
I 40	එම	මැනික්කරුලේ වල්ලිහාමි සහ තව	එම	1 2 0	—a
J 40	එම	කළුබන්ඩාගේ පුත්තේප්පු සහ තව	එම	3 1 27	—a
K 40	එම	කවුරුලේ උඩසාරේ සහ තව	එම	3 3 37	—a
L 40	එම	කුඩාරුලේ පිකිරුල සහ තව	එම	4 2 32	—a
M 40	එම	පිකිරුලේ සහ තව	එම	4 2 25	—a
N 40	එම	අප්පුහාමි ආරච්චි සහ තව	එම	3 0 24	—a
O 40	එම	පිකිරුල කන්කානම සහ තව	එම	2 2 38	—a
P 40	එම	මැනික්කරුලේ වල්ලිහාමි සහ තව	එම	3 0 16	—a
Q 40	එම	වන්තිහාමිගේ පිකිරුල සහ තව	එම	2 3 28	—a
R 40	එම	උඩසාරේගේ රන්හාමි සහ තව	එම	3 0 30	—a
S 40	එම	කළුබන්ඩාගේ පුත්තේප්පු සහ තව	එම	0 1 15	—a
T 40	මලුව	රන්හාමි වෙදරුල සහ තව	එම	3 1 3	—a
U 40	එම	වන්තිහාමිවෙදරුලේ මැනික්කරුල සහ තව	එම	0 3 19	—a
V 40	එම	මැනික්කරුලේ කවුරුල සහ තව	එම	2 3 22	—a
W 40	එම	බන්ඩාගේ ඩිගිරුල සහ තව	එම	3 2 21	—a
X 40	එම	උඩසාරේගේ රන්හාමි සහ තව	එම	2 2 14	—a
Y 40	එම	උඩසාරේගේ බන්ඩා සහ තව	එම	2 3 20	—a
Z 40	එම	මැනික්කරුලේ වල්ලිඑතනි සහ තව	එම	3 3 21	—a
A 41	එම	මැනික්කරුලේ ඩිගිරිබන්ඩා සහ තව	එම	0 3 32	—a
B 41	එම	එම	එම	1 3 24	—a
C 41	එම	ආභිරුලේ රන්මැනිකා සහ තව	එම	2 0 23	—a
D 41	එම	බන්ඩාගේ පිරුල සහ තව	එම	4 1 18	—a
E 41	එම	උඩසාරේ කෝරුල සහ තව	එම	3 1 17	—a
F 41	එම	මල්ලාමි සහ තව	එම	3 0 13	—a
G 41	එම	අප්පුහාමි සහ තව	එම	3 2 12	—a
H 41	එම	උඩසාරේ කෝරුල සහ තව	එම	2 1 9	—a
I 41	එම	එම	එම	8 1 21	—a
J 41	එම	වන්තිහාමිගේ මැනික්කරුල සහ තව	එම	3 3 0	—a
K 41	එම	රන්මැනිකා සහ තව	එම	6 2 22	—a
K 56	කුරපියාව	සිතිගම 203 මාමිනියාකෝරලේ. කපුරුලේ කපුරුහාමි සහ තව	එම	1 0 15	—a
L 56	එම	රන්කිරිප්පුගේ මනවලි සහ තව	එම	0 1 36	—a
M 56	එම	කපුරුහාමිගේ කවුරුලආරච්චි සහ තව	එම	0 1 27	—a
N 56	එම	අප්පුහාමිගේ මැනික්කරුල සහ තව	එම	0 1 33	—a
O 56	එම	වන්තිහාමිගේ කිරිඑතනි	එම	0 1 29	—a
P 56	එම	වන්තිහාමිගේ කවුරුල සහ තව	එම	0 1 33	—a
Q 56	එම	කවුරුලේ පිකිරුල සහ තව	එම	0 1 33	—a
R 56	එම	කවුරුලේ රන්කිරිප්පු සහ තව	එම	1 2 9	—a

කො.	ගම.	අයිතිකම්කින් නා.	අන්දම.	පටන්ගත්ත		රු.	
				මහත.	ගණත.		
සිතියම 224. මාමිනිසාකෝරලේ.							
A 64	උලන්කුලම	සෙල්ලවෙල්ලිදුගේ සහ තව	පුරාණ කුඹුර	1	1	30	—a
B 64	එම	නසිදුරල වෙල්ලිදුගේ සහ තව	එම	1	2	0	—a
C 64	එම	සෙල්ලාගේ වෙල්ලිදුගේ සහ තව	එම	1	2	8	—a
D 64	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1	2	15	—a
E 64	එම	පුන්විඳුලගේ සුමනාමි සහ තව	එම	1	2	16	—a
F 64	එම	පුන්වස්සගේ කුඩාඑතනා සහ තව	එම	1	2	10	—a
G 64	එම	වත්තකුරලගේ කපුරල සහ තව	එම	1	2	18	—a
H 64	මෙ	ලේකමගේ විකිරල සහ තව	එම	1	1	20	—a
I 64	එම	පුන්විඳුලගේ පුන්විඳුලා සහ තව	එම	0	1	18	—a
J 64	එම	පුන්වස්සගේ බන්ඩා සහ තව	එම	2	2	24	—a
K 64	එම	ආණ්ඩුව	විසව සුදුසු කැලේ	1	2	14	10
L 64	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	පුරාණ කුඹුර	1	1	12	—a
M 64	එම	සෙල්ලවන්තිවිදුගේගේ හිහිරි එතනා සහ තව	එම	0	1	33	—a
N 64	එම	පුන්වස්සබන්ඩා සහ තව	එම	0	2	20	—a
O 64	එම	බන්ඩවස්සගේ මුදලිහාමි	එම	0	2	21	—a
P 64	එම	මැතිකරලගේ රන්හාමි සහ තව	එම	0	2	15	—a
Q 64	එම	වත්තකුරලගේ කුඩාඑතනා සහ තව	එම	0	2	6	—a
R 64	එම	උඩසාරේගේ නසිදුරල සහ තව	එම	0	2	8	—a
S 64	එම	වන්තිහාමි වෙල්ලිදුගේ සහ තව	එම	0	2	4	—a
T 64	එම	වත්තකුරලගේ කපුරල සහ තව	එම	0	2	16	—a
U 64	එම	එම හිහිරිමැතිකා සහ තව	එම	0	2	22	—a
V 64	එම	පුන්විඳුලගේ පුන්විඳුලා සහ තව	එම	0	2	32	a
W 64	එම	බන්ඩාගේ ලමාඑතනා සහ තව	එම	0	2	33	—a
X 64	එම	පුන්විඳුලගේ විකිරල සහ තව	එම	0	2	5	—a
Y 64	එම	නසිදුරලගේ සෙල්ලාගේ සහ තව	එම	0	3	16	—a
Z 64	එම	පුන්වස්සගේ මුදලිහාමි සහ තව	එම	0	2	25	—a
A 65	එම	උඩසාරේගේ කොච්චනා සහ තව	එම	0	1	36	—a
B 65	එම	විකිරිඅස්ස වෙල්ලිදුගේ සහ තව	එම	0	2	4	—a
C 65	එම	වත්තකුරලගේ නසිදුරල සහ තව	එම	0	1	24	—a
D 65	එම	ලේකමගේ උඩසාරේ සහ තව	එම	1	1	14	—a
E 65	එම	පුලිඟුරලගේ කවුරල සහ තව	එම	1	1	32	—a
F 65	එම	කපුරලගේ සිරල සහ තව	එම	1	1	29	—a
G 65	එම	කවුරල ආරච්චිල සහ තව	එම	1	1	37	—a
H 65	එම	උඩසාරේගේ විකිරල සහ තව	එම	1	1	38	—a
I 65	එම	රන්හාමි වෙල්ලිදුගේ සහ තව	එම	1	2	5	—a
J 65	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1	1	29	—a
K 65	එම	වත්තකුරලගේ මොහොට්ටි සහ තව	එම	1	2	22	—a
L 65	එම	චේලාගේගේ වල්ලිඑතනා සහ තව	එම	1	1	33	—a
M 65	එම	එම පුන්විඳුල සහ තව	එම	1	1	19	—a
N 65	එම	වත්තකුරලගේ නසිදුරල සහ තව	එම	1	1	20	—a
O 65	එම	පුන්විඳුලගේ චේලාගේ සහ තව	එම	1	1	30	—a
P 65	එම	සෙල්ලාගේ වෙල්ලිදුගේ සහ තව	එම	1	1	28	—a
Q 65	එම	චේලාගේගේ එලළුහාමි සහ තව	එම	1	1	21	—a
R 65	එම	වන්තිහාමිගේ සෙල්ලාගේ සහ තව	එම	1	1	17	—a
S 65	එම	එම විකිරල සහ තව	එම	1	0	29	—a
T 65	එම	මැතිකරලගේ නසිදුරල සහ තව	එම	1	2	0	—a
U 65	එම	පුන්විඳුලගේ පුන්විඳුලා සහ තව	එම	1	3	7	—a
V 65	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1	3	3	—a
W 65	එම	බන්ඩා වෙල්ලිදුගේ සහ තව	එම	1	1	33	—a
X 65	එම	චේලාගේ වෙල්ලිදුගේ සහ තව	එම	1	2	9	—a
Y 65	එම	වත්තකුරලගේ කවුරල සහ තව	එම	1	3	2	—a
Z 65	එම	විකිරිඅස්ස වෙල්ලිදුගේ සහ තව	එම	1	2	19	—a
A 66	එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1	2	14	—a
B 66	එම	කපුරලගේ සෙල්ලාගේ සහ තව	එම	1	2	27	a
C 66	එම	උඩසාරේගේ නසිදුරල සහ තව	එම	1	2	24	—a
D 66	එම	විකිරිඅස්ස වෙල්ලිදුගේ සහ තව	එම	1	2	1	—a
E 66	එම	බන්ඩාගේ මුදලිහාමි සහ තව	එම	1	1	35	—a
F 66	ආකිත්තිවැවුණුවැව	කපුරලගේ කපුරල සහ තව	එම	0	2	35	—a
G 66	—	රන්හාමි වෙල්ලිදුගේ සහ තව	එම	1	1	7	—a
H 66	—	වත්තකුරලගේ බදුරල සහ තව	එම	2	0	15	—a
I 66	—	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1	2	13	—a
J 66	—	පුන්විඳුලගේ සුමනාමි සහ තව	එම	1	2	39	a

කො.	ගම.	අයිතියකම් කිසිවකු.	අන්දම.	පවත්ගත් න	
				මහත.	ගනන.
				අ. රු. ප.	රු.
K 66	—	බාහුරුලාගේ ලමාඵතනා සහ තව	පුරන කුඹුර	0 3 30	—a
L 66	—	සෙල්ලවත්තනදෙනගේ ඩන්ගිරිඵතනා	ඵම	0 2 19	—a
M 66	—	උන්ඩිසරල වෙල්ලිදගේ සහ තව	ඵම	0 2 28	—a
N 66	—	වත්තනාගේ විකරල සහ තව	ඵම	0 3 21	—a
O 66	—	බන්ඩාගේ මුදලිහාමි සහ තව	ඵම	0 3 17	—a
P 66	—	උඩසාරේගේ වත්තනාමි සහ තව	ඵම	1 0 19	—a
Q 66	—	රත්නාමි වෙල්ලිදගේ සහ තව	ඵම	1 0 31	—a
R 66	—	තසිදුරල වෙල්ලිදගේ සහ තව	ඵම	1 0 31	—a
S 66	—	කන්දගේගේ වට්ටිඵතනි සහ තව	ඵම	1 0 30	—a
T 66	—	බන්ඩාගේ මුදලිහාමි සහ තව	ඵම	1 0 28	—a
U 66	—	වත්තකුරලගේ සිත්ති සහ තව	ඵම	1 0 25	—a
V 66	—	වේලාගේගේ පුන්ඵඵප්පු සහ තව	ඵම	1 0 6	—a
W 66	—	කදුරුගේගේ පුන්ඵඵතනි සහ තව	ඵම	1 0 27	—a
X 66	—	වත්තකුරලගේ සෙල්ලගේ සහ තව	ඵම	1 0 22	—a
Y 66	—	කපුරලගේ කපුරුහාමි සහ තව	ඵම	1 0 20	—a
Z 66	—	කපුරලගේ වත්තනාමි සහ තව	ඵම	0 1 39	—a
Y 44	ඉහලගම	සිතියම 175. කලාගමිකෝරලේ. ආමාගේ රජකරුනාපුන්ඵබන්ඩා	ඵම	5 0 31	—a
P 50	තමිමත්තනාගම	සිතියම 182. කලාගමිකෝරලේ. වගසාකුලමේ සුමත්ගලඋන්තාන්සේ	ඵම	4 1 24	—a
Q 50	ඵම	ඵම	ඵම	1 0 4	—a
W 50	වගසාකුලම	සිතියම 185. කලාගමිකෝරලේ. පුන්ඵරලගේ සිලකුරල සහ තව	ඵම	3 0 4	—a
X 50	ඵම	තසිදුරලගේ බන්ඩා සහ තව	ඵම	3 1 16	—a
637	ඵම	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	4 1 0	10
638	ඉල්ලුමිකාරගා—ඵප්පාටෙලකෝරලේ අඹගස්වැවේ තසිදුරලගේ බන්ඩා සහ තවත්.	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	5 2 24	10
A 51	සිවලග්ගල	සිතියම 187. කලාගමිකෝරලේ. උඩසාරේගේ අප්පුහාමි සහ තව	පුරන කුඹුර	0 3 25	—a
B 51	ඵම	අප්පුරලගේ සුඛනාමි සහ තව	ඵම	1 3 5	—a
C 51	ඵම	පුන්ඵරලගේ අප්පුහාමි සහ තව	ඵම	1 0 4	—a
D 51	ඵම	කපුරල වෙල්ලිදගේගේ කිරිහාමි සහ තව	ඵම	1 1 15	—a
E 51	ඵම	වත්තනාමිගේ විකිරිඅප්පු සහ තව	ඵම	1 0 21	—a
F 51	ඵම	පුන්ඵරලගේ අප්පුරල ලේකම සහ තව	ඵම	0 2 29	—a
G 51	ඵම	වෙදුරලගේ අප්පුහාමි සහ තව	ඵම	0 2 30	—a
H 51	ඵම	ඵම	ඵම	0 2 25	—a
I 51	ඵම	ආරඵඵලගේ සුඛනාමි සහ තව	ඵම	1 3 19	—a
J 51	ඵම	ඵම	ඵම	2 2 20	—a
K 51	ඵම	පුන්ඵරලගේ අප්පුරල ලේකම සහ තව	ඵම	1 0 31	—a
L 51	ඵම	උඩසාරේ වෙදුරලගේ අප්පු හාමි සහ තව	ඵම	1 2 0	—a
M 51	ඵම	ආරඵඵලගේ සුඛනාමි සහ තව	ඵම	1 0 23	—a
N 51	ඵම	කපුරුහාමිගේ අප්පුහාමි සහ තව	ඵම	1 0 27	—a
O 51	ඵම	වත්තනාමිගේ විකිරිඅප්පු සහ තව	ඵම	1 0 21	—a
P 51	ඵම	පුන්ඵරලගේ අප්පුරල සහ තව	ඵම	2 2 7	—a
F 52	කඩිඅත්ගල	සිතියම 190. කලාගමිකෝරලේ. මල්හාමිගේ කොඩිඵතනි සහ තව	ඵම	0 2 31	—a
G 52	ඵම	බන්ඩා භට්ටපු වෙල්ලිදගේ සහ තව	ඵම	1 0 10	—a
H 52	ඵම	මැතිකරල වෙල්ලිදගේ සහ තව	ඵම	1 3 17	—a
I 52	ඵම	සුඛනාමිආරඵඵල සහ තව	ඵම	4 3 34	—a
J 52	ඵම	උඩසාරේගේ බන්ඩා සහ තව	ඵම	2 3 28	—a
K 52	ඵම	ඵම	ඵම	2 2 12	—a
L 52	ඵම	පුන්ඵරලගේ වේලාගේ සහ තව	ඵම	0 3 19	—a
H 52	කෝනපතිරුව	සිතියම 198. කලාගමිකෝරලේ. කන්දප්පු සහ කාර ලේකම සහ තව	ඵම	1 1 33	—a
I 55	ඵම	පුන්ඵරලගේ සිලකුරල සහ තව	ඵම	1 0 18	—a
J 55	ඵම	පුන්ඵඵප්පු වෙල්ලිදගේ සහ තව	ඵම	0 1 19	—a
K 55	ඵම	පුන්ඵරලගේ සිලකුරල සහ තව	ඵම	0 1 6	—a

කො.	ගමේ නම.	අයිතිය කීසේනා.	අන්දම.	පවත්ගන්න		
				මහත.	ගනන.	
				අ. රු. ප.	රු.	
L 55	කෝපපතිරව	පුන්විද්‍යවලවලදී සහ තව	පුරුණ කුඹුර	0	2 10	—a
M 55	එම	සීන්සිඳු එනනි සහ තව	එම	1	1 20	—a
N 55	එම	පුනවිද්‍යවලවලදී සහ තව	එම	1	1 6	—a
O 55	එම	මානවේ උඩසාරේ බද්දේරල සහ තව	එම	1	0 36	—a
P 55	එම	බන්ඩාවෙල්විද්‍යවල සහ තව	එම	0	3 6	—a
Q 55	එම	බන්ඩාකන්කානම සහ තව	එම	1	1 34	—a
R 50	එම	හිරිපුටියාගම හිරිසිඳු එනනිගේ සීහිරියා	එම	0	2 13	—a
S 55	එම	බන්ඩාවෙල්විද්‍යවල සහ තව	එම	1	0 8	—a
T 55	එම	එම	එම	1	1 6	—a
සීහියම 205. කලාගමකෝරලේ.						
S 56	පුදුක්කුලම	උක්කුරලගේ බන්ඩා සහ තව	එම	1	2 16	—a
T 56	එම	බන්ඩවල්ලගේ අප්පුකාමි	එම	3	0 12	—a
U 56	එම	මුදියන්සේගේ උක්කුරලම,	එම	1	2 32	—a
V 56	එම	බන්ඩවල්ලගේ අප්පු	එම	1	2 34	—a
W 56	එම	උක්කුරලගේ බන්ඩා	එම	1	1 19	—a
X 56	එම	බන්ඩවල්ල අප්පුකාමිගේ අප්පු	එම	1	0 27	—a
Y 56	එම	එම	එම	4	0 17	—a
Z 56	එම	වන්නිකාමිගේ සීහිරිඅමමා	එම	2	1 1	—a
සීහියම 223. කලාගමකෝරලේ.						
Z 61	ඉව්විකව්විය	අධිසාගේගේ නඹිනල සහ තව	එම	0	3 20	—a
A 62	එම	නඹිනලවෙල්විද්‍යවල සහ තව	එම	0	2 13	—a
B 62	එම	වන්නකුරලගේ ජසකුරල සහ තව	එම	0	2 3	—a
C 62	එම	කපුරලගේ පුන්විද්‍ය සහ තව	එම	0	2 21	—a
D 62	එම	සෙලලවන්තිරලගේ උඩසාරේ සහ තව	එම	0	2 22	—a
E 62	ඉව්විකව්විය	වන්නකුරලගේ ජසකුරල සහ තව	පුරුණ කුඹුර	0	2 17	—a
F 62	එම	එම	එම	0	2 30	—a
G 62	එම	නසීදුරලගේ මැනිකරල සහ තව	එම	0	2 37	—a
H 62	එම	උඩසාරේගේ පුන්විද්‍ය සහ තව	එම	0	3 29	—a
I 62	එම	වේලාගේගේ පුන්විද්‍යකාමි සහ තව	එම	0	2 36	—a
J 62	එම	උඩසාරේගේ සෙල්ලාගේ සහ තව	එම	0	2 36	—a
K 62	එම	වේලාගේගේ අප්පුකාමි සහ තව	එම	0	2 35	—a
L 62	එම	අප්පුරලගේ කොඩි එනනි සහ තව	එම	0	3 37	—a
M 62	එම	උඩසාරේගේ වන්නිකාමි සහ තව	එම	1	0 24	—a
N 62	එම	උඩසාරේගේ පුන්වි සහ තව	එම	1	0 14	—a
O 62	එම	වේලාගේගේ අප්පුකාමි සහ තව	එම	1	0 38	—a
P 62	එම	වේලාගේගේ අප්පුකාමි සහ තව	එම	1	0 32	—a
Q 62	එම	උඩසාරේගේ ඊන්සියාමි සහ තව	එම	1	0 12	—a
R 62	එම	සෙල්ලවන්තිරලගේ වෙල්ලි	එම	1	0 3	—a
S 62	එම	කපුරලගේ අප්පුරල සහ තව	එම	0	3 37	—a
T 62	එම	මල්කාමිගේ උක්කුරල සහ තව	එම	0	3 37	—a
U 62	එම	අධිසාගේගේ නඹිනල සහ තව	එම	0	3 15	—a
V 62	එම	කපුරලගේ පුන්විද්‍ය සහ තව	එම	0	3 21	—a
W 62	එම	රන්කිරිවෙදුරලගේ නඹිනල සහ තව	එම	0	3 16	—a
X 62	එම	උඩසාගමරලගේ ලොව්නනි සහ තව	එම	0	3 36	—a
Y 62	එම	පුන්විද්‍යගේ හිරිසිඳු එනනි සහ තව	එම	1	0 0	—a
Z 62	එම	සෝකුකාර උන්නාන්සේ සහ තව	එම	0	3 36	—
A 63	එම	වන්නිකාමිගේ පුන්විද්‍ය සහ තව	එම	0	3 38	—
B 63	එම	මල්කාමිගේ උක්කු එනනි සහ තව	එම	0	3 34	—
C 63	එම	කැල්ලවන්තිවෙල්විද්‍යවල උඩසාරේ සහ තව	එම	0	3 18	—a
D 63	එම	වේලාගේගේ හිරිසිඳු එනනා සහ තව	එම	1	0 5	—a
E 63	එම	වේලාගේගේ අප්පුකාමි සහ තව	එම	1	0 31	—a
F 63	එම	සෙලලවන්තිරලගේ පුන්විචනනි සහ තව	එම	1	0 31	—a
G 63	එම	නසීදුරලගේ මැනිකරල සහ තව	එම	1	0 30	—a
H 63	එම	කිරිකාමිගේ කපුරල සහ තව	එම	1	0 22	—a
I 63	එම	නසීදුරලගේ මැනිකරල සහ තව	එම	1	0 27	—a
J 63	එම	කපුරලගේ කපුරුන් සහ තව	එම	1	0 38	—a
K 63	එම	කිරිකාමිගේ හිරිසිඳු එනනි සහ තව	එම	1	0 35	—a
L 63	එම	පුන්විද්‍යගේ රන්කිරිගේ සහ තව	එම	1	0 27	—a

කො.	ගම.	අයිතියකම් කියන්නා.	අන්දම.	පවත්ගන්න	
				මහන.	ගණන.
				අ. රු. ප.	රු.
M 63	ඉට්ටිකට්ටිය	උඩසාරේගේ පුත්ච්ඡපු සහ තව	පුරන කුඹුර	1 0 25	—a
N 63	එම	කපුරලගේ කදරගේ සහ තව	එම	1 1 0	—a
O 63	එම	උඩසාරේගේ හේරත්ගාමි සහ තව	එම	1 0 3	—a
P 63	එම	කපුරලගේ බට්ටිඵනනි සහ තව	එම	1 0 12	—a
Q 63	එම	පුත්ච්ඡලගේ රත්කිරගේ සහ තව	එම	0 1 26	—a
R 63	එම	රත්කිරවෙදරලගේ කපුරල සහ තව	එම	0 1 28	—a
S 63	එම	කපුරලගේ බට්ටිඵනනි සහ තව	එම	0 0 2	—a
T 63	එම	රත්කිරවෙදරලගේ නඹිරල සහ තව	එම	0 0 10	—a
U 63	එම	සෙලලවත්තීවෙල්විදුගේගේ උඩ			
		සාරේ සහ තව	එම	0 2 11	—a
V 63	එම	අධිසාරේගේ නඹිරල සහ තව	එම	0 0 27	—a
W 63	එම	පුත්ච්ඡලගේ හිරිඵ ඵනනි සහ තව	එම	0 0 27	—a
X 63	එම	සෙලලවත්තී වෙල්විදුගේගේ උඩ			
		සාරේ සහ තව	එම	0 0 37	—a
Y 63	එම	එම	එම	0 1 20	—a
Z 63	එම	අඹරනගේ පුත්ච්ඡල සහ තව	එම	0 1 1	—a
J 72	ඉදුනගල	සිතියම 227. කලගම්කෝරලේ.			
		කන්දප්පු හිටපු වෙල්විදුගේ	එම	0 0 18	—a
K 72	එම	සහ තව			
		ගුනමල්ලගේ සිලබුරල සහ	එම	0 2 18	—a
		තව			
L 72	එම	ආණ්ඩුව	වියට සුදුසු		
			කැලේ	0 0 1	10
M 72	එම	විකිරල සහ තව	පුරන කුඹුර	0 3 8	—a
N 72	එම	ආණ්ඩුව	වියට සුදුසු		
			කැලේ	0 0 33	10
O 72	එම	කවුරුගාමිගේ අප්පුගාමි සහ තව	පුරන කුඹුර	0 0 36	—a
P 72	එම	ආණ්ඩුව	වියට සුදුසු		
			කැලේ	0 0 6	10
Q 72	එම	කපුරුගාමිගේ කවුරල සහ තව	පුරන කුඹුර	1 0 39	—a
R 72	එම	ආණ්ඩුව	වියට සුදුසු		
			කැලේ	0 0 8	10
S 72	එම	අප්පුගාමි වෙල්විදුගේ සහ තව	පුරන කුඹුර	1 3 8	—a
T 72	එම	රත්කිරප්පුගේ පුත්ච්ඡපු සහ තව	එම	1 3 21	—a
U 72	එම	උඩසාරේගේ පුත්ච්ඡපු සහ තව	එම	1 3 31	—a
V 72	එම	අප්පුගාමි වෙල්විදුගේ සහ තව	එම	2 3 35	—a
W 72	බුදුගේකන්ද	සිතියම 227. කලාගම්කෝරලේ.			
X 72	එම	විජිතපුරේ පුමනලත්තාගේ	එම	0 2 24	—a
Y 72	එම	එම	එම	0 3 32	—a
Z 72	එම	එම	එම	0 3 3	—a
A 73	දම්පලාසහගම	රත්කිරප්පුගේ පුත්ච්ඡපු සහ තව	එම	1 1 15	—a
B 73	එම	අප්පුගාමිගේ කන්දප්පු සහ තව	එම	2 1 5	—a
		ආණ්ඩුව, පුත්ච්ඡලගේ පුත්ච්ඡපු			
		රල	වියට සුදුසු අඹ		
			ගහකුඹුර	0 0 36	10a
C 73	එම	විකිරලගේ උඩසාරේ සහ තව	පුරන කුඹුර	2 1 23	—a
D 73	එම	අප්පුගාමිගේ උක්කුමැතිකා සහ			
		තව	එම	1 3 2	—a
E 73	එම	රත්කිරප්පුගේ පුත්ච්ඡපු සහ තව	එම	1 2 24	—a
F 73	එම	කපුරලවෙල්විදුගේ සහ තව	එම	1 3 11	—a
G 73	එම	එම	එම	1 3 14	—a
H 73	එම	ලේකමගේ උඩසාරේ සහ තව	එම	1 2 28	—a
I 73	එම	කපුරලගේ වන්කකුරල සහ තව	එම	1 3 4	—a
J 73	එම	පුත්ච්ඡපුගේ විකිරල සහ තව	එම	2 0 10	—a
K 73	එම	විකිරලආරච්චිල සහ තව	එම	3 2 0	—a
L 73	එම	අප්පුගාමි වෙල්විදුගේ සහ තව	එම	4 0 5	—a
M 73	එම	විකිරල ආරච්චිල සහ තව	එම	1 2 10	—a
N 73	එම	ආණ්ඩුව, ප්‍රධානලගේ කපුරුගාමි			
		සහ තව	එම	2 1 25	30
O 73	එම	උඩසාරේගේ පුත්ච්ඡපු සහ තව	එම	2 0 39	—a
P 73	එම	අප්පුගාමිගේ කන්දප්පු සහ තව	එම	1 3 10	—a
Q 73	එම	මැතිකිරලගේ නඹිරල සහ තව	එම	1 2 33	—a
R 73	එම	ආණ්ඩුව, විකිරල ආරච්චිල සහ තව	එම	2 0 18	30
S 73	එම	වත්තීගාමිගේ උක්කුරල සහ තව	එම	1 2 25	—a

කො.	ගම.	අයිතිය කිසිවක්.	අන්දම.	පවත්ගන්න		
				මහත.	ගහන.	
				අ. රු. ප.	රු.	
T 73	දම්පැලැස්සගම	අප්පුහාමියේ කන්දප්පු සහ තව	පුරන කුඹුර	1	1 10	—a
U 73		එම	පුනවිරලයේ කවුරුල සහ තව	එම	3 1 38	—a
V 73		එම	අප්පුහාමියේ රනඵතනි සහ තව සිතියම 233, කලාගමකෝරලේ.	එම	1 1 34	—a
Q 80	වන්දරන්කුලම	කිරිහාමි වෙල්විදුනේ සහ තව	එම	1	2 22	—a
R 80		එම	උඩසාරේගේ පුන්විරල සහ තව	එම	3 0 3	—a
S 80		එම	කවුරුලයේ රන්හාමි සහ තව	එම	2 3 39	—a
T 80		එම	පුනවිරලයේ හිරලහාමි සහ තව	එම	3 1 7	—a
U 80		එම	කිරිහාමියේ නාවිච්චතනා සහ තව	එම	1 2 12	—a
V 80		එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	2 2 11	—a
W 80		එම	සරාලයේ කොඩිච්චතනි සහ තව	එම	1 3 4	—a
X 80		එම	පුනවිරලයේ බද්දේරල සහ තව	එම	1 0 26	—a
Y 80		පෙරියකුලම	අප්පුහාමියේ බන්ඩි සහ තව	එම	1 3 22	—a
Z 80			එම	උඩසාරේගේ වන්තිහාමි සහ තව	එම	1 3 25
A 81	එම		එම කිරිහාමි සහ තව	එම	2 0 25	—a
B 81	එම		කපුරලයේ මල්හාමි සහ තව	එම	2 2 23	—a
C 81	එම		පුනවිරලයේ වන්තිහාමි සහ තව	එම	2 2 23	—a
D 81	එම		එම බද්දේරල සහ තව	එම	2 3 24	—a
E 81	එම		අප්පුහාමියේ කොඩි සහ තව	එම	3 0 3	—a
F 81	එම		සෙල්ලාගේගේ ලමාච්චතනි සහ තව	එම	2 3 28	—a
G 81	එම		කපුරලයේ පුනවිරල සහ තව	එම	3 2 18	—a
H 81	එම		බද්දේරල සහ තව	එම	3 0 11	—a
I 81	එම	කපුරලයේ පුන්විරල සහ තව	එම	3 1 18	—a	
J 81	එම	කවුරුලයේ දිනුහාමි සහ තව	එම	2 2 28	—a	
K 81	එම	කවුරුලයේ පන්විරල සහ තව	එම	1 1 33	—a	
L 81	එම	කිරිහාමි ලේකම සහ තව	එම	1 2 17	—a	
M 81	එම	කපුරලයේ විකිරිඅප්පු සහ තව	එම	3 1 20	—a	
N 81	එම	කපුරලයේ හාමිගමරල සහ තව	එම	3 2 0	—a	
O 81	එම	දේනුහාමිවෙල්විදුනේ සහ තව	එම	1 2 15	—a	
P 81	එම	කරහාමිලේකම සහ තව	එම	2 3 31	—a	
Q 81	එම	වේලාගේගේ හිරගිච්චතනි	එම	3 2 15	—a	
R 81	එම	කපුරලයේ පුන්විරල සහ තව	එම	2 2 34	—a	
S 81	එම	වන්තිකුරලයේ තන්සහතව	එම	2 2 8	—a	
T 81	එම	රන්හාමිතරල සහ තව	එම	3 0 37	—a	
U 81	එම	සිරලයේ කොඩිච්චතනි සහ තව	එම	3 1 17	—a	
V 81	එම	උඩසාරේගේ සිනගිරල සහ තව	එම	3 3 25	—a	
W 81	එම	කිරිහාමියේ නාවිච්ච සහ තව	එම	3 2 20	—a	
X 81	එම	පුනවිරලයේ ලමාච්චතනි සහ තව	එම	3 1 15	—a	
Y 81	එම	සෙල්ලාගේගේ ලමාච්චතනි සහ තව	එම	3 0 10	—a	
Z 81	එම	බද්දේරලයේ මල්හාමි සහ තව	එම	2 3 8	—a	
A 82	එම	වන්තිකුරලයේ නිලි සහ තව	එම	2 3 28	—a	
B 82	එම	වේලාගේ ගමරලයේ එතනි	එම	3 1 34	—a	
C 82	එම	කපුරලයේ මල්හාමි සහ තව	එම	2 2 17	—a	
D 82	එම	කිරිහාමිලේකම සහ තව	එම	2 2 2	—a	
E 82	එම	කවුරුල වෙල්විදුනේ සහ තව	එම	1 2 32	—a	
F 82	එම	සෝනුතරලන්තාන්සේ සහ තව	එම	0 2 24	—a	
778	එම	ඉල්එම්කාරයා—කවුරුලවෙල්විදුනේ සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලයේ කිරි හාමි සහ තව	විසට සුදුසු මුකලාන	2 3 1	14	
779	එම	ඉල්එම්කාරයා—පී. බන්ඩා සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලයේ කිරි හාමි සහ තව	විසට සුදුසු ල දු කැලේ	3 3 31	10	
780	පෙරියකුලම	ඉල්එම්කාරයා—කපුරල සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලයේ කිරි හාමි සහ තව	විසට සුදුසු ල දු කැලේ	6 1 2	10	
G 82	බුලන්කුලම	මෙම ඉඩවලට ඉල්එම්කාරයෙක් නැත.				
H 82		එම	කවුරුල වෙල්විදුනේ සහ තව	පුරන කුඹුර	4 1 35	—a
I 82		එම	උඩසාරේ සහ තව	එම	3 2 17	—a
J 82		එම	කිරිහාමි ලේකම සහ තව	එම	1 1 16	—a
Y 82	හප්පියාගම	කපුරලයේ මල්හාමි සහ තව	එම	1 3 29	—a	
Z 82		එම	සිතියම 235, කලාගමකෝරලේ. කපුරලයේ පුස්පා සහ තව	එම	1 3 14	—a
		අප්පුහාමි වෙල්විදුනේ සහ තව	එම	0 3 4	—a	

නො.	ගම.	අයිතිය කියවන්නා.	අන්දම.	පවත්ගන්නා		
				මහත.	ගනන.	
A 83	හපිඩියාගම	ලපයාගේ මල්වැව් සහ තව	සුරුණ කුඹුර	0	1 20	-a
B 83	එම	ජන්ගුලාගේ කුමර සහ තව	එම	1	1 14	-a
C 83	එම	වේලාපේඩියාගේ අප්පුවා සහ තව	එම	0	1 19	-a
D 83	එම	සහෝදරගේ කිරිච්චානි සහ	එම	0	1 15	-a
E 83	එම	අප්පුවා වෙල්පේඩියා සහ තව	එම	0	2 6	-a
F 83	එම	ලපයාගේ මල්වැව් සහ තව	එම	0	2 1	-a
G 83	එම	සහෝදරගේ කසිප්පු සහ තව	එම	0	1 7	-a
H 83	එම	කන්දගේ මැනිකා සහ තව	එම	0	1 13	-a
I 83	එම	පුස්පාගේ කිරියා සහ තව	එම	0	2 22	-a
J 83	එම	අප්පුවා වෙල්පේඩියා සහ තව	එම	0	0 34	-a

සිතියම 248. කලාගමකෝරලේ.

H 85	හිරිපිටියගම	අප්පුකාමිගේ කන්දප්පු	එම	0	3 32	-a
I 85	එම	වනනකුරල ගමරල	එම	0	1 6	-a
J 85	එම	කන්දප්පුගේ බන්ඩා	එම	0	2 31	-a
K 85	එම	කපුරල මල්කම සහ තව	එම	0	2 23	-a
L 85	එම	බන්ඩා වෙදරල සහ තව	එම	0	2 27	-a
M 85	එම	පුන්විලගේ පුන්විඳපු	එම	0	2 34	-a
N 85	එම	අප්පුකාමිගේ උඩසාරේ	එම	0	2 36	-a
O 85	එම	ලේකමගේ බන්ඩා	එම	0	3 12	-a
P 85	එම	පුන්විඳපුගේ පිකිරිසාමි	එම	0	3 5	-a
Q 85	එම	උඩසාරේගේ පුන්විඳපු සහ තව	එම	0	2 23	-a
R 85	එම	කන්දප්පු වෙල්පේඩියාගේ	එම	0	2 23	-a
S 85	එම	රන්දමගේ බන්ඩා සහ තව	එම	0	2 39	-a
T 85	එම	කපුරලගේ උඩසාරේ	එම	0	2 39	-a
U 85	එම	නසිදුරලගේ කන්දප්පු	එම	0	2 18	-a
V 85	එම	කපුරලගේ පුන්විඳ	එම	0	3 1	-a
W 85	එම	නසිදුරලගේ කන්දප්පු	එම	1	1 6	-a

සිතියම 253. කලාගමකෝරලේ.

E 86	කටුවල්ලගම	රජකරුණා කොට්ඨාසයේ බන්ඩා	එම	0	2 7	-a
------	-----------	-------------------------	----	---	-----	----

සිතියම 265. කලාගමකෝරලේ.

Q 87	සෙබුකුලිය	පතික්කියාගේ ගිරන්ද සහ තවත්				
		අයෙක්	එම	1	0 36	-a
R 87	එම	ගන්කාගේ සෙම්බර සහ තව	එම	0	3 32	-a

සිතියම 493. කලාගමකෝරලේ. ඉල්ලීමකාරයා—කදිරුඋන්ඩියාගෙ පෙත්තා.

1774	පසිඩිකුලම	ආණ්ඩුව සහ පත්තා ලියනනසිදේ	කුඹුර	0	3 30	30
1775	එම	එම සහ අප්පුනසිදේ	එම	1	0 29	30

2,313 කලාගමකෝරලේ.

7265	සිවලගල	ඉල්ලීමකාරයා—අප්පුරලආරච්චිලගේ පිකිරිල සහ තවත් අය.				
		ආණ්ඩුව	කැලේ, මෙම ඉඩ			
			මෙන් අක්කර			
			දෙකක් විසට			
			සුදුසුය, ඉතුරු			
			කොටස වන			
			ට සුදුසුය	10	0 0	10
7267	එම	එම	විසට සුදුසු			
			එලිකරපු			
			ඉඩම	0	1 6	10

සිතියම 2,280. උදුරුවකෝරලේ. ඉල්ලීමකාරයා—කේ. ජී. මුදලියාමි.

7055	උනගොලලාව	ආණ්ඩුව	විසට සුදුසු			
			කැලේ	3	2 1	10

"a" මෙම ලකුණකර තිබෙන බිම් කට්ටිවලට ගාස්තුව ගෙවී කල්හි ආණ්ඩුවෙන් නිරවුල් ඔප්පු දෙනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරල් උන්නාන්සේගෙන්ද, පිකිරිමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්වගන්සේගේ ආඥාව ලෙස,
එවරාජ්චි ඉම් තර්න්,
මහසෙනෙකාරාජ් වමිහ.

No. 1,256, N. C. P.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Wednesday, September 23, 1903, at 1. o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Kalagam-palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,317.—Kalagam korale.

Village—Kaduruwegama. Claimant—Crown.

Lot.	Description.	Extent.		
		A.	R.	P.
3919	Low jungle fit for paddy	11	0	28
3920	Scrub jungle fit for paddy	7	0	33
3921	Do.	10	3	32
3922	High forest fit for paddy	12	0	10
3923	Do.	10	3	0
3924	Do.	7	3	32
3926	Do.	9	2	24
3927	Do.	5	2	20
3928	Do.	12	2	21
3929	Do.	8	2	19
3930	Do.	10	0	34
3932	Do.	10	0	22
3933	Do.	8	2	2
3934	Do.	10	0	0
3935	Do.	9	3	2
3936	Do.	9	0	16
3937	Do.	8	3	23
3938	Do.	10	1	22
3939	Do.	10	1	7
3940	Do.	9	0	37
3941	Do.	9	2	2
3942	Do.	9	3	9
3943	Do.	9	2	6
3944	Do.	9	2	29
3945	Do.	10	0	26
3946	Do.	9	3	34
3947	Do.	9	1	28
3948	Do.	9	2	11
3949	Do.	10	0	23
3950	Do.	9	2	37
3951	Do.	9	2	11
3952	Do.	11	2	12
3953	Do.	9	3	30
3954	Do.	9	2	23
3955	Do.	9	3	14
3956	Do.	10	0	20
3957	Do.	11	3	31
3958	Do.	11	1	4
3959	Do.	10	1	17
3960	Do.	10	0	0
3961	Do.	9	2	13
3962	Do.	13	2	6
3963	Do.	8	1	16
3964	Do.	9	1	21
3965	Do.	7	1	31
3966	Do.	8	0	0
3967	Do.	10	1	13
3968	Do.	8	3	30

Upset price,—Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,256 N.C. P.

මහලු 1903 කවු ජුනි මස 29 වෙනි දින කොළඹ මහජනකාරී උත්සාහයේ කන්තෝරු මේදිය.

උතුරු මෙහි දිසාවේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උත්සාහයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව

සන්තක ඉඩම් ආණ්ඩුවේ නිරෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 කවු සැප්තැම්බර් මාසේ 23 වෙනි දිනට බදාදා සවස 12 ආණ්ඩුවර කළමනාකරණයේදී වෙන්දේසිකර විකුණනු ලබන මොනොක් බොරුමකරදන්වන සෙදෙනා ඇත.

උතුරු මෙහි දිසාවේ ආණ්ඩුවර පලාගේ කලාණ මලාන කොළඹයාණ පිහිටා තිබෙන බිම් කැබලි 48.

සිතියම 1,317. කලාණමකෝරලේ.

ගම—කදුරුවගම.

අයිතියම නිකුත්වන—ආණ්ඩුව.

කො.	අත්දම.	පවත්වන		රු.	
		අ. රු. ප.	ගණන.		
3919	මහලු සුදුසු ලඳු කැලේ	11	0	28	25
3920	මහලු සුදුසු කවුටත්කැලේ	7	0	33	25
3921	මහලු	10	3	32	25
3922	මහලු සුදුසු අත්දමුවාකැලේ	12	0	10	25
3923	මහලු	10	3	0	25
3924	මහලු	7	3	32	25
3926	මහලු	9	2	24	25
3927	මහලු	5	2	20	25
3928	මහලු	12	2	21	25
3929	මහලු	8	2	19	25
3930	මහලු	10	0	34	25
3932	මහලු	10	0	22	25
3933	මහලු	8	2	2	25
3934	මහලු	10	0	0	25
3935	මහලු	9	3	2	25
3936	මහලු	9	0	16	25
3937	මහලු	8	3	23	25
3938	මහලු	10	1	22	25
3939	මහලු	10	1	7	25
3940	මහලු	9	0	37	25
3941	මහලු	9	2	2	25
3942	මහලු	9	3	9	25
3943	මහලු	9	2	6	25
3944	මහලු	9	2	29	25
3945	මහලු	10	0	26	25
3946	මහලු	9	3	34	25
3947	මහලු	9	1	28	25
3948	මහලු	9	2	11	25
3949	මහලු	10	0	23	25
3950	මහලු	9	2	37	25
3951	මහලු	9	2	11	25
3952	මහලු	11	2	12	25
3953	මහලු	9	3	30	25
3954	මහලු	9	2	23	25
3955	මහලු	9	3	14	25
3956	මහලු	10	0	20	25
3957	මහලු	11	3	31	25
3958	මහලු	11	1	4	25
3959	මහලු	10	1	17	25
3960	මහලු	10	0	0	25
3961	මහලු	9	2	13	25
3962	මහලු	13	2	6	25
3963	මහලු	8	1	16	25
3964	මහලු	9	1	21	25
3965	මහලු	7	1	31	25
3966	මහලු	8	0	0	25
3967	මහලු	10	1	13	25
3968	මහලු	8	3	30	25

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේච්ඡරක රාජ්‍යයාණගේද, විකිනීමේ කොන්දේසික ගැණුම් වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උත්සාහයාණගේද සහයද දෙන සම්පූර්ණව.

ගරුකර උතුරු මහත්වන සේගේ ආණ්ඩුවර,
එදිරිපි ඉම් හර්න්,
මහජනකාරී සවිමක.

No. 1,257, N.C. P. Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Tuesday, August 25, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-four allotments of land situated in the Nuwara-gampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 173.—Kadawat korale.
Village—Kirigallewa. Applicant—Nil.
Description—Garden.

Lot.	Name of Claimant.	Upset Price	
		Extent. per Acre.	Rs.
506	The villagers of Kirigallewa	0 0 8	—
Description—Open land fit for paddy.			
512½	Crown and Elayatambi	1 0 32	15
Description—Old garden.			
N 44	The villagers of Kirigallewa	5 3 12	—
Description—Old paddy field.			
O 44	The villagers of Kirigallewa	25 3 30	—
Description—Jungle fit for paddy.			
510	Crown	0 3 34	15
511	Do.	0 2 18	15
527	Do.	2 3 35	15
529	Do.	2 0 0	15
530	Do.	2 0 0	15
531	Do.	5 0 29	15
532	Do.	3 3 0	15
533	Do.	2 2 38	15
534	Do.	3 0 0	15
535	Do.	2 3 0	15
536	Do.	2 3 24	15
537	Do.	3 0 0	15
538	Do.	3 0 0	15
543	Do.	3 0 0	15
Village—Kirigallewa and Muwaetagama.			
Description—Jungle fit for paddy.			
544	Crown	3 0 0	15
545	Do.	3 0 0	15
546	Do.	4 3 26	15
547	Do.	4 0 16	15
Village—Muwaetagama.			
Description—Jungle fit for paddy.			
548	Crown	3 0 29	15
Village—Muwaetagama and Kirigallewa.			
Description—Jungle fit for paddy.			
549	Crown	20 0 20	15
550	Do.	1 3 35	15
551	Do.	2 0 0	15
Village—Muwaetagama.			
Description—Jungle fit for paddy.			
552	Crown	2 0 0	15
553	Do.	2 0 0	15
554	Do.	2 0 0	15
555	Do.	2 0 0	15
556	Do.	2 1 32	15
557	Do.	3 0 0	15
558	Do.	3 0 0	15
559	Do.	3 0 0	15
560	Do.	3 0 0	15
561	Do.	3 0 0	15
562	Do.	2 3 30	15
563	Do.	2 0 0	15
564	Do.	2 0 0	15
565	Do.	2 0 0	15
573	Do.	2 3 25	15
574	Do.	2 3 27	15
575	Do.	2 3 28	15
576	Do.	2 3 25	15
578	Do.	2 0 0	15
579	Do.	2 0 0	15

Lot.	Name of Claimant.	Upset Price	
		Extent. per Acre.	Rs.
580	Crown	2 0 0	15
581	Do.	2 0 0	15
582	Do.	2 0 0	15
584	Do.	2 3 36	15
585	Do.	3 0 0	15
586	Do.	3 0 0	15
587	Do.	3 0 0	15
588	Do.	2 3 38	15
592	Do.	1 3 26	15
593	Do.	2 0 0	15
594	Do.	2 0 0	15
595	Do.	2 0 0	15
600	Do.	2 1 7	15
601	Do.	2 3 35	15
602	Do.	2 1 33	15
603	Do.	2 0 0	15
604	Do.	3 0 19	15

Village—Kirigallewa.
Description—Jungle fit for paddy.

605 Crown 1 3 9 15

Certificates of no claim by the Crown will be issued to the present occupants on payment of fees by them in respect of the lots 506, N44, and O44.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

විෂය 1903 ක්වු ප්ලාන් මහ 3 වෙනි
No. 1,257, N.C. P. දින කොළඹ මහජනකාරී
උත්සාහයේදී කෙරුණ
වේදික.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒකක උත්සාහයේ
විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුවක්
කය ඉවති ආණ්ඩුවේ නිකුත්වු ප්ලාන් මහ 1903
ක්වු අගෝස්තු මස 25 වෙනි දින වූ අතර, ඊට සම
ඵ අනුරාධපුර කවිවෙරේදී වෙන්දේසි කර විකුණන
කොහොත් කේරුන්කර දෙයට යෙදෙනවා යැයි.
උතුරු මහල දිසාවේ අනුරාධපුර පලාතේ ආරක්ෂ
පලාත කොමිෂිනර් පිහිටා තිබෙන විෂය මෙහි 64.
සිකිකම. 173. කඩවත්කෝරලේ.

කො.	අන්දම.	වටහන	
		මහ. ගනන.	රු.
506	වත්ත	0 0 8	—
අයිතිකම කිසිවක්—ආණ්ඩුව සහ මලකකි.			
512½	විකට සුදුසු පිට්ටනිවිම.	1 0 32	15
අයිතිකම කිසිවක්—කිරිගල්ලා වෙහෙර.			
N 44	පුරාතන	5 3 12	—
O 44	පුරාතන	25 3 30	—
අයිතිකම කිසිවක්—ආණ්ඩුව.			
510	විකට සුදුසු කැලේ	0 3 34	15
511	එම	0 2 18	15
527	එම	2 3 35	15
529	එම	3 0 0	15
530	එම	2 0 0	15
531	එම	5 0 29	15
532	එම	3 3 0	15
533	එම	2 2 38	15
534	එම	3 0 0	15
535	එම	2 3 0	15
536	එම	2 3 24	15
537	එම	3 0 0	15
538	එම	3 0 0	15
543	එම	3 0 0	15

නො.	අක්ෂර.	පටකයක මහක. ගහක.			නො.	අක්ෂර.	පටකයක මහක. ගහක.			
		අ. ර. ප.	ර.	ර.			අ. ර. ප.	ර.	ර.	
	හි—කිරිගල්ලුව සහ මුවආවගම.				580	මාව සුදුසු කැලේ	2	0	0	15
544	මාව සුදුසු කැලේ	3	0	0	581	එම	2	0	0	15
545	එම	3	0	0	582	එම	2	0	0	15
546	එම	14	3	26	584	එම	2	3	36	15
547	එම	14	0	16	585	එම	3	0	0	15
	හි—මුවආවගම.				586	එම	3	0	0	15
548	මාව සුදුසු කැලේ	13	0	29	587	එම	3	0	0	15
	හි—මුවආවගම සහ කිරිගල්ලුව.				588	එම	2	3	38	15
549	මාව සුදුසු කැලේ	20	0	20	592	එම	1	3	26	15
550	එම	1	3	35	593	එම	2	0	0	15
551	එම	2	0	0	594	එම	2	0	0	15
	හම—මුවආවගම.				595	එම	2	0	0	15
552	එම	2	0	0	600	එම	2	1	7	15
553	එම	2	0	0	601	එම	2	3	35	15
554	එම	2	0	0	602	එම	2	1	33	15
555	එම	2	0	0	603	එම	2	0	0	15
556	එම	2	1	32	504	එම	3	0	19	15
557	එම	3	0	0	605	එම	1	3	9	15
558	එම	3	0	0						
559	එම	3	0	0						
560	එම	3	0	0						
561	එම	3	0	0						
562	එම	2	3	30						
563	එම	2	0	0						
564	එම	2	0	0						
565	එම	2	0	0						
573	එම	2	3	25						
574	එම	2	3	27						
575	එම	2	3	28						
576	එම	2	3	25						
578	එම	2	0	0						
579	එම	2	0	0						

කොමර 506, N 44, O 44 දරණ බිම්කම්පි දූතව බුක්සිඳින අත පසින් කාන්තාව ගෙවකල්සි අණකු වෙස් කිරිලේ මස්ස ඉහතකි බිම්කම්පිවලට දෙනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සිරිමත්පර්වත රාජගුණානන්දයන්ගෙන්ද, මිනිනිමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ අණකුමුවේ ජීව කල්කානන්දයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර උතුරුකන්වකන්සේ අඤ්චලය,
එවරුම්බාඉම් කර්ස්,
මහසෙනුක රිස් ඊම්.ආ.

LAND SALES IN THE PROVINCE OF UVA.

LOT No. 2,797½ of 8 perches in extent, appearing in preliminary plan No. 805, and advertised for sale by auction on July 30, 1903 (vide Land Sale Notice No. 621 appearing in Government Gazette No. 5,928 of June 19, 1903), has been withdrawn from sale.

Colonial Secretary's Office,
Colombo, July 2, 1903

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 622, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Monday, August 3, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 1,105.

Applicant—Seena Mana Abdul Cader.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3620	Dambewela in Dehiwini-palata korale of Udukinda	Ampititenna	Crown	Chena	1 1 16
		Preliminary plan 470.	Applicant—Nil.		
1664½	Obodaella in Mahapalata korale of Udukinda	Gonamotawa estate	Proprietors of Gonamotawa estate	Encroachment (tea)	0 0 32
1665	Do.	Warrallanda	Obodaella Kiriwane-gedara Wannuku	Encroachment (paddy field)	0 0 27

Upset price, —Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN
Colonial Secretary.

No. 622, P. OF U.

විෂි 1903 ක්වූ ජුන මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කන්තෝරුවේදීය.

දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහිපහත සඳහන් වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වූ අගෝස්තු මස 3 වෙනි දිනවූ සදුද පස් වර 10 බදුළු කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදුළු පලාගේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 3යි. සිතියම 1,105. ඉඩමේ නම—අම්පිරිතැන්න.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
3620	උඩුකිඳ දෙහිවිනිපලාන කෝරලේ දඹෙවෙල	ආණ්ඩුව	සේන	1 1 16
		සිතියම 470. ඉඩමේ නම—ගෝනමොටාවේවග්ග.		
1664½	උඩුකිඳ මහපලාන කෝරලේ ඕබඩඇල	ගෝනමොටාවේවග්ගේ අයිතිකාරයෝ	ගේ වටාතිබේ	0 0 32
		ඉඩමේ නම—වරලලන්ද.		
1665	එම	ඕබඩඇල්ලේ කිරිවානේ ගෙදරවත්තකු	කුමුර	0 0 27

අක්කරයකට ලන්සුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල්තුමාගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැන උච්චආණ්ඩුවේ ඒජන්තවරයාගේ යෙදුණ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානව්වහන්සේගේ ආඥාවලෙස,
එවරුඩි ඉම් තරුන්,
මහසෙනෙවිතුමා විමස.

No. 623, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 29, 1903.

ON Tuesday, August 18, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,096. Applicant—Ratpahegedara Punchirala and Eandarugollegedara Manikrala.

Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
3591	Boralanda in Dambawini-palata, Udukinda	Hapuwattegoda	Patana	6 1 20	10
		Preliminary plan 3,256. Applicant—Ratambaya Duraya of Amunamulla (in 1883). Claimant—Ratambaya's widow, Ukku.			
9183	Amunamulla in Kandukara korale of Buttala	Pihilla-arawa	Abandoned paddy field	0 3 8	10
		Preliminary plan 624. Claimant—Crown.			
2510	Kiruwanagama in Meda-palata korale of Udukinda	Katukitulewagura	Patana	5 3 37	10
2512	Do.	Oleulpota	do.	9 1 10	10
		Claimant—Meegahawatta Menikrala.			
H 37	Kiruwanagama in Meda-palata korale of Udukinda	Katukitulewagura	Patana	0 3 14	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command
EVERARD IM THURN,
Colonial Secretary.

No. 623, P. OF U.

විෂි 1903 ක්වූ ජුනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කන්තෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වූ අගෝස්තු මස 18 වෙනි දිනවූ අහරුවාද, පස්වරු 10 බදුළුලේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්චදිසාවේ බදුළු පලාගේ පිහිටා තිබෙන බිම්කැබෙලි 5ක්.

සිතියම 1,096. ඉල්ලුම්කාරයා—රනපගේගෙදර පුන්චිරල සහ එවරුගොල්ලේගෙදර මැනිකරල. ගම—දඹවිනිපලාගේ බොරලන්දේ උඩුකිඳ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක මිල. රු.
3591	හපුවත්තේගොඩ	ආණ්ඩුව	පහන	6 1 20	10
		සිතියම 3,256. ගම—බුන්තල කදුකරකෝරලේ අම්නුම්ලේ. ඉල්ලුම්කාරයා—අම්නුම්ලේ රනඹයාදරයා. (1883).			
9183	පිහිල්ලඅඟව	රනඹයාගේ කනවැන්නේ උන්නකු	පුරන්කුමුර	0 3 8	10

නො.	ඉඩමේ නම.	අයිතියට කියන්නා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර සහ මීල. රු.
	සිතියම 624.	ගම—උඩුකිඳි මැදපලායකෝරලේ කාරවනාගම.			
2510	කටුකිඳුලේ වගුර	ආණ්ඩුව	පහන	5 3 37	10
2512	මල්ලේපොත	එම	එම	9 1 10	10
II 37	කටුකිඳුලේ වගුර	මහභවත්තෝ මැහික්කල	එම	0 3 14	10

මෙම ඉඩම්ගැන වැඩිදුරටත් සර්වේශ්චන්ද්‍රන්‍යානගෙන් සහ විකිණීමේ කොන්දේසි ගැන උච්ච ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගෙන් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලට,
එවරුණි ඉම් කරන්,
මහසෙනෙවාරිය වමස.

No. 624, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Monday, August 3, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Preliminary plan 3,416. Claimant—Crown.				
9468	Miyanakandura in Kandukara korale of Buttala	Kandahenapatana	Patana	17 0 24
Preliminary plan 2,878. Claimant—Crown.				
8729	Atale in Kandukara korale of Buttala	Asweddumakumburekele	Forest	0 3 18
8730	Do.	do.	do.	1 3 3
Preliminary plan 3,239. Claimant—Crown.				
9133	Alupota in Kandukara korale of Buttala	Athigahawatta	Garden	2 0 35
Preliminary plan 2,877. Claimant—Crown.				
8726	Atale in Kandukara korale	Puwakgaha-arawawanata	Waste land	0 2 6
Preliminary plan 3,058. Claimant—Crown.				
8888	Pussellawa in Buttala korale	Helamigaha-arawa	Paddy field	1 0 3
Preliminary plan 787. Claimant—Crown.				
2741	Hambegamuwa in Kongala Bintenna korale of Wellawaya	Hambegamuwakele	Low forest	22 1 21
Preliminary plan 758. Claimant—Crown.				
2653	Pahalagalbokka in Wellawaya korale of Wellawaya	Palle Istripura	Patana	3 3 19
Preliminary plan 2,204. Claimant—Crown.				
7141	Haldummulla in Kandapalla korale of Wellawaya	Building site	Patana and a few trees	1 0 36
7142	Do.	do.	do.	1 2 24
7143	Do.	do.	do.	1 0 7
7144	Do.	do.	do.	1 1 6
7145	Do.	do.	do.	1 0 33
7146	Do.	do.	do.	1 0 30
7147	Do.	do.	do.	1 0 8
7148	Do.	do.	do.	0 3 30
7165	Do.	Udawelapatana	do.	1 0 35
7166	Do.	do.	do.	1 0 13
7167	Do.	do.	do.	1 1 8
7168	Do.	do.	do.	1 0 3
7169	Do.	do.	do.	1 0 20
7170	Do.	do.	do.	8 0 0
Preliminary plan 2,481. Claimant—Crown.				
7939	Raluwewela in Kandapalla korale of Wellawaya	Ushena	Patana	17 0 0
Preliminary plan 2,917. Claimant—Wattu Kankani.				
U 372	Kirimetiya in Kandapalla korale of Wellawaya	Galagawahenawatta	Coffee	2 3 12
Preliminary plan 3,055. Claimant—Crown.				
8885	Wellawaya	Waduwalahena	Jungle	5 0 0
8886	Do.	do.	do.	1 2 6
Preliminary plan 3,051. Claimant—Crown.				
8881	Harankahawela in Kandapalla korale of Wellawaya	Silitennapatana	Patana	10 0 0
Preliminary plan 2,485. Claimant—Crown.				
7953	Iriwendumpola in Kandapalla korale of Wellawaya		Patana and jungle	15 3 6

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
1063	Kiriya-golla in Wellawaya korale	Preliminary plan 333. Claimant—Crown. Karametiya	Chena	1 1 20
1078	Mideniya in Wellawaya	Preliminary plan 337. Claimant—Crown. Pinarawa	Chena	0 0 20
1069	Mideniya in Wellawaya	Preliminary plan 336. Claimant—Crown. Illukkumbura	Chena	0 1 6
1071	Do.	Yakdehikumbura	Patana	0 2 19
1074	Do.	Gahalakumbura	Chena	1 0 25
1076	Do.	Yodaya-arawa	Patana	1 2 12
1026	Wellawaya	Preliminary plan 325. Claimant—Crown. Polgasarawa	Chena	2 1 15
1028	Do.	do.	Paddy	0 2 5
2057½	Munhena in Kandapalla korale of Wellawaya	Preliminary plan 613. Claimant—Crown. Siyambalagaha-arawa	Chena	0 1 10
9024	Arawakumbura in Pattipola korale, Yatikinda	Preliminary plan 3,175. Claimant—Crown. —	Patana and forest	79 0 35
9904	Talagahagedara in Oyapalata, Wiyaluwa	Preliminary plan 3,549. Claimant—Crown. Bombogahamedapatana	Chena	2 1 19
9905	Do.	do.	Patana	6 1 25
9906	Do.	do.	Chena	6 2 3
9907	Do.	Galaelapotapatana	do.	5 2 32
9908	Do.	do.	Patana and forest	17 1 9
9909	Do.	Batawelagawatenna	do.	44 0 30
9910	Do.	do.	Chena	2 2 10
9911	Do.	Udagalihepatana	do.	11 1 5
9912	Do.	do.	Patana	109 1 4
519	Udakiruwa in Pattipola korale, Yatikinda	Preliminary plan 185. Claimant—Crown. Ginihiriyawahena	Chena	2 0 30

Upset Price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 624, P. OF U.

වෂ 1903 කවු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහකොමසාරිස් ජනරාල්වරයාගේ කන්දෝරුවේදී.

දිසා වෙලාවේ ආණ්ඩු විච්ඡේදන කලින් කාන්තාවන්ගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩු සහිත කොටස් ආණ්ඩු විච්ඡේදනයට ලක්වූ ප්‍රදේශ වූ 1093 කවු අගෝස්තු මස 3 වෙනි දිනට සඳහන් වූ 1 වන බිඳුල්ලේ පිටි වෙරළේදී වෙහෙරේදී සිටින විකුණුවට යොදා ගැනීමට.

ලාභ දිසාවේ බදු පලයෙන් පිහිටා තිබෙන බිම් කොටස 483.

සිතියම 3,416. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව.

කො.	මහ.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. ර. ප.
9468	බුක්කල කඳුකරකෝරලේ මිසකකඳුර	කන්දෝරුවේ පහත සිතියම 2,878.	පහත	17 0 24
8729	බුක්කල කඳුකරකෝරලේ අතලේ	අස්වැද්දු මොකුමුරේ කැලේ	බුක්කල	0 3 18
8730	එම	එම	එම	1 3 3
9133	බුක්කල කඳුකරකෝරලේ අර්ධපොත	සිතියම 3,239.		
8726	කඳුකරකෝරලේ අතලේ	අතිගතවස්ත සිතියම 2,877.	වස්ත	2 0 35
8888	බුක්කල කෝරලේ පුස්සැල්ලාව	පුවක්ගහඅරුවේ වස්ත සිතියම 3,058.	බුබුබුම	0 2 6
2741	වැල්ලවායේ කෝරලේ කිසි කැන්තේ ගම්බිහවුම	අතලේ මහකොරුව සිතියම 787.	කුමුරු	1 0 3
2653	වැල්ලවාය පලාත වැල්ලවාය කෝරලේ පහත ගල්බොක්ක	ගම්බිහවුමේ කැලේ සිතියම 758.	මෙහි කැලේ	22 1 21
7141	වැල්ලවායේ කන්දපල්ලේ කෝරලේ හල්දුම්බුල්ල	පල්ලේ හල්දුර සිතියම 2,204.	පහත	3 3 19
		ගම්බිහවුම	පහත සහ ගස් සිල්ලක	1 3 36

නො.	ගම.	ඉඩම් ගම. සිතියම 2,204.	අන්දම.	මහත. අ. ර. ප.
7142	වැල්ලවාගේ කන්දපල්ලකෝර ලේ කල්දුම්බුල්ල	ගෙඩි 9	පහත සහ ගස් සිටිල්ල සක්	1 2 24
7143	එම	එම	එම	1 0 7
7144	එම	එම	එම	1 1 6
7145	එම	එම	එම	1 0 33
7146	එම	එම	එම	1 0 30
7147	එම	එම	එම	1 0 8
7148	එම	එම	එම	0 3 30
7165	එම	උඩවෙලපහන	එම	1 0 35
7 66	එම	එම	එම	1 0 13
7167	එම	එම	එම	1 1 8
7168	එම	එම	එම	1 0 3
7169	එම	එම	එම	1 0 20
7170	එම	එම	එම	8 0 0
සිතියම 2,481.				
7939	වැල්ලවාගේ කන්දපල්ලකෝර ලේ රඵවෙල	උසහේන අසිතියම කියවනා:—වත්තුකන්කානි. සිතියම 2,917.	පහත	17 0 0
U 372	වැල්ලවාගේ කන්දපල්ලකෝර ලේ කිරිමැවිය	ගලතාවාගේ පවත්නා අසිතියම කියවනා:—ආණ්ඩුව. සිතියම 3,055.	කෝපි කැලේ	2 3 12
8885	වැල්ලවාග	එම	එම	5 0 0
8886	එම	එම	එම	1 2 6
සිතියම 3,051.				
8881	වැල්ලවාගේ කන්දපල්ලකෝර රලේ හරක්කහවෙල	සිලිකැන් පහත අසිතියම කියවනා:—ආණ්ඩුව. සිතියම 2,485.	පහත	10 0 0
7953	වැල්ලවාගේ කන්දපල්ලකෝර රලේ ඉරිවැව්දුම්බුල්ල	— සිතියම 333.	පහත සහ කැලේ	15 3 6
1063	වැල්ලවාගේ කෝරලේ කිරිග ගොල්ල	කරමැවි : සිතියම 337.	හේන	1 1 20
1078	වැල්ලවාගේ මී දෙහිය	පිත්තරුව සිතියම 336.	එම	0 0 20
1069	එම	ඉඵක්කුඹුර	එම	0 1 6
1071	එම	ගස්දෙණිකුඹුර	පහත	0 2 19
1074	එම	පහලකුඹුර	හේන	1 0 25
1076	එම	ජඩිගඟුව	පහත	1 2 12
සිතියම 325.				
1026	වැල්ලවාග	පොල්ගස්ඟුව	හේන	2 1 15
1028	එම	එම	කුඹුර	0 2 5
සිතියම 613.				
2057	වැල්ලවාගේ කන්දපල්ලකෝර රලේ මුත්තේන	සිංඹලාගඟඟුව අසිතියම කියවනා:—ආණ්ඩුව. සිතියම 3,175.	හේන	0 1 10
9024	ගම්කිද පව්විපොලකෝරලේ අවරවාකුඹුර	සිංඹලාගඟඟුව සිතියම 3,549.	පහත සහ මුකලාග	79 0 35
9904	විංඵව මහපොලකෝරලේ හලගඟඟඟර	බෝමුගඟමැදපහන	හේන	2 1 19
9905	එම	එම	පහත	6 1 25
9906	එම	එම	හේන	6 2 3
9907	එම	ගලලපොහපහන	එම	5 2 32
9908	එම	එම	පහත සහ කැලේ	17 1 9
9909	එම	බවවලතාවාකැන්ක	එම	44 0 30
9910	එම	එම	හේන	2 2 10
9911	එම	උඩගලිගේපහන	එම	11 1 5
9912	එම	එම	පහත	109 1 4
සිතියම 185.				
519	ගම්කිද පව්විපොලකෝරලේ උඩකිරුව	හිනිකිරිගාවෙහේන	හේන	2 0 30

අක්කරයකට ලක්ෂුව රුපියල් 10යි.
මෙම ඉඩම් ගැණුම් වැඩිදුරු කාරකුරු සර්වේයර්ස් කැරුණු ගෙයින්ද, විකිනීමේ කොන්දේසි ගැණු
උඩ පලාගේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත හැකිය.
ගරුකර උතුරු පළාතේ ආණ්ඩුවෙහි,
එවරුන්ගේ මරු,
විකිනීමේ කොන්දේසි ගැණු

No. 625, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Tuesday, August 11, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Badulla District of the Province of Uva.				
Lot.	Village.	Preliminary plan 415. Claimant—Crown.		Extent. A. R. P
		Name of Land.	Description.	
1399	Kurugama in Wellawaya korale of Wellawaya	Paluwatta-arawa	Chena	0 0 26
1400	Do.	Andaragastenna	do.	1 1 25
Preliminary plan 137. Claimant—Crown.				
381	Obadaella in Mahapalata korale, Udukinda	Tempitiwela	Patana	1 0 37
Preliminary plan 130. Claimant—Crown.				
365	Haputela in Mahapalata korale	Kitulhattewatta	Old coffee garden	16 3 30
Preliminary plan 872. Claimant—Crown.				
3014	Dikwella in Bogoda korale of Yatikinda	Kekunagahalandawatta	Chena	0 3 15
3015	Do.	do.	do.	1 1 6
Preliminary plan 877. Claimant—Crown.				
3036	Kanawagolla in Wegam pattuwa of Wellassa	Danduwantalawa	Open land	0 0 31
3037	Do.	do.	do.	2 0 28
3038	Do.	do.	do.	3 0 5
3039	Do.	do.	Chena partly cleared and overgrown	4 2 6
3042	Do.	do.	Jungle	0 2 27
3043	Do.	do.	do.	0 2 27
3044	Do.	do.	Garden	0 0 22
3046	Do.	do.	Open land	0 1 32
3047	Do.	do.	do.	0 0 37
3048	Do.	do.	Jungle	0 1 17
3049	Do.	do.	Garden	0 1 19
3050	Do.	do.	Chena	0 2 20
3051	Do.	do.	Jungle	0 1 0
3052	Do.	do.	Garden	0 1 27
Preliminary plan 433. Claimant—Crown.				
1562	Kurugama in Wellawaya korale of Wellawaya	Talawatta-arawa	Chena	0 1 4
Preliminary plan 923. Claimant—Crown.				
3210	Wattegedara in Dikwella of Bogoda korale, Yatikinda	Bogastennehenapatana	Patana	1 4 35
Preliminary plan 268. Claimant—Crown.				
709	Ranasinbagama in Kandapalla korale of Wellawaya	Bogahatennearawekumbura	Paddy land	1 0 13
Preliminary plan 918. Claimant—Crown.				
3156	Kiwulegedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1 3 8
3157	Do.	do.	do.	1 1 32
3158	Do.	do.	do.	1 1 21
3159	Do.	do.	do.	1 0 38
3160	Do.	do.	do.	1 1 0
3161	Do.	do.	do.	1 0 20
3163	Do.	do.	do.	1 2 0
3166	Do.	do.	do.	2 0 20
3167	Do.	do.	do.	2 0 4
3168	Do.	do.	do.	0 3 22
3169	Do.	do.	do.	1 0 29
3170	Do.	do.	do.	1 1 14
3173	Do.	do.	do.	0 3 25
3174	Do.	do.	do.	1 1 0
Preliminary plan 3,552. Claimant—Crown.				
9948	Gerandibakina	Gerandibakinahena	Chena and jungle	12 3 0
9950	Do.	do.	do.	21 2 4
Preliminary plan 434. Claimant—Crown.				
1563.	Pallemaduruwe in Wellawaya korale of Wiyaluwa	Hewapanguwa	Chena	3 2 18
1564	Do.	Helagedara-arawa	do.	0 0 39
1565	Do.	Pallemaduruwa	do.	16 3 10
1566	Do.	Ambagahakumbura	do.	4 2 27
Preliminary plan 918. Claimant—Crown.				
3175	Kiwulegedara in Wellawaya korale of Wellawaya	Maladungollemnkalana	Forest and scrub	1 1 19
3176	Do.	do.	do.	1 1 29
3177	Do.	do.	do.	0 3 36
3178	Do.	do.	do.	1 1 34
3180	Do.	do.	do.	2 0 0
3181	Do.	do.	do.	1 2 4
3182	Do.	do.	do.	1 3 38

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 270. Claimant—Crown.					
711	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Tumpelakumbura	Paddy field	1	0 14
712	Do.	Pinarawepatana	Patana	0	0 20
Preliminary plan 418. Claimant—Crown.					
1419	Medagalbokka in Wellawaya korale of Wellawaya	Depawalakumbura	Patana	1	1 20
1420	Do.	Kohuwilearawa	do.	0	3 5
Preliminary plan 78.					
204	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullemukalana	Forest	47	0 0
205	Do.	Galpodihenamukalana	do.	19	2 28
Claimant—Isalebbe Abudu.					
S 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititennshena	Chena	6	3 8
Claimant—Muttiyah.					
T 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	9	1 17
Claimant—Siyatu Gamarala.					
U 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	1	0 26
Claimant—Crown.					
206	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Illuktenna or Diyahititenna	Forest	30	2 11
Claimant—S. Konnehami.					
V 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	10	3 26
Claimant—K. Sinnappu's heirs.					
W 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	5	0 31
Claimant—Crown.					
207	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullamukalana	Forest	27	0 22
Preliminary plan 381. Claimant—Crown.					
1262	Telulla in Wellawaya korale of Wellawaya	Mayilagahaganila	Paddy	0	0 33
1263	Do.	Pahala-aswedduma	Chena	3	1 11
Preliminary plan 61. Claimant—Crown.					
155	Pitiekumbura in Gampaha korale of Udukinda	Gewattakumbura	Old paddy field	2	0 25
156	Do.	Illuktenna-arawa	do.	1	0 8
Preliminary plan 85. Claimant—Crown.					
224	Landewela in Udapalata korale of Udukinda	Hompolladowa	Patana	2	0 22
Preliminary plan 506. Claimant—Crown.					
A 53	Hamapola in Nilgala korale of Wellassa	Kubukkandeniyarawa	Paddy field	1	1 35

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 625, P. OF U.

වර්ෂ 1903 ජූලි මස 3 වෙනි දින කොළඹ
මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීය.

ඉහත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරුන් ප්‍රකාරයට වර්ෂ 1903 ජූලි අගෝස්තු මස 11 වෙනි දිනට අගහරුවාද පස්වරු 10 බදුල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන බව දන්වනු ලැබේ.

ඉහත දිසාවේ බදු පලයන් පිහිටා තිබෙන බිම් කැබලි 69යි.

දිනය: 415. අයිතිකම් කි: නම:—ආණ්ඩුව.

නො.	නම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.
1399	වැල්ලව්වේ වැල්ලව්වකකෝරලේ කුරුගම	පාච්චන්දේ අරච	හේන	0 0 26
1400	එම	අත්දරේකස්කැත්ත	එම	1 1 25
සිතියම 137.				
381	ලඹුකිඳු මහපලායකෝරලේ බිච්ච්ච්ච්	කැම්පිවිවෙල	පහත	1 0 37
සිතියම 130.				
365	මහපලායකෝරලේ හපුපලේ	කිතුල්හත්තේවත්ත	පරත කෝපිවත්ත	16 3 30

නො.	නම.	ඉඩමේ නම.	අන්දම.	මගන. අ. රු. ප.
3014	පරික්ෂණ බෝගොඩකෝරලේ දික්වැල්ල	සිතියම 872. කැකුනගලක්දෙවත්ත	හේන	0 3 15
3015	එම	එම	එම	1 1 6
3036	වෙල්ලක්දෙවත්ත වැව්පත්තුවේ කඩදායොල්ල	සිතියම 877. දඹුවත්තලාව	එළිමහන් ඉඩම	0 0 31
3037	එම	එම	එම	2 0 28
3038	එම	එම	එම	3 0 5
3039	එම	එම	පංගුවත්ත එළිමහන් කැලේ වැව් කිවීමක	
			හේන	4 2 6
3042	එම	එම	කැලේ	0 2 27
3043	එම	එම	එම	0 2 27
3044	එම	එම	වත්ත	0 0 22
3046	එම	එම	එළිමහන් ඉඩම	0 1 32
3047	එම	එම	එම	0 0 37
3048	එම	එම	කැලේ	0 1 17
3049	එම	එම	වත්ත	0 1 19
3050	එම	එම	හේන	0 2 20
3051	එම	එම	කැලේ	0 1 0
3052	එම	එම	වත්ත	0 1 27
		සිතියම 433.		
1562	වැල්ලවාදෙවත්ත වැල්ලවාදකෝරලේ කුරුගම	තලවත්තේ අරුව සිතියම 923.	හේන	0 1 4
3210	පරික්ෂණ බෝගොඩකෝරලේ දික්වැල්ලේ වත්තේ ගෙදර	බෝගොඩකැවත්තේ හේනේ පතක සිතියම 268.	පතක	1 1 35
709	වැල්ලවාදෙවත්ත කන්දවැල්ලකෝරලේ රනසිංහගම	බෝගොඩකැවත්තේ අරුවේ කුඹුර සිතියම 918.	කුඹුර	1 0 13
3156	විෂමවැව් ක විෂමවත්තේ කිටුපොල්ගෙදර	වලදක්කොල්ලේ මුකලාන	මුකලාන සහ සිහින් කැලේ	1 3 8
3157	එම	එම	එම	1 1 32
3158	එම	එම	එම	1 1 21
3159	එම	එම	එම	1 0 38
3160	එම	එම	එම	1 1 0
3161	එම	එම	එම	1 0 20
3163	එම	එම	එම	1 2 0
3166	එම	එම	එම	2 0 20
3167	එම	එම	එම	2 0 4
3168	එම	එම	එම	0 3 22
3169	එම	එම	එම	1 0 29
3170	එම	එම	එම	1 1 14
3173	එම	එම	එම	0 3 25
3174	එම	එම	එම	1 1 0
		සිතියම 3,552.		
9948	ගැ. සිව්කික	ගැ. සිව්කිකහේන	හේන කොහොන් කැලේ	12 3 0
9950	එම	එම	එම	21 2 4
		සිතියම 434.		
1563	වැල්ලවාදකෝරලේ වැල්ලවාදකෝරලේ පල්ලෙමදුරුව	හේවාවත්තුව	හේන	3 2 18
1564	එම	කෙලගෙදරඅරුව	එම	0 0 39
1565	එම	පල්ලෙමදුරුව	එම	16 3 10
1566	එම	අම්බකකුඹුර	එම	4 2 27
		සිතියම 918.		
3175	විෂමවැව් විෂමවත්තේ කිටුපොල්ගෙදර	වලදක්කොල්ලේ මුකලාන	මුකලාන සහ සිහින් කැලේ	1 1 19
3176	එම	එම	එම	1 1 29
3177	එම	එම	එම	0 3 36
3178	එම	එම	එම	1 1 34
3180	එම	එම	එම	2 0 0
3181	එම	එම	එම	1 2 4
3182	එම	එම	එම	1 3 38
		සිතියම 270.		
711	වැල්ලවාදෙවත්ත කන්දපල කෝරලේ රනසිංහගම	කම්පොල්කුඹුර	කුඹුර	1 0 14
712	එම	පිංඤ්ඤා පතක	පතක	0 0 20

අංක.	නම.	ඉඩම් නම. සිතියම 418.	අයදුම.	මහල. අ. ර. ප.
1419	වැල්ලවාගදිසාවේ වැල්ලවාග කෝරළේ වැදගල්ලවික්ක	දොවෙලකුඹුර	කුඹුර	1 1 20
1420	එම	කොහොට්ටිපොල අරව සිතියම 78.	එම	0 3 5
204	වැල්ලවාගදිසාවේ කන්දපල්ල කෝරළේ මුලත්වැල්ලොඩ	උඩුමුල්ලේ මුකලාන	මුකලාන	47 0 0
205	එම	ගලපො.ඩි.පි.පි.මුකලාන	එම	19 2 28
අයිතිකම නියෝජනා—ඉසාපලකීම් මුදුමුට්ටියා.				
S 8	වැල්ලවාගදිසාවේ කන්දපල්ල කෝරළේ මුලත්වැල්ලොඩ	දිගහිටිකැන්වේහේන	හේන	6 3 8
T 8	එම	කිරිමුල්ලේහේන	එම	9 1 17
U 8	එම	අයිතිකම නියෝජනා—සියාතුකර්දල. කිරිමුල්ලේහේන	එම	1 0 26
206	එම	අයිතිකම නියෝජනා—ආණ්ඩුව. ඉළුකැන්වේන කොහොන් දිග හිටිකැන්වේන	මුකලාන	30 2 11
V 8	එම	අයිතිකම නියෝජනා—ඇස්. කොන්වේහාමි. දිගහිටිකැන්වේන	හේන	10 3 26
W 8	එම	අයිතිකම නියෝජනා—කේ. හෙකප්පුහේ රුමක්කාරයෝ. දිගහිටිකැන්වේන	හේන	5 0 31
207	එම	අයිතිකම නියෝජනා—ආණ්ඩුව. උඩුමුල්ලේ මුකලාන	මුකලාන	27 0 22
1262	වැල්ලවාගදිසාවේ වැල්ලවාග කෝරළේ හෙමර්ල	දිගහිටිකැන්වේනේ පහල	කුඹුර	0 0 33
1263	එම	අස්. දිගුම	හේන	3 1 11
සිතියම 61.				
155	උඩුකිඳු ගම්පහකෝරළේ පිටිපේකුඹුර	හේ. වත්ත, කුඹුර	පරණ කුඹුර	2 0 25
156	එම	ඉළුකැන්වේන අරව	එම	1 0 8
සිතියම 85.				
224	උඩුකිඳු උඩපලාගකෝරළේ ලක්දෙවෙල	කෝම්පලදොව	පහන	2 0 22
සිතියම 506.				
A 53	වෙල්ලප්පේ නිල්ගලකෝරළේ හාවාපොල	කුඹුරකන්දෙහිපේඅරව	කුඹුර	1 1 35

අක්කරයක ලංසුව රුපියල් 10 3.
මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේයර්ස් හරහා ලබාගත හැකිවේ. විකිනීමේ කොන්දේසි ගැන වූ ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේ සේවයෙන් දැනගත හැකිය.
ගරුකර උතුමානවකන්දෙහේ ආඥාලෙස,
එවරුහි ඉම් හරිස්,
මහසෙක්කාරිස් විලියම්.

No. 626, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Friday, August 14, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.
Twenty-six allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 825. Claimant—Crown.
Applicant - Mr. J. Rettie.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
2877	Angode in Soranatotapalata	Welkelepatana	Patana	61	0	0
2878	Wiyaluwa	do.	do.	66	1	32
Preliminary plan 796.						
2748	Oetumbe in Oyapalata, Wiyaluwa	Pitamaruwapatana	Patana	75	0	0
Preliminary plan 3,383.						
9391	Mudunpita in Udapalata, Udukinda	Gongalahulapatana	Patana	6	1	2
9391½	Do.	Kumbalarawehena	Chena	0	3	0
Preliminary plan 2,820.						
8656	Kahatawela in Mahapalata korale, Udukinda	Boragahulpota	Paddy field	0	3	16
Preliminary plan 3,317.						
9281	Palugama in Udapalata korale of Udukinda	Maragasellapatana	Patana	3	1	25
Preliminary plan 3,323.						
M 502	Yalpatwela in Dambawinipalata, Udukinda	Mahakumburawatta	Coffee	2	2	24
9298	Do.	Pela-arawa	Paddy field	0	0	32

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.*
		Preliminary plan 3,329.		
9312	Alawatugoda in Udapalata korale of Udukinda	Kolapatana	Patana	3 2 15
		Preliminary plan 3,324.		
9299	Puhulpola in Dambawinipalata, Udukinda	Wandebeddekumbura	Paddy field	5 1 9
		Preliminary plan 3,586.		
10075	Welimada in Udapalata of Udukinda	Ampitiyettenna	Patana	0 2 27
		Preliminary plan 3,178.		
9025	Girambagama in Udapalata korale, Udukinda	Gedaragodahena	Chena	13 2 38
9026	Do.	Gannilagodahena	do.	23 1 0
		Preliminary plan 3,221.		
9104	Palugama in Udapalata korale, Udukinda	Palugamahena	Patana	3 0 4
9105	Do.	do.	do.	1 3 34
		Preliminary plan 3,276.		
9213	Alawatugoda in Udapalata, Udukinda	Mahawelatennapatana	Patana	10 3 5
		Preliminary plan 3,293.		
9231	Kumarapattiyagama in Udapalata korale, Udukinda	Walkanatiyapatana	Patana	3 2 3
9232	Do.	do.	do.	3 1 21
9233	Do.	do.	do.	1 2 8
9234	Do.	do.	do.	3 3 25
9235	Do.	do.	do.	2 2 36
9236	Do.	do.	do.	2 1 9
		Preliminary plan 3,299.		
9241	Nugatalawa in Udapalata, Udukinda	—	Patana	10 1 19
9242	Do.	Cocona-arawewattahena	do.	1 2 19
B 500	Do.	do.	Coffee	0 0 17

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 626, P. OF U.

වළ 1903 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ මහජනකාරී සඳහා නිකුත් කළ බිම් සහිතව.

ලබා ගැනීමේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේවක ඉඩම් ආණ්ඩුවේ නිකුත් කළ ප්‍රකාරයට වළ 1903 ක්වූ අගෝස්තු මස 14 වෙනි දිනවූ සිකුරුදා පස්වරු 10 බදුල්ලේ කම්බේරියේදී වෙන්දේසි කර විකුණන බවට ගොදෙන්නවා ඇත.

ලබා ගැනීමේ බදු ප්‍රමාණ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා 26 කි.

සිතියම 825. අයිතිය කිසිවක් නැතිව—ආණ්ඩුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් තැන.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
2877	ඊයම්බ සොරනානොට පලාත අන්ගොඩ	වැල්කැලේ පහන එම	පහන එම	61 0 0
2878	එම	එම	එම	66 1 32
		සිතියම 790.		
2748	ඊයම්බ ඔසපලාන ඔහුමේ	පිටමාරුව පහන එම	එම	75 0 0
		සිතියම 3,383		
9391	ලඹුකිඳු ලඹපලාන මුදුන්පිට එම	ගොන්නලේ පහන කුඹලේ අරගොන්න	එම ගොන්න	6 1 2
9391½	එම	සිතියම 2,820.	ගොන්න	0 3 0
8656	ලඹුකිඳු මහපලානකෝරලේ කහටවෙල	බොරගහලේ පොන	කුඹුර	0 3 16
		සිතියම 3,317.		
9281	ලඹුකිඳු ලඹපලානකෝරලේ පාඨගම	මාරගසආලේ පහන	පහන	3 1 25
		සිතියම 3,323.		
M 502	ලඹුකිඳු දඹවිහිපලාන ගල් පත්වෙල	මහකුඹුරුවත්ත පැල අරව	කෝපි කුඹුර	2 2 24
9298	එම	එම	කුඹුර	0 0 32
		සිතියම 3,329.		
9312	ලඹුකිඳු ලඹපලානකෝරලේ අලපහගොඩ	කොලපහන	පහන	3 2 15
		සිතියම 3,324.		
9299	ලඹුකිඳු දඹවිහිපලාන පුකුල් පොල	වත්දිබැද්දේ කුඹුර	කුඹුර	5 1 9
		සිතියම 3,586.		
10075	ලඹුකිඳු ලඹපලානකෝරලේ වැලිවෙඩි	අම්පිටියේ කැන්න	එම	0 2 27

නො.	ගම.	ඉඩම් නම.	අන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 3,178.		
9025	ලඹුකිඳු ලඹපලානකෝරලේ	ගෙදරගොඩබණ	ගේන	13 2 38
9026	සිරිමේගම එම	ගන්කිල්ලේගොඩබණ	එම	23 1 0
		සිතියම 3,221.		
9104	ලඹුකිඳු ලඹපලානකෝරලේ	පාඨගමගේන	පතන	3 0 4
9105	එම	එම	එම	1 3 34
		සිතියම 3,276.		
9213	ලඹුකිඳු ලඹපලාන අලුවකු ගොඩ	මහවෙලකුන්නේපතන	එම	10 3 5
		සිතියම 3,293.		
9231	ලඹුකිඳු ලඹපලානකෝරලේ	වල්කනවිටේපතන	එම	3 2 3
	කුමාරපරිච්ඡේදගම	එම	එම	3 1 21
9232	එම	එම	එම	1 2 8
9233	එම	එම	එම	3 3 25
9234	එම	එම	එම	2 2 36
9235	එම	එම	එම	2 1 9
9236	එම	එම	එම	
		සිතියම 3,299.		
9241	ලඹුකිඳු ලඹපලාන නුගතලාව	—	පතන	10 1 19
9242	එම	කොකනදරඹවන්නේගේන	එම	1 2 19
B 500	එම	එම	එම	0 0 17

අක්කරයකට ලන්සුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර දොරතුරු සර්වේචර්පනරල්වැනගෙන්ද, ඊකිනිමේ කොන්දේසි ගැණ ලාව පලාගත් අණවුවමේ ඒජන්තවැනගෙන්ද දැනගත හැකිය.

ගරුකර ලකුමානවිභව්ශේශේ ආඥාව ලෙස,
එවරුච්චි ඉම් කර්න්,
මහසෙක්කුකාරිස් වම්ස.

No. 627, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 8, 1903.

ON Friday, August 21, 1903, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachecheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,042. Village—Therelagama in Dambagalla korale of Wellassa.
Applicant—Gangodagedara Meddumarala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3457	Kaduanawa	Crown	Paddy	3 1 0
	Preliminary plan 1,037.	Village—Poondulla in Gurupanwela of Palwatta korale of Bintenna.		
		Applicant—N. Haramanis Appu.		
3434	Galabandahena	Crown	Chena	3 1 17
	Preliminary plan 1,015.	Village—Kalupahana in Kundapalla korale of Wellawaya.		
		Applicant—H. D. Hendrick Appuhamy.		
3396	Kalupahanatenna	Crown	Chena	1 3 38
	Preliminary plan 1,008.	Village—Kebelladuwa in Yatipalata korale of Udukinda.		
		Applicant—Nil.		
Q 109	Maligatennetenna	K. Rankiriya	Chena	0 2 24
	Preliminary plan 1,048.	Village—Dunumuwa in Medagam pattu of Wellassa.		
		Applicant—Nil.		
3468	Pahalakumburepitiya	Crown	Paddy	0 2 12
3469	Wanakapukindahena	do.	Chena	4 2 28
	Preliminary plan 969.	Village—Andawela in Bogoda korale of Yatikinda.		
		Applicant—Mr. J. W. de Silva.		
3328	Kirimadupatana	Crown	Patana	6 0 25
	Preliminary plan 964.	Village—Agampodigama in Kelangamuwa, Udapalata, Udukinda.		
		Applicant—Nil.		
3307	Purandandugalapatana	Crown	Patana	0 3 13
	Preliminary plan 959.	Village—Egodagama in Mahapalata korale of Udukinda.		
		Applicant—Nil.		
3294	Kudugalgodapatana	Crown	Patana	3 3 17
	Preliminary plan 954.	Village—Horatota in Gampaha korale of Udukinda.		
		Applicant—Nil.		
3282	Heenarawa	Crown	Paddy	0 0 37
	Preliminary plan 984.	Village—Karagastenna in Dambawinipalata korale of Udukinda.		
		Applicant—Nil.		
3354	Dikulpotakumbura	Crown	Paddy	0 1 18
	Preliminary plan 989.	Village—Hinarangolla in Dehiwinipalata korale of Udukinda.		
		Applicant—Nil.		
3363	*Yahalearawa	Crown	Patana	1 0 30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
	Preliminary plan 985.	Village—Halatutenna in Kandapalla korale of Wellawaya.		
3355	Kotuagodallapatana	Applicant—Nil. Crown	Chena and jungle	1 1 4
	Preliminary plan 987.	Village—Kumbukana in Buttala Wēdirata korale of Buttala.		
3359	Makulanakele	Applicant—Nil. Crown	Forest	3 3 6
	Preliminary plan 672.	Village—Yatikumbalwela in Kumbalwela korale of Yatikinda.		
T 72	Tennekumburepatana	Applicant—Mr. J. H. B. Cockburn. Crown	Patana	2 1 26
U 72	Galkotuwapatana	do.	do.	1 3 12

Upset price for all lots, except lot 3,359, Rs. 10 per acre ; lot 3,359, Rs. 15 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 627, P. OF U.

වර්ෂ 1903 නවු ජුලි මස 8 වෙනි දින කොළඹ මහලේකුතුමා විසින් නිකුත් කළේය.

දිනපතා ආණ්ඩුවේ එක් වගකීමක් වශයෙන් විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සේවක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වර්ෂ 1903 නවු අගෝස්තු මස 21 වෙනි දිනවූ සිතුරු පස්වරු 10 බදුල්ලේ කවුච්චිගේදී වෙන්දේසිකර විකුණනුට යොදනවා ඇත.

උච්ච දිනවන බදු පලය පිහිටා තිබෙන බිම්කැබලි 16යි.

සිතියම 1,042. ඉල්ලුම්කාරය:—තත්තොටගොදර මැද්දමරු. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ රු. ප.
3457	වෙල්ලස්සේ දඹුල්ලකෝරලේ තෙරුලාම	කඩුනාම	අඹුර	3 1 0
	සිතියම 1,037.	ඉල්ලුම්කාරය:—ඇන්. හර්මානිස් අප්පු.		
3434	බිත්තානාම පල්ලියක කෝරලේ ගුරුපත්.	ගලබන්දගේන	හේන	3 1 17
	සිතියම 1,015.	ඉල්ලුම්කාරය:—එම්. ඩී. හෙන්ඩ්‍රික් අප්පුහාමි.		
3396	වැල්ලමාගේ කන්දපල්ල කෝරලේ කළුපහන	කළුපහනකැත්ත	හේන	1 3 38
	සිතියම 1,008.	අයිතිකම් කිසිවක්.—නේ. රත්නීරියා.		
Q 109	උඩුකිඳු ගම්පලාතකෝරලේ කැබිල්ලාම	මාලිගනැත්තෝගේන	හේන	0 2 24
	සිතියම 1,048.	අයිතිකම් කිසිවක්.—ආණ්ඩුව.		
3468	වෙල්ලස්සේ මැදගත්තෝගේ	පහලකුඹුරේපිටිය	අඹුර	0 2 12
3469	ඉඩම	වනකාපකිඳුගේන	හේන	4 2 28
	සිතියම 969.	අයිතිකම් කිසිවක්.—ආණ්ඩුව.		
3328	ගම්පල මාගොටකෝරලේ ආදාමල	කිරිඳිවෙහෙර	පහන	6 0 25
		සිතියම 964.		
3307	උඩුකිඳු ගම්පලාතකෝරලේ ගමුණේ අගත්තෝගේ	පුන්. මුනුරුපහන	එම	0 3 13
		සිතියම 959.		
3294	උඩුකිඳු ගම්පලාතකෝරලේ එගොටගම	අඹුගල්ගොටපහන	එම	3 3 17
		සිතියම 954.		
3282	උඩුකිඳු ගම්පලාතකෝරලේ ගොරගොට	හීන්අරව	අඹුර	0 0 37
		සිතියම 984.		
3354	උඩුකිඳු දඹුල්ලකෝරලේ කරගස්නාම	දිකුල්පොතකුඹුර	එම	0 1 18
		සිතියම 989.		
3363	උඩුකිඳු දඹුල්ලකෝරලේ හීන්තාරනාම	ගහලේඅරව	පහන	1 0 30
		සිතියම 985.		
3355	වැල්ලමාගේ කන්දපල්ලකෝරලේ ගලබුකැත්ත	ආලුගොඩල්ලපහන	හේන සහ කැලේ	1 1 4
		සිතියම 987.		
3359	මුත්තල මැදිරිකෝරලේ අඹුක්කන	මදුරුගොල්ල	මුත්තල	3 3 6

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
T 72	ගවිකිඳු, කුඹුල්වෙලකෝරලේ යවිකුඹුල්වෙල	සිතියම 672. ඉල්ලුම්කාරයා—ඒ. එච්. බී. ආචාර්ය.		
U 72	එම	ගැන්වෙනුමුරපතන ගල්කොටුවපතන	පතන එම	2 1 26 1 3 12

කොමිමර 3,359යේ බිත්කම්මග හැර අතින් බිත්කම්ම සිංදුලටම ලක්සුව රුපියල් 10යි. කො. 3,359 බිත්කම්මට ලක්සුව රුපියල් 15යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරනා සර්වේයර්පනරුලක්කොන්සේගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැණ ලැබේ ආණ්ඩුවේ ඒපත්තලක්කොන්සේගෙන්ද දෙනගන්වට වුවහ.

ගරුහර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
එවරුරිඞ් ඉම් තරුන්,
මහසෙක්‍රතාර්ජ් වර්මා.

No. 628, P. OF U. Colonial Secretary's Office, Colombo, July 8, 1903.

ON Tuesday, August 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachechi, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Buttala division of the Badulla District of the Province of Uva. Preliminary plan 844. Claimant— Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
2946	Alupota Fort in Kaudukara korale of Buttala	Alupotapatana	Narrow belt of forest (encroached upon by A. L. M. Marikkar)	0 3 38

Upset price,—Rs 10 per acre.

N.B. —In addition to the usual conditions of sale the purchaser will be required—

(a) To keep the area sold under timber, whether by leaving the trees already existing or by clearing and replanting.

(b) To allow any officer duly empowered by the Government Agent to inspect the land and insist on the trees being kept sufficiently close to each other to form a complete leaf canopy.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 628, P. OF U. වර්ෂ 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොලුම් මහසෙක්‍රතාර්ජ් ඒපත්තලක්කොන්සේගේ කන්තොරුවේදීය.

ලැව දිසාවේ ආණ්ඩුවේ ඒපත්තලක්කොන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්වූ අගෝස්තු මස 25 වෙනි දිනට අහසරු වාද පස්වරු 1ට බදුල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ලැව දිසාවේ බදු පලාතේ බුනාල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. සිතියම 844. අසිතියම කිසිත්තා—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
2946	බුනාලපලාත කඳුකර කෝරලේ අළුපොත රෝපාර්ට යන ගම	අළුපොත පතන	ඒ. ඇල්. ඇම්. මරික්කාර් විසින් අල්ලාගන එළි කර තිබෙන කැලෑ නිරුවක්	0 3 38

අක්කරයකට ලක්සුව රුපියල් දහයයි.

විකිනීමේ කොන්දේසි හැරෙන්නට මෙහි පහත සඳහන් කාරනා ගැනුම්කාරයා විසින් පිළිපදින්නට ඕනෑය.

(a) විකුනනලද ඉඩම තුල දැනට තිබෙන ගස් කිබෙන්වට ගැරීමෙන් නොගොත් ඒවා එළිකර නැවත වැවීමෙන් එම ඉඩම කැලේ සහිතව තිබෙන්නට ඕනෑය.

(b) ආණ්ඩුවේ ඒපත්තලක්කොන්සේගෙන් බලේලත් මලාදුනියෙකුට ඉඩම සෝදිසිකර බැලීමට සහ සම්පූර්ණයෙන් සෙවන වැවීමට ගස් එකකට එකක් කිට්ටුව තිබෙන්නට ඕනෑ කියා බලකිරීමටත් ඉඩදෙන්නට ඕනෑය.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරනා සර්වේයර්පනරුලක්කොන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන ලැව පලාතේ ආණ්ඩුවේ ඒපත්තලක්කොන්සේගෙන්ද දෙනගන හැකිය.

ගරුහර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
එවරුරිඞ් ඉම් තරුන්,
මහසෙක්‍රතාර්ජ් වර්මා.

No. 629, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 8, 1903.

ON Tuesday, August 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 203. Village—Aralutalawa in Kalupahanawasama of Kandapalla korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
W 18	Aralutalawakabaragalapatana and Walawwakandurapatanas	Crown	Patana	85	3	0
Y 18	Migahamulahena and Rukkattana- gahamulahena	do.	Patana and scrub	0	1	34
B 19	Walawwakandurapatana	do.	do.	0	1	0
D 19	Do.	do.	do.	0	1	18
E 19	Do.	do.	do.	0	2	13
F 19	Do.	do.	do.	0	2	37
G 19	Do.	do.	do.	0	1	16
H 19	Do.	do.	do.	0	1	10
I 19	Do.	do.	do.	0	2	2
J 19	Do.	do.	do.	0	3	28
3143	Wattekele	Preliminary plan 911. Village—Andawalayaya in Wellawaya korale. Crown	Native garden	3	0	16
1670	Warakagasgolla	Preliminary plan 473. Village—Banasinghagama in Kandapalla korale. Crown	Jungle	1	2	28
240	Walawwakandurulangahahena	Preliminary plan 93. Village—Naranmankada in Kandapalla korale. Crown	Patanae	3	1	24
201	Galmukalana	Preliminary plan 77. Village—Bulatwelgoda in Kandapalla korale. Crown	Forest	18	0	14
202	Kitulgasarakele	do.	do.	1	2	10
Q 8	Do.	do.	Felled forest	1	0	4
203	Ittewelgalamukalana	do.	Forest	9	1	9
R 8	Eraminiyamadahena	do.	do.	4	2	11
1053	Kapulandearawa	Preliminary plan 331. Village—Polgaspitiya in Wellawaya korale. Crown	Chena	2	1	2
1056	Hekolonarawa	do.	do.	3	1	29
T 20	Nikatennedaranda	Preliminary plan 213. Village—Radakandurewela in Udapalata. Crown	Chena	0	1	21
574	Do.	do.	Patana	0	2	10
346	Idiamankada	Preliminary plan 122. Village—Pannalawela in Medapalata korale. Crown	Chena	1	2	21
150	Kinagahalangapatana	Preliminary plan 60. Village—Dambewela in Dehiwinipalata. Crown	Jungle and patana	4	0	30
6407	Welimadatenna	Preliminary plan 1,994. Village—Welimoda in Udapalata. Crown	Patana and chena	1	2	6
2473	Kudagoda	Preliminary plan 605. Village—Peliawella in Yatipalata. Crown	Grass land	2	3	33
2452	Pattikadehena	Preliminary plan 599. Village—Ambagasdowa in Yatipalata. Crown	Grass land	3	2	38
2456	Do.	do.	do.	2	2	38
Q 14	Dambagasulpota	Preliminary plan 136. Village—Haputale in Mahapalata korale. Crown	Old garden	8	0	0
R 14	Do.	do.	do.	3	1	2
363	Kobbemulahena	Preliminary plan 129. Village—Idama in Medapalata korale. Crown	Chena	2	0	0
343	Kalugalagawa	Preliminary plan 121. Village—Pannalawela in Medapalata. Crown	Chena	3	3	10
341	Mullehena	Preliminary plan 120. Village—Yonpaua in Gampaha korale. Crown	Chena	6	2	30
215	Metipimbiyalanda	Preliminary plan 81. Village—Palugama in Udapalata. Crown	Patana	6	1	29
2865	Pangarammana in Bintenna korale of Bintenna	Preliminary plan 822. Claimant—Crown. Village. Name of Applicant. Meegahamullayaya	Chena	4	0	14
2865A	Do.	do.	do.	4	1	22
2865B	Do.	do.	do.	4	0	31
2865C	Do.	do.	do.	5	0	0
2865D	Do.	do.	do.	5	1	0
2866	Do.	do.	do.	2	3	0
2868	Do.	Meegahamullewatta	do.	7	1	20
2869	Do.	do.	do.	6	2	16

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 884. Claimant—Crown.				
3067	Indalgashena in Mahapalata korale of Udukinda	Battawalapatana	Patana	0 0 15
3068	Do.	do.	do.	0 0 18
3069	Do.	do.	do.	0 0 18
3070	Do.	do.	do.	0 0 22
3071	Do.	do.	do.	0 0 24
3072	Do.	do.	do.	0 0 18
Preliminary plan 896. Claimant—Crown.				
3111	Perakettiya in Dehiwinipalata korale of Udukinda	Ensalbaddehena	Chena	0 3 2
3116	Do.	do.	do.	0 0 24
Q 95	Do.	Ensalbaddekumbura	Field	0 0 12
R 95	Do.	Ensalbaddehena	Chena	0 1 3

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 629, P. OF U.

වම් 1903 ක්වු ජුලි මස 8 වෙනි දින කොළඹ
මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවෙහි.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාණයේ පසින් ලෙහි පහත සඳහන්වෛත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 21 වෙනි දිනවු අගහරුවාද පස්වරු 10 බදු ලංකා කවිවෙහිදේ වෙස්දේසිකර මිතුණන්ට අයදනවා ඇත.

ලංකා දිසාවේ බදු පලයෙන් පිහිටා තිබෙන බිම්කැබලි 52ක්.

සිතියම 203. ගම—කන්දපල්ලකෝරලේ කඵපහතවසමේ අරඵහලාව.

නො.	ඉඩමේ නම.	අයිතිකම නිගන්නා.	අන්දම.	මනක. අ. රු ප.
W 18	අරඵහලාවේ කවරගහපහත සහ මලුවේකඳුරේපහත	ආණ්ඩුව	පහත	85 3 0
Y 18	මිනහමුල්ලාණ්ක සහ රුක්අන් ගහගහමුල්ලාණ්ක	එම	පහත සහ සිහින් කැලේ	0 1 34
B 19	මලුවේකඳුරේපහත	එම	එම	0 1 0
D 19	එම	එම	එම	0 1 18
E 19	එම	එම	එම	0 2 13
F 19	එම	එම	එම	0 2 37
G 19	එම	එම	එම	0 1 16
H 19	එම	එම	එම	0 1 10
I 19	එම	එම	එම	0 2 2
J 19	එම	එම	එම	0 3 28
3143	වන්තෙකැලේ	සිතියම 911. ගම—මැල්ලවාගකෝරලේ ආදුවෙලගහ. ආණ්ඩුව	වන්ත	3 0 16
1670	වරකගස්පොල්ල	සිතියම 473. ගම—කන්දපල්ලකෝරලේ රණ්ඩිංගගම. ආණ්ඩුව	කැලේ	1 2 28
240	මලුවේකඳුරලාණ්ක	සිතියම 93. කන්දපල්ලකෝරලේ කාරන්මන්කම. ආණ්ඩුව	පහත	3 1 24
201	ගල්මුකලාන	සිතියම 77. ගම—කන්දපල්ලකෝරලේ මුලන්මැල්ලොඩ. ආණ්ඩුව	මුකලාන	18 0 18
202	කිතුල්ගස්ආරකැලේ	එම	එම	1 2 10
Q 8	එම	එම	එලිකරපු මුකලාන	1 0 4
203	ඉන්කැමැල්ලමුකලාන	එම	මුකලාන	9 1 9
R 8	මිරමිනිසේමඩ්ගේන	එම	එම	4 2 11
1053	කපුලන්දෙඅරුව	සිතියම 331. ගම—මැල්ලවාගකෝරලේ පොල්ගස්පිටික. ආණ්ඩුව	හේන	2 1 2
1056	ගැකොලනඅරුව	එම	එම	3 1 29
T 20	නිකකැන්තේදරඹ	සිතියම 213. ගම—ලඹපලාග රදකුඹුර. ආණ්ඩුව	හේන	0 1 21
574	එම	එම	පහත	0 2 10
346	ඉදිඅමන්කම	සිතියම 122. ගම—මැදපලාගකෝරලේ පන්තලුවෙල. ආණ්ඩුව	හේන	1 2 21
150	කිකගහලගපහත	සිතියම 60. ගම—දෙහිවිනිපලාග දැඹුවෙල. ආණ්ඩුව	කැලේ සහ පහත	4 0 30
6407	මැලිමඩකැන්ක	සිතියම 994. ගම—ලඹපලාග මැලිමඩ. ආණ්ඩුව	පහත සහ හේන	1 2 6
2473	අඩගොඩ	සිතියම 605. ගම—ආවිපලාග පැලිපෙල. ආණ්ඩුව	ගණ්ඩම	2 3 33

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	පහත. අ. ර. ප.
		සිතියම 599. ගම—විපලාන අඹගස්දොව.		
2452	චම්පිකඩේගේන	ආණ්ඩුව	තණබිම	3 3 38
2456	එම	එම	එම	2 2 38
		සිතියම 136. ගම—මහපල ගනෝරලේ අප්පලේ.		
Q 14	දඹාස්ලේපොත	ආණ්ඩුව	පරන වනය	8 0 0
R 14	එම	එම	එම	3 1 2
		සිතියම 129. ගම—මැදපලානගෝරලේ ඉඩමේ.		
363	කොඹිඳිවලගේන	ආණ්ඩුව	ජෙන	2 0 0
		සිතියම 121. ගම—මැදපලාන පත්තලවෙල.		
343	කඵගලගාමා	ආණ්ඩුව	ජෙන	3 3 10
		සිතියම 120. ගම—ගම්පහකෝරලේ ගොම්පාත.		
341	මුල්ලේගේන	ආණ්ඩුව	ජෙන	6 2 30
		සිතියම 81. ගම—උඩපලාන පාඵගම.		
215	මැව්පිඹිගේල රඳ	ආණ්ඩුව	පහත	6 1 29
		සිතියම 822. ගම—බිත්තාන්තේ බිත්තාන්තකෝරලේ පහරගම්මන.		
2865	මහගමුල්ලේගාය	ආණ්ඩුව	ජෙන	4 0 14
2865a	එම	එම	එම	4 1 22
2865b	එම	එම	එම	4 0 31
2865c	එම	එම	එම	5 0 0
2865d	එම	එම	එම	5 1 0
2866	එම	එම	එම	2 3 0
2868	මහගමුල්ලේවත්ත	එම	එම	7 1 20
2869	එම	එම	එම	6 2 16
		සිතියම 884. ගම—උඩුකිඳි මහපලානකෝරලේ ඉදල්ගස්ගේන.		
3067	බව්වවලපහත	ආණ්ඩුව	පහත	0 0 15
3068	එම	එම	එම	0 0 18
3069	එම	එම	එම	0 0 18
3070	එම	එම	එම	0 0 22
3071	එම	එම	එම	0 0 24
3072	එම	එම	එම	0 0 18
		සිතියම 896. ගම—උඩුකිඳි දෙහිඹිඹිවිපලානකෝරලේ පේරකැව්විම.		
3111	එත්සල්බැඳ්දේගේන	ආණ්ඩුව	ජෙන	0 3 2
3116	එම	එම	එම	0 0 24
Q 95	එත්සල්බැඳ්දේගමුර	එම	කුඹුර	0 0 12
R 95	එත්සල්බැඳ්දේගේන	එම	ජෙන	0 1 3

අක්කරයකට ලක්සුව රූපිපල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චන්ද්‍රත්නානන්දගේ, එකිනිමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා ලාභී සාමාජික ආණ්ඩුමේ එක්කරුත්තානන්දගේ දෙනගේට ප්‍රථමය.

ගරුභර උතුමානන්දගේ ආඥාවලස,
එවරුඹි ඉම් හරුත්,
මහසෙනෙකාරිස් මමය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 500, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Tuesday, August 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Meda, Kadawata, and Atakalan korales of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
484	Kudagodahena	Crown	Chena	1 3 0
	Preliminary plan 1,043. Village—Imbulpe, Kadawata korale.			
2850	Kendagastennehenamukalana	Crown	Forest	5 0 15
	Preliminary plan 1,067. Village—Bibilegama, Atakalan korale.			
2905	Urulegalpottahena	Crown	Chena	0 0 27
F 133	Kapukuratuwehena Hunnannehena	M. Kirihatana and others	do.	1 1 29

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
9951	Preliminary plan 4,440. Dingiriyayekumbura	Village—Ambewila, Atakalan korale. Crown	Landa and owita	8 3 32

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 500, P. OF S.

වම් 1903 ක්වු ජුනි මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජ්ජන්තානායකයන්ගේ කන්සෝර්ටුවේදීය.

සබරගමු දිසාවේ රත්නපුරේ ඒජන්තලන්තානායකයන් විසින් ලෙසි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 25 වෙනි දින වූ අභ්‍යර්ථනාද පස්වරු 1 ව රත්නපුරේ කම්මේරියේදී වෙත්දේසියර විකුණුවට ගෙදෙවවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 243. ගම—වෙලගේ, මැදකෝරලේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයක්කා.	අත්දම.	පවත්නාකම	
				මහත. ගණිත.	ඊ.
484	කුඩාතොඩවෙහෙ	ආණ්ඩුව	හෙහ	1 3 0	10
2850	කැන්දසකැන්වෙහෙහ මුකලා	සිතියම 1,043. ගම—ඉඹුල්ලේ, කඩවතකෝරලේ.	හෙහ	5 0 15	10
2905	රුරුලාගල්පොත්තේහෙහ	සිතියම 1,067. ගම—බිබිලගම, අවකලක්කෝරලේ.	හෙහ	0 0 27	10
F 133	කපුකාරවුවේහෙහ තොතොත් හුවක්කේහෙහ	සිතියම 4,440. ඇම්. කිරිගහකා සහ නවත් ම	ම	1 1 29	10
9951	සිංහිරිතායේකුඹුර	සිතියම 4,440. ගම—අම්බාපිල, අවකලක්කෝරලේ.	ආණ්ඩුව	ලත්ද සහ මිව්ව	8 3 32 10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්පෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසිය සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහඒජන්තලන්තානායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

කරුහර උතුමානත්තනායකයන්ගේ ආඥාවලට,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙකාරිජ්ජන්තානායකයන්ගේ.

No. 501, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 30, 1903.

ON Tuesday, August 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 453. Village—Siyambalapitiya.

Lot.	Name of Land.	Claimant—Crown. Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
1165	Patanduwehena	— Preliminary plan 493. Village—Talewala. Claimant—Crown.	Forest (for sale)	4 0 8	20
1259	Moragollakandemukulana	G. Appu Preliminary plan 1,111. Village—Talewala. Claimant—Crown.	Jungle (for sale)	1 2 8	10
3017	Hurigollamukulana alias Hapugastenna	Appuhamy Arachchi Preliminary plan 895. Village—Ambanpitiya. Claimant—Crown.	Forest (for sale)	2 3 33	25
2504	Rawanidalemukulana	Dingiri Appu Preliminary plan 329. Village—Gantuna. Claimant—Crown.	Forest (for sale)	1 1 34	30
817	Pelpolehena	— Preliminary plan 877. Village—Undugoda. Claimant—Crown.	Forest (for sale)	2 3 28	12
2481	Heressehena	Karpai Pulle	Tea (for sale)	0 3 3	30
2482	Do.	do.	do.	0 3 8	30
2483	Katurugolla	do.	Tea and cocoanut (for sale)	0 1 37	50
2997	Ankanagodamukulana	Appuwa Henaya Preliminary plan 1,081. Village—Eraminigammana. S. Appuhami	Forest (for sale)	0 2 10	16
2982	Keliellemukulana	— Preliminary plan 1,096. Village—Moradana. Claimant—Crown.	Forest (for sale)	1 3 10	25

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
I 136	Udahettigoda Dehigahamulahena	—	Preliminary plan 4,817. Village—Dippitiya. Claimant—Crown.	2 0 16	25
			Chena for sale (or settlement)		
5821	Migahamulahena	—	Preliminary plan 8,012. Village—Dippitiya. Claimant—A. Sultan Lebbe.	1 0 16	50
			Garden (for sale or settlement)		
7084	Kongahakele	—	Preliminary plan 8,706. Village—Nikapitiya. Claimant—Weragoda Basnaike Nilame.	4 2 13	50
			Forest (for sale or settlement)		
D 61	Oyagodahena	—	Preliminary plan 464. Village—Habalakkawa. Claimant—Weragoda Basnaike Nilame.	0 1 36	30
			Scrub (for sale or settlement)		

For further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 501, P. OF S.

වස 1903 ක්වූ ජූනි මස 30 වෙනි දින කොළඹ මහලේකම්වරයාගේ නියෝගයක් මගින්.

සුඛවරමුද්ධාන කැනල්ලේ උපරිස්ථානවලින් පිටවීමට අවකාශය සලසාදන බවට අනුමැතිය ලබාදීම සඳහා වස 1903 ක්වූ අගෝස්තු මස 25 වෙනි දින වූ අගනරාමය දැවල් එකට කැනල්ලේ කවුළුවලට වෙන්වීමේදී වෙන්වීමේදී විකුණන බව සඳහන් වූයේය.

සුඛවරමුද්ධාන කැනල්ලේ පලාතේ පරණකුරුගේ පිහිටා තිබෙන බිම්කැබලි 14ක්.
සිතියම 453. සහලොවපිටිය. අයිතිකම් කිසිවක්—පහත.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරු.	අත්දම.	උඩවත්ත මහල. ගණන.	
				අ. රු. ප.	රු.
1165	රත්නමුළුවත්ත	—	මුකලාන (විකිනීම පිණිස)	4 0 8	20
1259	මොරගොල්ලකන්දේ මුකලාන	සිතියම 4,93. තලවල.	ඒ. අප්පු කැලේ (විකිනීම පිණිස)	1 2 8	10
3017	හුරිගොල්ලේ මුකලාන	සිතියම 1,111. තලවල.	මුකලාන (විකිනීම පිණිස)	2 3 33	25
2504	රවන්දලේ මුකලාන	සිතියම 895. අඹන්පිටිය. සිංහිරිඅප්පු	මුකලාන (විකිනීම පිණිස)	1 1 34	30
817	පැල්පොලේත්ත	සිතියම 329. ගන්දන.	මුකලාන (විකිනීම පිණිස)	2 3 28	12
2481	කැරුප්පේත්ත	සිතියම 877. උදුගොඩ.	කේ වත්ත (විකිනීම පිණිස)	0 3 3	30
2482	එම	කර්පාසි පුල්ලේ එම	එම	0 3 8	30
2483	කඳුරුගොල්ල	එම	කේ සහ පොල්වත්ත (විකිනීම පිණිස)	0 1 37	50
2997	අවිකනාගොඩ මුකලාන	සිතියම 1,096. මොරදන. අප්පුවාගේත්ත	මුකලාන (විකිනීම පිණිස)	0 2 10	16
2982	කැලිපැල්ලේ මුකලාන	සිතියම 1,081. එරමිනිගමුව. ඇස්. අප්පුකාමි	මුකලාන (විකිනීම පිණිස)	1 3 10	25
I 136	උඩකෙට්ටියොඩදෙති ගහමුල්ලේත්ත	සිතියම 4,817. දීප්පිටිය.	කේත්ත (විකිනීම හෝ කේට්ටි පිණිස)	2 0 16	25
5281	මිනකමුල්ලේත්ත	සිතියම 8,012. දීප්පිටිය. අයිතිකම් කිසිවක්—පුල්ලන් ලොබ්බේ.	වත්ත (විකිනීමට හෝ කේට්ටිවලට)	1 0 16	50
7084	කෝන්ගහකැලේ	සිතියම 8,705. නිකපිටිය. අයිතිකම් කිසිවක්—වේරගොඩ බස්නායක නිලමේ.	මුකලාන (විකිනීමට හෝ කේට්ටිවලට)	4 2 13	50

නො.	ඉඩම් නම.	ඉල්ලුම්කාරයා.	අක්දේ.	අ. රු. ප.	රු.
D 61	මහඟොඩයේ	පිහිටම 464. අබලක්කාව.	රජයේ (විකිණීමට හෝ බේරීමට)	0 1 36	30

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේෂර්ස් නිලධාරීන්ගේ කාර්යාලයෙන් විකිණීමේ කොන්දේසි ගැන කැපල්ලේ උප්පත්තුවල කොන්දේසියෙන් දැනගැනීමට පුළුවන.

තරුකර උඩුබැහැරවූ කොන්දේසියේ අනුමත ලෙස,
 ජවර්ගී ඉම් පර්ක්,
 මහසෙනසුනායක මාවත.

No. 502, P. OF S.

Colonial Secretary's Office,
Colombo, July 3, 1903.

ON Thursday, August 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 518.—Kabagomuwa.

Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
B 66	Pitapuraneowita	—	Owita (for sale or settlement)	0 1 0	20 0
1343	Do.	—	Tea and cocoanut (for sale or settlement)	0 2 5	50 0
C 66	Do.	—	Owita (for sale or settlement)	1 1 22	20 0
Preliminary plan 777.—Peherambe.					
Claimant—Crown.					
2221	Kiriwanehena	—	Forest (for sale)	0 2 7	10 0
Preliminary plan 804.—Galigomuwa.					
Claimant—Crown.					
2309	Ihalgalkotuwa	—	Forest (for sale)	1 0 16	30 0
Preliminary plan 1,092.—Yattogoda.					
Claimant—S. Lokubanda, late Korala.					
2992	Galgodahena	S. Loku Banda	Cleared land (for sale or settlement)	1 0 13	12 50
2993	Do.	A. Podiya	Forest (for sale)	9 0 20	30 0
Preliminary plan 1,102.—Kalanneka.					
Claimant—Crown.					
3008	Erundeniyehena alias Rangadeniyehena	—	Cleared land (for sale or settlement)	2 3 22	20 0
Preliminary plan 1,101.—Ranawana.					
Claimant—Crown.					
3006	Kottambagahamulahena	H. Ranhami	Forest (for sale)	4 3 25	50 0
3007	Do.	do.	do.	0 0 33	55 0

Further particulars respecting the above lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 502, P. OF S.

විෂි 1903 ක්වු ජුලි මස 3 වෙනි දින කොළඹ
 ජනපතිවරයාගේ කාර්යාලයේ සිටින විට.

සබරගමුව දිසාවේ කැපල්ලේ උප්පත්තුවල කොන්දේසියෙන් විකිණීමේ පහත සඳහන් වූ ඉඩම් සහ කොන්දේසි මත 1903 ක්වු අගෝස්තු මස 27 වෙනි දිනට මුහුණපත් දීමට එකට කැපල්ලේ කථා මහලයේ වෙන්දේසියට පසුකර ගැනීමට කැපවී සිටියහ.

සබරගමුව දිසාවේ කැපල්ලේ පලාතේ බෙලිගල්ලේ පිහිටි නිශ්චය බිහිකැබලි 10ක්.
 පිහිටම 518. කබනු ව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

නො.	ඉඩම් නම.	අයිතිකරු කියන්නා.	අක්දේ.	අ. රු. ප.	රු.
B 66	පිටපුරකේ ඔව්ට	අණුව	ඔව්ට (විකිණීමට හෝ බේරීමට)	0 1 0	20 0
1343	එම	එම	කේ සහ පොල් (එම)	0 2 5	50 0
C 66	එම	එම	ඔව්ට (එම)	1 1 22	20 0
පිහිටම 777. පෙහරමේ.					
2221	කිරිවානේ පොත	අණුව	මුහුණ (විකිණීමට හෝ බේරීමට)	0 2 7	10 0
පිහිටම 804. ගලිගමුව.					
2309	ඉහල්ගල්ලියොටුව	අණුව	මුහුණ (විකිණීමට හෝ බේරීමට)	1 0 16	30 0
පිහිටම 1,092. ගට්ටෝගොඩ. ඉල්ලුම්කාරයා:—ලොකුබන්ධා.					
2992	ගල්ලොඩොස් පොත	ඇස්. ලොකුබන්ධා	එලිකරපු ඉඩම (විකිණීමට හෝ බේරීමට)	1 0 13	12 50
ඉල්ලුම්කාරයා:—ඒ. පොඩියා.					
2993	එම	අණුව	මුහුණ (විකිණීමට හෝ බේරීමට)	9 0 20	30 0

නො.	ඉඩම් නම.	අයිතියක් කියන්නා.	අන්දම.	පටන්ගන්න	
				මහන. ගණන.	රු. ශ.
3008	සීතියම 1,102. චරුන්දෙහිසේසේන හෙට්ටි රහදෙහිසේ හේන	කලන්නැක. මෙම ඉඩමට ඉල්ලීමකාරයෙක් නැතැ. ආණ්ඩුව	ඵලීකරු ඉඩම (විකිණීමට හෝ බේරීමට)	2 3 22	20 0
3006	කොට්ඨාශනමලයේන ඵම	සීතියම 1,101. රකවන. ආණ්ඩුව	ඉල්ලීමකාරයා—රක්කම්. මූලාශ්‍ර (විකිණීම පිණිස)	4 3 25	50 0
3007	ඵම	ඵම	ඵම	0 0 33	55 0

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චන්ද්‍රලත්නාන්තේශ්වරයන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කැඟල්ලේ උපදේශනලත්නාන්තේශ්වරයන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවහන්සේගේ ආඥාවලය, ඵමරුරු ඉම කරන්, මහසෙනාරාජ වම්හ.

No. 503, P. OF S.

Colonial Secretary's Office,
Colombo, July 7, 1903.

ON Friday, August 28, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Atakalan korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,851. Village—Ammuduwa, Atakalan korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
6281	Amuduwe Egodamukalana	Crown	Forest	7 3 25	15
6282	Do.	do.	do.	9 3 0	15
6283	Do.	do.	do.	10 3 26	15
6284	Do.	do.	do.	12 1 16	15
6285	Do.	do.	do.	8 3 10	15
6286	Do.	do.	do.	9 1 10	15

Preliminary plan 4,422. Village—Nalugasara, Atakalan korale.

9929	Nalugasaramukalana	Crown	Forest	8 0 27	25
------	--------------------	-------	--------	--------	----

Preliminary plan 7,808. Village—Madampe, Atakalan korale.

63 1/2	Kandeliyanagehena	Crown	Forest and chena	5 0 18	15
--------	-------------------	-------	------------------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 503, P. OF S.

වසේ 1903 ක්වු ජුලි මස 7 වෙනි දින කොළඹ

මහසෙනාරාජලත්නාන්තේශ්වරයන්ගේ කන්දේසි රජයේ.

සබරගමු දිසාවේ රත්නපුර ඵලීකරණයන්ගේ විසින් මෙහි පහත අදහස්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිශේචනල ප්‍රකාරයට වසේ 1903 ක්වු අගෝස්තු මස 28 වෙනි දිනවු සිතුරු පස්වරු 1 ව රත්න පුර කම්පිටියේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ අවකාශකරුවන් විසින් විකිණීමට බිම්කැබලි.

සීතියම 1,851. ග්—මුඩුව.

නො.	ඉඩම් නම.	අයිතියක් කියන්නා.	අන්දම.	පටන්ගන්න	
				මහන. ගණන.	රු. ශ.
6181	අලිමුඩුවේ ඵලීකරණය	ආණ්ඩුව	මූලාශ්‍ර	7 3 25	15
6282	ඵම	ඵම	ඵම	9 3 0	15
6283	ඵම	ඵම	ඵම	10 3 26	15
6284	ඵම	ඵම	ඵම	12 1 16	15
6285	ඵම	ඵම	ඵම	8 3 10	15
6286	ඵම	ඵම	ඵම	9 1 10	15

සීතියම 4,422. ගම—නවකරු.

9929	නවකරු ආණ්ඩුව	ආණ්ඩුව	මූලාශ්‍ර	8 0 27	25
------	--------------	--------	----------	--------	----

සීතියම 7,808. ගම—මාදම්පේ.

63 1/2	කන්දේසිකරණයේ සත්කම	ආණ්ඩුව	මූලාශ්‍ර සහ හේන	5 0 18	15
--------	--------------------	--------	-----------------	--------	----

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහඵලීකරණයන්ගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවහන්සේගේ ආඥාවලය,

ඵමරුරු ඉම කරන්,
මහසෙනාරාජ වම්හ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit :-

Preliminary plan 5,225. Village—Waradiwala.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 868	Loonugalla	Tea	Messrs. Aitken, Spence & Co., agents for Duckwari estate	0 0 28

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
June 30, 1903.

J. P. LEWIS,
Government Agent.

විෂය 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3෦න් ආඥපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුමේ කටයුත්තකට, එකම :- ගල්ලුලුලුලුලුලු ගැනීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවැනි කාණ්ඩයේ කරන්නට පාගාර්තුලු ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් යයිප්‍රකාර මට අණ ලැබීනිබේ, ඒ ඉඩම් නම :-
සිතියම 5,225. ගම—වරදුවල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
W 868	එනුගල්ල	හත්	එරිකින්සැන් සහ සමාගම ඩක්වාරිවත්තම එපන්නවරු	0 0 28

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුමේ කල්පනාව තිබෙනවට පොදුජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ විනාශකර තිබෙන හැටියට මෙහි දැනුම් දෙමි.
ඉහතයි ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමුන්ගේ නොගොනි තමුන් වෙනුවට ක්‍රියාකරණ අත වම් 1903 ක්වු ජූලි මස 29 වැනි දින පස්වරු දෙකේ කැපීමට මහනුවර කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට විනාශ සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාගින්න දෙල් ගණනින් ඊට ඇත්නම් තමුන්ගේ අයිතියම රහස්වරුන් කියා සිටින්නට විනාශ මෙහි දැනගත යුතුයි.

විෂය 1903 ක්වු ජූලි මස 30 වැනි දින
උහතුවර කැපීමේදී.
ඒ. පී. ලුබිස්,
ආණ්ඩුමේ එපන්නම මහත.

1876 ම් (ආ)-ත්ත 3 ම් ඉඩකඩ සේසැද්දක්වන 7 ම් පිරිවිඳ් පිරකාරම් කළුකුලුකිකාස අන්නම් පසිරාසැද්දෙවෙසුලු වෙණ්දාපතාන පිණිස ඉදිරිපිටට පාගාර්තුලු ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් යයිප්‍රකාර මට අණ ලැබීනිබේ, ඒ ඉඩම් නම :-
පිරතමපදත්ත ඉඩකඩ 5,225. ලුබිස්-වරදුවල.

නම.	කාණ්ඩයේ පෙයර්.	විවරම්.	உரித்தாளியின் பெயர்.	විශාලම්. අ. රු. ප.
W 868	චාණුකම්බ	දෙවන	අරිකින්සැන් සහ සමාගම, උහතුවර කැපීමේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට විනාශ සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාගින්න දෙල් ගණනින් ඊට ඇත්නම් තමුන්ගේ අයිතියම රහස්වරුන් කියා සිටින්නට විනාශ මෙහි දැනගත යුතුයි.	0 0 28

අධිකරණයේ තමුන්ගේ අයිතියම රහස්වරුන් කියා සිටින්නට විනාශ මෙහි දැනගත යුතුයි.
1876 ම් (ආ)-ත්ත 3 ම් ඉඩකඩ සේසැද්දක්වන 7 ම් පිරිවිඳ් පිරකාරම් කළුකුලුකිකාස අන්නම් පසිරාසැද්දෙවෙසුලු වෙණ්දාපතාන පිණිස ඉදිරිපිටට පාගාර්තුලු ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් යයිප්‍රකාර මට අණ ලැබීනිබේ, ඒ ඉඩම් නම :-
පිරතමපදත්ත ඉඩකඩ 5,225. ලුබිස්-වරදුවල.

1903 ම් (ආ)-ත්ත 3 ම් ඉඩකඩ සේසැද්දක්වන 7 ම් පිරිවිඳ් පිරකාරම් කළුකුලුකිකාස අන්නම් පසිරාසැද්දෙවෙසුලු වෙණ්දාපතාන පිණිස ඉදිරිපිටට පාගාර්තුලු ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් යයිප්‍රකාර මට අණ ලැබීනිබේ, ඒ ඉඩම් නම :-
පිරතමපදත්ත ඉඩකඩ 5,225. ලුබිස්-වරදුවල.

කණ්ඩය සේසැදී,
1903 ම් (ආ) ජූලි මස 30 දින.
ඒ. පී. ලුබිස්,
අරිකින්සැන් සහ සමාගම.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit :-

Preliminary plan 5,226. Village—Waradiwala.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
X 868	Ellagolla	Tea	Messrs. Aitken, Spence & Co., agents for Duckwari estate	0 1 30

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
June 30, 1903.

J. P. LEWIS,
Government Agent.

1903 ක්වු අගෝස්තු මස 20 වෙනි දිනට මත්
තෙන් ඇප සම්පූර්ණ කරන්ටද ඕනෑය.

නැවත විකිණීමට කරුණ.

වම් 1903 ක්වු ජූලි මස 04 වෙනි දිනට ගෙවියයුතු මුදල
නොගෙවීම.

ජී. ජී. පීරිස්

ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.

වම් 1903 ක්වු ජූලි මස 04 වෙනි දින
ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, July
20, 1903, at 1 P.M., the Government Agent of the
Province of Sabaragamuwa will put up for re-sale at the
Ratnapura Kachcheri, at the risk of the original pur-
chasers, the under-mentioned Toll Rents of the Province
of Sabaragamuwa from July 25 to December 31, 1903,
the original purchasers of which may have failed on or
before that date to complete the second instalment.

The purchasers at the re-sale should deposit one-tenth
of the purchase amount on the day of sale.

Kegalla District.

1. Bridge toll at Ambepussa.
2. Bridge toll at Mawanella and road tolls, Gewili-
pitiya, &c.
3. Tolls at and near Ruanwella.
4. Road toll at Heitimulla.

G. SAXTON,
Government Agent.

Ratnapura, July 7, 1903.

වම් 1903 ක්වු ජූලි මස 25 වෙනි දින පටන් දෙසැම්බර්
මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන
රේන්ද පලමු ගැනුම්කාරයින් විසින් මැසි මාසේ මාස
මුදල ගෙවන්ට නොසෙදනොත් ඔවුන්ගේ අලාබේ වෙනුවට
එක් රේන්ද වම් 1903 ක්වු ජූලි මස 20 වෙනි සදුද දවල්
එකේ කැනීමට සබරගමු පළාතේ ඒජන්තලන්තාන්සේ
විසින් රත්නපුරේ කවිචේරියේදී නැවත විකුණන බව
මෙහි දන්වනුය.

නැවත විකිණීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන්
දහයෙන් කොටසක් විකිණීම දවසේදී මෙහි නබන්තට
ඕනෑය.

කැගල්ල දිසත්රිකේ.

1. අඹුසුසේ පාලම් රේන්දය.
2. මාවනැල්ලේ පාලම් රේන්දය සහ ඊට සම්බන්ධ පාරේ
රේන්දය.

3. රැවන්වැල්ලේ සහ භම්පසේ රේන්දය.

4. හෙවිමුල්ලේ පාරේ රේන්දය.

ජී. සැක්සන්,

වම් 1903 ක්වු ජූලි මස 07 මහඒජන්තලන්තාන්සේ.
දින රත්නපුරේදීය.

NOTICE is hereby given that on Monday, July 20,
1903, at 2 P.M., will be put up for re-sale at the
Ratnapura Kachcheri, at the risk of the original purchasers,
the under-mentioned Arrack Rents of the Kegalla District
from July 25 to December 31, 1903, the original pur-
chasers of which may have failed on or before that date
to pay the instalment for the month of May, 1903.

The purchasers at the re-sale will be required to deposit
one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.

Four Korales.

G. SAXTON,
Government Agent.

Ratnapura, July 7, 1903.

වම් 1903 ක්වු ජූලි මස 25 වෙනි දින සිට දෙසැම්
බර් මස 31 වෙනි දින දක්වා යන කාලය
ඇතුලත මෙහි පහත සඳහන්වන කැගල්ලේ
දිස්ත්‍රික්කේ අරක්කුරේන්ද එය ගනුලැබූ පලමු
ගැනුම්කාරයෝ විසින් වම් 1903 ක්වු මැසි මාසේට
ගෙවියයුතු මාසමුදල වම් 1903 ක්වු ජූලි මස 20
සදුද නොගෙවන් ඊට ප්‍රථමයෙන් ගෙවන්ට නො
සෙදනොත් එසේ ගෙවන්ට නොසෙදෙන රේන්ද
පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී ජූලි මස
20 වෙනි සදුද පස්වරුදෙකට රත්නපුරේ කවි
චේරියේදී නැවත විකුණන්ට සෙදෙන බව මෙහි
දන්වනුය.

විකිණීමේ දිනේදී නැවත විකිණීමේ ගැනුම්කා
රයා විසින් ඉල්ලනු ලැබූ මුදලෙන් දහයෙන් කොට
සක් කවිචේරියේ බැඳිය යුතුයි.

අරක්කු රේන්දය.

කෝරලහතරේ අරක්කුරේන්දය.

ජී. සැක්සන්,

මහඒජන්තලන්තාන්සේ.

වම් 1903 ක්වු ජූලි මස 07 වෙනි
දින රත්නපුරේදීය.